

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,930—FRIDAY, JULY 3, 1903.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices	... 2334
Western Province	... 2227	Land Resumption Notices	... —
Central Province	... 2249	Notices under Ordinance No. 1 of 1897	... 2325 & Suppl.
Northern Province	... —	Abstracts of Season Reports	... —
Southern Province	... 2254	Notices under "The Forest Ordinance"	... —
Eastern Province	... 2276	Sales of Arrack, Opium, and Toll Rents	... 2335
North-Western Province	... 2285	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	... 2292	Sales of Salt and Timber	... 2330
Province of Uva	... 2316	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	... 2320	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,568, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 18, 1903.

ON Tuesday, August 11, 1903, at 12 noon, the Hon the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1294	Pinnawala	Galbemmewattelanda <i>alias</i> Iddakande	Jungle	1 1 26	30
1294½	Do.	Pitaeladeniya	Abandoned field	0 2 12	15
1307	Do.	Kaluwalakumbura	Owita	0 3 25	15
Claimant—P. Yawanis.					
1302	Pinnawala	Anguruwellelanda	Garden	1 2 30	75
Claimant—Crown.					
1296	Pinnawala	Kalumberiyagahalanda	Jungle	17 3 0	30
1296½	Do.	Lavulugahaowi.a	Owita	0 0 10	20
1285	Do.	Iddakande	Jungle	29 1 9	30
1295	Do.	Iddakande <i>alias</i> Bulathenakande	do.	111 0 3	30
1291	Do.	Iddakandevila	do.	1 0 30	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

LIVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,568, W. P.

1903 අගස්තු මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදින.

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදින මහසෙනෙවරියාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ එහි ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන් ප්‍රකාරයට වර්ෂ 1903 අගෝස්තු මස 11 වෙනි දින වන දින අගනරුවාද දවල් 12ට කොළඹ නගරයේදී වෙන්දේසි කර විකුණන බව දෙසනවා ඇත.

සියලුම 4,711. පිහිටීම හේවාගම කන්තෝරුවේ දුටුගහපත්තුවේ. ගම—පිත්තල. පවත්වන

නො.	ඉඩමේ නම.	අයිතියක් කීයක්කා.	අත්දම.	අ. රු. ප.	රු.
1294	ගල්බෑම්මවත්තේදින	ආණ්ඩුව	කැපේ	1 1 26	30
1294½	නොහොත් ඉද්දකන්ද	එම	අත්දැරුණු කුඹුර	0 2 12	15
1307	පිටිපලකුඹුර	එම	බිම්ම	0 3 25	15
1302	අඟුණවැල්ලේදින	පි. ගවනිස	වත්තේ	1 2 30	75
1296	කලබැරියේකොළඹ	එම	කැපේ	17 3 0	30
1296½	ලැටුම්පහම්ම	එම	බිම්ම	0 0 10	20
1285	ඉද්දකන්ද	එම	කැපේ	29 1 2	30
1295	එම නොහොත් මුල්පහේන	ආණ්ඩුව	එම	111 0 3	30
1291	ඉද්දකන්දවිල	එම	එම	1 0 30	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සම්බන්ධ කරුණු විකිණීමේ කොන්දේසි ගැණ විශාලව පිණිස ආණ්ඩුවේ ඒජන්තවරයාගේ අනුමැතියෙන් දැනගන්නට පුළුවන.

ගරුකරු උතුම්වනවහන්සේගේ ආඥාවලය,  
එවරුන් ඉම් ගරුණ,  
මහසෙනෙවරියාණන් වහන්සේ.

No. 1,569, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 20, 1903.

ON Tuesday, August 4, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,685. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
				Rs.			
13332	Dampe	Kahatagahakanatta	Jungle	4	2	38	50
13333	Owitagama	Delgahalandakanatta	1 jak and 1 breadfruit tree 20 years old (encroachment by Jasaya and Deonis)	0	0	2	15
				Claimant—Juanis Naide.			
13334	Owitagama	Kukulewattetekumburepillewa	Threshing floor	0	0	1	15
				Claimant—Crown.			
13335	Owitagama	Kosgahapillewa	Two cocoanutt plants 1 year old (an encroachment by R. Agiris Appu)	0	0	33	20
13336	Do.	Kukulewattetekumbura	Paddy field (encroachment by Jasaya)	0	0	3	20
13337	Do.	Kukulewattalanda	Five cocoanutt plants 4 years old (an encroachment by Jayasuriya)	0	0	15	15
13338	Do.	do.	Jungle	6	0	35	50
				Claimant—R. Yohanis Appu.			
13339	Owitagama	Kottangahawattā	Cocoanutt plants 2 to 16 years old	1	0	0	50

Preliminary plan 11,721. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
				Rs.			
13436	Malagala	Moragahawatta	Cocoanuts 3 to 8 years old (an encroachment by B. Don Emis)	0	2	20	30
13437	Do.	Indiwitiyelanda	Jungle	0	0	26	20
13438	Do.	Indiwitiyepillewa	do.	0	0	5	20
13439	Do.	Indiwitiyehena	Cocoanutt plants 3 years old (encroachment by B. Don Juanis)	1	2	27	20
13440	Do.	Kobomellagahadeniya	Deniya	0	0	36	10
13441	Do.	Kobomellagahapillewa	Vegetable enclosure an (encroachment by B. Don Juanis)	0	0	8	10
13442	Do.	Kobomellagahadeniya	A few plantain trees (an encroachment by B. Don Juanis)	0	0	30	15
13443	Do.	Induruwitiyekumburepillewa	Threshing floor	0	0	8	15

Preliminary plan 11,680. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
				Rs.			
13317	Walpita	Ettambagahalanda	Five cocoanutt plants 4 years old (an encroachment by Babbu Fernando)	0	1	4	25
13318	Do.	do.	Jungle	1	2	36	25
13319	Do.	do.	Reservation for path	0	0	4	—
13320	Do.	Mavikottuwalanda	Jungle	4	0	0	30
13321	Do.	do.	do.	2	2	8	30
13322	Batawala	Wewekanda	do.	1	2	10	25



Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 11,725. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13455	Malagala	Kolawatiyahena	Land cleared by B. Charles Perera	1 3 20	15
Preliminary plan 11,722. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13444	Malagala	Pannikkayehena	Cocoanut plants 4 years old (an encroachment by B. Harapunnis)	3 1 35	25
13445	Do.	do.	Cocoanut plants 4 years old (an encroachment by T. Don Carolis)	2 2 4	25
Preliminary plan 11,710. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13410	Malagala	Diyaporagahahena	Cocoanut plants 4 years old (encroachment by Gamage Buba Singho)	1 3 5	25
13411	Do.	do.	Cocoanut plants 4 years old (encroachment by B. Peiris Sinno)	2 0 0	25
Preliminary plan 11,724. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13451	Malagala and Kahawala	Aluhowgalahena	About 50 cocoanut plants 4 years old (an encroachment by E. Don Abraham)	2 1 4	25
13452	Kahawala	do.	About 150 cocoanut plants 4 years old (an encroachment by Tuppahige Julis)	2 2 25	30
13453	Do.	do.	Cocoanut plants 4 years old (an encroachment by Tuppahige Julis)	1 3 2	30
13454	Do.	Mullagahawattapitakattiya	Cocoanut plants 2 to 4 years old (an encroachment by Tuppahige Julis)	1 3 6	30
Preliminary plan 11,688. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13343	Mawatagama	Ritigahahena	Crown land cleared (an encroachment upon by D. E. Woli-kalu)	0 3 0	30
13344	Do.	do.	do.	1 0 38	30
Preliminary plan 11,689. Situation—Meda pattu of Hewagam korale. Claimant—Liyana Arachchige Marthalis Appu.					
13345	Mawatagama	Dalukgahalandawatta	One cocoanut tree 16 years old, jak, and plantains	0 0 35	50
13346	Do.	do.	Cocoanut plants 2 years old	0 1 0	50
Preliminary plan 11,692. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13354	Pinnawala	Widachchahena	Sweet potatoes (encroachment on Crown land by P. John and another)	0 1 0	20
13355	Do.	do.	Two cocoanut trees 10 years old (an encroachment by P. John and another)	0 0 37	35
Preliminary plan 11,670. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13269	Panagoda	Hapugasmullegodalanda	Jungle	3 0 22	50
13270	Do.	do.	do.	0 0 6	50
13271	Do.	Kahatagahalanda	do.	9 2 10	50

N.B.—All the advertisements are for sale without mining rights.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command.

EVERARD IN THURN,  
Colonial Secretary.

No. 1,569, W. P.

වර්ෂ 1903 ජූනි මස 20 වෙනි දින කොළඹ මහානගරාධිපතිවරයාගේ කාර්යාලයේදී.

මහානගරාධිපතිවරයාගේ මහලයේ විසින් මෙහි සභා සඳහා වෙන් කර ඇති ආණ්ඩු සහ සහකාර ආණ්ඩු වර්ගයේ ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 4 වෙනි දින වූ අභ්‍යන්තර වැරදි 120 කොළඹ කම්මරාගේදී වෙන්දේසි කර විකුණන බවට තීරණය කර ඇත.

සිතියම 11,685. පිහිටීම ගෙවොලකොට්ඨාසයේ මැදපසකි. ගම—දම්පෙ.

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිකාය.	අත්දම.	වටිනාකම	
				මහල. රු. ප.	ගහන. රු.
13332	කහවගහකනකන්ත	ආණ්ඩුව	කැලේ	4 2 38	50
13333	දෙල්ගහලත්දෙකකනකන්ත	ආණ්ඩුව	20 අවරුදු වසස් කොස්ගහ සහ දෙල්ගහක්, පසයා සහ දියෝ නිස් අල්ලන ඉඩම	0 0 2	15
13334	කුකුලෙවත්තකුඹුරේ පිල්ලාව	ප්‍රවානිස්තසිද්ධ	කමක	0 0 1	15
13335	කොස්ගහපිල්ලාව	ආණ්ඩුව	අවරුද්දේ වසස් පොල්ගස් 2, ආර්. ආභිරිස්අපු අල්ලන ඉඩම	0 0 33	20
13336	කුකුලෙවත්තකුඹුරේ එම ලත්ද	එම	කුඹුර, පසයා අල්ලන ඉඩම	0 0 3	20
13337	එම	එම	අවරුදු 4 වසස් පොල්පල, පස සූරියා අල්ලන ඉඩම	0 0 15	15
13338	එම	එම	කැලේ	6 0 35	50
13339	කොට්ටිවත්තකවත්ත	ආර්. කොහානිස් අපු	2 සිට 16 අවරුදු පොල්	1 0 0	50
13436	මොරගහවත්ත	ආණ්ඩුව	සිතියම 11,721. ගම—මලගල. 3 සිට 8 අවරුදු පොල්, බී. දෙත් එමස් අල්ලන ඉඩම	0 2 20	30
13437	ඉදිවිඳලත්ද	එම	කැලේ	0 0 26	20
13438	එම පිල්ලාව	එම	එම	0 0 5	20
13439	එම ගෙත	එම	කුන්දවරුදු පොල්, බී. දෙත් ප්‍රවානිස් අල්ලන ඉඩම	1 2 27	20
13440	කොබෝමැල්ලගහ දෙනිය	එම	දෙනිය	0 0 36	10
13441	එම පිල්ලාව	එම	එලවු එ කොටුව, බී. දෙත් ප්‍රවානිස් අල්ලන ඉඩම	0 0 8	10
13442	එම දෙනිය	එම	කොහෙල්ගස් පිකක්, බී. දෙත්. ප්‍රවානිස් අල්ලන ඉඩම	0 0 30	15
13443	ඉදිපිටියකුඹුරපිල්ලාව	එම	කමක	0 0 8	15
13317	ඇටඹගහලත්ද	ආණ්ඩුව	සිතියම 11,680. ගම—මල්පිට. 4 අවරුදු වසස් පොල් ගස් 5, බිඹු ප්‍රකාන්ද අල්ලන ඉඩම	0 1 4	25
13318	එම	එම	කැලේ	1 2 30	25
13319	එම	එම	පාරව ඇරපු කැලේ	0 0 4	—
13320	මාමි කොටුපවලත්ද	එම	කැලේ	4 0 0	30
13321	එම	එම	එම	2 2 8	30
13322	මැවලත්ද	ආණ්ඩුව	ගම—බට්ටල. එම.	1 2 10	25
13455	කොලේ විශේෂෙන	ආණ්ඩුව	සිතියම 11,725. ගම—මලගල. බී ම රලස්පෙර, එළිකරන ගෙත	1 1 20	15
13444	පතික්කියෙහෙන	ආණ්ඩුව	සිතියම 11,722. ගහර අවරුද්දේ පොල්පල, බී. ගරමානිස් අල්ලන ඉඩම	3 1 35	25
13445	එම	එම	ගහර අවරුද්දේ පොල්පල, පී. දෙත් කපෝලිය අල්ලන ඉඩම	2 2 4	25
13410	දියපොරගහගෙන	ආණ්ඩුව	සිතියම 11,710. ගහර අවරුද්දේ පොල්ගමගේ බඩාසිංකොටු අල්ලන ඉඩම	1 3 5	25
13411	එම	එම	එම බී. පිරිස් සිංකොටු අල්ලන ඉඩම	2 0 0	25
13451	අඵගවිලගෙන	ආණ්ඩුව	සිතියම 11,724. ගම—මලගල. සහ කහවල. 4 අවරුද්දේ පොල් ගස් 50, ඊ. දෙත් ඒමුගම් අල්ලන ඉඩම	2 1 4	25
13452	එම	ආණ්ඩුව	ගම—කහවල. 4 අවරුද්දේ පොල්පල 150, කුප් පහිංගේ පුළුස් අල්ලන ඉඩම	2 2 25	30
13453	එම	එම	4 අවරුද්දේ පොල්පල කුප්පහිංගේ පුළුස් අල්ලන ඉඩම	1 3 2	30
13454	මුල්ලගහවත්තපිටකම්මිය	එම	2 සිට 4 දක්වා පොල්, කුප්පහිංගේ පුළුස් අල්ලන ඉඩම	1 3 6	30

නො.	ඉඩමේ නම.	අයිතියම නියෝජන.	අයදුම.	පවත්වන	
				මහල.	ගහක.
				අ. රු. ප.	රු.
13343	ඊවිහගම	සිතියම 11,688. අණකුට	ගං—මාවනාගම. ඩී. ජී. වැලිකල අල්ලන සහ එලිය රන ඉඩම	0 3 9	30
13344	එම	එම	එම	1 0 38	30
සිතියම 11,689.					
13345	දළුතලුන්දවත්ත	ලියනගාමිණි 16 අවරුදු පොල් ගස් 1 සහ මර්ණලීප්ප	කොස්ද, පුවක්ද, කෙසෙල්ද	0 0 35	50
13346	එම	එම	දුම්රුදු වගස් පොල්පැල	0 1 0	50
13354	විදුවවගම	සිතියම 11,692. අණකුට	ගං—පිත්තල. බැල, පී. රෝන් සහ තවත් කෙ	0 1 0	20
13355	එම	එම	දකුණු අවරුදු පොල්ගස් 2, ඉහකකි අය අල්ලන ඉඩම	0 0 37	35
සිතියම 11,670.					
13269	කපුගමුල්ලෙගොඩලන්ද	සිතියම 11,670. අණකුට	ගං—පතාගොඩ.	3 0 22	50
13270	එම	එම	කැලේ	0 0 6	50
13271	කහවතලන්ද	එම	එම	9 2 10	50

මේ දැන්වීමේ නියෝග සියළු ඉඩම් කැබලි මිනිරන් නොගාරන්ව දෙන ඒවාය.  
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ණලන්තාත්සේනෙහිද, විකිනීමේ කොන්දේසි ගැණ ඛණ්ඩාඉර දිසාවේ මංගාධිපති අණකුටම ඒජන්තලන්තාත්සේනෙහිද දැනගන්ව පුළුවන.  
 ගරුකරුතුමානවකන්සේනෙහි අඤ්ච ලෙස,  
 එවරුරිඬි ඉමි හරන්,  
 මහාසක්‍රමාධිපති චම්භ.

No. 1,570, w. P.

Colonial Secretary's Office,  
 Colombo, June 20, 1903.

ON Monday, August 3, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 11,152. Claimant—Crown.					
10983	Lathpandura	Walakumbura	Field	0 0 4	500 0
10984	Do.	Walakumburahena	Chena and scrub	3 0 27	390 0
Preliminary plan 11,155. Claimant—Crown.					
11001	Kitulgoda	Panadandukanda or Panchi-kandamukulana	Field	1 1 12	300 0
11002	Do.	do.	do.	1 0 26	300 0
Preliminary plan 10,973. Claimant—Crown.					
10223	Mulatiyana	Gorakagahakumburagoda or Golbunelagoda	Chena and jungle	2 1 9	30 0
Preliminary plan 6,498. Claimant—Crown.					
9798	Pinnagoda	Maidolawattepitakattiya alias Nawitiyagalamanana	Manana	7 3 24	10 0
Preliminary plan 7,082. Claimant—Crown.					
1756	Pinnagoda	Maidolamulledeniya	Deniya	1 3 22	10 0
Situating in the Mahapattu north of the Pasdun korale east.					
Preliminary plan 11,717. Claimant—Crown.					
13423	Kamburawala	Horahenewattepitakattiya	Jungle	3 0 28	25 0
Preliminary plan 11,537. Claimant—Crown.					
12573	Kalugala	Pitamulledeniya	Field	0 2 0	30 0
15714	Do.	do.	Owita	0 1 8	12 50
Preliminary plan 11,549. Claimant—Crown.					
12638	Kalugala	Paragahakumburepitakattiya	Field	0 2 34	30 0
12639	Do.	do.	Owita	0 0 26	10 0
Preliminary plan 11,718. Claimant—Crown.					
13424	Atale	Debagallakattiya	Field	0 1 28	30 0
N 822	Do.	Talahitiyawewita	Owita	0 0 1	10 0
13425	Do.	Debagallakattiya	do.	0 0 2	10 0
13426	Do.	do.	do.	0 3 21	10 0
13427	Do.	Debagalladeniya	do.	1 0 13	10 0
13428	Do.	do.	Field	1 2 27	30 0
13429	Do.	Debagallakattiya	do.	1 1 19	30 0
Claimant—Crown and Weliwattege Johanis.					
O 822	Atale	Debagallakumbura	Field	0 0 25	30 0
Preliminary plan 11,449. Claimant—Crown.					
12193	Tiniyawala	Annasigabahena	Jungle	0 2 30	500 0
12194	Do.	do.	do.	0 3 32	500 0
12195	Do.	do.	do.	1 0 21	500 0

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
6994	Kurupita	Preliminary plan 8,662. Dankarahena	Claimant—Crown. Jungle	1	0 30	30 0
42	Kurupita	Preliminary plan 2,626. Godagederahena	Claimant—Crown. Garden	5	2 34	40 0
42½	Do.	do.	do.	3	0 2	40 0
10428	Kewitiyagala	Preliminary plan 2,608. Gorakagahakumburagodella	Claimant—Crown. Owita	0	1 8	15 0
A 970½	Do.	Mangarayagodella	do.	0	0 23	15 0
I 970½	Do.	Galagodella	do.	0	1 2	15 0
M 970	Kewitiyagala	Kosgahagodella	Chena	0	1 14	15 0
11092	Diyapattugama	Preliminary plan 11,180. Keselgaswattepitakattiya	Claimant—Crown. Chena	3	0 18	15 0
11093	Do.	Keselgaswattepitakattiyaowita	Owita	0	0 13	10 0
12152	Diyapattugama	Preliminary plan 11,436. Horagahawagurepitakattiya	Claimant—Crown. Field	0	3 12	20 0
12153	Do.	Horagahawagurekumburepitakattiya	do.	0	0 16	20 0
12128	Ratmale	Preliminary plan 11,429. Dawatagaha-arawa	Claimant—Crown. Field	0	1 10	20 0
12109	Ratmale	Preliminary plan 11,426. Maddekandemukalana or Kukulawalakandahenamukalana	Claimant—Crown. Forest	1	2 8	1,000 0
12110	Do.	Kukulawalakandadeniya	Deniya	0	0 14	500 0
12111	Do.	Kukulawalakandamukalana or Meddekandamukalana	Forest	0	0 28	500 0
12112	Do.	do.	do.	1	1 38	1,000 0
12113	Do.	Galagawadeniyakumbura	Field	0	0 1	50 0
12114	Do.	do.	do.	0	0 1	50 0
12115	Do.	Kukulawalakandedeniya	Deniya	1	0 0	500 0
12116	Do.	Maddekandemukalana or Kukulawalakandehenamukalana	Forest	0	1 15	500 0
12117	Do.	do.	do.	1	2 4	500 0
12118	Do.	Kukulawalakandakumburedeniya	Field	0	0 1	50 0
12119	Do.	Kukulawalakandadeniya	Deniya	0	0 25	500 0
Situating in the Mahapattu south of the Pasdun korale east.						
9674	Magura	Preliminary plan 10,852. Polgaha-aswedduma	Claimant—Crown. Deniya	0	1 0	800 0
9675	Do.	do.	do.	0	0 35	1,000 0
9676	Do.	do.	do.	0	0 26	1,000 0
9677	Do.	Polgaha-asweddumekanatta alias Pashaulhena	Chena and scrub	0	1 28	2,500 0
9678	Do.	Pashaulhenedeniya	Deniya	0	0 16	2,000 0
9680	Do.	do.	do.	0	0 33	2,000 0
9686	Do.	Pashaulhena	Chena and high jungle	4	1 7	500 0
9688	Do.	do.	do.	0	2 37	2,000 0
9689	Do.	do.	do.	1	0 0	2,500 0
10433	Botalawa	Preliminary plan 11,032. Delgahagodellewatta	Claimant—Crown. Garden	0	0 11	30 0
Situating in the Mahapattu south of the Pasdun korale east.						

N.B.—Lots 10,984, 10,983, 11,001, 11,002, 12,193 to 12,195, 9,674 to 9,689, 12,109 to 12,119 are supposed to contain plumbago They are for sale with mining rights.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,570, W. P.

වම් 1903 ක්වු ජුනි මස 20 වෙනි දින කොළඹ  
මහලුකාරිස්ථානයේ සේවයේ සේවයේ රැවේදී.

කරුණාකර දක්වන්නේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සේවක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්වු අගෝස්තු මස 3 වෙනි දිනට සඳහා දවල් 12ට කරුණාකර කඩවිලියේදී වෙන්දේසිකර විකුණන බව දෙපොතවාදාය.

සිතියම 11,152. අයිතිකරු කියවනා—රජසේවක.

නො.	ගම.	ඉඩමේ නම.	අයදම.	මහත. අ. රු. ප.	පවත්ගන්න. රු. ග.
10983	ලත්පදුර	වලකුඹුර	කුඹුර	0 0 4	500 0
10984	එම	එම හේන	හේන සහ පදුර	3 0 27	300 0
සිතියම 11,155.					
11001	කිතුල්ගොඩ	පොදුකුසන්ද නොහොත් ප්‍රතිම කන්දෙමුකලාන	කුඹුර	1 1 12	300 0
11002	එම	එම	එම	1 0 26	300 0



නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක. අ. රු. ප.	පටන්ගත්ත ගනක, රු. ග.
10223	මුලුච්ඡන	සිතියම 10,973. කොරකගහකුඹුරගොඩ ගොනො න් ගොල්ලුගුණගොඩ	හේන සහ කැ ලය	2 1 9	30 0
9798	පිත්තගොඩ	සිතියම 6,498. මසිදෙලවත්තෙපිටකපිටිය ගො ගොන් තප්පියාගලොකාන	මානාන	7 3 24	10 0
1756	එම	සිතියම 7,082. මසිදෙලවුල්ලදෙකිය පස්වා කීබෙස්සේ උතුරුමහපස්සුමේ නැගෙනහිර පස්සුමකෝරලේය.	දෙකිය	1 3 22	10 0
13423	කඹුරවල	සිතියම 11,717. ගොරේහේනෙවත්තෙ පිට කපිටිය	කැලය	3 0 28	15 0
12573	කප්පල	සිතියම 11,537. පිටමුල්ලේදෙකිය	කුඹුර	0 2 0	30 0
12574	එම	එම	ඕව්ව	0 1 8	12 50
12638	එම	සිතියම 11,549. පරගහකුඹුරෙපිටකපිටිය	කුඹුර	0 2 34	30 0
12639	එම	එම	ඕව්ව	0 0 26	10 0
13424	අගලෙ	සිතියම 11,718. දෙබගල්ලෙකපිටිය	කුඹුර	0 1 28	30 0
N 822	එම	කල්කිපියාගෙඔව්ව	ඕව්ව	0 0 11	10 0
13425	එම	දෙබගල්ලෙකපිටිය	එම	0 0 2	10 0
13426	එම	එම	එම	0 3 21	10 0
13427	එම	දෙබගල්ලෙදෙකිය	එම	1 0 13	10 0
13428	එම	එම	කුඹුර	1 2 27	30 0
13429	එම	දෙබගල්ලෙකපිටිය	එම	1 1 19	30 0
0 822	එම	අයිතිකම කියන්නා—රජසේනක සහ වැලිවත්තෙගෙ කේතානිස්. දෙබගල්ලෙකුඹුර	කුඹුර	0 0 25	30 0
12193	කිකියාවල	සිතියම 11,449. අයිතිකම කියන්නා—රජසේනක. අත්තසිගහහේන	කැලය	0 2 30	500 0
12194	එම	එම	එම	0 3 32	500 0
12195	එම	එම	එම	1 0 21	500 0
6994	කුරුපිට	සිතියම 8,662. දක්කරාන්න	එම	1 0 30	30 0
42	කුරුදිස්පිට	සිතියම 2,626. ගොඩගෙදරහේන	වත්ත	5 2 34	40 0
42½	එම	එම	එම	3 0 2	40 0
10428	කෙට්පියාගල	සිතියම 2,608. ගොරකගහකුඹුර ගොඩාල්ල	ඕව්ව	0 1 8	15 0
A 970½	එම	මත්තරගොඩාල්ල	එම	0 0 23	15 0
I 970½	එම	ගලගොඩාල්ල	එම	0 1 2	15 0
M 970	එම	කොස්ගහගොඩාල්ල	හේන	0 1 14	15 0
11092	දියපස්සුම	සිතියම 11,180. කෙසෙල්ගස්වත්තෙ පිටකපිටිය	එම	3 0 18	15 0
11093	එම	එම ඕව්ව	ඕව්ව	0 0 13	10 0
12152	එම	සිතියම 11,436. ගොරගහවතුරෙ පිටකපිටිය	කුඹුර	0 3 12	20 0
12153	එම	ගොරගහවතුරෙ කුඹුර පිටකපිටිය	එම	0 0 16	20 0
12128	රත්මලේ	සිතියම 11,429. දවටගහඅරා	එම	0 1 10	20 0
9674	මඟුර	සිතියම 10,852. පොල්ගහඅස්වැද්දම	දෙකිය	0 1 0	800 0
9675	එම	එම	එම	0 0 35	1,000 0
9676	එම	එම	එම	0 0 26	100 0
9677	එම	පොල්ගහ අස්වැද්දමේ කකන්න ගොනොන් පස්සුල් හේන	හේන සහ පදුර	0 1 28	2,500 0
9678	එම	පස්සුල්හේනදෙකිය	දෙකිය	0 0 16	2,000 0
9680	එම	එම	එම	0 0 33	2,000 0
9686	එම	පස්සුල්හේන	හේන සහ මුක		
9688	එම	එම	ලාස	4 1 7	500 0
9689	එම	එම	එම	0 2 37	2,000 0
			එම	1 0 0	2,500 0
10433	බෝගලාව	සිතියම 11,032. දෙල්ගහගොඩාල්ලවත්ත	වත්ත	0 0 11	30 0

නො.	නම.	ඉඩමේ නම.	අයදුම.	මකන.	
				අ. රු. ප.	රු. ක.
සිතියම 11,426.					
12109	රත්මලේ	මැද්දෙකන්දෙමුකලාන නොහොත් කුකුලාවලකන්දෙහෙහෙ මුකලාන	වනය	1 2 8	1,000 0
12110	එම	කුකුලාවලකන්දෙදෙහික	දෙහික	0 0 14	500 0
12111	එම	කුකුලාවලකන්දෙමුකලාන නොහොත් මැද්දෙකන්දෙ මුකලාන	මුකලාන	0 0 28	500 0
12112	එම	එම	එම	1 1 38	1,000 0
12113	එම	ගලගාවදෙහිකෙකුමුර	කුමුර	0 0 1	50 0
12114	එම	එම	එම	0 0 1	50 0
12115	එම	කුකුලාවලකන්දෙදෙහික	දෙහික	1 0 0	500 0
12116	එම	මැද්දෙකන්දෙමුකලාන නොහොත් කුකුලාවලකන්දෙහෙහෙ මුකලාන	කැලය	0 1 15	500 0
12117	එම	එම	එම	1 2 4	500 0
12118	එම	කුකුලාවලකන්දෙදෙහිකකුමුර	කුමුර	0 0 1	50 0
12119	එම	කුකුලාවලකන්දෙදෙහික	දෙහික	0 0 25	500 0

පිහිටා තිබෙන්නේ දකුණු මහපත්තුවේ නැගෙනහිර පසුදුම්බෙකර්ලේය.

දැනවිදි—10983, 10984, 11001, 11002, 12193 සිට 12195 ද, 9674 සිට 9689 ද, 12109 සිට 12119 යන ඉඩම්කම්වල මිනිස් සම්මතව තිබේ. මිනිස් කාරණව බලේ ඇතුළු ජනතාව තිබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමෙර්ජනරුද්වනාත්සේනෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපද්වනරුද්වනාත්සේනෙන්ද දැනගත හැකිවේ.

ගරුතර උතුමානවකන්සේනේ ආඥා ලෙස,  
එවරුර්ඞි ඉම් හර්ස්,  
මහසෙනෙකාරීස් වමන.

No. 1,571, w. P. Colonial Secretary's Office,  
Colombo, June 30, 1903.

ON Wednesday, August 26, 1903, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Minuwangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-five allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 7,720. Village—Ambagahawatta.  
Description—Paddy field.

Lot.	Name of Land.	Extent. Possession.		Fees for Certificate of Quiet
		A. R. P.	Rs. c.	
3961	Munamalgaha or Bakmigahakumbura	0 2 11	3 50	
3962	Munamalgaha	0 1 29	3 50	
3963	Do.	0 1 37	3 50	
3964	Do.	2 1 6	8 50	
3965	Do.	0 1 10	3 50	
3966	Do.	0 1 30	3 50	
3967	Do.	1 1 18	6 0	
3968	Do.	0 1 16	3 50	
3969	Do.	3 3 23	13 50	
Description—Garden.				
D 395	Munamalgahawatta	0 2 17	40 0*	
Village—Pansilgoda.				
Description—Paddy field.				
3970	Nilakondekumbura	1 3 5	6 0	
3971	Do.	0 2 9	3 50	
3972	Do.	2 1 33	8 50	
3973	Do.	2 2 12	8 50	
3974	Do.	0 3 24	3 50	
Village—Wattegedara.				
Description—Paddy field.				
3975	Kahawekumbura	0 3 22	3 50	
3976	Do.	0 3 34	3 50	
3977	Do.	1 3 28	6 0	
3978	Do.	0 1 1	3 50	
3979	Do.	0 0 34	3 50	

Lot.	Name of Land.	Extent. Possession.		Fees for Certificate of Quiet
		A. R. P.	Rs. c.	
3980	Bakmigahakumbura	2 2 4	8 50	
3981	Do.	0 2 23	3 50	
3982	Do.	0 1 7	3 50	
3983	Do.	0 1 24	3 50	
3984	Do.	0 0 18	3 50	
3985	Do.	0 0 13	3 50	
3986	Do.	0 3 14	3 50	
3987	Do.	1 1 15	6 0	
3988	Do.	0 2 13	3 50	
3989	Do.	0 1 36	3 50	
3990	Do.	0 1 0	3 50	
3991	Do.	0 0 37	3 50	
Village—Burulapitiya.				
Description—Paddy field.				
3992	Ambagahakumbura	1 1 3	6 0	
3993	Do.	0 1 16	3 50	
3994	Do.	0 2 1	3 50	
3995	Do.	0 0 6	3 50	
3996	Do.	0 3 14	3 50	
3997	Do.	1 2 8	6 0	
3998	Gorakagahakumbura	0 0 32	3 50	
3999	Kahatagahakumbura	0 2 38	3 50	
4000	Gorakagahakumbura	0 3 31	3 50	
4001	Do.	2 0 4	8 50	
4002	Do.	0 2 30	3 50	
4003	Do.	0 1 37	3 50	
4004	Do.	0 3 38	3 50	
4005	Do.	0 0 37	3 50	
4006	Unagahakotuwekumbura	1 0 24	6 0	
4007	Halgahakumbura	2 0 0	6 0	
4008	Do.	2 0 9	8 50	
Village—Matammana.				
Description—Paddy field.				
4009	Nagawekumbura	0 3 0	3 50	
4010	Do.	1 2 5	6 0	
4011	Do.	0 0 32	3 50	
4012	Do.	1 0 24	6 0	
4012½	Kajugahakumbura	0 2 32	3 50	
4013	Nagawakumbura	3 0 27	13 50	
4014	Do.	0 0 6	3 50	

\* Upset price per acre.

Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.		Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.	
		Extent. A. R. P.	Rs. c.			Extent. A. R. P.	Rs. c.
4015	Halgahakumbura	1 0 32	6 0	4042	Halgahakumbura	0 0 32	3 50
4016	Do.	0 3 31	3 50	4043	Do.	0 3 0	3 50
4016½	Do.	0 1 38	3 50	4044	Do.	0 1 7	3 50
4017	Do.	1 1 3	6 0	4045	Do.	0 1 12	3 50
4017½	Halgahakotunne	1 3 18	6 0	4046	Do.	0 1 8	3 50
4018	Halgahakumbura	0 1 25	3 50	4047	Do.	0 0 31	3 50
4019	Do.	2 3 5	8 50	4048	Do.	0 1 9	3 50
Description—Threshing floor.				4049	Do.	0 1 27	3 50
E 395	Halgahapillewa	0 0 8	40 0*	4050	Do.	0 0 34	3 50
Description—Garden.				4051	Do.	0 0 12	3 50
F 395	Halgahapillewa	0 0 25	100 0*	4052	Do.	0 1 30	3 50
Description—Paddy field.				4053	Do.	0 1 29	3 50
4020	Halgahakumbura	0 1 24	3 50	4054	Do.	0 2 3	3 50
G 395	Do.	0 0 4	3 50	4055	Do.	0 0 3	3 50
4021	Tittagahadalupota	0 0 24	3 50	4056	Do.	0 0 33	3 50
4022	Do.	0 1 39	3 50	4057	Do.	0 1 5	3 50
Village—Wattegedera.				4058	Do.	0 1 36	3 50
Description—Paddy field.				4059	Do.	0 0 33	3 50
4023	Tittagahakumbura	3 0 9	13 50	4060	Do.	0 0 20	3 50
4024	Karandagahakumbura	1 0 13	6 0	4061	Kahatagaha or Amba-walakumbura	1 0 0	6 0
4025	Do.	1 2 37	6 0	4062	Do.	1 0 13	6 0
4026	Karandagaha or Welikumbura	2 2 25	8 50	4063	Do.	1 2 30	6 0
4027	Welikumbura	1 0 15	6 0	4064	Radatotuwekumbura	1 3 21	6 0
4028	Do.	2 1 5	8 50	4065	Hirikumbura	0 1 36	3 50
Description—Pillewa.				4066	Do.	1 1 22	6 0
H 395	Welikumburapillewa	0 0 7	100 0*	4067	Do.	0 2 14	3 50
4029	Welikumbura	0 3 20	100 0*	4068	Do.	1 0 36	6 0
Description—Paddy field.				4069	Do.	0 3 7	3 50
4030	Kinagahakumbura	1 0 9	6 0	Description—Pillewa.			
4031	Do.	0 2 0	3 50	K 395	Hirikumburapillewa	0 0 2	115 0*
4032	Do.	0 2 32	3 50	Description—Paddy field.			
Village—Matammana.				4070	Hirikumbura	0 3 10	3 50
Description—Paddy field.				4071	Do.	0 1 29	3 50
4033	Halgahakumbura	0 1 38	3 50	4072	Do.	0 3 31	3 50
Village—Wattegedera.				Description—Pillewa.			
Description—Paddy field.				L 395	Hirikumburapillewa	0 0 9	100 0*
4034	Halgahakumbura	6 1 37	20 50	Description—Paddy field.			
4035	Kitulgahadeniya	0 2 34	3 50	4073	Hirikumbura	0 2 34	3 50
4036	Do.	0 2 37	3 50	Certificates of quiet possession will be issued for paddy fields and old gardens on payment of the fees noted against them. The fees must be paid on the day of settlement itself by the present claimants of these lots.			
4037	Do.	0 0 12	3 50	Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.			
4038	Do.	1 2 26	6 0	By His Excellency's command,			
Village—Matammana.				EVERARD IM THURN,			
Description—Paddy field.				Colonial Secretary.			
4039	Halgahakumbura	0 1 36	3 50				
Description—Cocoanut plants.							
I 395	Halgahapillewa	0 0 6	50 0*				
Description—Paddy field.							
4040	Halgahakumbura	0 0 34	3 50				
Description—Pillewa.							
J 395	Halgahapillewa	0 0 13	50 0*				
Description—Paddy field.							
4041	Halgahakumbura	0 0 19	3 50				

\* Unset price per acre.

No. 1571, W. P.

වර්ෂ 1903 ජූලි මස 30 වෙනි දින කොළඹ

මහසෙනරත්නපුර නිකායේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංසාවසඨ ආණ්ඩුවේ ඒජන්තවරයාණන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ආණ්ඩුව නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ජූලි අගෝස්තු මස 26 වෙනි දිනවල බදුද දවල් 11.30ට මිනිවන්ගොඩ නානායකමිදි විකුණුවට නොනොන් නිවැරදිකරදෙන්නට සූදානම් වූහ.

බස්නාහිර දිසාවේ මිහඹු පලාතේ පුතුරු අලුත්කුරුකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 125ක්.

සිතියම 7,720. ගම—අඹගහවත්ත.

සහතිකපත්‍රය සහ මෙහි

නො.	ඉඩමේ නම.	අයිතිකම කිසිවනා.	අත්දම.	අ. රු. ප.	රු. ග.
3961	මුනවල්ගහ ගෝ බස්මිහන කඹුර	පෑ සයිසානාච්චිපේර	කඹුර	0 2 11	3 50
3962	මුනවල්ගහකඹුර	ර මරිපන්ලීස් ප්‍රෙත්	එම	0 1 29	3 50
3963	එම	පෑ අත්තෝනිනපිඳ	එම	0 1 37	3 50
3964	එම	පෑ සිංකුනපිඳ	එම	2 1 6	8 50
3965	එම	සෝ සර්වේලීස් ප්‍රෙත්	එම	0 1 10	3 50
3966	එම	ගෙ ජේදුරු අල්පුකාමි	එම	0 1 30	3 50
3967	එම	ප ආකපේනිප් අල්පු	එම	1 1 18	6 0
3968	එම	ර සිංගෙරිප් ප්‍රෙත්	එම	0 1 16	3 50

නො.	ඉඩමේ නම.	අයිතියෙහි නිකමයා.	අන්දම.	සහතිකපත්‍රයකට ගෙවිය යුතු මුදල.			
				අ. රු. ප.	රු. ශ.	ප. ශ.	රු. ශ.
3969	එම	ර අන්දමේ පෙර	කුඹුර	3	3	23	13 50
D 395	මුහුණතකවත්ත	ර සිතච්ඡේදන	වගාව	0	2	17	40 0*
ගම—පන්සිල්ගොඩ.							
3970	නිලකොන්දේකුඹුර	කො දැවින්සිලෝ පෙර	කුඹුර	1	3	5	6 0
3971	එම	ප් දෙ. ඩ. අ. සිරිවතීන	එම	0	2	9	3 50
3972	එම	ර දෙව් රේගැන්තස්	එම	2	1	33	8 50
3973	එම	මැදන්කාරකෙරේ	එම	2	2	12	8 50
3974	එම	ප් මර්දේලියඅප්පු	එම	0	3	24	3 50
ගම—වත්තෙගෙර.							
3975	කහවේකුඹුර	කෝ ඉසවෙලා පෙර	එම	0	3	22	3 50
3976	එම	කෝ අර්භන්ද්‍රිය පෙර	එම	0	3	34	3 50
3977	එම	අ වලේරියානු පෙර	එම	1	3	28	6 0
3978	එම	එම	එම	0	1	1	3 50
3979	—	අ ගොර්දියානු පෙර	එම	0	0	34	3 50
3980	බන්දිගහකුඹුර	ම අයිකෙස් ප්‍රනාන්දු	එම	2	2	4	8 50
3981	එම	ර දෙව් රේගැන්තස්	එම	0	2	23	3 50
3982	එම	වි පාටුලු පෙර	එම	0	1	7	3 50
3983	එම	ව මාර්තා පෙර	එම	0	1	24	3 50
3984	එම	බෝ කරෝලිය ප්‍රනාන්දු	එම	0	0	18	3 50
3985	එම	වි පාටුලු පෙර	එම	0	0	13	3 50
3986	එම	එම	එම	0	3	14	3 50
3987	එම	කො ජේදරු පෙර	එම	1	1	15	6 0
3988	එම	ව මාර්තා පෙර	එම	0	2	13	3 50
3989	එම	කො ජේදරු පෙර	එම	0	1	36	3 50
3990	එම	ව මාර්තා පෙර	එම	0	1	0	3 50
3991	එම	එම	එම	0	0	37	3 50
ගම—බුරුලුපිටිය.							
3992	අභිගහකුඹුර	කො ප්‍රන්සිස් පෙර	එම	1	1	3	6 0
3993	එම	කො ජේදරු පෙර	එම	0	1	16	3 50
3994	එම	එම	එම	0	2	1	3 50
3995	එම	එම	එම	0	0	6	3 50
3996	එම	දෙව් පැලිය වි. ආ.	එම	0	3	14	3 50
3997	එම	කො. ජේදරු පෙර	එම	1	2	8	6 0
3998	ගොරකහකුඹුර	එම	එම	0	0	32	3 50
3999	කහවගහකුඹුර	එම	එම	0	2	38	3 50
4000	ගොරකහකුඹුර	ර දෙව් වර්ලියානු පෙර	එම	0	3	31	3 50
4001	එම	කො ජේදරු පෙර	එම	2	0	4	8 50
4002	එම	දෙව් පැලිය වි. ආ.	එම	0	2	30	3 50
4003	එම	කො ගොර්දියානු පෙර	එම	0	1	37	3 50
4004	එම	කො ඉ පිටර් පෙර	එම	0	3	38	3 50
4005	එම	කො මර්තියානු පෙර	එම	0	0	37	3 50
4006	රුහගහකොටුවේකුඹුර	බ රෙමෙල් ප්‍රනාන්දු	එම	1	0	24	6 0
4007	ගල්ගහකුඹුර	කො එමෙල්ලියානු පෙර	එම	2	0	0	6 0
4008	එම	සේ පිටර් හෝනිස්	එම	2	0	9	8 50
ගම—මාතමිමන.							
4009	නාගාවේකුඹුර	දී හෝනොගාමි	එම	0	3	0	3 50
4010	එම	ස රේගැන්තස් පෙර	එම	1	2	5	6 0
4011	එම	මැදන්කාර හෙරුන්තාන්සේ	එම	0	0	32	3 50
4012	එම	ර දෙව් රේගැන්තස්	එම	1	0	24	6 0
4012½	කපුගහකුඹුර	දෙව් පැලිය වි. ආ.	එම	0	2	32	3 50
4013	නාගාවේකුඹුර	ර කරෙලිය	එම	3	0	27	13 50
4014	එම	දෙව් රේගැන්තස්	එම	0	0	6	3 50
4015	ගල්ගහකුඹුර	ර දෙව් මාර්ලස්	එම	1	0	32	6 0
4016	එම	ර දෙව් සිමන්	එම	0	3	31	3 50
4016½	එම	ර දෙව් ගෙව්ලින්	එම	0	1	38	3 50
4017	එම	ර දෙව් කරෝලිය	එම	1	1	3	6 0
4017½	ගල්ගහකොටුවක්	ස ඉසව්අප්පු	එම	1	3	18	6 0
4018	ගල්ගහකුඹුර	ර පිරිස්අප්පුහාමි	එම	0	1	25	3 50
4019	එම	එම	එම	2	3	5	8 50
E 395	ගල්ගහපිල්ලුව	එම	කමත	0	0	8	40 0*
F 395	එම	එම	වගාව	0	0	25	100 0*
4020	ගල්ගහකුඹුර	ර දෙව් ගෙව්ලින් පෙර	කුඹුර	0	1	24	3 50
G 395	එම	ර ගෙව්ලින්	එම	0	0	4	3 50
4021	නිත්තගහදලුපත	ගෙ බබාහාමි	එම	0	0	24	3 50
4022	එම	අ ගොර්දියානු පෙර	එම	0	1	39	3 50
ගම—වත්තෙගෙර.							
4023	නිත්තගහකුඹුර	අ හිරිගෝරිය පෙර	එම	3	0	9	13 50
4024	කරදගහකුඹුර	මී අප්පුරු	එම	1	0	13	6 0



නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිදු නො,	අන්දම.	සහතික පත්‍රයකට ගෙවිය යුතු මුදල.				
				රු.	ප.	ආ.		
4025	එම	කො දවස්පෙරු	කුඹුර	1	2	37	6	0
4026	කරදගහ හෝ වැලිකුඹුර	අ පුත්තෝනා පෙරු	එම	2	2	25	8	50
4027	වැලිකුඹුර	කො පුත්තෝනා පෙරු	එම	1	0	15	6	0
4028	එම	හෝ අර්තෝලිය පෙරු	එම	2	1	5	8	50
H 395	වැලිකුඹුරපිල්ලාව	හ නොන්සො පෙරු	පිල්ලාව	0	0	7	100	0*
4029	වැලිකුඹුර	හ රෙමානිස් පෙරු	එම	0	3	20	100	0*
4030	කිසිදුකුඹුර	රු දෙත් තේකැත්තස්	කුඹුර	1	0	9	6	0
4031	එම	හ රෙමානිස් පෙරු	එම	0	2	0	3	50
4032	එම	ම සිසිල්ලා පු	එම	0	2	32	3	50
		හා—ආකමම හ.						
4033	ගල්ගහකුඹුර	අ ලිවිනිස්අප්පු	එම	0	1	38	3	50
		හා—වත්තෙගෙදර.						
4034	එම	රු දෙත් තේකැත්තස්	එම	6	1	37	20	50
4035	කිතුල්ගහදෙහි	හෝ සරත්ලිය පෙරු	එම	0	2	34	3	50
4036	එම	හෝ අර්තෝලිය පෙරු	එම	0	2	37	3	50
4037	එම	හෝ සරත්ලිය පෙරු	එම	0	0	12	3	50
4038	එම	හෝ අර්තෝලිය පෙරු	එම	1	2	26	6	0
		හා—ආකමම හ.						
4039	ගල්ගහකුඹුර	ම සි.සි.පු	එම	0	1	36	3	50
I 395	ගල්ගහපිල්ලාව	එම	පිල්ලාව	0	0	6	50	0*
4040	ගල්ගහකුඹුර	එම	කුඹුර	0	0	34	3	50
J 395	ගල්ගහපිල්ලාව	වි පොහිසි.සො	පිල්ලාව	0	0	13	50	0*
4041	ගල්ගහකුඹුර	ම පුත්තෝනා පෙරු	කුඹුර	0	0	19	3	50
4042	එම	ම සි.සි.පු	එම	0	0	32	3	50
4043	එම	ම පොහිසි.සො	එම	0	3	0	3	50
4044	එම	ම පොහිසි.සො	එම	0	1	7	3	50
4045	එම	ම අමාරිස්අප්පු	එම	0	1	12	3	50
4046	එම	ම අප්පුරු	එම	0	1	8	3	50
4047	එම	ම පුත්තෝනා පෙරු	එම	0	0	31	3	50
4048	එම	ම ගිරිගෝරිස්අප්පු	එම	0	1	9	3	50
4049	එම	ම අමාරිස්අප්පු	එම	0	1	27	3	50
4050	එම	හි ලේන්සි.සො	එම	0	0	34	3	50
4051	එම	ම ගිරිගෝරිස්අප්පු	එම	0	0	12	3	50
4052	එම	ම පුත්තෝනා පෙරු	එම	0	1	30	3	50
4053	එම	වි පොහිසි.සො	එම	0	1	29	3	50
4054	එම	හා ලිවිනිස්අප්පු	එම	0	2	3	3	50
4055	එම	ම ගිරිගෝරිස්අප්පු	එම	0	0	3	3	50
4056	එම	ම සි.සි.පු	එම	0	0	33	3	50
4057	එම	වි පොහිසි.සො	එම	0	1	5	3	50
4058	එම	අ සි.සි.පු	එම	0	1	36	3	50
4059	එම	ම අප්පුරු	එම	0	0	33	3	50
4060	එම	වි පොහිසි.සො	එම	0	0	20	3	50
4061	කහවගහ හෝ අඹවල කුඹුර	ස ඉසන්දප්පු	එම	1	0	8	6	0
4062	එම	හි ලේන්සි.සො	එම	1	0	13	6	0
4063	එම	ර බස්නිසන් පෙරු	එම	1	2	30	6	0
4064	රදකොටුවකුඹුර	ස දෙත් ආබුහම්	එම	1	3	21	6	0
4065	හිරි කුඹුර	ස දෙත් තේකැත්තස්	එම	0	1	36	3	50
4066	එම	එම	එම	1	1	22	6	0
4067	එම	ස වෙළුන්දප්පු	එම	0	2	14	3	50
4068	එම	ස තේනන්තස්	එම	1	0	36	6	0
4069	එම	ස දෙත් ආබුහම්	එම	0	3	7	3	50
K 395	හිරිකුඹුරපිල්ලාව	හ එලාරිස්අප්පු	පිල්ලාව	0	0	2	115	0*
4070	හිරිකුඹුර	ස දෙත් හෙත්ලිය	කුඹුර	0	3	10	3	50
4071	එම	ස තේකැත්තස් පෙරු	එම	0	1	29	3	50
4072	එම	ස වෙළුන්දප්පු	එම	0	3	31	3	50
L 395	හිරිකුඹුරපිල්ලාව	ස දෙත් හෙත්ලිය	පිල්ලාව	0	0	9	100	0*
4073	හිරිකුඹුර	ස හෙත්දප්පු	කුඹුර	0	2	34	3	50

\* අස්කරුණ මිල.

මේ පත්‍රයේ දේපල පරණ වශව ඇති ඉඩම්වලටද කුඹුරුවලටද ඊට පෙරටු සඳහන් කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිකැති කැමැති සහතිකපත්‍ර ලබාගත යුතුය. මේ සහතිකපත්‍රවලට අමුතා වචනා පිඹුරුකඩදැමීමට දුරු විය හැකි. ගාස්තුව තිත්පුකරණ ද්වයයකට ගෙවනව බිහික. මේ ඉඩම්වල දුනාව අයිතිකාර සිත් වසින සහතිකපත්‍ර ඉල්ලුම්කලයුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යයේදී, විකිනීමේ කොන්දේසි ගැන බස්නාතිර පලාතේ වංසාගිපති ආණ්ඩුවේ ඒස්නාලිනාත්සෙගෙත්ද දුකගත කැනිවේ.

ගරුකර උතුමානත්වගත්සෙගෙ අඤ්චලෙස,  
එවරුරි ඉම් කරන්,  
මහසෙක්‍රාරිස් මමස.

No. 1,572, w. P.

Colonial Secretary's Office,  
Colombo, June 30, 1903.

ON Thursday, August 27, 1903, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Minuwangoda Resthouse, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

One hundred and twenty-one allotments of land situated, in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 7,720. Village—Matammana.

Description—Paddy field.

Lot.	Name of Land.	Fees for Certificate of Quiet Possession.	
		Extent. A. R. P.	Rs. c.
4074	Hirikumbura	0 2 27	3 50
4075	Do.	0 3 19	3 50
4076	Do.	0 2 30	3 50
4077	Do.	0 0 27	3 50
4078	Taldeniyakumbura	0 0 33	3 50
4079	Do.	0 2 7	3 50
4080	Do.	1 3 2	6 0
4081	Do.	0 0 34	3 50
4082	Do.	1 3 7	6 0
4083	Delgahakumbura	2 2 4	8 50
4084	Do.	0 2 35	3 50
Village—Pansilgoda.			
Description—Paddy field.			
4085	Delgaha or Bogahakumbura	1 1 27	6 0
4086	Bogahakumbura	1 0 15	6 0
4087	Do.	5 0 23	18 0
Description—Cocoanut plants.			
M 395	Delgahapillewa	0 0 7	50 0*
Description—Paddy field.			
N 395	Bogahakumbura	2 1 4	8 50
O 395	Do.	1 3 36	6 0
4089	Etambagahakumbura	1 1 3	6 0
4090	Do.	0 1 30	3 50
Description—Old garden.			
4090½	Etambagahapillewa	0 1 0	3 50
Description—Paddy field.			
4091	Etambagahakumbura	0 1 29	3 50
4092	Do.	3 1 9	11 0
4093	Do.	0 0 37	3 50
4094	Galahitiyawekumbura	0 3 22	3 50
4095	Do.	1 2 28	6 0
4096	Do.	1 3 16	6 0
4097	Do.	1 1 13	6 0
4098	Galabodakumbura	1 3 16	6 0
4099	Do.	2 2 15	8 50
4100	Do.	0 3 12	3 50
4101	Do.	0 3 38	3 50
4102	Do.	0 1 27	3 50
4103	Bakmigahakumbura	2 0 31	8 50
4104	Do.	1 3 25	6 0
4105	Do.	1 0 25	6 0
4106	Do.	1 0 25	6 0
4107	Do.	2 0 15	8 50

Village—Matammana.

Description—Paddy field.

4108	Karandagahakotuwa	0 2 2	3 50
4109	Do.	0 2 24	3 50
Description—Pillewa.			
4110	Karandagahapillewa	0 0 13	100 0*
Description—Paddy field.			
4111	Magurekumbura	0 1 23	3 50
4112	Talagahalayadda	0 1 27	3 50
4113	Do.	0 1 18	3 50
4114	Magurekumbura	0 2 29	3 50
4115	Do.	1 2 6	3 50
4116	Do.	0 2 17	3 50
4117	Do.	0 0 26	3 50
4118	Do.	0 1 3	3 50

Fees for Certificate of Quiet Possession.

Lot.	Name of Land.	Extent. A. R. P.	Rs. c.
Village—Galoluwa.			
Description—Paddy field.			
4119	Hediyawekumbura	1 0 25	6 0
4120	Kosgahakumbura	0 0 34	3 50
Preliminary plan 7,965. Village—Dombawala.			
Description—Paddy field.			
4979	Gorakagahakumbura	1 1 3	6 0
4980	Do.	0 2 17	3 50
4981	Do.	1 1 27	6 0
4982	Do.	0 0 23	3 50
4983	Do.	0 0 29	3 50
4984	Do.	0 1 13	3 50
4985	Do.	0 2 1	3 50
4986	Do.	0 2 17	3 50
4987	Do.	0 1 39	3 50
4988	Do.	0 2 13	3 50
4989	Do.	0 3 0	3 50
4990	Nugagahakumbura	2 1 28	8 50
4991	Do.	1 1 19	6 0
4992	Do.	1 0 34	6 0
4993	Do.	0 3 9	3 50
4994	Do.	0 2 21	3 50
4995	Do.	0 2 29	3 50
4996	Do.	0 1 4	3 50
4997	Do.	0 1 8	3 50
4998	Dawatagahakumbura	0 2 35	3 50
4999	Do.	0 1 26	3 50
5000	Do.	0 2 32	3 50
5001	Do.	1 2 20	6 0
5002	Do.	0 1 4	3 50
5003	Maragahakumbura	0 3 16	3 50
5004	Do.	0 3 13	3 50
5005	Do.	0 0 25	3 50
5006	Do.	0 0 28	3 50
5007	Dangahakumbura	0 2 19	3 50
5008	Do.	0 3 0	3 50
5009	Do.	0 1 16	3 50
Description—Old garden.			
5010	Dangahapillewa	0 0 8	3 50
Description—Paddy field.			
5011	Dangahakumbura	0 1 11	3 50
5012	Do.	1 1 31	6 0
5013	Do.	0 3 25	3 50
5014	Do.	0 1 26	3 50
5015	Do.	0 2 38	3 50
5016	Do.	0 2 1	3 50
5017	Do.	0 3 19	3 50
5018	Maragahakumbura	0 1 17	3 50
5019	Do.	0 1 11	3 50
5020	Do.	1 3 36	6 0
5020½	Dangahakumbura	0 0 36	3 50
5021	Midellagahakumbura	0 3 3	3 50
5022	Do.	1 3 22	6 0
5023	Dawatagahakumbura	0 3 27	3 50
5024	Maragahakumbura	0 1 16	3 50
5025	Do.	1 0 12	6 0
5026	Do.	0 1 8	3 50
5027	Do.	2 0 33	8 50
5028	Do.	0 3 3	3 50
5029	Do.	0 2 24	3 50
5030	Do.	1 1 7	6 0
5031	Do.	0 2 1	3 50
5032	Do.	0 0 29	3 50
5033	Do.	0 0 26	3 50
5034	Kosgahakumbura	4 3 3	13 50
5035	Maragahakumbura	0 3 31	3 50
5036	Do.	0 0 24	3 50
5037	Do.	0 0 23	3 50
5038	Do.	0 2 10	3 50
5039	Do.	0 0 27	3 50
5040	Do.	0 0 25	3 50
041	Do.	0 1 11	3 50
5042	Do.	0 0 23	3 50
5042½	Kosgahakumbura	1 0 28	6 0

\* Upset price per acre.

Lot.	Name of Land.	Extent.	Upset Price	
			A. R. P.	Rs.
5043	Maragahakumbura	0 0 29		3 50
5044	Do.	0 0 19		3 50
5045	Do.	0 0 37		3 50
5046	Kosgahakumbura	1 1 0		6 0
5047	Do.	2 3 33		8 50

against them. The fees must be paid on the day of settlement itself by the present claimants of these lots.

Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

Certificates of quiet possession will be issued for paddy fields and old gardens on payment of the fees noted

No. 1,572, W. P.

විෂ් 1903 ජූලි 3 මස 30 වෙනි දින කොළඹ

සහ සමුදාය ප්‍රජාවන්ගේ සේවයේ සේවයට පැමිණි දින.

මෙහි දැක්වෙන විශේෂ කොටස් අන්තර්ගතව ප්‍රජාවන්ගේ සේවයේ සේවයට පැමිණි දින සහ සමුදාය ප්‍රජාවන්ගේ සේවයේ සේවයට පැමිණි දින 27 වෙනි දින සහ සමුදාය ප්‍රජාවන්ගේ සේවයේ සේවයට පැමිණි දින 11.30 ට මිනිස්සුන්ගේ සේවයේ සේවයට පැමිණි දින සහ සමුදාය ප්‍රජාවන්ගේ සේවයේ සේවයට පැමිණි දින.

මිනිස්සුන්ගේ සේවයේ සේවයට පැමිණි දින සහ සමුදාය ප්‍රජාවන්ගේ සේවයේ සේවයට පැමිණි දින 121.

මිනිස්සුන්ගේ සේවයේ සේවයට පැමිණි දින 7,720. ගම්—මාතමල.

සහ සමුදාය ප්‍රජාවන්ගේ සේවයේ සේවයට පැමිණි දින.

නො.	දෙවැනි නම.	අයිති ගිණිතලය.	අන්දම.	මිනිස්සුන්ගේ සේවයේ සේවයට පැමිණි දින.	
				අ. ර. ප.	රු. ශ.
4074	කිසිකුඹුරු	ව දෙවැනි ප්‍රජාව	අඹුරු	0 2 27	3 50
4075	එම	ස සිංහල ප්‍රජාව	එම	0 3 19	3 50
4076	එම	ස කරකිස්සු	එම	0 2 30	3 50
4077	එම	ස වෙරළප්‍රජාව	එම	0 0 27	3 50
4078	කල්පනිකුඹුරු	ස දෙවැනි ප්‍රජාව	එම	0 0 33	3 50
4079	එම	ස කරකිස්සු	එම	0 2 7	3 50
4 80	එම	ර දෙවැනි ප්‍රජාව	එම	1 3 2	6 0
4081	එම	එම	එම	0 0 34	3 50
4082	එම	ර කොර්-නෙලිස්සු	එම	1 3 7	6 0
4083	දෙල්ගහකුඹුරු	ස දෙවැනි ප්‍රජාව	එම	2 2 4	8 50
4084	එම	ක ප්‍රජාව	එම	0 2 35	3 50
ගම්—මාතමල.					
4085	දෙල්ගහ කෝ බෝගන කුඹුරු	අ කිරිපොත් ප්‍රජාව	එම	1 1 27	6 0
4086	බෝගන කුඹුරු	ස බෝගන කුඹුරු	එම	1 0 15	6 0
407	එම	මෙදෙන කොරකිස්සු	එම	5 0 23	18 0*
M 395	දෙල්ගහකුඹුරු	එම	බාල වගාව	0 0 7	50 0*
N 375	බෝගන කුඹුරු	ර දෙවැනි ප්‍රජාව	අඹුරු	2 1 4	8 50
O 375	එම	ස අඹුරු කුඹුරු	එම	1 3 36	6 0
4 89	අලිගහකුඹුරු	එම	එම	1 1 3	6 0
4090	එම	ක කොරකිස්සු	එම	0 0 30	3 50
4090 1/2	අලිගහකුඹුරු	ස බෝගන කුඹුරු	කරකිස්සු	0 0 1	3 50
4091	අලිගහකුඹුරු	අ කොරකිස්සු	අඹුරු	0 1 29	3 50
4092	එම	ස දෙවැනි ප්‍රජාව	එම	3 1 9	11 0
4093	එම	ස බෝගන කුඹුරු	එම	0 0 37	3 50
4094	කලකිරිපොත් කුඹුරු	අ දෙවැනි ප්‍රජාව	එම	0 3 22	3 50
4095	එම	අ කොරකිස්සු	එම	1 2 23	6 0
4096	එම	බ කොරකිස්සු	එම	1 3 16	6 0
4097	එම	අ කොරකිස්සු	එම	1 1 13	6 0
4098	කලකිරිපොත් කුඹුරු	අ කොරකිස්සු	එම	1 3 16	6 0
4099	එම	අ වෙරළප්‍රජාව	එම	2 2 15	8 50
4100	එම	අ කොරකිස්සු	එම	0 3 12	3 50
4 01	එම	ක කොරකිස්සු	එම	0 3 28	3 50
4102	එම	ක ප්‍රජාව	එම	0 1 27	3 50
4 03	බකමිගහකුඹුරු	ස දෙවැනි ප්‍රජාව	එම	2 0 31	8 50
4104	එම	ක කොරකිස්සු	එම	1 3 25	6 0
4105	එම	ක කොරකිස්සු	එම	1 0 25	6 0
4106	එම	ක කොරකිස්සු	එම	1 0 25	6 0
4107	බකමිගහකුඹුරු	ස දෙවැනි ප්‍රජාව	එම	2 0 15	8 50
ගම්—මාතමල.					
4108	කරකිස්සු	ර දෙවැනි ප්‍රජාව	එම	0 2 2	3 50
4109	එම	ස කොරකිස්සු	එම	0 2 24	3 50
4110	කරකිස්සු	එම	මිලප්‍රජාව	0 0 13	100 0*
4111	කොරකිස්සු	ස කොරකිස්සු	අඹුරු	0 1 23	3 50
4112	කොරකිස්සු	ස දෙවැනි ප්‍රජාව	එම	0 1 27	3 50
4113	එම	එම	එම	0 1 18	3 50

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිවැරදි.	අක්ෂර.	සහතික කළා	
				මහ. පුද්ගලයා.	රු. ග.
4114	ලොරි කුලිය	රු දෙව් රේගා කඩ	කුලිය	0 2 29	3 50
4115	එම	ස දෙව් රේගා කඩ	එම	1 2 6	3 50
4116	එම	ස රේගා කඩ	එම	0 2 17	3 50
4117	එම	ර දෙව් රේගා කඩ	එම	0 0 26	3 50
4118	එම	එම	එම	0 1 3	3 50
ගම්—තලමුල්ල.					
4119	සිඳිපොලිය කුලිය	ර අර්බොලියා කුලිය	එම	1 0 25	6 0
4120	කොස්ගහ කුලිය	ම පුළුච්චිපොලිය	එම	0 0 34	3 50
සිහිගම 7,965. ගම්—දෙබවල.					
4979	කොරකහ කුලිය	ර බාණෙන විදුලිය	එම	1 1 3	6 0
4980	එම	මි මා පුළුච්චිපොලිය	එම	0 2 17	3 50
4981	එම	ස කොරකහ	එම	1 1 27	6 0
4982	එම	මි රත්නසිඳිපොලිය	එම	0 0 23	3 50
4983	එම	ස කොරකහ	එම	0 0 29	3 50
4984	එම	මි රත්නසිඳිපොලිය	එම	0 1 13	3 50
4985	එම	එම	එම	0 2 1	3 50
4986	එම	දෙ බ පුළුච්චිපොලිය	එම	0 2 17	3 50
4987	එම	ක දෙබවල පොලිය	එම	0 1 39	3 50
4988	එම	එම	එම	0 2 13	3 50
4989	එම	ර බාණෙන විදුලිය	එම	0 3 0	3 50
4990	නුගහ කුලිය	දෙව් රේගා කඩ	එම	2 1 28	8 50
4991	එම	මි පිටිය පොලිය	එම	1 1 19	6 0
4992	එම	ත දෙව් රේගා කඩ	එම	1 0 34	6 0
4993	එම	මා පුළුච්චිපොලිය	එම	0 3 9	3 50
4994	එම	අ ඉන්ද්‍රාණිය	එම	0 2 21	3 50
4995	එම	මි රේගා කඩ	එම	0 2 29	3 50
4996	එම	මි රත්නසිඳිපොලිය	එම	0 1 4	3 50
4997	එම	ම රත්නසිඳිපොලිය	එම	0 1 8	3 50
4998	දෙවන කුලිය	මි ගරුම පොලිය	එම	0 2 35	3 50
4999	එම	මි රත්නසිඳිපොලිය	එම	0 1 26	3 50
5000	එම	ර බාණෙන විදුලිය	එම	0 2 32	3 50
5001	එම	මි අර්බොලියා කුලිය	එම	1 2 20	6 0
5002	එම	මි රත්නසිඳිපොලිය	එම	0 1 4	3 50
5003	මාරගහ කුලිය	ක පුළුච්චිපොලිය	එම	0 3 16	3 50
5004	එම	මි රේගා කඩ	එම	0 3 13	3 50
5005	එම	මි රේගා කඩ	එම	0 0 25	3 50
5006	එම	මි රත්නසිඳිපොලිය	එම	0 0 28	3 50
5007	දත්ත කුලිය	ර කොරකහ කුලිය	එම	0 2 19	3 50
5008	එම	දෙ බ පොලිය	එම	0 3 0	3 50
5009	එම	ක කොරකහ කුලිය	එම	0 1 16	3 50
5010	දත්ත කුලිය	එම	පරණ මහාම	0 0 8	3 50
5011	දත්ත කුලිය	ර දුම්පල කුලිය	කුලිය	0 1 11	3 50
5012	එම	ර පුළුච්චිපොලිය	එම	1 1 31	6 0
5013	එම	ර ඉන්ද්‍රාණිය	එම	0 3 25	3 50
5014	එම	ර කොරකහ කුලිය	එම	0 1 26	3 50
5015	එම	ර සිංහල කුලිය	එම	0 2 38	3 50
5016	එම	ද කොරකහ කුලිය	එම	0 2 1	3 50
5017	එම	ද දෙව් රේගා කඩ	එම	0 3 19	3 50
5018	මාරගහ කුලිය	මි. අම්බලියා කුලිය	එම	0 1 17	3 50
5019	එම	මි. අම්බලියා කුලිය	එම	0 1 11	3 50
5020	එම	ක කොරකහ කුලිය	එම	1 3 36	6 0
5020 1/2	දත්ත කුලිය	ක දෙබවල කුලිය	එම	0 0 36	3 50
5021	මිදුලුගහ කුලිය	බ සිංහල කුලිය	එම	0 3 3	3 50
5022	එම	බ කොරකහ කුලිය	එම	1 3 22	6 0
5023	දෙවන කුලිය	මි. රත්නසිඳිපොලිය	එම	0 3 27	3 50
5024	මාරගහ කුලිය	එම	එම	0 1 16	3 50
5025	එම	ත කොරකහ කුලිය	එම	1 0 12	6 0
5026	එම	එම	එම	0 1 8	3 50
5027	එම	ත සිංහල කුලිය	එම	2 0 33	8 50
5028	එම	මි. රත්නසිඳිපොලිය	එම	0 3 3	3 50
5029	එම	මි. කොරකහ කුලිය	එම	0 2 24	3 50
5030	එම	අ කුලිය	එම	1 1 7	6 0
5031	එම	ක පුළුච්චිපොලිය	එම	0 2 1	3 50
5032	එම	ක දෙබවල කුලිය	එම	0 0 29	3 50
5033	එම	ක පුළුච්චිපොලිය	එම	0 0 26	3 50
5034	කොස්ගහ කුලිය	ක දෙව් රේගා කඩ	එම	4 3 3	13 50
5035	මාරගහ කුලිය	ර බාණෙන විදුලිය	එම	0 3 31	3 50
5036	එම	ක කොරකහ කුලිය	එම	0 0 24	3 50



නො.	ඉඩමේ නම.	අයිතිකම් කීකරුන්ගේ නම.	අයදුම්.	සහතික කළු කවුලෙහි ප්‍රමාණය.	
				ආ. රා. ප.	ර. ශ.
5037	මාරගහකුමුර	ක හෝනොනාමි	කුඹුර	0 0 23	3 50
5038	එම	අ කුඩාඵනනාමි	එම	0 2 10	3 50
5039	එම	ක හෝනොනාමි	එම	0 0 27	3 50
5040	එම	ක කරනිසෙල්ල	එම	0 0 25	3 50
5041	එම	ක ඩ. ලීර, හෙග්ලීන්	එම	0 1 11	3 50
5042	එම	ක දනියෙල්ල ප්‍රසාදින	එම	0 0 23	3 50
5042½	කොස්ගහකුමුර	ඒබ්‍රහම් ප්‍රසාදින	එම	1 0 28	6 0
5043	මාරගහකුමුර	ක හර්නන්ද්‍රපා	එම	0 0 29	3 50
5044	එම	ක කරනිසෙල්ල	එම	0 0 19	3 50
5045	එම	ක හෝනොනාමි	එම	0 0 37	3 50
5046	කොස්ගහකුමුර	කෝ සෙස්සියන්	එම	1 1 0	6 0
5047	එම	එම	එම	2 3 36	8 50

\* අත්කරගත මිල.

මේ කළු කවුලෙහි ප්‍රමාණය වෙනස් වීමට හේතු වූයේ ඉඩම්වලට, කුඹුරු, වලටද ඊට පෙරටු ව අදාළ කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිවූයේ නොවී සහතික කළු කවුලෙහි ප්‍රමාණය මේ සහතික කළු කවුලට අඩුණි නිසා වූයේය. කරුණු මෙසේය. ගාස්තු දීමට ප්‍රධාන දායකයින් ගෙවූයේ මෙහිදීය. මේ ඉඩම් ලද්දකට අයිතිකරු සිය මිනිස් සහතික කළු කවුලෙහි ප්‍රමාණය.

මෙම ඉඩම් ගැණ වැඩිපුර තොරණ සර්වේජරුන්ගේ නායකත්වයෙන්, මිනිස් මිනිස් කොන්දේසි ගැණ වස්තූන් ප්‍රමාණය වශයෙන් ආණ්ඩුව ඒකකලක්කරනු ලබන බව දැනගත හැකිය.

ගරුකරු උතුම්ව කවුලෙහි ප්‍රමාණය අනුමතය,  
එවරුන් ඉම් හර්ස්,  
මහසෙනෙහි රජ මහා විහාරය.

No. 1,573, W. P. Colonial Secretary's Office, Colombo, June 27, 1903.

N Friday, August 7, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,118. Situation—Udugaha pattu of Siyane korale.  
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
7228	Weerasurikanda	Timbirigodalanda	Forest	66 0 22	50
7229	Do.	do.	do.	3 2 0	50
7230	Do.	do.	do.	0 0 34	50
7231	Do.	do.	do.	4 3 12	50

N.B.—The timber standing on this land was sold by the Forest Department on February 2, 1903, to Mr. A. J. Perera of Hapitigama for Rs. 1,000. The purchaser of these blocks will be placed in possession of these lots on January 1, 1904.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,573, W. P. වම් 1903 කළු පුඩු මස 27 වෙනි දින කොළඹ මහසෙනෙහි රජ මහා විහාරයේ කවුලෙහි ප්‍රමාණය.

මහසෙනෙහි රජ මහා විහාරයේ කවුලෙහි ප්‍රමාණය වෙනස් වීමට හේතු වූයේ ඉඩම්වලට, කුඹුරු, වලටද ඊට පෙරටු ව අදාළ කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිවූයේ නොවී සහතික කළු කවුලෙහි ප්‍රමාණය මේ සහතික කළු කවුලට අඩුණි නිසා වූයේය. කරුණු මෙසේය. ගාස්තු දීමට ප්‍රධාන දායකයින් ගෙවූයේ මෙහිදීය. මේ ඉඩම් ලද්දකට අයිතිකරු සිය මිනිස් සහතික කළු කවුලෙහි ප්‍රමාණය.

මිනිස් මිනිස් කොන්දේසි ගැණ වස්තූන් ප්‍රමාණය වශයෙන් ආණ්ඩුව ඒකකලක්කරනු ලබන බව දැනගත හැකිය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීකරුන්ගේ නම.	අයදුම්.	මහසෙනෙහි රජ මහා විහාරයේ කවුලෙහි ප්‍රමාණය.	
				ආ. රා. ප.	ර. ශ.
7228	කිම්බොඩලන්ද	ආණ්ඩුව	ඉරුම	66 3 0	50
7229	එම	එම	එම	3 2 0	50
7230	එම	එම	එම	0 0 34	50
7231	එම	එම	එම	4 3 12	50

දැනට මෙහි මෙහි ප්‍රමාණය වෙනස් වීමට හේතු වූයේ ඉඩම්වලට, කුඹුරු, වලටද ඊට පෙරටු ව අදාළ කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිවූයේ නොවී සහතික කළු කවුලෙහි ප්‍රමාණය මේ සහතික කළු කවුලට අඩුණි නිසා වූයේය. කරුණු මෙසේය. ගාස්තු දීමට ප්‍රධාන දායකයින් ගෙවූයේ මෙහිදීය. මේ ඉඩම් ලද්දකට අයිතිකරු සිය මිනිස් සහතික කළු කවුලෙහි ප්‍රමාණය.

මෙම ඉඩම් ගැණ වැඩිපුර තොරණ සර්වේජරුන්ගේ නායකත්වයෙන්, මිනිස් මිනිස් කොන්දේසි ගැණ වස්තූන් ප්‍රමාණය වශයෙන් ආණ්ඩුව ඒකකලක්කරනු ලබන බව දැනගත හැකිය.

ගරුකරු උතුම්ව කවුලෙහි ප්‍රමාණය අනුමතය,  
එවරුන් ඉම් හර්ස්,  
මහසෙනෙහි රජ මහා විහාරය.

No. 1,574, W. P.

Colonial Secretary's Office,  
Colombo, June 27, 1903.

ON Friday, August 7, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 3,096. Village—Horawala.						
H 223	Wattabodakattiya	Mawatage Sian Appu and others	Paddy field	2	1 11	20
4118	Mahnmeriyagodella	Crown	Jungle	17	2 20	20
4119	Dikhenā	do.	do.	20	0 0	20
4121	Mendoraduwakele	do.	do.	19	0 16	20
4122	Do.	do.	do.	2	3 35	20
4123	Do.	do.	do.	2	2 0	20
4129	Kekunagahagodella	do.	do.	7	1 30	20
4130	Ambarahagodella	do.	do.	21	2 18	20
4131	Etikukulwa agodellakele	do.	do.	9	3 24	20
4133	Parugakattiya	do.	do.	7	0 36	20
4134	Udakandatotakele	do.	do.	43	0 0	20
4135	Gonakoladeniya	Mawatage Mathappu	Paddy field	1	2 11	20
4137	Indigediwattakele	Crown	Jungle	12	0 34	20
4138	Kondagalabena	do.	do.	8	3 25	20
4139	Maguruwalagodella	do.	do.	1	1 16	30
4140	Do.	do.	do.	8	2 6	20
4141	Muttettuwattagodella	do.	do.	8	3 17	20
4143	Muttettuwatte lhalakuttiya	do.	Deniya	1	2 0	10
4144	Katuwallagodakele	do.	Jungle	5	2 33	20
4146	Amandarakumbura Pahalakattiya	do.	Deniya	1	1 9	10
4147	Do.	do.	do.	1	3 27	10
4148	Wattabodakattiya	do.	do.	0	1 13	10
C 224	Duwaowita	do.	Owita	4	0 12	10
Preliminary plan 3,604. Village—Pelapitiyagoda.						
7814	Alawatugodalanda	Crown	Jungle	21	2 0	20
7815	Do.	do.	do.	22	1 30	20
7816	Do.	do.	do.	12	0 13	—
7829	Alutwediya	do.	do.	67	3 0	30
Preliminary plan 11,700. Village—Dodānroda.						
13390	Kebellagahalanda	Crown	Jungle	3	1 5	20
Preliminary plan 11,699. Village—Puhambugoda.						
13383	Etorawilakumbura	Crown	Paddy field	0	1 2	20
13386	Do.	do.	do.	0	0 10	20
13388	Do.	do.	do.	0	0 28	20
13389	Imbuletennedeniya <i>alias</i> Etorawiladeniya	do.	Deniya	3	0 35	20
Preliminary plan 11,310. Village—Galpothawela.						
11685	Galgodawatta	Crown and Malawara-arachchige Don Juan Upasakara of Kerantidiya	Tea and cocoanut	0	0 25	50
11686	Do.	do.	Tea	0	0 2	30
11687	Do.	do.	Tea and cocoanuts	0	0 18	30
Preliminary plan 7,340. Village—Karampethera.						
2828½	Kahamullakumbura	Mangappulige Menik Hamy	Paddy field	0	3 39	20
Village—Yatadolawatta.						
2831	Wattabodakattiyakumbura	Bopitiyage Isohami	Paddy field	1	2 28	30
2832	Do.	Samarasinha Arachchige	do.	1	0 5	30
2833	Do.	Samarasinha Arachchige	do.	1	3 8	30
2834	Do.	Ado Appu	do.	0	1 37	30
F 340	Kahamullēkele	Crown	Forest land	27	3 8	50
Village—Karampethera.						
2836	Kahamulleudumulla	Crown	Deniya	0	2 30	10
2837	Boraluketiya	do.	Jungle	0	3 4	20
Village—Yatadolawatta.						
2340	Dahahatarahulmanana	Crown	Deniya	1	1 2	10

Situated in the Iddagoda pattu of the Pasdun korale west.

N.B.—Lot 7,813 is for sale at Rs. 50 per acre without mining rights, or at Rs. 250 with mining rights. The lots in preliminary plan No. 3,096 are suitable for rubber cultivation.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,574, W. P.

වස 1903 කවු ජුනි මස 27 වෙනි දින කොළඹ  
මහසඳුකාරජයාගේ කටයුතු වාර්තාව.

කුමාර දිසානායක ආණ්ඩු විලාසයට අනුකූලව පවත්වාගෙන යාමට අවශ්‍ය වූ සේවක සංඛ්‍යාව මෙහි සඳහන් වූ සේවක සංඛ්‍යාවට වඩා වැඩි වීම නිසා 1903 කවු අගෝස්තු මස 7 වැනි වෙනි දින සිට 12 වැනි දින දක්වා සේවක සංඛ්‍යාව වෙනස් කිරීමට අවශ්‍ය වූ බව පෙන්වා දෙනු ලැබේ.

නං.	ඉඩමේ නම.	අයිතිකරු නම.	අන්දම.	පවත්ගන්නා මහල.		
				අ. ප. ප.	රා.	
H 223	දිවුල්ල මහල	මාවතගේ සිංහසේන සහ තවත්	කුඩුර	2	1 11	20
4118	මහලේ පාරේ	රජසේන	කුඩුර	17	2 20	20
4119	දිවුල්ල	එම	එම	20	0 0	20
4121	මාවතගේ පාරේ	එම	එම	19	0 16	20
4122	එම	එම	එම	2	3 35	20
4123	එම	එම	එම	2	2 0	20
4129	කැපුණු පාරේ	එම	එම	7	1 30	20
4130	මාවතගේ පාරේ	එම	එම	21	2 18	20
4131	දිවුල්ල මහල	එම	එම	9	3 24	20
4133	පාර, මහල	එම	එම	7	0 36	20
4134	රජසේන පාරේ	එම	එම	48	0 0	20
4135	මාවතගේ මහල	මාවතගේ මහල	කුඩුර	1	2 11	20
4137	දිවුල්ල මහල	රජසේන	කුඩුර	12	0 34	20
4138	කොත්මලේ	එම	එම	8	3 25	20
4139	දිවුල්ල මහල	එම	එම	1	1 16	20
4140	එම	එම	එම	8	2 6	20
4141	මාවතගේ මහල	එම	එම	8	3 17	20
4143	මාවතගේ මහල	එම	දෙහිය	1	2 0	10
4144	කුඩුර මහල	එම	කුඩුර	5	2 33	20
4146	දිවුල්ල මහල	එම	දෙහිය	1	1 9	10
4147	එම	එම	එම	1	3 27	10
4148	මාවතගේ මහල	එම	එම	0	1 13	10
O 224	දිවුල්ල මහල	එම	කුඩුර	4	0 12	10

සියලුම 3,004. ගම්—පැලවිටිය මහල.

7814	දිවුල්ල මහල	රජසේන	කුඩුර	21	2 0	20
7815	එම	එම	එම	22	1 30	20
7816	එම	එම	එම	12	0 13	—
7829	දිවුල්ල මහල	එම	එම	67	3 0	30

සියලුම 11,700. ගම්—දෙවන මහල.

13390	කුඩුර මහල	රජසේන	එම	3	1 5	20
-------	-----------	-------	----	---	-----	----

සියලුම 11,609. ගම්—පුනාමුණ මහල.

13383	දිවුල්ල මහල	රජසේන	කුඩුර	0	1 2	20
13386	එම	එම	එම	0	0 10	20
13388	එම	එම	එම	0	0 28	20
13389	දිවුල්ල මහල	එම	දෙහිය	3	0 35	20

සියලුම 11,310. ගම්—මල්වතු මහල.

11685	මල්වතු මහල	රජසේන සහ සිරිසිංහ මල්වතු මහල	දේ සහ පොල්	0	0 25	50
11686	එම	එම	දේ	0	0 2	30
11687	එම	එම	දේ සහ පොල්	0	0 18	30

සියලුම 7,340. ගම්—කරමිපාර.

2828½	කුඩුර මහල	මාවතගේ මහල	කුඩුර	0	3 39	20
2831	මාවතගේ මහල	මාවතගේ මහල	එම	1	2 23	30
2832	එම	මාවතගේ මහල	එම	1	0 5	30
2833	එම	මාවතගේ මහල	එම	1	3 8	30
2834	එම	මාවතගේ මහල	එම	0	1 37	30
F 340	කුඩුර මහල	රජසේන	කුඩුර	27	3 8	50

ගම්—කරමිපාර.

2836	කුඩුර මහල	රජසේන	දෙහිය	0	2 39	10
2837	මාවතගේ මහල	එම	කුඩුර	0	3 4	20

පටකයකට  
මහන. ගහන.  
අ. රු. ප. රු.

2810 දාහතරකවුල්ලිකාන රජසකතක මෙ—වටදෙලවක්ක. දෙනිය 1 1 2 10  
 ජනිතා කිංකිණිය ඉදිදාගොඩ පස්කාඉර පස්දුම්කෝර්ලේ.  
 දුනුවිම.—7816 කොට්ඨාස දරන ඉඩම්කම්පිත මිනිරන් ගොඩදුම්කම් බලය පැතිව පස්කරකන් රුපියල්  
 250. පස්කැනිව ප. 50; දකුණු ලැංචි. කෙ මෝ 3096 දරණ පිහිටාම් ඉඩම් රංජ ව විවිධ පැස්සා.  
 මෙම ඉඩම ගැණ වැස්සර කාරණ සර්වෝපරකරුලත්තාත්සේනගන්ද, පස්කිංම් කොකදෙසි ගැණ  
 කම්කර දස්ත්‍රි ක්ෂේ ආණ්ඩුවේ උපදිවනකලක්කාත්සේනගන්ද දැනගත හැකිවේ.  
 ගරුකර උතුමාකවකත්සේන ආණ්ඩුවෙහි,  
 එවරුහි ඉම් කරන්,  
 මහසෙනකාරිස් එම්.ක.

No. 1,575, W. P. Colonial Secretary's Office,  
 Colombo, June 30, 1903.

ON Friday, August 14, 1903, at 12, noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,773. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.				Extent.	Upset Price
Lot.	Village.	Name of Land.	Description.	A. R. P.	per Acre. Rs.
13676	Batawala	Migahalanda	Cocoanut plants 2 years old—an encroachment by E. A. Agelis	0 0 6	20
13677	Do.	do.	Jungle	4 1 0	30
13678	Do.	do.	Threshing floor	0 0 4	20
13679	Do.	do.	Reservation for road	0 0 24	—
13680	Do.	do.	Jungle	0 0 8	20
13681	Do.	do.	do.	8 1 0	30
Preliminary plan 11,760. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.					
13647	Tawalgoda	Kahawelanda	To be reserved	3 0 15	—
13648	Do.	do.	Cocoanut plants 16 years old—an encroachment by Talagulage Baba Appu	0 6 12	45
Preliminary plan 11,762. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.					
13652	Elamalawala	Udadeniyalanda	Jungle	1 0 26	30
Preliminary plan 11,744. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
11588	Weragala	Namanetikovilalanda	Jungle	2 0 8	30
11589	Do.	do.	Cocoanut plants 1 to 10 years old—encroachment by Don Deonis	0 1 20	35
Preliminary plan 11,782. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13714	Batawala	Alubogahalanda	Jungle	1 1 0	50
13715	Do.	Lawpitiya	do.	3 3 3	50
13716	Do.	do.	Cocoanut plants 2 years old—encroachment by S. Magris and K. Pileris	0 1 28	20
13717	Do.	do.	Cocoanut plants 2 years old—encroachment S. Pabelis	0 2 2	20
Preliminary plan 11,756. Situation—Palle pattu of Hewagam korale. Claimant—Crown.					
13639	Dedigomuwa	Egulalanda alias Kahatagahalanda	Cocoanut plants 2 years old—an encroachment by Mr. Jacob de Mel	0 2 14	25
13640	Do.	do.	Jungle	2 2 30	25
Preliminary plan 11,764. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.					
13654	Elamalawala	Jambugahalanda	Jungle	1 3 14	20
13655	Do.	do.	do.	0 1 12	20
Preliminary plan 11,788. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.					
13735	Niripola	Waljambugahalanda	Claimed as part of lot 3,580	2 1 0	20
13736	Do.	do.	Cocoanut plants 10 years old—encroachment by S. Don Manuel Gurunnanse	0 0 32	50
Preliminary plan 11,630. Situation—Meda pattu of Hewagam korale. Claimant—Crown.					
13347	Pinnawala	Rilamullelände	Claimed as part of lot 24	0 0 22	25
13348	Do.	Rilamullelaudehena	Cocoanut plants 1 year old—an encroachment by R. Loku Podisingho	0 2 36	25
13349	Do.	Rilamullelände	Reservation of a road	0 0 9	—
13350	Do.	Tantripelpolahena	Sweet potatoes an encroachment by S. Madelis and Handanna	1 0 27	25





කො.	ගම.	ඉඩම් නම.	අක්ෂර.	පටකයක			
				මහත. ගහත.	ගහත.		
				අ. රු. ප.	රු.		
13735	නියංපල	සිතියම 11,788. පිහිටීම උඩුකපොත්ත රි හෙවැංගමෝරෝල්. වලප්පේ මුහුදෙහිද	3,580 කැල්ලක් හැරවූ අයිති කම් කිරීමට	2	1	0	20
13736	එම	එම	දකුණින් පැවැත් පොල්, ඇස්, දොන් මි. ගුණාලේ ඉරිතොත් පොල් ලබා දීමට	0	0	32	50
13347	පිත්තමල	සිතියම 11,690. පිහිටීම හෙවැංගමෝරෝල් මැදපත්තුවේ. පලාප්පේ මුහුදෙහිද	හෙමිමර 24 පංතුවක් අයිති කම් කිරීමට	0	0	22	25
13318	එම	පිල මුල්ලොත්ත	එහි පවුරු පොල්, ආර්. ලොකු පොඩි. සුදු පලලක ඉඩම	0	2	36	25
13349	එම	පිල මුල්ලොත්ත	පාරව ඇසු කැල්ල	0	0	9	—
13350	එම	කන්තරිපොල් පාලයේත	බලල, මදලස් සහ හෙක්දළු පලලක ඉඩම	1	0	27	25
12161	බෝපේ	සිතියම 11,505. පිහිටීම හෙවැංගමෝරෝල් මැදපත්තුවේ. කිරිපාලයද	විරිකුම්බේ අල්ලක ඉඩමට ගාව එකතුවට නිවෙක ඉඩම	0	1	9	25
12162	එම	එම	එක් වෙළුමක් පොල්, විරිකුම්බේ දළු පලලක ඉඩම	0	1	33	30
12163	එම	පරක නානායකේනිම	මිසි වෙළුමක් පොල් ගත් 6 ක්	0	3	23	75
12164	එම	කැලකොලයද	එක් වෙළුමක් පොල්, වෙහිත් අල්ලක ඉඩම	0	0	27	25
12165	එම	ගල්ගහලයද	2. වෙහිත් අල්ලක ඉඩම	0	3	27	25
12166	එම	ගල්ගහලයද	5 වෙළුමක් පොල්, වෙහිත් අල්ලක ඉඩම	0	1	5	30
12167	එම	කබරලියක්කන්ද	2. ප්‍රතිකානාම් අල්ලක ඉඩම	0	0	8	25
12168	එම	එම	එම වෙහිත් අල්ලක ඉඩම	0	2	35	25
12169	එම	අයිතිකම් කිසිත්තා—෦෮. කබරලියක්කන්ද	2 හිට 15 වෙළුමක් පොල්	0	2	34	30

දැනට සිටි.—මේ පිටිනීම් සිලුම ඉඩම් මිනිස් ඇරීමට හෙ විකුණන ලද්දේය. මෙම ඉඩම් ගැන වඩාත් සාර ක් සර්විසාර්ථක රුද්‍රත්තාත්තේගෙහිද, පිහිටීමේ කොන්දේසි ගැන බස්නාහිර දිනපතේ වංශ. විධානී ආණ්ඩු මේජර් ජෙනරාල් කොන්දේසි දැනගැනව පුළුවන.

ගරුභර උතුරු පළාතක්වන සේ අඤ්චාලය,  
එවරුහ ඉම් කරන්,  
මහාසක්‍රමාර්ථ මමින.

No. 1,576, W. P. Colonial Secretary's Office, Colombo, June 30, 1903.

ON Friday, August 14, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7452½	Kosettadeniya	Daulkurundugahahepa	Forest and jungle—supposed to contain plumbago	1 2 26	1,500*

\* With mining rights.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province, Colombo.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,576, W. P. වස 1903 ජනවාරි මස 30 වෙනි දින කොළඹ මහාසක්‍රමාර්ථ උතුරු පළාතක්වන සේ කන්දෝරු වෙලිය.

මේ කොටස් දිනපතේ වංශ. විධානී ආණ්ඩු මේජර් ජෙනරාල් කොන්දේසි දැනගැනව පුළුවන. මෙම ඉඩම් ගැන වඩාත් සාර ක් සර්විසාර්ථක රුද්‍රත්තාත්තේගෙහිද, පිහිටීමේ කොන්දේසි ගැන බස්නාහිර දිනපතේ වංශ. විධානී ආණ්ඩු මේජර් ජෙනරාල් කොන්දේසි දැනගැනව පුළුවන.

සිතියම 10,202. ගාපිට්තමෝරෝල් මැදපත්තුවේ. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. පටකයක මහත. ගහත.

කො.	ගම.	ඉඩම් නම.	අක්ෂර.	අ. රු. ප.	රු.		
7452½	කොස්ඇටදෙහිය	දවුල්කුරුදුගහවත්ත	කැල්ල සහ මුකුලාන, මිනිස් කිසිත්තා කිරීමට	1	2	26	1,500*

\* මිනිස් භාරකක්ව මලේ ඇත.

මෙම ඉඩම් ගැන වඩාත් සාර ක් සර්විසාර්ථක රුද්‍රත්තාත්තේගෙහිද, පිහිටීමේ කොන්දේසි ගැන බස්නාහිර දිනපතේ වංශ. විධානී ආණ්ඩු මේජර් ජෙනරාල් කොන්දේසි දැනගැනව පුළුවන.

ගරුභර උතුරු පළාතක්වන සේ අඤ්චාලය,  
එවරුහ ඉම් කරන්,  
මහාසක්‍රමාර්ථ මමින.

No. 1,577, w. p.

Colonial Secretary's Office,  
Colombo, July 1, 1903.

ON Tuesday August 18, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,767. Situation—Dasiya pattu of Alutkuru korale north.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9475	Tekkawatta	Crown	Waste land	0	0 7-12	1,000
J 758	Pallanpitiyekumbura	Jayasingha-arachchige Dumingu Hamine	Field	0	1 3	300
J 758½	Mankada	Crown	Low land, containing water	0	0 15-50	300
J 758¾	Pallanpitiyekumbura	Don Siyadoris Jayasinha	Field	0	0 13-87	300
9447¾	Tekkawatta	Crown	Waste land	0	0 7	1,000

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,577, w. p.

වම් 1903 ක්වු පුලි මස 1 වෙනි දින කොළඹ  
මහසෙනුකාරිස් උත්තාත්තේස්සේ කන්තෝරුවෙදික.

මේ කොළඹ දිනවල වංශාඛාසි ආණ්ඩුවේ ඒකක උත්තාත්තේස්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත් පහ දුමම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු අගෝස්තු මස 18 වෙනි දිනවු අගතරුවාද දවල් 12ට කොළඹ කව්වෙර්දේදි වෙන්දේසිකර විකුණනවි යෙදෙනවා ඇත.

සිසිසම 10,767. පිසිවි, උතුරු අවන්කුරුකෝරලේ දූසිසපත්තුවේ. ගම—මිනුවත්තොඩ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.		පවත්ගන්න ගණිත රු.
				අ.	ර. ප.	
9475	තේක්කවත්ත	ආණ්ඩුව	මුඩුබිම	0	0 7-12	1,000
J 758	පල්ලන්පිටියකුඹුර	ජා.සිංහආරච්චිගේ ඩුම්බලු ගමිත්ත	කුඹුර	0	1 3	300
J 758½	මත්කඩ	ආණ්ඩුව	මඩ බිම	0	0 15-50	300
J 758¾	පල්ලන්පිටියකුඹුර	ඩොන් සිසායෙරිස් ජා.සිංහ	කුඹුර	0	0 13-87	300
9447¾	තේක්කවත්ත	ආණ්ඩුව	මුඩු බිම	0	0 7	1,000

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේෂ්චරනලේ උත්තාත්තේස්සේද, විකිනීමේ කොන්දේසිකර ගැන වංශාඛාසි ආණ්ඩුවේ ඒකක උත්තාත්තේස්සේද දැනගනවි පුළුවන.

ගරුකර උතුමානත්තේස්සේස්සේ ආඥාවලොස,

එවරුරිඞ් ඉම් තරුත්,  
මහසෙනුකාරිස් වම්ක.

No. 1,578, w. p.

Colonial Secretary's Office,  
Colombo, July 1, 1903.

ON Tuesday, August 18, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,072. Situation—Dasiya pattu of Alutkuru korale north.

Village—Horampella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
4249	Kendakele	Crown	Burial ground	1	2 11	—

Village—Wankepumulle.

A 199	Kadurugahawattta	Adikari Appuhamilage Peris Appu	Garden—fully planted with cocoanut trees about 30- years old	0	2 20	100
-------	------------------	------------------------------------	--	---	------	-----

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 11,659. Situation—Dasiya pattu in Alutkuru korale north. Village—Assennawatta.					
13241	Danowita	Hapanpedige Santia of Assennawatta.	Deniya	1 0 25	20
13242	Do.	Rantchipedige Lentuwa of Assennawatta.	Nine cocoanut trees about 5 years old	0 1 19	30
13243	Do.	Tittalapitige Harmanis Fonseka of Watinapaha	Garden—fully planted with cocoanut trees about 9 or 10 years old	0 0 20	100
Preliminary plan 6,951. Situation—Dasiya pattu of Alutkuru korale north. Village—Asgiriwalpola.					
R 278	Millagahalanda	Kalu Arachchige Andris Appuhamy and others	One cocoanut tree about 15 years old	3 0 4	30
S 278	Do.	Hettiarachchige Bastian Appu and others	Fully planted with cocoanut and arecanut about 30 years old and about 50 cocoanut plants about 1 to 4 years old	1 2 25	100
T 278	Do.	do.	Cocoanut trees about 10 to 12 years old and 1 cocoanut tree about 30 years old	0 1 11	100
U 278	Do.	do.	Cocoanut trees and 1 arecanut tree about 15 years old	0 3 6	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
EVERARD IM. THURN,  
Colonial Secretary.

No. 1,578, W. P.

වර්ෂ 1903 ජූලි මස 1 වෙනි දින කොලඹ

මහාසක්‍රමාංශ උපකාරකාංශයේ කන්දොරු වෙළඳාම.

වත්කාරීන් දිනාම වංශ බිට්ති ආණ්ඩුවේ ඒජන්ත උපකාරකාංශයේ පසින් ලේඛි සහන සඳහා වෛන අණවුම සහ තම ඉඩම් ආණ්ඩු -හ නිකායවල ප්‍රකාරව වර්ෂ 1903 ජූලි අගෝස්තු මස 18 වෙනි දින වූ අනතුරුවද දවල් 12ට කොළඹ නර-විද්දේදී වෙසෙස් දිනක පිකුණුවට ගෙදෙනවා ඇත.

සිතියම 5,072. පිහිටීම උතුරු අවන්කුරුකෝරලේ දැසියපත්තුව. ගම—කාරවිටපොල.

නං.	ඉඩමේ නම.	අයිතිකරු නියෝගය.	අක්ෂර.	මහ. ගහ.	ඉ. රු. ප.	රු.
4249	කැන්දකැලේ	ආණ්ඩුව	මිනිපිටිවතිය	1 2 11		
ගම—වත්කැපවලල.						
A 199	කඳුරුගහවත්ත	අදිකැට් ප්‍රකාශ්ලාගේ පිරිස් අප්පු	30 අවිරුදු වසස් පොල්	0 2 20		100
සිතියම 11,659. පිහිටීම—උතුරු අවන්කුරුකෝරලේ දැසියපත්තුවේ. ගම—අස්කැන්තවත්ත.						
13241	දකඹිටව	ගාස්පේසියෝ සන්තිනා	දෙකීන	1 0 25		20
13242	එම	රංචි පත්තේ ලොකතුළා	5 අවිරුදු පොල්ගස් 9ක්	0 1 19		30
13243	එම	විවිතල පදිංචි, තිත්තලපිටි ගේ හර්මානිය පොස්පේකා	10 අවිරුදු වසස් පොල්	0 0 20		100
සිතියම 6,951. පිහිටීම උතුරු අවන්කුරුකෝරලේ දැසියපත්තුවේ. ගම—අස්කීර් වල්පොල.						
R 278	මිල්ලකොලන්ද	කම්පරේ විංගේ අනුජිප්ප්ප්ප්කාමි	15 අවිරුදු පොල්ගහක්	3 0 4		30
S 278	එම	කෙට්ටි පුද්ගලයෝ බස්සියෝ අප්පුකාමි සහ තවත්	30 අවිරුදු වසස් පොල් සහ පවක්, අවිරුදු පිට 4 දක්වා පොල් ගස් 50	1 2 25		100
T 278	එම	එම	10 පිට 12 අවිරුදු පොල්,			
U 278	එම	එම	30 අවිරුදු පොල්ගහක් පොල්ගස් සහ 15 අවිරුදු දේ පුවක්ගහක්	0 1 11		100
				0 3 6		100

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්කරු උපකාරකාංශයේ ගෙයින්, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහුරු දිනාම වංශ බිට්ති ආණ්ඩුවේ ඒජන්ත උපකාරකාංශයේ දැනගන්නට පුළුවන.

හැරැහර උතුරුකන්වහන්සේගේ ආණ්ඩු ලෙස,  
එමනර්ථී ඉම් හර්ස්,  
මහාසක්‍රමාංශ විමර්ශක.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,955, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 19, 1903.

ON Wednesday, August 12, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Harispattu division of the Kandy District of the Central Province.  
Preliminary plan 1,107.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
R 46	Girihagama	Rajjammahena	Crown	Chena (lantana jungle)	1 1 15

Upset price.—Rs. 15 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,955, C. P.

වැව් 1903 ජූලි මස 19 වෙනි දින කොළඹ  
මහසෙනෙට්ටි පදනමකින් කැප කළ බඩම.

මහා විකුණුම් කොමිෂනර් විසින් විකුණුමක් පිණිස මෙහි පහත සඳහන් වූ බඩමක් ඉඩම්  
ලබාදීමට නියම කරනු ලබන ලදී. එහි විස්තරය වැව් 1903 ජූලි 19 වෙනි දින දවස 12 වන ඔටුපුර කම්  
මහලේදී මෙහෙදිසිකර විකුණුමට යොදනවා යැයි.

මෙහි විකුණුම් මගින් පලාතේ භාග්‍යයක් වන කොට්ඨාසයේ පිහිටි බඩමකින් මෙහි විකුණුම  
සිටියම් 1,107. පිටියකට සිටියම්.—ඉඩමක්.

කො.	වි.	ඉඩම් නම.	අයදුම්.	මහස. අ. ර. ප.
R46	ගිරිගම	රජ්‍ය විකුණුමක	මහසෙනෙට්ටි පදනම	1 1 15

අක්කරයක් රුපියල් 15 වේ හිට පවත්වා ගනිමින් විකුණුමට යොදේ.

මෙම ඉඩම කැප කළ බඩමක් වන බැවින් සරණාගතවීමට හෝ සේවයක් සඳහා කැප කළ බඩමක් වන බැවින්  
විකුණුම කොටසකින් කැප කළ බඩමක් වන බැවින් මෙහි විකුණුම කොමිෂනර් විසින් විකුණුමට යොදනවා යැයි.  
සිටියම්.

කරුණ රජය විකුණුමකින් කැප කළ බඩමක්,  
එවරටම ඉම් කරන,  
මහසෙනෙට්ටි පදනමක.

No. 1,956, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 19, 1903.

ON Wednesday, July 29, 1903, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,875. Village—Maturata.  
Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
13075	Uda-ambatenna	—	Tea and few bushes	0 0 2-25	300
5577	Galahakelemana	Preliminary plan 1,696.	Village—Unantenna. Forest and patana	14 1 18	20
12866	Galahakelemana	Preliminary plan 4,767. H. B. Don Samuel Appu	Village—Ekiriya. Patana	3 2-17	20
12594	Dikirilapotapataulhena	Preliminary plan 4,716.	Village—Ekiriya. Chena and jungle	3 3-35	30
12686	Batalakotuweaswedduma	Preliminary plan 4,782.	Village—Bulugahapitiya. Old paddy field	30 3-2	50
10433	Kahambilyaketiyehena	Preliminary plan 3,820. J. Eriagama, Batemahatmaya	Village—Bogamuwa. Chena	4 3-20	20
10021	Bombuwehena	Preliminary plan 3,558.	Village—Bogamuwa. Batemahatmaya, Uda Hewaheta, for general sale	2 1 24-25	15
10020	Do.	do.	do. Rocky chena land	1 1-33-50	15



Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
10432	Udamoragalahena	Preliminary plan 3,819. Village—Moragalla. J. Eriyagama, Ratemahatmaya of Uda Hewaheta	Chena	1 3 6.75	20
12979	Gokatugahamaditta	Preliminary plan 4,848. Village—Wellageriya. Otennegedara Appuhamy and Pallegedara Appuhamy	Patana	2 1 22	20
10093	Elabodapatana	Preliminary plan 3,592. Village—Agappala.	Chena and patana	11 3 27	10
10094	Do.	—	Patana	24 1 9	10
10095	Wadarapitiekumbura	—	Paddy field with strip of patana	4 0 8	10
10096	Elaboda or Dimbulgaha- patana	—	Patana	25 3 23	10
10097	Wandurukolahena	—	Chena with patana land	19 0 17	10
9303	Hilangalabedda	Preliminary plan 3,327. Village—Agappala.	Forest	6 3 17	10
9304	Dimbulgahapatana	—	Chena	2 3 29	10
9305	Do.	—	Chena and jungle	7 3 25	10
9307	Nabekumbura	—	Paddy field (now overgrown with lantana)	0 0 36	10
9309	Otalawabedda	—	Forest	8 3 38	10
10016	Indipanduremadittehena	Preliminary plan 3,555. Village—Bogamuwa. Ratemahatmaya, Uda Hewaheta	Chena	1 2 5	20
10104	Alakolamadittehena	Preliminary plan 3,595. Village—Bogamuwa. Ratemahatmaya, Uda Hewaheta	Chena	2 0 8	20
10017	Gallahahena	Preliminary plan 3,557. Village—Bogamuwa. Ratemahatmaya, Uda Hewaheta	Chena	2 0 29.50	20
10018	Dambawelabulugahamula- hena	do.	do.	1 1 22	20
10019	Hangurawatatenehena	do.	do.	1 1 26.75	20
10020	Dambawelabulugahamula- hena	do.	do.	1 1 0	20
10046	Ratmetiyehena	Preliminary plan 3,576. Village—Pallewela. J. Eriyagama, Ratemahatmaya	Chena	2 1 33	20
9630	Kahamadittekumbura	Preliminary plan 3,487. Village—Dimbulkumbura. Ratemahatmaya, Uda Hewaheta, for general sale	Patana	8 3 32	15
9631	Kandagollehena	do.	do.	9 3 10	15
9632	Kandagolla	do.	Jungle	0 1 11	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,956, C. P.

ව්‍යවස්ථාපිත 1903 ක්‍රි.ව. 19 වෙනි දින කෙ.ලබ්  
විකුණුකාරීන්ගේ නිකුත්වීමේදී.

මෙම දිනෙහි කුමරුගේ උපදේශකවරයාගේ විසින් මෙහි සහකරු සඳහා වන ආණ්ඩුව සහකරු ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන උපදේශකවරයාට ව්‍යවස්ථාපිත 1903 ක්‍රි.ව. 29 වෙනි දින බදු දවස 12 වන කුමරුගේ නිකුත්වීමේදී විකුණුම් පිටපත් වන බවට දන්වා ඇත.

13075	උඩදඹුකුණ	සිතියම 4,875. ගම—කුරුව. අයිතිකරු කිසිවක්—ආණ්ඩුව. වගක. ඉඩමේ නම. ඉල්ලීමකාරයා. අයදුම. අ. රු. ප.	සේ සහ පදුරු	0 0 2.25
5577	ගලකැලේමාන	සිතියම 1,696. ගම—උතත්තැන්න.	මුහුණත සහ පහන	14 1 18.
12866	—	සිතියම 4,767. ගම—ඇකිරිම. එම්. බී. දෙව සාමෙල්අප්පු	පහන	3 2 17
12594	දිකිරිල්ලපොකපහන	සිතියම 4,716. ගම—ඇකිරිම.	සේ සහ කැලේ	3 3 35
12686	බහලකොටුමුල්ල	සිතියම 4,732. ගම—බුළුගලපිටිය.	පරන කුඹුර	0 3 2
10433	කහඹිලිකැලියේ සේන	සිතියම 3,820. ගම—බෝගමුව. ඊරිගම රචිතකර්මය.	සේන	4 3 20

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අයදුම.	මගය. අ. රු. ප.
10021	බොලිවුළුපිහේන	සිතියම 3,558. ගම—බෝගමුව. විකිනි ව, උඩහේවාකැට රටේ මහත්මයා	ගල් සහිත හේන	2 1 24.25
10020	එම අක්කරයක් රූපියල් 15 බැගින්ය.	එම	එම	1 3 33.50
10432	උඩමොරොයාල්ලේ හේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,819. ගම—මොරොයාල්ල. ජරිතම රටේමහත්මයා	හේන	1 3 6.75
12979	ගොනවුගමහිත්ත අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 4,848. ගම—වැල්ලඹරිත. මිනැත්තෙතෙදර අප්පුකාමි සහ පල්ලේතෙදර අප්පුකාමි	පහන	2 1 22
10093	ඇලබොඩපහන	සිතියම 3,592. ගම—අගප්පල.	හේන සහ පහන	11 3 27
10094	එම	—	පහන	24 1 9
10095	මඩරපිටියේකුඹුර	—	පහන සහ කුඹුර	4 0 8
10096	ඇලබොඩ කොතොත් දිඹුල්ලකපහන	—	පහන	25 3 23
10097	වදුරුකොලාපහන අක්කරයක් රූපියල් 10 බැගින්ය.	—	හේන සහ පහන	19 0 17
9303	කිරිගලබැද්ද	සිතියම 3,327. ගම—අගප්පල.	මුකලාන	6 3 17
9304	දිඹුල්ලකපහන	—	හේන	2 3 29
9305	එම	—	හේන සහ කැලාව	7 3 25
9307	නංඹිකුඹුර	—	දුනව කිතුරු කැලේ ඉහතින් කුඹුර	0 0 36
9309	මිනලාමෙබැද්ද අක්කරයක් රූපියල් 10 බැගින්ය.	—	මුකලාන	8 3 38
10016	ඉදිපදුරෙහිත්තේහේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,555. ගම—බෝගමුව. උඩහේවාකැට රටේමහත්මයා	හේන	1 2 5
10104	අලකොලමහිත්තේ හේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,595. ගම—බෝගමුව. උඩහේවාකැට රටේමහත්මයා	—	2 0 8
10017	ගල්ලැකැහේන	සිතියම 3,557. ගම—බෝගමුව. උඩහේවාකැට රටේමහත්මයා	හේන	2 0 29.50
10018	අඹොවලඹුළුමහවුල හේන	එම	එම	1 1 22
10019	ආගුරුවකකැත්තේ හේන	එම	එම	1 1 26.75
10020	අඹොවලඹුළුමහවුලහේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	එම	එම	1 1 0
10046	රත්මැපියේහේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,576. ගම—පල්ලේවෙල. ජේ. ජරිතම රටේමහත්මයා	එම	2 1 33
9630	කහමහිත්තේකුඹුර	සිතියම 3,487. ගම—දිඹුල්ලකුඹුර. උඩහේවාකැට රටේමහත්මයා	පහන	8 3 32
9631	කැන්දකොල්ලේහේන	එම	එම	9 3 10
9632	කැන්දකොල්ල	එම	කැලාව	0 1 11

නොමිමර 9630 සහ 9631 දරන විමිකවි අක්කරයක් රු. 15 බැගින්ය. නොමිමර 9632 රූපියල් 20 බැගින්ය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වචාර්යකරුන්ට දැනුවත්වීමටද, විකිනිමේ කොන්දේසිය ගැණ භාවිතයට උපද්වන උත්සාහයටද දැනගත හැකිවේ.

ගරුකර උතුමානවකන්දේහේ ආඥාවලට,  
එමර්සන් ඉම් ගර්ත්,  
මහසෙක්කාරිය වමස.

No. 1,957, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 19, 1903.

ON Wednesday, August 19, 1903, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
11653	Abinahela	—	Patana (reservation of one chain from edge of irrigation channel)	0 3 35

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
11656	Abinahela	—	Jungle (reservation of one chain from edge of irrigation channel)	1 0 18
11657	Diyabarabokka	—	do.	0 2 23

Upset price,—Rs. 25 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,957, C. P.

වම් 1903 ක්වු ජුනි මස 19 වෙන දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්දෝරුවේදී.

මෙම දිනට මහලේ උපස්ථානවලින් වෙන් වී සිටි මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සේවක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු අගෝස්තු මස 19 වෙනි දිනට සදා දැල් 12 ට කුටුම්භයේ කම්මලේදී වෙන්දේසිකර විකුණනු ලැබේ යැයි.

මෙම දිනට මහලේ උපස්ථානයේ වලපනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3 ක්.

සියලුම 4,378. ගම—වල්කැව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.
11653	අභියාගල	ආණ්ඩුව	පහත සඳහන් ඉඩමේ ඉඩම කරපු කැලෑව	0 3 35
11656	එම	එම	එම	1 0 18
11657	දිගබරබොක්ක	එම	එම	0 1 23

අක්කරයක් රු. 25 බැගින්ය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ස්තර්ස්ථානයේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ කුටුම්භයේ උපස්ථානවලින් වෙන්දේසිකර දැනගත හැකිවේ.

ගරුකර උතුමානවකත්වයේ ආඥාවලය,

එවරුර්ඩ් ඉම් තර්න්,  
මහසෙනෙකාරීස්ථානයේ.

No. 1,958, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 29, 1903.

ON Monday, August 10, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Wagapanaha Pallesiya pattu division of the Matale North District of the Central Province.

Preliminary plan 5,129. Village—Embulambe.

Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13686	Welattathgalwetatath-atharayroda	Neketgedara Dingiri Banda	Jungle	2 2 5

Upset price,—Rs. 10 an acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,958, C. P.

වම් 1903 ක්වු ජුනි මස 29 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්දෝරුවේදී.

මෙම දිනට මහලේ උපස්ථානවලින් වෙන් වී සිටි මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සේවක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු අගෝස්තු මස 10 වෙනි දිනට සදා දැල් 12 ට මහලේ කම්මලේදී වෙන්දේසිකර විකුණනු ලැබේ යැයි.

මෙම දිනට මහලේ උපස්ථානයේ වලපනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1 කි.

සියලුම 5,129. ගම—අඹුල්අංඹි. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	අයිතිකරු.	අන්දම.	මහත. අ. රු. ප.
13686	වෙලටත් ගල්වැවටත් අතරේ ගඳ	ගැනක්කොදර් බිත්තිරිචන්ඩා	කැලේ	2 2 5

අක්කරයක් මිල රුපියල් 10යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ස්තර්ස්ථානයේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ කාරණා මහලේ උපස්ථානවලින් වෙන්දේසිකර දැනගත හැකිවේ.

ගරුකර උතුමානවකත්වයේ ආඥාවලය,

එවරුර්ඩ් ඉම් තර්න්,  
මහසෙනෙකාරීස්ථානයේ.

No. 1,959, C. P.

Colonial Secretary's Office,  
Colombo, June 30, 1903.

ON Monday, August 24, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put for sale or settlement, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Preliminary plan 5,172. Village—Mulgama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
13792	Bopitiyeoyagawa-aswed-duma	Crown	Aswedduma	0	3 38	50
13793	Halgahamulahena	do.	Patana and scrub	2	2 21	30
13794	Kahatakogahamulahena	do.	do.	2	0 10	30
H 859	Gangodagedarawatta	Kandegedara Kira, Ukkuwa, and Meniki of Mulgama	Chena	2	2 24	15
I 859	Yarrow estate	Mr. E. D. Padwick of Yarrow estate	Tea	5	2 35	250
J 859	Wewekumbura	Pananwalagedara Garu of Mulgama	Abandoned paddy field	0	0 16	15
K 859	Ambagahawattekumbura	Ambagahawatte Nematu, Ukku, and Meniki	do.	0	0 17	15
L 859	Ambagahawattekumbura and Wewekumbura	Ambagahawatte Ukku, Nematu, Meniki, Pananwalagedara Garu, Illagollegollegedara Ukku and Kalinguwa, and Abaran Appu of Mulgama	Paddy field	5	1 4	150
M 859	Ambagahawatta	Ambagahawatte Nematu, Ukku, and Meniki of Mulgama	Tea ten years old	0	2 24	100
N 859	Yarrow estate	Mr. E. D. Padwick of Yarrow estate	do.	3	0 16	250
O 859	Lukadagedarawatta alias Kaludia-attehena	Talawaturegedara Tanguwa of Mulgama	do.	3	1 35	150
P 859	Yarrow estate	Mr. E. D. Padwick of Yarrow estate	do.	7	0 20	250
Q 859	Lukadagedarahena	Illagollegedara Sirimala of Mulgama	Tea three years old	1	1 2	80

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,959, C. P.

වර්ෂ 1903 ජූනි මස 30 වෙනි දින කොළඹ  
මහසෙනෙට්ස් උත්සාහයෙන් කන්තෝරුවේදී.

මහලු දිසාවේ භෞමිකවල ඒකකවලින් සාක්ෂි ලබන මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි 24 වෙනි සඳුදා දවල් 12ට මහසෙනට්ස් කමිස්ට්‍රේට්ස් වෙත දේපල විකුණීමට නොහොත් නියමුවනට ගෙන එනට සෛදෙනවා ඇත.

මෙහිම දිසාවේ මහසෙනට්ස් පලාතේ උඩපලාත කොමිෂියනයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 13ක්.

සිතියම 5,172. ගම—මුල්ගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තය.	අන්දම.	වටහන්වන මහස. ගණක.	
				අ. රු. ප.	රු.
13792	බෝපිටි ජෙඩ්මසගාවාඅස් වැද්දම	ආණ්ඩුව	අස්වැද්දම	0	3 38 50
13793	හල්ගම මුල්ගම	ආණ්ඩුව	පහත සහ පසුරු සහිත බිම.	2	2 21 30
13794	සහවකොස්ගම මුල්ගම	ආණ්ඩුව	එම	2	0 10 30
H 859	ගුණගොඩගොදරවත්ත	මුල්ගම කන්දේගොදර කීර්, උක්කුමා සහ මැනිකි	හේන	2	2 24 15
I 859	ගැරෝවත්ත	ගැරෝවත්තේ ජී. ඩී. පැබ්ලික් මහත්මයා	තේ	5	2 35 250
J 859	වැවේකුමුර	මුල්ගම පහත්වලගොදර ගරු	ප. එවෙව්ව කුමුර	0	0 16 15
K 859	අඹගමවත්තේකුමුර	අඹගමවත්තේ තෙමතු, උක්කු සහ මැනිකි	එම	0	0 17 15
L 859	අඹගමවත්තේකුමුර සහ වැවේකුමුර	මුල්ගම අඹගමවත්තේ උක්කු, තෙමතු, මැනිකි, පහත්වල ගොදර ගරු, ඉල්ලගොල්ලේ ගොදර උක්කු සහ කලීගුමා සහ අබරණ්දපු	කුමුර	5	1 4 150

නො.	ඉඩමේ නම.	අයිතියක් කීයන්තා.	අන්දම.	පවත්ගත්ත	
				මහර. ගණන.	රු.
M 859	අඹගහවත්ත	මුල්ගම අඹගහවත්තේ හෙමතු, උක්කු සහ මැතිකි	දකුණු දු වගස් කීය නේ	0	2 24 100
N 859	කැරෝවත්ත	කැරෝවත්තේ ජී. ඩී. පැබ්ලික් මහත්මයා	එම	3	0 16 250
O 859	එකඟගෙදරවත්ත නො හොත් කළුදොණ්ඩේ හේන	මුල්ගම ගලවතුරේගෙදර ජන්කුවා කැරෝවත්තේ ජී. ඩී. පැබ්ලික් මහත්මයා	එම	3	1 35 150
P 859	කැරෝවත්ත	මහත්මයා	එම	7	0 20 250
Q 859	එකඟගෙදරහේන	මුල්ගම ඉල්ලාගාල්ලේගෙදර සිරිවලා	තුන්දුරු දු වගස් කීය නේ	1	1 2 80

මේ ඉඩම් කැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාල් උක්කු-ක්කේගෙත් දැනගත හැකිවත් අර, මිනි  
නීමේ කොන්දේසි කැණ තොරතුරු මධ්‍යම දිසාවේ මහනුවර ගොරවනියටු අණ්ඩුවේ එජන්තරුන්තාන්තේ  
ගෙත් දැනගත හැකිවේ.

ගරුකර උතුමානවත්තන්තේගෙත් අනුව ලෙස,  
එවරුඩි ඉම් හර්ස්,  
මහසෙකුතාරිස් මමස,

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,398, S. P.

Colonial Secretary's Office,  
Colombo, June 18, 1903.

ON Thursday, August 13, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction for sale or settlement, at his office in the Ambalantota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the East Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Appraised
					Value per Acre.
Preliminary plan 5,128.—Tawaluwila. Claimant—Crown.					
10880	Katukellikumbura	Crown	Paddy	2 2 6	50
10881	Katukelli	do.	Low land	2 1 24	30
Preliminary plan 5,678.—Tawaluwila.					
13683	Galleletotalanda	Appawu	Cleared land	1 1 35	15
13681	Do.	Kadirawel	do.	2 1 7	15
13684	Do.	Appawu	Garden	1 0 18	15
13686	Do.	Daniel	Cleared land	1 3 38	15
Preliminary plan 5,914.—Beminiyanwila.					
14877	Hanganwagurayaya	Don Andris	Paddy	0 1 8	40
Preliminary plan 6,181.—Talawa.					
16048	Abeyasekaraodai	Crown	Paddy	0 2 14	30
Preliminary plan 6,314.—Tawaluwila.					
16610	Kongahawatta	Rev. Edward Smith	High land	2 0 30	10
16611	Do.	—	Reservation	0 0 36	—
16612	Kongahalanda	Abewickrama	High land	3 1 20	15
16613	Do.	—	Reservation	0 0 30	—
Preliminary plan 6,318.—Welipitiya.					
16654	Kolongahahena	Crown	Garden	8 1 10	60
16655	Do.	do.	Cleared land	0 3 20	—
Preliminary plan 6,349.—Udakanuketiya.					
16765	Joolgahakumbura	Rajapaksa	Paddy	7 1 18	50

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.



No. 1,398, S. P.

වෛ 1903 නවු ජුනි මස 18 වෙනි දින කොළඹ  
මහසෙනෙවුකාරිස් උත්තාත්තේගේ කන්තෝරුවේදිස.

දකුණු දිසාවේ ගම්බවතොට පලාතේ උපළුපත්කරුන් නාත්තේ එසින් මෙහි පහත සඳහන් වෛත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකේතවල ප්‍රකාරයට වෛ 1903 නවු අගෝස්තු මස 13 වෙනි දින මුහුණපත්තිද දවල් 12) සහ අඹලත්තොට තානාගමේදී වෙන්දේසිකර එකුණුවී අගදෙනවා ඇත.

දකුණු දිසාවේ ගම්බවතොට පලාතේ නැගෙනහිර ගිරුවාපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

නො.	ඉඩමේ නම.	ලේඛනකාරයා.	අත්දම.	පවත්ගන්න මහත. ගණන.	
				අ. රු ප.	රු.
10880	සටු තැලේකුඹුර	ගොවැරිතමේන්තුව	කුඹුර	2 2 6	50
10881	සටු තැලේ.	එම	පහත ඉඩම	2 1 24	30
		සිතියම 5,678.			
13683	ගල්ලැල්ලේතොටලත්ද	අප්ප පු.	එලිකරපු ඉඩම	1 1 35	15
13684	එම	කදිරංචිල්	එම	2 1 7	15
13685	එම	අප්ප පු.	වත්ත	1 0 18	15
13686	එම	දැනියෙල්	එලිකරපු ඉඩම	1 3 38	15
		සිතියම 5,914. බැමනිගත්වල.			
14877	ගත්ගත්වතුරාග	දො අත්දර්ස්	කුඹුර	0 1 8	40
		සිතියම 6,181. තලාව.			
16048	අබාසේසරම්බේ	ගොවැරිතමේන්තුව	එම	0 2 14	30
		සිතියම 6,314. ගවොළුව.			
16610	කෝගතවත්ත	සීමත් පාදිලිගත්තාත්තේ	උස් ඉඩම	2 0 30	10
16611	එම	—	ඉතිරිකරපු ඉඩම	0 0 36	—
16612	කෝත්තකලත්ද	අබගච්ඡාව	උස් ඉඩම	3 1 20	15
16613	එම	—	ඉතිරිකරපු ඉඩම	0 0 30	—
		සිතියම 6,318. වැලිපිටිය.			
16654	කොලොන්නගහගේත	ගොවැරිතමේන්තුව	වත්ත	8 1 10	60
16655	එම	එම	එලිකරපු ඉඩම	0 3 20	15
		සිතියම 6,319. උඩකනුකැවිය.			
16765	ජුල්ගහකුඹුර	රාජපක්ෂ	කුඹුර	7 1 18	50

මේ ඉඩම්වලට ගම් කිසි උරුමයක් ඇතැයි සලකාකරණ ගම් කිසි ආකෘතියට මෙහි දැනුම්දෙන්නන් ගම් විකිනීම දවසේදී උපළුපත්කරුන් නාත්තේ ඉදිරිපිට මඩුන්ගේ අයිතිවාසිකම්වල සහිත පත්වන සිටිය ලෙසටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වචර්ඡනාඥ උත්තාත්තේගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ගම්බවතොට උපළුපත්කරුන් නාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුගර උතුමානවතත්තේගේ ආඥාවලස,  
එවරුඩ් ඉම් හර්ස්,  
මහසෙනෙවුකාරිස් මමිහ.

No. 1,399, S. P.

Colonial Secretary's Office,  
Colombo, June 18, 1903.

ON Friday, August 14, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction for sale or settlement, at his office in the Ranna Resthouse, the under-mentioned portions of Crown land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 5,708.—Pallattara.  
Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs.
13801	Godakadurugahahena	Babunhami	Garden	3 1 10	15
		Preliminary plan 5,935.—Pallattara.			
14969	Mahahena	Crown	Chena	3 3 12	10
		Preliminary plan 5,963.—Godawela.			
15058	Moraketiyehena	Eliashami	Garden	1 1 30	20
15059	Do.	do.	do.	1 0 22	50
15060	Do.	do.	do.	1 0 10	25
15061	Do.	do.	do.	0 0 30	20
		Preliminary plan 5,967.—Pallattara and Okewela.			
15092	Rukkattanagahahena	Don Juwanis	Garden	0 1 14	15
15093	Do.	do.	do.	0 0 38	15
15096	Bogahahena	Davit	do.	0 3 5	15
15097	Do.	do.	Citronella	1 2 0	25
15099	Bogahahena or Kongahahena	do.	Garden	0 1 22	15
		Preliminary plan 5,970.—Pattiyawela.			
15117	Mahadivelhena	Crown	Citronella	0 0 24	50
15118	Divulpitiyahena	do.	Garden	2 3 0	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 5,977.—Pattiyawela.						
15150	Diyaheliyagahahena	Crown	Citronella	2	3 0	30
L 540	Diyaheliyagahahena or Ruk-kattana or Galkemehena	do.	do.	0	1 16	10
Preliminary plan 6,193.—Nakulugamuwa.						
16090	Murutagahamulana	Crown	Paddy	0	1 36	20
16091	Do.	do.	Garden	0	1 14	20
Preliminary plan 6,441.—Okewela.						
17279	Welangahahena	Crown	Garden	1	1 8	15
Preliminary plan 6,209.—Ranna.						
16319	Kettangahawatta	Herolis Appu	Chena	1	0 31	10
16320	Do.	do.	do.	0	0 32	10
Preliminary plan 6,301.—Udugalmote and Yatigala.						
16586	Penikalahena	Carolis	Garden	0	2 35	10
Preliminary plan 6,442.—Okewela.						
17280	Godakadurehena	Crown	Garden	0	1 26	15
17281	Punchigodella	Don Juwanis	do.	2	2 7	10
Preliminary plan 6,447.—Natuwala.						
17289	Tennapitamandiyahena	Heena	Garden	3	1 12	10
Preliminary plan 6,448.—Talapota.						
17290	Ihalapolgahahena	Wettasingha	Reservation	0	0 16	—
17291	Do.	do.	Garden	1	2 16	20
Preliminary plan 6,466.—Godigamuwa.						
17353	Suriyagehena	Sinnappu	Chena	3	3 30	20
17354	Do.	do.	Reservation	0	0 20	—
Preliminary plan 6,468.—Kendala.						
17356	Welipotthehena	Yakeris	Citronella	3	3 21	15
17357	Do.	do.	Cocoanut garden	0	1 8	80

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,  
 EVERARD IM THURN,  
 Colonial Secretary.

No. 1,399, S. P.

වසූ 1903 සවු ජුනි මස 18 වෙනි දින කොළඹ  
 මහානුකාරීජනාන්තේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මහවැනිතොට පලාතේ උපජීවන උන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වසූ 1903 සවු අගෝස්තු මස 14 වෙනි දිනවූ සිකුරුදු දවස 12ව රත්න නානායකේදී වෙන්දේසිකර විකුණනට යෙදෙන්නා ඇත.

දකුණු දිසාවේ මහවැනිතොට පලාතේ බස්නාහිර ගිරිවැටත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 30ක්.

සිතියම 5,708. පල්ලන්තර. අසිතිකම නිකුත්තා—ගොවැරිතමේන්තුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	පවත්ගන්න	
				අ. රු. ප.	රු.
13801	ගොඩකඳුරුගහසේන	බුලුතාමි	වත්ත	3	1 10 15
14969	මහසේන	සිතියම 5,935. පල්ලන්තර. ගොවැරිතමේන්තුව	සේන	3	3 12 10
15058	මොරකැවිසේසේන	සිතියම 5,963. ගොඩවෙල.	වත්ත	1	1 30 20
15059	එම	එම	එම	1	0 22 50
15060	එම	එම	එම	1	0 10 25
15061	එම	එම	එම	0	0 30 20
සිතියම 5,967. පල්ලන්තර සහ මිනේවෙල.					
15092	රුක්කන්තගහසේන	දො. ජුනානස්	වත්ත	0	1 14 15
15093	එම	එම	එම	0	0 38 15
15096	බෝගහසේන	දවිත්	එම	0	3 5 15
15097	එම	එම	පැහිරි	1	2 0 25
15098	එම සහ කෝන්ගහසේන	එම	වත්ත	0	1 22 15
15117	මහදිවෙල්ලසේන	සිතියම 5,970. පව්වියවෙල.	පැහිරි	0	0 24 50
15118	දිවුල්පිටියසේන	ගොවැරිතමේන්තුව	වත්ත	2	3 0 10
සිතියම 5,977. පව්වියවෙල.					
15150	දිනනැලියාගහසේන	ගොවැරිතමේන්තුව	පැහිරි	2	3 0 30
L 540	එම නොහොත් රුක්කන්ත නොහොත් ගල් කැවේසේන	රහනපාල කෙරුන්තාන්තේ	එම	0	1 16 10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	පවත්ගන්න	
				භූමි. ප.	ගනන. රූ.
16090	මුරුකගහමුලන එම	සිතියම 6,193. නාකුඵගමුව.	අමුර වත්ත	0 1 36	20
16091		ගොවැර්ගමේන්තුව එම		0 1 14	20
17279	වෙලුන්ගහගේන	සිතියම 6,441. ඕකේවෙලු. ගොවැර්ගමේන්තුව එම		1 1 8	15
16319	කැවත්ගහවත්ත එම	සිතියම 6,209. රත්න. ගෙරෝලුස්අස්පු එම	හේන එම	1 0 31	10
16320				0 0 32	10
16586	පැනිකලගේන	සිතියම 6,301. උඩගල්ලොමේ සහ ගවිගල. කරෝලිස් එම	වත්ත	0 2 35	10
17280	නොවකපුරේගේන පුංචිගොඩැල්ල	සිතියම 6,442. ඕකේවෙලු. ගොවැර්ගමේන්තුව එම	එම	0 1 26	15
17281		දොපුචානිස් එම		2 2 7	10
17289	කැත්තපිට්ටත්තියගේන	සිතියම 6,447. කතුමල. සීනා එම		3 1 12	10
17290	ඉහලපොල්ගහගේන එම	සිතියම 6,448. පලදොග. වෙත්තසිංහ එම	ඉතිරිකරපු ඉඩම වත්ත	0 0 16	—
17291				1 2 16	20
17353	සුරිතගේගේන එම	සිතියම 6,466 ගොඩිගමුව. සිසිඳුස්පු එම	හේන ඉතිරිකරපු ඉඩම	3 3 30	20
17354				0 0 20	—
17356	වැලිපොත්තේගේන එම	සිතියම 6,468. කැදල. ගකෝර්ස් එම	පැනිරි පොල්වත්ත	3 3 21	15
17357				0 1 8	80

මෙම ඉඩම්වලට යම් කිසි උරුමයක් ඇතැයි කල්පනාකරණ යම් කිසි කෙනෙකුට මෙයින් දැනුවත්දෙන්නේ යම් විනිසුම් දවසේදී උපඵ්ජනකඋත්තාන්සේ දේරිපිට් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සැසි පෙන්වා සිටින ලෙසටයි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්ලේකර්වනඋල්ලුන්තාන්සේගෙන්ද, විනිසුම් කොන්දේසි ගැන කම්බන්තොට් උපඵ්ජනකඋත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,  
එවරුර්ඩ් ඉම් කර්න්,  
මහසෙත්තුකාරිස් මමික.

No. 1,400, s. p. Colonial Secretary's Office, Colombo, June 20, 1903.

ON Friday, August 7, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction. at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government, Fifty-three allotments of land situated in the Four Gravets, Talpe pattu, and Bentota-Walallawiti korale divisions of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 6,242.—Ganegoda, Four Gravets.					
Applicant—K. Oralis.					
16422	Henahurugodakanda	—	Chena	0 3 23	12
16423	Buriyagodamulla	K. K. Luwis and others	Cleared land	0 0 20	80
Preliminary plan 6,240.—Narawala, Four Gravets.					
Applicant—K. Carolis Appu.					
16418	Wewagodakanda	—	Chena	2 3 34	15
Preliminary plan 6,474.—Paragoda, Talpe pattu.					
Applicant—V. Don Carolis de Silva.					
17373	Palabeddehena	—	Jungle	1 3 19	20
Preliminary plan 6,475.—Nayakaduwa, Talpe pattu.					
Applicant—Nil.					
17374	Moonamalgahadeniya	Ellewalakankanange Pedris	Field	4 0 4	50
17375	Gonagoda	—	Jungle	1 0 10	10
Preliminary plan 6,478.—Watawana, Talpe pattu.					
Applicant—L. G. Davith.					
17382	Palawattagoda	—	Jungle	1 3 22	20
Y 556	Palawattia	Watawanalokuge Sengo and another	Garden	0 0 26	20
Preliminary plan 2,573.—Malalagodapitiya, Talpe pattu.					
Applicant—Maharambe Enderege Siman.					
4587	Galadeniyabedda	Degodamanage Don Janis	Garden	0 0 22	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 2,186.—Kodagoda, Talpe pattu.						
Applicant—Nil.						
3020	Kodagodakandakurundu-wattaihalakebellalanda	—	Jungle	2	1 9	50
Andugoda.						
Applicant—Perumange Girigoris.						
3026	Marambe or Peramunage-watta	P. K. Girigoris	Garden	2	0 13	10
3027	Andugodawatta	Applicant—Samanapattige Juan. S. K. Samehami and others	Garden	1	3 26	10
Ellalagoda.						
Applicant—Nil.						
3030	Dangamukanda	—	Jungle	2	2 35	50
Preliminary plan 2,586.—Ellagoda, Talpe pattu.						
Applicant—Nil.						
M 256	Pokunawatta	Pilanepallege Thepanis and others	Garden	2	3 20	60
N 256	Managewatta	Ellalagodamanage Bastian and others	do.	1	2 14	30
Jamburutugoda.						
Applicant—Nil.						
O 256	Udawatta	Miggamuwege Thepanis and others	Garden	7	1 9	150
P 256	Narawalagewatta	Kerewalamullege Aberan and others	do.	6	2 10	130
Applicant—W. G. Sadris de Silva.						
Q 256	Goombowelle	Usgodage Aranolis and others	Field	0	3 6	75
Ellalagoda.						
Applicant—Nil.						
R 256	Dangeregodawatta	Kerewalamullege Don Aberan and others	Garden	6	0 3	120
Kodagoda.						
Applicant—Nil.						
S 256	Mapanawatta	J. G. Appu Sinno and others	Garden	5	2 29	110
Ellalagoda.						
T 256	Gammullegewatta	Gammullege Andris and others	Garden	4	2 18	95
U 256	Gamagewatta	Gamage Sinno Appu and others	do.	4	3 36	100
Applicant—Dangomuweradage Babanis.						
V 256	Wedamullawatta	Heirs of Manage Siman and others	do.	0	0 24	2
Preliminary plan 6,561.—Kodagoda, Talpe pattu.						
Applicant—Nil.						
17741	Malegatennebedde	—	Chena	1	2 21	200
17742	Do.	—	do.	2	1 9	200
17743	Do.	—	do.	2	0 22	200
17745	Do.	—	do.	2	0 17	500
17746	Do.	—	do.	2	0 0	1,000
17747	Do.	—	do.	2	2 9	1,000
17749	Do.	—	do.	2	0 9	200
17750	Do.	—	do.	1	3 26	200
17751	Do.	Incumbent of Andugoda Vihare	do.	0	3 28	200
17752	Do.	—	do.	1	1 25	200
Preliminary plan 6,415.—Porowagama, Bentota-Walallawiti korale.						
Applicant—Don Adoris de Silva Jayasekara, Vidane Arachchi of Weihena.						
17193	Hinaketiyaipolleuwa	—	Low jungle	0	3 21	10
Preliminary plan 6,428.—Porowagama, Bentota-Walallawiti korale.						
Applicant—Alutduwehewage Lyrishami.						
17221	Yongalakaratura	Alutduwehewage Lyris and another	Garden	0	3 7	10
Preliminary plan 6,431.—Pitigala, Bentota-Walallawiti korale.						
Applicant—Nil.						
17223	Kekunathalangagalpottelanguipolleuwa	Himbulugoda Radage Podiya and another	Garden	1	1 10	10
Preliminary plan 6,432.—Pitigala, Bentota-Walallawiti korale.						
Applicant—Nil.						
17224	Katukitupotakele or Kaluwaminihagewatta-addara	Koralewidanelage Don Dias	Garden	0	1 24	10
Preliminary plan 6,459.—Bambarawana, Bentota-Walallawiti korale.						
Applicant—Liyanagamage Sedris.						
17326	Hathaulehenakaratura	Liyanagamage Sedris	Field	0	3 20	10
17327	Hathaulehena	do.	Chena	2	2 4	10
17328	Hathaulehenakaratura	do.	Field	4	2 12	10
17329	Hathaulehena	do.	Chena	4	1 22	10
17330	Batahena	do.	do.	7	1 25	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 6,460.—Bambarawana, Bentota-Walallawiti korale. Applicant—Hettigamage Amaris.						
17331	Rattagamahena	Hettigamage Amaris	Chena	3	2 10	10
17332	Rattagamahenakaratura	do.	Field	6	0 37	10
17333	Galandehena	do.	Chena	2	3 35	10
17334	Welhenahena	do.	do.	2	0 0	10
Preliminary plan 3,178.—Ganegoda, Bentota-Walallawiti korale. Applicant—Nil.						
7211	Panwilakele	—	Chena	2	1 5	200
Preliminary plan 5,799—Elpitiya, Bentota-Walallawiti korale. Applicant—Don Bastian de Silva Abeynawike.						
14195	Kahambiliyagoda	Igalagamage Allis	Chena	0	3 37	15
Preliminary plan 2,323.—(Ellatana Baddegama), Bentota-Walallawiti korale. Applicant—Nil.						
3512	Pathirajawela	—	Field	20	0 25	10
3516	Do.	Weraniyagodage Arnolis and others	do.	6	1 37	10
3517	Do.	Weraniyagodage Babappu and another	do.	5	3 2	10
3518	Do.	—	do.	2	2 18	10
Preliminary plan 3,013.—Batuwanhena, Bentota-Walallawiti korale. Applicant—Nil.						
6596	Mahawalalangakele	—	Patana	1	1 14	100

Lots 3,020, 3,030, 17,741, 17,742, 17,743, 17,745, 17,746, 17,747, 17,749, 17,750, 17,751, 17,752, 7,211, and 6,596 are supposed to contain plumbago. They are advertised with plumbago mining rights.

The appraisalment against all lots in preliminary plan 2,586 are value of lot, and not per acre.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,400, S. P.

වර්ෂ 1903 නවු ජුනි මස 20 වෙනි දින කොළඹ

මහසෙනෙවුන්ගේ නියෝගයට අනුව කටයුතු වේ.

දකුණු දිසාවේ මහජනතාවගේ විසින් වෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 නවු අගෝස්තු මස 7 වෙනි දිනවු සිකුරුදු දවල් 12ට ගාල්ලේ කම්මේරු සේදි වෙත්දේසිකර විකුණුවට සහ තිත්පුකර දෙවට යෙදෙන්නා ඇත.

දකුණු දිසාවේ භාඵ පලාතේ කඩවත්සකර තල්පේපත්තුවේ සහ බෙත්තොට වලල්ලා විවිකෝරලේ කොට්ඨාසවල පිහිටා තිබෙන බිම් කැබලි 53ක්.

සිතියම 6,242. ගණේගොඩ, කඩවත්සකර. ඉල්ලුම්කාරයා—කේ. මරුලිය. පටන්ගත්තා මහත. ගණේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතා.	අත්දම.	අ. රු. ප.	රු.	
16422	තෙන්නු රූගෙ ඩකන්ද	—	හේන	0	3 23	12
16423	බුරුගොඩ මුල්ල	කේ. කේ. එවිස් සහ වෙන අය	එලිකරපු ඉඩම	0	0 20	80
සිතියම 6,240. නරුවල, කඩවත්සකර. ඉල්ලුම්කාරයා—කේ. කරෝලියුස් අප්පු.						
16418	වැවගොඩකන්ද	—	හේන	2	3 34	15
සිතියම 6,474. පරගොඩ, පල්ලේපත්තුව. ඉල්ලුම්කාරයා—එ. දෙත් කරෝලියුස් ද සිල්වා.						
17373	පැලම. දේශන	—	කැලේ	1	3 19	20
සිතියම 6,475. මාසඩුව, තල්පේපත්තුව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.						
17374	බුතමල්ගොදෙහි	ඇල්ලවල කන්තාකන්ගේ පෙරේරා	කුණුර	4	0 4	50
17375	ගොනගොඩ	—	කැලේ	1	0 10	10
සිතියම 6,478. වටවන, තල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—ඇල්. ජී. දුවිස්.						
17382	පැලවත්තගොඩ	—	කැලේ	1	3 22	20
Y 556	පැලවත්ත	වටවනලොකුගේ සෙත්තෝ සහ වෙන අයෙක්	වත්ත	0	0 26	20
සිතියම 2,573. මල්ලගොඩපිටිය, තල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—මහරඹ එන්දරගේ සිමන්.						
4587	කලදෙහිතම. ද්ද	දිගොඩ මාතගේ දෙත් රත්නිස්	වත්ත	0	0 22	10
සිතියම 2,186. කොදුගොඩ, තල්පේපත්තුව. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.						
3020	කොදුගොඩකන්ද, කුරු පුළුන්ත ඉහල කැබලිලලන්ද	—	කැලේ	2	1 9	50
අදුගොඩ. ඉල්ලුම්කාරයා—පෙර. බුතගේ ගිරිගෝරිය.						
3026	මහරඹ නොතොත් පෙර බුතගේ වත්ත	පී. කේ. ගිරිගෝරිය	වත්ත	2	0 13	10
ඉල්ලුම්කාරයා—තමනපට්ටිගේ ජුවන්.						
3027	අදුගොඩවත්ත	ඇස්. කේ. සමේනාමි සහ වෙන අය	එම	1	3 26	10



නො.	ඉඩමේ නම.	අයිතියට කීයන්තා.	අන්දම.	පවත්ගත්	
				මහල. අ. රු. ප.	ගහල. රු.
3030	දත්තමුකන්ද	එල්ලගොඩ. මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැතැ.	කැලේ	2	2 35 50
M 256	පොකුකවත්ත	සිතියම 2,586. ඇල්ල ගොඩ, තල්පේපත්තුව. පිලානපල්ලයේ තෙපානිස් සහ වෙන අං	වත්ත	2	3 20 60
N 256	මාතගේවත්ත	ඇල්ලගොඩ මාතගේ බස්නියස් සහ වෙන අං	එම	1	2 14 30
O 256	උඩවත්ත	ඒබ්‍රාහිමයාගේ. මිහඹුවගේ තෙපානිස් සහ වෙන අං	එම	7	1 9 150
P 256	තරවලගේවත්ත	කෙරවලමුල්ලගේ අවරත් සහ වෙන අං	එම	6	2 10 130
Q 256	ඉම්බොවැල්ල	ඉල්ලීමකාරයා:—බිඳිලිව. ජී. සාදරිස් ද සිල්වා. උස්ගොඩ අරතෝලිස් සහ වෙන අං	කුඹුර	0	3 6 75
R 256	දඟරගොඩවත්ත	එල්ලගොඩ. මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැතැ. කෙරවලමුල්ලගේ දෙත් අවරත් සහ වෙන අං	වත්ත	6	0 3 120
S 256	මාපතවත්ත	කොදුගොඩ. ජේ. ජී. අප්පසිංහයා සහ වෙන අං	එම	6	2 29 110
T 256	ගම්මුලගේවත්ත	ගම්මුලගේ අන්දරිස් සහ වෙන අං	එම	4	2 18 95
U 256	ගමගේවත්ත	එල්ලගොඩ. ගමගේ සිත්තෝඅප්පු සහ වෙන අං	එම	4	3 36 100
V 256	වෙදමුල්ලවත්ත	ඉල්ලීමකාරයා:—දත්තමුච්චුගේ බිබානිස්. මාතගේ සිම්ප්සන්ගේ උරුමකාරයෝ	එම	0	0 24 2
17741	සිතියම 6,561. මාලිගනැත්තබැද්ද	කොදුගොඩ, තල්පේපත්තුව. මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැතැ.	හේන	1	2 21 200
17742	එම	—	එම	2	1 9 200
17743	එම	—	එම	2	0 22 200
17745	එම	—	එම	2	0 17 500
17746	එම	—	එම	2	0 0 1,000
17747	එම	—	එම	2	2 9 1,000
17749	එම	—	එම	2	0 9 200
17750	එම	—	එම	1	3 26 200
17751	එම	අත්දුගොඩ විහාරය බාරකාර උත්තායස්	එම	0	3 28 200
17752	එම	—	එම	1	1 25 200
17193	සිතියම 6,415. පොරවගම. බෙන්තොට වලල්ලාච්චිකෝරලේ. ඉල්ලීමකාරයා:—දෙත් අදෙරිස් ද සිල්වා ජයසේකර වැඩිමහලු විදානගාරච්චි. හිතකැවිසපොල්ලාච්චි	—	පහත කැලේ	0	3 21 10
17221	සිතියම 6,428. පොරවගම, බෙන්තොට වලල්ලාච්චිකෝරලේ. ඉල්ලීමකාරයා:—අචන්ද්‍රවංශවංශගේ ලසිරිසිංහමි. ගොත්තලකරතුර	අචන්ද්‍රවංශවංශගේ ලසිරිසිංහමි සහ වෙන අගෙක්	වත්ත	0	3 7 10
17223	සිතියම 6,431. පිරිහල, බෙන්තොට වලල්ලාච්චිකෝරලේ. මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැතැ. කැකුකන්තලග ගල්පොත්තලග පොල්ලාච්චි	ඒබ්‍රාහිමයාගේ පොසියා සහ තව අනෙක්	වත්ත	1	1 10 10
17224	සිතියම 6,432. පිරිහල, බෙන්තොට වලල්ලාච්චිකෝරලේ. ඔටුනිකුල්පොතකැලේ හොහොත් කළුව මිනිහගෙවත්ත	කෝරලවිදානලාගේ දෙත් දියස්	වත්ත	0	1 24 10
17326	සිතියම 6,459. බිඳිවග, බෙන්තොට වලල්ලාච්චිකෝරලේ. ඉල්ලීමකාරයා:—ලීනගමගේ සෙදරිස්. හත්තපුල්ලේකරතුර	ලීනගමගේ සෙදරිස්	කුඹුර	0	3 20 10
17327	හත්තපුල්ලේකරතුර	එම	හේන	2	2 4 10
17328	හත්තපුල්ලේකරතුර	එම	කුඹුර	4	2 12 10
17329	හත්තපුල්ලේකරතුර	එම	හේන	4	1 22 10
17330	බවහේන	එම	එම	7	1 25 10
17331	රතගමගේකරතුර	සිතියම 6,460. බිඳිවග, බෙන්තොට වලල්ලාච්චිකෝරලේ. ඉල්ලීමකාරයා:—අච්චිනමගේ අමාරිස්. ගෙවිවගමගේ අමාරිස්	හේන	3	2 10 10
17332	රතගමගේකරතුර	එම	කුඹුර	6	0 37 10
17333	ගලන්දගේකරතුර	එම	හේන	2	3 35 10
17334	වෙල්ලේකරතුර	එම	එම	2	0 0 10
7211	සිතියම 3,178. ගස්ගොඩ, බෙන්තොට වලල්ලාච්චිකෝරලේ. මේ ඉඩමට ඉල්ලීමකාරයෙක් නැතැ. පත්තිලකැලේ	—	හේන	2	1 5 200

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අත්දම.	පවත්ගන්න	
				මහත. ගණක.	රූ.
		සිතියම 5,799. ඇල්පිවිත, බෙත්තොට වලල්ලා විවිකෝරලේ.			
14195	කහලිඬිඳියාගොඩ	ඉහලගමගේ ඇල්පිස්	හේන	0 3 37	15
		සිතියම 2,323. ඇලතැන්න බද්දගම, බෙත්තොට වලල්ලා විවිකෝරලේ.			
3512	පන්තිරජ වෙල	—	කුඹුර	20 0 25	10
3516	එම	වැරතියගොඩගේ අරනෝලිස්	එම	6 1 37	10
3517	එම	සහ වෙන අය	එම	5 3 2	10
3518	එම	වැරතියගොඩගේ බිබාඅප්පු සහ වෙන අයගේ	එම	2 2 18	10
6596	මහවලලගනැලේ	—	පහත	1 1 14	100

නො:මුර 3020, 3030, 17741, 17742, 17743, 17745, 17746, 17747, 17749, 17750, 17751, 17752, 7211 සහ 65965 කැබ්ලිවල මිනිරන් නිවෙතවග කියා කල්පනාකර තිබේ. මේවා විකුනනවේ මිනිරන් හැරුණව මිලේ ඇතුළත්.

නො:මුර 2586 සිතියමේ කැබ්ලිවල හක්කේරා ගහන අක්කරයට නොව කැබ්ලිවලටයි. මෙම ඉඩමකැබ්ලිවලට අයිතිවාසිකම් කියාතිවන ගම් අගෙක් ඇත්තම් ඔහු විසින් මෙම විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියාතිවෙන ඔප්පු සහායීය දකුණු පලාගේ මහජිවන්තලන්තාන්සේට පෙත්වා සිටින්නට ඔහුට.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලන්තාන්සේගෙන්ද, එකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා දකුණු පලාගේ මහජිවන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වගන්සේගේ ආඥාව ලෙස,  
එවරුඩ් ඉම් හර්ස්,  
මහසෙකුකාරිස් මමත.

No. 1,401, s. p.

Colonial Secretary's Office,  
Colombo, June 20, 1903.

ON Friday, August 21, 1903, at 12 noon, the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at Hulandawa Public Works Department Bungalow, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Cadastral preliminary plan 11.

Lot.	Name of Land.	Situation.	Description.	Extent.		
				A.	R.	P.
3	Paragalayadeniya	Uwaragala	Paddy	0	2	30
5	Paragalayadeniyawatta	do.	Garden	0	0	4
6	Yakdehigewatta, &c.	do.	Gardens	20	0	0
7	Yakdehigekumbura	do.	Paddy	1	2	2
8	Berawainnekumbura	do.	do.	0	3	30
10	Ihalawatta	do.	Citronella	0	3	33
11	Maragahawatta	do.	Divel garden	0	0	26
12	Pallekandewatta	Uwaragala	Citronella	3	0	5
13	Palukandewattadeniya	do.	Deniya	0	0	30
14	Baduwatta	do.	Garden	3	1	0
17	Wahungewatta	do.	do.	6	1	25
18	Heralikanuwalangaliyadda	do.	Paddy	0	0	30
19	Batageliyadda	do.	do.	5	1	2
20	Mahawatta	do.	Garden	30	2	0
21	Punagedarawilla	do.	Paddy	1	0	0
24	Dolapalukumbura	do.	do.	0	3	10
25	Udakandewatta	do.	Divel garden	5	0	30
26	Lindagawadeniya	do.	Paddy	0	0	35
26A	Do.	do.	do.	0	0	3
26B	Do.	do.	do.	0	0	6
28	Madelledeniya	do.	do.	0	2	25
28A	Do.	do.	do.	0	1	10
28B	Do.	do.	do.	0	0	20

Cadastral preliminary plan 28.

8	Pasdunkoralegewatta	Waturakumbura	Citronella	0	3	15
8A	Benwalawatta	do.	Young chena	0	1	25
8B	Pasdunkoralegewatta	do.	Garden	0	1	8
9	Benwalawatta	do.	do.	1	0	27
9A	Do.	do.	do.	0	1	27
9B	Do.	do.	Citronella	0	1	8
9C	Do.	do.	Yams	0	2	16
9D	Do.	do.	Cocoanut, &c.	0	0	34
9E	Do.	do.	do.	2	1	37
9F	Do.	do.	do.	0	2	25
9G	Kirimadugewatta	do.	do.	0	2	13
9H	Paluwatta	do.	Jak and arecanut	0	0	17
9I	Ihalawatta	do.	Plantains	0	1	15

Lot.	Name of Land.	Situation.	Description.	Extent. A. R. P.
9J	Udawatta, Kananhagewatta, Maha-arambe-watta, Ihalawattepahalakoratuwa <i>alias</i> Bimbilighahakoratuwa, Pallagewatta	Waturakumbura	Garden	5 2 0
9K	Talagahawatta	do.	Young chena	0 0 38
9L	Do.	do.	Garden	0 1 10
9M	Alutgedarawatta	do.	do.	0 3 38
17	Talagahawatta	do.	Citronella	1 0 8
17A	Do.	do.	Garden	0 2 38
17B	Do.	do.	Yams	0 2 23
17C	Do.	do.	Citronella	1 3 13
18A	Dolamumkumbura	do.	Paddy	1 2 5
18	Malwattakumbura	do.	do.	1 0 25
18B	Balapuwekumbura	do.	do.	0 2 7
18C	Bulugahakumbura	do.	do.	1 2 18
19	Malwatta	do.	Garden	2 0 30
19A	Do.	do.	do.	0 2 5

Upset price, — From Rs. 10 to Rs. 100 an acre, according to the nature of land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,401, s. p.

වර්ෂ 1903 ක්වු ජුනි මස 20 වෙනි දින කොළඹ මහසෙනෙහි නාමයෙන් සේවයේ සිටින සේවකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක

දකුණු දිසාවේ මාතර පලාතේ උපජීවකරුවන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු අගෝස්තු මස 21 වෙනි දින වූ සිකුරුදා දවස 12වන දින දී ඉස්මන්තු බංගලාවේදී වෙන්දේසි කර විකුණන බව නොහොත් අයිතිකම් බේරුණදහමා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවත්තේ රජයේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

නො.	ඉඩමේ නම.	මම.	අන්දම.	මහත. අ. ර. ප.
3	පරහලයාදෙනිස	උවරකල	කුඹුර	0 2 30
5	පරහලයාදෙනිසවත්ත	එම	වත්ත	0 0 4
6	කන්දෙහිගේවත්ත	එම	එම	20 0 0
7	කන්දෙහිගේකුඹුර	එම	කුඹුර	1 2 2
8	බෙරවාඉස්මන්තුකුඹුර	එම	එම	0 3 30
10	ඉහලවත්ත	එම	පැහිරි	0 3 33
11	මාරගතවත්ත	එම	දිවෙල්වත්ත	0 0 26
12	පල්ලිකන්දෙවත්ත	එම	පැහිරි	3 0 5
13	පල්ලිකන්දෙවත්තේදෙනිස	එම	දෙනිස	0 0 30
14	බදුවත්ත	එම	වත්ත	3 0 1
17	වහුන්ගේවත්ත	එම	එම	6 1 25
18	කෙරලිකනුවලකලියද්ද	එම	කුඹුර	0 0 30
19	බවගේලියද්ද	එම	එම	5 1 2
20	මහවත්ත	එම	වත්ත	30 2 20
21	පුනගෙදරවල	එම	කුඹුර	1 0 0
24	දෙලපහේකුඹුර	එම	එම	0 3 10
25	උඩකන්දේවත්ත	එම	දිවෙල්වත්ත	5 0 30
26	ලියගාමාදෙනිස	එම	කුඹුර	0 0 35
26A	එම	එම	එම	0 0 3
26B	එම	එම	එම	0 0 6
28	මැදඇල්ලේදෙනිස	එම	එම	0 2 25
28A	එම	එම	එම	0 1 10
28B	එම	එම	එම	0 0 20

ලංකාමැතිවරුන් වුල් සිකිං 28.

8	පස්සුන්කෝරලේගේවත්ත	වතුරකුඹුර	පැහිරි	0 3 5
8A	බෙත්වලවත්ත	එම	ගේන	0 1 25
8B	පස්සුන්කෝරලේගේවත්ත	එම	වත්ත	0 1 8
9	බෙත්වලවත්ත	එම	එම	1 0 27
9A	එම	එම	එම	0 1 27
9B	එම	එම	පැහිරි	0 1 8
9C	එම	එම	අල	0 2 16
9D	එම	එම	පොල්	0 0 34
9E	එම	එම	එම	2 1 37
9F	එම	එම	එම	0 2 25
9G	කිරිදුගේවත්ත	එම	එම	0 2 13
9H	පාච්චත්ත	එම	කොස් සහ පුවක්	0 0 17
9I	ඉහලවත්ත	එම	කෙහෙල්	0 1 15
9J	උඩවත්ත, කහගමුවත්ත, මහගරඹවත්ත, ඉහලවත්තේ පැලකොරටුව නොහොත් බිම්බිලිගහකොරටුව, පල්ලේගේවත්ත	එම	වත්ත	5 2 0

අකු.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ, රු ප.
9K	ඉලගකවස්ක	වතුරකුඹුර	සේක	0 0 38
9L	එම	එම	වස්ක	0 1 10
9M	අවන්දනදරවස්ක	එම	එම	0 3 38
17	ඉලගකවස්ක	එම	පැහිරි	1 0 8
17A	එම	එම	වස්ක	0 2 28
17B	එම	එම	අල	0 2 23
17C	එම	එම	පැහිරි	1 3 13
18A	අදලමුකුඹුර	එම	කුඹුර	1 2 5
18	මල්වත්තකුඹුර	එම	එම	1 0 25
18B	බාලපුවකුඹුර	එම	එම	0 2 7
18C	වෙරළකකුඹුර	එම	එම	1 2 18
19	මල්වත්ත	එම	වස්ක	2 0 30
19A	එම	එම	එම	0 2 5

කක්ෂේද්‍ය වම්නාකම අක්කරගත් රුපියල් 10යේ සිට රුපියල් 100ක් දක්වා ඉඩමේ හැඩයට.

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා අර්චෙටර්ජනරාල් උන්‍යාය සේවයේදී, විකිනීමේ කොන්දේසි ගැණුම් මාස 6 පවත්වනු ලබනා සේවයේදී දැනගන්නට හැකිවේ.

ගරුකර උතුමානවතන්සේනේ ආඥාව ලෙස,

එවරුඩි ඉම් හරිස්,  
මහලක්ෂ්‍යාචාර්ය උමහ.

No. 1,402, s. p.

Colonial Secretary's Office,  
Colombo, June 25, 1903.

ON Friday, August 14, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction at his office in Galle, the under-mentioned portions of Crown land, on the terms authorized by Government.

Fifty-nine allotments of land situated in the Wellaboda pattu and Talpe pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 5,141.—Magalla, Wellaboda pattu.

Village—Kotawelabedda. Applicant—Nil.

Lot	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
10912	—	—	Jungle and manana (plumbago land)	26 2 20	200
10913	—	—	do.	20 1 33	200
10914	—	—	do.	23 1 0	200
10915	—	—	do.	28 1 20	200
10916	—	—	do.	20 3 26	200
10917	—	—	do.	25 1 30	200
10918	—	—	do.	24 1 10	200
10919	—	—	do.	22 2 28	200
10920	—	—	do.	10 3 0	200
10921	—	—	do.	4 1 32	200
10922	—	J. D. Silva	Garden	0 1 0	200
10923	—	do.	do.	0 0 17	200
10924	—	—	Jungle and manana (plumbago)	19 2 0	200

Preliminary plan 1,019. - Karadeniya, Wellaboda pattu.

Applicant—Nil

8014	Puwakgahawilaowilana	—	Jungle	1 0 30	40
8016	Haduwela-addaraowilana	—	do.	1 0 38	40
Applicant—Deniah Upaseka.					
8017	Kosatumananawela	Kosgallenadura Sayno and others	Field	0 3 22	50
8018	Kosgaha-addarapahalakebella	do.	do.	0 2 25	50
Applicant—Nil.					
8019	Kosatumananewela	Kosgallenadura Sayno and others	Field	0 2 18	50
8020	Kaduwelakumbura	Hewahakuru Podisa	do.	4 1 28	50
Z 425	Egodaduawawatta	Hewahakuru Babonisa and another	do.	0 2 26	40
F 426	Pallege or Berakandawatta-addarawela	Mrs. R. L. Gunawardana and another	do.	0 1 14	30
F 426½	Do.	Hewahakuru Podisa	do.	0 2 33	30
G 426	Pallegeagulukumbura	K. H. Samicho and others	do.	1 0 21	30
H 426	Berakandawatta-addarawela	K. H. Seadoris and others	do.	1 0 38	30
H 426½	Do.	Mrs. R. L. Gunawardana and another	do.	0 1 12	30
I 426	Kinagattawatta-adaradeniya	do.	Deniya	0 0 21	30
I 426½	Berakandawatta-addarawela	do.	Field	0 0 6	50
J 426	Diviagahawela	do.	do.	0 1 0	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
G 427	Godaparagahawatta	P. H. Anorisa	Garden	0	1 28	30
L 427	Do.	do.	do.	0	0 30	40
M 427	Ketakeralagahawatta	T. H. Agorisa and others	do.	0	0 20	40
Y 427	Kandagahaduawatta	P. H. Upanerisa	do.	0	1 19	40
Preliminary plan 6,114.—Karandeniya, Wellaboda pattu.						
Applicant—Nil						
Z 542	Diyaporagahawatta	Welakolahakuru Saida	Garden	0	1 10	30
B 543	Diyaporagahawattaowita	do.	Owita	0	0 35	20
15768	Diyaporagahawattakabella	do.	Garden	0	2 17	30
15770	Galpottemananekoratuwa	P. H. Jandirisa	do.	0	1 8	30
Applicant—Ilandaridewa Pedonisa.						
15772	Godaporagahamanane <i>alias</i> Anganahitiyamanane	—	Manana and jungle	0	0 33	30
Preliminary plan 1,767.—Katudampe in Ratgama, Wellaboda pattu.						
Applicant—Nil.						
V 114	Paragastotawatta	James Mendis, son of B. Mendis	Owita	0	1 35	20
3356	Dikudumullewatta	—	Jungle 50 years	10	1 17	150
Applicant—V. A. Bastian.						
3357	Dikudumullekele	—	Jungle 30 years	3	1 21	150
Preliminary plan 1,635.—Gonapinuwala, Wellaboda pattu.						
Applicant—Nil.						
1811	Mahaberatuduwebeddekele	Godamukevitanage Adirian and another	Owita and garden	0	2 37	50
1812	Mahaberatuduweudumullewatta	Godamukevitanage Janis and others	Garden	0	3 21	50
Applicant—Isaac Weerasooriya.						
1814	Kudaberatuduwekele	Ginimellegahahewa Tonchibaba and others	Garden	1	1 24	50
1816	Do.	do.	do.	0	2 8	50
1817	Do.	do.	do.	0	3 34	50
Preliminary plan 3,767.—Hikkaduwa, Wellaboda pattu.						
Applicant—Ambanapalliyeguruge Odiris de Silva and another.						
9273	Hatahaulwatta	A. Seneviratne and others	Garden	0	0 22	20
Preliminary plan 5,356.—Mipe, Talpe pattu.						
Applicant—Nil.						
11847	Millagahawatta	Pandiyagamage Arnolis	Citronella land	1	3 23	30
11849	Do.	do.	do.	0	3 18	30
Preliminary plan 5,816.—Mipe, Talpe pattu.						
Applicant—Nil.						
14240	Pokkalukanda	—	Chena	0	2 10	10
Preliminary plan 5,569.—Walpola, Talpe pattu						
Applicant—Nil.						
13289	Mussenegoda	Gamage Juwan	Garden	0	1 26	15
Preliminary plan 5,570.—Walpola, Talpe pattu.						
Applicant—Nil.						
13292	Halwiladeniya-addarekanatta G.	Adirian	Low jungle	0	2 27	10
Preliminary plan 5,651.—Karagoda, Talpe pattu.						
Applicant—Nil.						
13529	Damankekumbura	—	Field	0	0 7	10
13530	Do.	—	do.	0	0 26	10
13531	Damankeaddaraowita	—	Owita	0	1 4	10
13532	Damankeisswetiyaakumbura	Vidanagamage Don Siman and others	Field	0	0 22	10
13533	Damankeisswetiyaowita	do.	Owita	0	1 26	10
13534	Damankeisswetiyaogoda	—	Chena	0	0 14	10
Preliminary plan 5,386.—Horadugoda, Talpe pattu.						
Applicant—Nil.						
12054	Galketiawattagoda or Gorkagahawatta	Horadugodagamage Appu Carolis	Citronella garden	2	1 0	15
Preliminary plan 5,475.—Dikkumbura, Talpe pattu.						
Applicant—Nil.						
12636	Galdeniyagodakele	Malimmedaliyana Patiranege Babunhami	Chena	0	0 24	10

Lots 10,912 to 10,924, 3,356, and 3,359 are supposed to contain plumbago. They are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.



No. 1,402, S. P.

වස 1903 ජූනි මස 25 වෙනි දින කොළඹ

මහසෙනාධාරී සඳහා නිවැරදි කරනු ලබන කටයුතු වේ.

දකුණු දිසාවේ මහජන සභාවේ විසින් ලබා දෙන සඳහා වන ආණ්ඩුව සඳහා ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට අනුව වස 1903 ජූනි මස 14 වෙනි දිනට සිදු කරනු ලබන දුම්රිය මාරු කිරීමේ දේශීය වෙනදේසිකර මිනුමකට සහ නිවැරදි කරනු ලබන ගෙවීම් ඇත.

දකුණු දිසාවේ ගාම පලාත වැල්ලබොඩ සහ කල්පේපත්තුවල පිහිටා තිබෙන බිම්කැබලි 59යි.

සිතියම 5,141. මාගල, වැල්ලබොඩ පත්තුව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අන්දම.	පවත්ගන්න		
				මක. අ. රු. ප.	ගක. රු.	මක. රු.
10912	කොට්ඨාසවලාභය	—	කැලේ සහ මානාන, මිනිරන් ඉඩම	26	2 20	200
10913	එම	—	එම	20	1 33	200
10914	එම	—	එම	23	1 0	200
10915	එම	—	එම	28	1 20	200
10916	එම	—	එම	20	3 26	200
10917	එම	—	එම	25	1 30	200
10918	එම	—	එම	24	1 10	200
10919	එම	—	එම	22	2 28	200
10920	එම	—	එම	10	3 0	200
10921	එම	—	එම	4	1 32	200
10922	එම	අයි. ද සිල්වා	වත්ත	0	1 0	200
10923	එම	එම	එම	0	0 17	200
10924	එම	—	කැලේ සහ මානාන (මිනිරන් ඉඩම)	19	2 0	200

සිතියම 1,019. කරන්දෙහිය, වැල්ලබොඩ පත්තුව.

8014	පුළුන්ගහමලඹිලාන	—	කැලේ	1	0 30	40
8016	හඳුවෙල අද්දර මිලාන	—	එම	1	0 38	40

ඉල්ලුම්කාරයා—දිනියා පාසකෝ.

8017	කොස් අටු මානානවෙල	කොස් ගුලාහඳුර සහ වෙන අය	කුඹුර	0	3 22	50
8018	කොස් හඳු අද්දර පහල කැබලිල	එම	එම	0	2 25	50

මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

8019	කොස් අටු මානානවෙල	එම	එම	0	2 18	50
8020	කඩුවෙල කුඹුර	සේවාකරු පොසියා	එම	4	1 28	50
Z 425	එකොඩුවවත්ත	සේවාකරු බබෝරියා සහ වෙන අය	එම	0	2 26	40
F 426	පල්ලකේ හොහොත් බරකන්දවත්ත අද්දරවෙල	ආර්. ඇල්. ගුනවර්දන ලමානාන සහ වෙන අය	එම	0	1 14	30
F 426½	එම	සේවාකරු පොසියා	එම	0	2 33	30
G 426	පල්ලකේ අගුලකුඹුර	කේ. එච්. සාමිච්චෝ සහ වෙන අය	එම	1	0 21	30
H 426	බරකන්දවත්ත අද්දරවෙල	කේ. එච්. සිංදෙසිරි සහ වෙන අය	එම	1	0 38	30
H 426½	එම	ආර්. ඇල්. ගුනවර්දන ලමානාන සහ වෙන අය	එම	0	1 12	30
I 426	කිකගහවත්ත අද්දර දෙහිය	එම	දෙහිය	0	0 21	30
I 426½	බරකන්දවත්ත අද්දරවෙල	එම	කුඹුර	0	0 6	50
J 426	දිවියගහවෙල	එම	එම	0	1 0	50
G 427	හොඹපොරගහවත්ත	පී. එච්. අනෝරියා	වත්ත	0	1 28	30
L 427	එම	එම	එම	0	0 30	40
M 427	කැටකොරලගහවත්ත	පී. එච්. අනෝරියා සහ වෙන අය	එම	0	0 20	40
Y 427	කන්දගහවත්ත	පී. එච්. උපතෙරියා	එම	0	1 19	40

සිතියම 6,114. කරන්දෙහිය, වැල්ලබොඩ පත්තුව.

Z 542	දියපොරගහවත්ත	මැලිකොලකරු සයිදා	වත්ත	0	1 10	30
B 543	දියපොරගහවත්ත මිච්ච	එම	මිච්ච	0	0 35	20
15768	දියපොරගහවත්ත කැබලිල	එම	වත්ත	0	2 17	30
15770	ගල්පොත්තමානානකොරවුම	පී. එච්. ජන්දිරියා	එම	0	1 8	30

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	පටිගණන මහත. ගණන. අ. රු. ප. ර.
15772	ගොඩපොරගහමුනාන නොනොත් අහනහිටිය මානාන	ඉල්ලුම්කාරයා—ඉලන්දුරිදේව පෙදෙහිසා. —	මානාන සහ කැලේ	0 0 33 30
සිතියම 1,767. රත්ගම නිබෙහ කටුදමුළු. වැල්ලොඩොඩපත්තුව.				
V 114	පාරගස්තොටවත්ත	මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැහැ. බී. මෙත්තිස්සේ පුතා ජේමිස් මෙන්ඩිස්	ඕච්ච	0 1 35 20
3356	දික්වුම්පුලවත්ත	—	කැලේ (අවුරුදු පහසයි)	10 1 17 150
3559	දික්වුම්පුලකැලේ	ඉල්ලුම්කාරයා—සු. ඒ. බස්නිසන්.	—	3 1 21 150
සිතියම 1,635. ගෝනපිහුවල. වැල්ලොඩොඩපත්තුව.				
1811	මහබෙරතුඩුවමැදද කැලේ	මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැහැ. ගොඩාමුකමනානගේ අදිරිසන් සහ වෙන අයෙක්	ඕච්ච සහ වත්ත	0 2 37 50
812	මහබෙරතුඩුවලදික්වුම්පුල වත්ත	ගොඩාමුකමනානගේ කුකිස් සහ වෙන අය	වත්ත	0 3 21 50
1814	කුඩාබෙරතුඩුවකැලේ	ඉල්ලුම්කාරයා—අයිසෙක් විරසුරිය. කිනිමැල්ලගහගේවංශොත්ති බබා සහ වෙන අය	එම	1 1 24 50
1816	එම	එම	එම	0 2 8 50
1817	එම	එම	එම	0 3 34 50
සිතියම 3,767. කික්කඩුව, වැල්ලොඩොඩපත්තුව.				
9273	කටහසුල්වත්ත	ඉල්ලුම්කාරයා—අම්බන පල්ලියඟුරුගේ බද්දිස් ද. සිල්වා සහ වෙන අයෙක්. ඒ. සෙනෙවිරත්නෙ සහ වෙන අය	වත්ත	0 0 22 20
11847	සිතියම 5,356. මිලේ, තල්පේපත්තුව.	මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැහැ.	පැහිරි වත්ත	1 3 23 30
11849	මිල්ලගහවත්ත	පත්තිගහගේ අරනොලිස්	එම	0 3 18 30
සිතියම 5,816. මිලේ, තල්පේපත්තුව.				
14240	පොත්තමකන්ද	—	හේන	0 2 10 10
13289	බුස්වත්තෙගොඩ	සිතියම 5,669. වල්පොල, තල්පේපත්තුව. ගමගේ පුවත්	වත්ත	0 1 26 15
13292	ගල්විලදකිස අද්දර කන්කන්ත	සිතියම 5,570. වල්පොල, තල්පේපත්තුව. ඒ. අදිරිසන්	පහස කැලේ	0 2 27 10
සිතියම 5,651. කරගොඩ, තල්පේපත්තුව.				
13529	දමලකේකමුර	—	කුමුර	0 0 7 10
13530	එම	—	එම	0 0 26 10
13531	දමුකඅද්දරමිව්ව	—	මිව්ව	0 1 4 10
13532	දමුකඉස්වැටියකුමුර	විදුනගමගේ ඉදන් සිමන් සහ වෙන අය	කුමුර	0 0 22 10
13533	දමුකඉස්වැටියමිව්ව	එම	මිව්ව	0 1 26 10
13534	දමුකඉස්වැටියගොඩ	—	හේන	0 0 14 10
සිතියම 5,386. කොරදුංගොඩ, තල්පේපත්තුව.				
12054	ගල්කැටියවත්තගොඩ නොනොත් ගොරක ගහවත්ත	කොරදුංගොඩගමගේ කඟුරුසිස් අද්දු	පැහිරි වත්ත	2 1 0 15
සිතියම 5,475. දික්කුමුර, තල්පේපත්තුව.				
12636	ගල්දෙහිගගොඩකැලේ	මාලිමිච්චලියනපතිරහගේ බඩුහාමි	හේන	0 0 24 10

නොමිල 10912 සිට 10924, 3356 සහ 3359 කැබලිවල මිනිරන් නිබෙහවාග කියා කල්පනාකර තිබේ මෙවා විකුනන්නේ මිනිරන් හාඳගහට බලේ ඇතුවයි.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා සිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම මිනිනිමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා නිබෙහ උප්පු යනාදිය දකුණු පලාතේ මහජ්ජන්තලත්තාත්සේව පෙත්වා සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනලත්තාත්සේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ මහජ්ජන්තලත්තාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වකත්සේගේ ආඥාවලස,  
එවරුරි ඉම් හරන්,  
ඊහානකුහාරිස් මම්හ.

No. 1,403, S. P.

Colonial Secretary's Office,  
Colombo, June 24, 1903.

ON Monday, August 24, 1903, at 12 noon, the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at Morawaka Resthouse, the under-mentioned portions of Crown land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Preliminary plan 24.

Lot.	Name of Land	Situation.	Description.	Extent. A. R. P.
3	Karandakolawatta	Dangala	Garden	4 2 16
4	Do.	do.	Chena	0 1 37
10	Mahawilakoratuwa	do.	Native garden	2 0 37
11	Mahawila	do.	Paddy	1 1 2
14	Kiriwanagodakumbura	do.	do.	21 3 36
16	Kamathagoda	do.	Native garden	0 0 27
31	Godagedarawatta	do.	do.	2 2 17
34	Patiranagewatta, Godandawatta	do.	Garden	23 2 0
35	Gulanaliyadda	do.	Paddy	0 1 17
36	Patharaliyadda	do.	do	0 1 33
37	Gedaraliyadda	do.	do.	0 2 19
38	Polkandaliyadda	do.	do	0 3 1
39	Ambagahaliyadda	do.	do.	0 0 28
40	Peelagawaliyadda	do.	do.	0 1 22
44	Karawkanattedeniya	do.	do.	2 2 30
53	Lindagawaliyadda	do.	do.	0 0 28
54	Nawalaliyadda	do.	do.	0 1 5
55	Ruwankadawatta, Batahenawatta	do.	Garden	7 0 30
59	Potuwilakumbura	do.	Paddy	0 1 0
59a	Do.	do.	do.	0 0 20
59b	Do.	do.	do.	0 0 4
59c	Do.	do.	do.	0 0 3
59d	Do.	do.	do.	0 0 3
59e	Do.	do.	do.	0 0 14
59f	Do.	do.	do.	0 0 7
61	Wattagawadeniya	do.	do.	0 0 14
62	Gamagedarawatta	do.	Garden	1 2 12
65½	Alawattedeniya	do.	Deniya	0 0 20
83	Wilpitakumbura	do.	Paddy field	10 2 29
85	Wilpitawatta	do.	Abandoned garden	6 2 8
93	Parawitagedarakumbura	do.	Paddy field	2 3 28
94	Parawitawatta	do.	Garden	1 0 31
95	Do	do.	do.	2 3 37
96	Galagodadeniya	do.	do.	2 1 4

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
BERNARD IM THURN,  
Colonial Secretary.

No. 1,403, S. P.

වම් 1903 ක්වු පුස්තකය 24 වෙනුවෙන් පොදු  
මහසෙක්කාරවිලක්කොට්ඨාසයේ තනිකොට්ඨාසයේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිවත්කොට්ඨාසයේ පිහිටි පහත සඳහන් වන ඉඩම් 34 ක් වන අතර ඒවා 1903 ක්වු අගෝස්තු මස 24 වන දිනට පසු දවල් 12ට මොරවක කාකාසමේදී වෙන්වීමකට විකුණනු ලබන බවට පොදුකොට්ඨාසයේ අභියාචනා පෙත්සමක් දැක්වීමට ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවත්කොට්ඨාසයේ පිහිටි නිවන හිමිකරු විසින් 34 ක්.

නො.	ඉඩමේ නම.	ලංකාමැතිලේ සිතියම 24. නම.	අන්දම.	මහස. අ. ර. ප.
3	කරන්දේකොලේවත්ත	දැවල	වත්ත	4 2 16
4	එම	එම	සේන	0 1 37
10	මහවිලකොටුව	එම	වැසිකර සේනක ඉඩම "වැසිම"	2 0 37
11	මහවිල	එම	කුඹුර	1 1 2
14	කිරිවානේකොට්ඨාසය	එම	එම	21 3 35
16	කමත්තකොට්ඨාසය	එම	වැසිකර සේනක වත්ත	0 0 27
31	කොට්ඨාසය	එම	එම	2 2 17
34	පතිරනගේවත්තකොට්ඨාසය	එම	වත්ත	23 2 0
35	ගුලකොට්ඨාසය	එම	කුඹුර	0 1 17
36	පත්තලකොට්ඨාසය	එම	එම	0 1 33
37	කොට්ඨාසය	එම	එම	0 2 19
38	පොල්කොට්ඨාසය	එම	එම	0 3 1
39	අභියාචනා කොට්ඨාසය	එම	එම	0 0 28
40	පිල්ලකොට්ඨාසය	එම	එම	0 1 22
44	කරවත්තකොට්ඨාසය	එම	එම	2 2 30
53	ලිඳකොට්ඨාසය	එම	එම	0 0 28
54	කාවලකොට්ඨාසය	එම	එම	0 1 5

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
55	රුනන්කන්දේවත්තඛටහේනේ වත්ත	දත්තල	වත්ත	7 0 30
59	පොකුම්බකුමුර	එම	කුමුර	0 1 0
59A	එම	එම	එම	0 0 20
59B	එම	එම	එම	0 0 4
59C	එම	එම	එම	0 0 3
59D	එම	එම	එම	0 0 3
59E	එම	එම	එම	0 0 14
59F	එම	එම	එම	0 0 7
61	වත්තගාමාදෙනිය	එම	එම	1 0 14
62	ගමගෙදරවත්ත	එම	එම	1 2 12
65½	ලෙවත්තේදෙනිය	එම	දෙනිය	0 0 20
83	විලිපිවකුමුර	එම	කුමුර	10 2 29
85	විලිපිවවත්ත	එම	වත්ත, පොල් සහ කිඳුල්	6 2 8
93	කරච්චගෙදරකුමුර	එම	කුමුර	2 3 28
94	කරච්චවත්ත	එම	වත්ත	1 0 31
95	එම	එම	එම	2 3 37
96	ගල්ගොඩදෙනිය	එම	කුමුර	2 1 1

තක්සේරු මිල රුපියල් 10෧෪ සිට 100෧ දක්වා ඉඩමේ ගැලියව.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලත්තාන්තේගෙත්තු, විනිතීමේ කොන්දේසි ගැණ ක්‍රමානුකූලව විකුණාදෙනු පුළුවන.

ගරුකර උතුමානත්වතන්තේගේ ආඥාවලෙස,  
එවරුම් ඉම් තරුන්,  
මහසෙක්කාරාජ් වම්ස.

No. 1,404, s. p.

Colonial Secretary's Office,  
Colombo, June 24, 1903.

ON Monday, August 24, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at Morawaka Resthouse, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Cadastral preliminary plan 24. Situation.	Description.	Extent. A. R. P.
60	Batehena <i>alias</i> Nawalahena, also known as Batayamullawatta <i>alias</i> Nawalawatta, &c.	Dangala	Chena	11 1 4

This lot is supposed to contain plumbago.

Upset price,—Rs. 50 an acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,404, s. p.

වම් 1903 ක්‍රමානුකූලව විකුණාදෙනු පුළුවන.  
මහසෙක්කාරාජ් වම්ස.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළුපත්කරුන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවේ සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්‍රමානුකූලව විකුණාදෙනු පුළුවන. මෙම ඉඩමේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්‍රමානුකූලව විකුණාදෙනු පුළුවන. මෙම ඉඩමේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්‍රමානුකූලව විකුණාදෙනු පුළුවන.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවත්තකොට්ටලය බොහෝමයක් පිහිටා තිබෙන බිම්කැබලි 1ක්.  
ලංකාමැතිලේ සිතියම 24.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
60	බටහේන බොහෝමය නාවලගේන, තවත් නමක් නම් බටහේනලේ වත්ත බොහෝමය නාවලවත්ත	දංගල	හේන	11 1 4

මෙම ඉඩම්කැබලිලේ මිනිස් ඇතුළු කල්පනාකර තිබේ. තක්සේරු මිල අක්කරයක් රුපියල් 50යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලත්තාන්තේගෙත්තු, විනිතීමේ කොන්දේසි ගැණ මාතර උපළුපත්කරුන්තාන්තේගෙත්තු දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වතන්තේගේ ආඥාවලෙස,  
එවරුම් ඉම් තරුන්,  
මහසෙක්කාරාජ් වම්ස.

No. 1,405, s. p.

Colonial Secretary's Office,  
Colombo, June 29, 1903.

ON Tuesday, August 18, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-three allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,710.		Description.	Extent.	
		Village.			A.	R.
2707	Berawagodamullahena or Ihalakajju-gasdeniya-addaraowita	Atureliya		Jungle	1	1 10
S 101	Ihalakajugasdeniya	do.		Paddy field	5	1 25
2708	Kurunduwatta	do.		Jungle	4	0 30
Preliminary plan 1,731.						
J 105	Achariyagodellekumbura	Karagoda	Uyangoda	Paddy field	0	3 11
N 105	Yaddegepaluwatta	do.		Garden	2	0 18
O 105	Yahallawatta	do.		do.	5	1 33
P 105	Do.	do.		do.	0	0 36
D 106	Nedungahawatta <i>alias</i> Galgediwatta	Witiyala		Citronella	0	1 14
G 106	Horaketiyahena	do.		do.	0	0 19
L 106	Annaliaddakumbura	Karagoda	Uyangoda	Paddy field	2	2 38
O 106	Manaweerakumbura	do.		do.	1	0 26
Preliminary plan 1,735.						
K 107	Iriagahadeniya	Narandeniya		Paddy field	0	0 25
L 107	Polakandadeniya	do.		do.	1	1 20
3184	Pitakoratuwa Milillagahahena	do.		Old citronella	0	3 32
3187	Kinchugonnawatta <i>alias</i> Dilimuniyawa	do.		Garden	1	2 25
3188	Kinchugonnawatta <i>alias</i> Dellunumuge-watta	do.		do.	2	0 7
3189	Meemanakoladeniyahena <i>alias</i> Katu-imbuhena	do.		do.	8	1 27
3190	Meemanakoladeniya-addarakoratuwa	do.		do.	1	1 0
N 107	Meemanakoladeniya	do.		Paddy field	0	3 10
3191	Meemanakoladeniya-addarakoratuwa	do.		Garden	1	1 36
3192	Meemanakoladeniya	do.		Deniya	0	0 16
Preliminary plan 1,736.						
3193	Godakumbureaddarahena	Narandeniya		Citronella	0	1 32
3194	Attorawawatta	do.		do.	0	1 23
3195	Moragahadapala-addarahena <i>alias</i> Kapuhena	do.		do.	12	0 8
O 107	Moragahadapalapingliadda	do.		Paddy field	0	0 8
3196	Delgahawatta <i>alias</i> Gamagewatta	do.		Citronella	0	2 11
3197	Lawallagahakoratuwa	do.		do.	0	2 6
3198	Wattegewatta	Malana		do.	0	3 6
3199	Yassadeniya-addarahena <i>alias</i> Kapa-hena	Narandeniya		do.	0	1 7
3200	Do.	do.		do.	8	0 33
3201	Wattegepaulawatta	Malana		do.	0	1 18
3202	Wattegewattakongahakoratuwa	do.		do.	0	2 3
P 107	Pingdeniya	Narandeniya		Deniya	0	0 6
Preliminary plan 3,728.						
9020	Oliyagankele	Atureliya		Old citronella	0	0 34
9021	Do.	do.		do.	0	0 34
9022	Do.	do.		do.	0	0 19
Preliminary plan 1,593.						
1193	Batalakoratuwahena <i>alias</i> Kapuhena-godelle	Sapugoda		Jungle	6	1 23
Preliminary plan 1,467.						
12607	Hompellakoratuwa	Atureliya		Garden	0	1 1
T 643	Henegamagewatta	do.		do.	1	3 11
Preliminary plan 1,263.						
R 579	Tunmanhandiyawatte or Yakadagal-polahenawatta	Atureliya		Garden	3	0 15
P 411	Annasiadeniyahena	do.		do.	2	3 11
Q 411	Do.	do.		Old citronella	1	1 10
R 411	Do.	do.		do.	3	2 16
R 411½	Do.	do.		Jungle	0	3 6
Preliminary plan 517.						
V 150	Lianaduregedarawatta	Atureliya		Garden	1	1 0
B 151	Hettigewatta	do.		do.	1	0 19
D 151	Mahawategewelanewila	do.		Paddy field	0	3 30
4119	Welanewilawatta	do.		Garden	0	2 11
Preliminary plan 1,854.						
U 147	Puhulhenadeniya	Karagoda	Uyangoda	Paddy field	3	1 35
Y 147	Do.	do.		do.	1	0 7
Preliminary plan 1,790.						
N 130	Ketekelagahawatta	Gatara		Citronella	0	1 24



Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. & P.
O 130	Paragahawatta	Gatara	Citronella	0	3 16
3526	Yakadagalahena	do.	Jungle	7	0 0
3527	Delgahawatta <i>alias</i> Gamagewatta	do.	Citronella	0	1 10
3528	Do.	do.	do.	0	3 37
P 130	Do.	do.	Garden	3	3 18
Q 130	Ihaladeniya	do.	Deniya	2	0 27
3529	Yakadagalahena	do.	Jungle	159	3 15
3530	Do.	do.	Old citronella	0	0 20
R 130	Yondahigahadeniya	do.	Paddy field	0	2 15
S 130	Rukattanagabaliyadda	do.	do.	0	2 1
3531	Weweldeniyaketiya <i>alias</i> Aluketiya-deniya-addarahena	do.	Jungle	23	3 0
T 130	Wewakumbura	do.	Paddy field	0	3 4

Upset price,—From Rs. 10 to Rs. 300 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,405, S. P.

වර්ෂ 1903 ජූනි මස 29 වෙනි දින කොළඹ මහනගරාධිපතිතුමාගේ නියෝගයට අනුව.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිස්තරයකින් යුත් පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම වූ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 18 වෙනි දින වූ අගනරාධිපතිතුමාගේ 10 වන නියෝගයට අනුව වෙන්දේසිකර විකුණනු ලබන පොදුගොඩනැගිලි 63 ක්.

දකුණු දිසාවේ මාතර පලාතේ ගඟබඩවත්ත කොට්ඨාසයේ පිහිටි මෙහි විවිධ වර්ගයේ 63 ක් සිතියම 1,710.

කො.	ඉඩමේ නම.	ගම.	අත්දැම.	මහත. අ. ර. ප.
2707	බෙරවාගොඩවුල්ලගේන නොගොත් ඉහලකප්පුගස්දෙණි අද්දරමිව්ව	අතුරුලිය	බැඳිද	1 1 10
S 01	ඉහලකප්පුගස්දෙණි	එම	කුඹුර	5 1 25
2708	කුරුඳුවත්ත	එම	බැඳිද	4 0 30
සිතියම 1,731.				
J 105	ආවනිගොඩැල්ලකුඹුර	කරගොඩලගත්ගොඩ	කුඹුර	0 3 11
N 105	සද්දගේපාළමත්ත	එම	වත්ත	2 0 18
O 105	සහලවත්ත	එම	එම	5 1 33
P 105	එම	එම	එම	0 0 36
D 106	නැඳුණගඟවත්ත නොගොත් ගල්ගෙඹිවත්ත	මිහිඳු	පැහිරි	0 1 14
G 106	ගොරකැටියගේන	එම	එම	0 0 19
L 106	ඇත්තලියද්දකුඹුර	කරගොඩලගත්ගොඩ	කුඹුර	2 2 38
O 106	මහවිටකුඹුර	එම	එම	1 0 26
සිතියම 1,735.				
K 107	ඊරිගඟගදෙණි	තාරත්දෙණි	එම	0 0 25
L 107	පොලොන්නේදෙණි	එම	එම	1 1 20
3184	පිටකොරවුවමිලිල්ලගඟගේන	එම	පරණ පැහිරි	0 3 32
3187	කිත්තිගොත්තවත්ත නොගොත් දිලිවුනිවත්ත	එම	වත්ත	1 2 25
3188	කිත්තිගොත්තවත්ත නොගොත් දෙප්පුමුණේ වත්ත	එම	එම	2 0 7
3189	මිහිඳුගොලදෙණි නොගොත් පුඹුලිලිගේන	එම	එම	8 1 27
3190	මිහිඳුගොලදෙණිඅද්දර කොටු	එම	එම	1 1 0
N 107	මිහිඳුගොලදෙණි	එම	කුඹුර	0 3 10
3191	එම අද්දරකොරවුව	එම	වත්ත	1 1 36
3192	මිහිඳුගොලදෙණි	එම	දෙණි	0 0 16
සිතියම 1,736.				
3193	ගොඩකුඹුරඅද්දරගේන	තාරත්දෙණි	පැහිරි	0 1 32
3194	ඇත්තෝරුවෙවත්ත	එම	එම	0 1 23
3195	ගොරකඟදෙපලද්දර ගේන නොගොත් කපුගේන	එම	එම	12 0 8

කො.	ඉඩමේ නම	ගම.	අක්ෂර.	මහත. අ. රු. ප.
O 107	මාර්ගගතදෙපලපිත්ඵලද්ද	කාරන්දෙහිත	කුඹුර	0 0 8
3196	දෙපලගතවත්ත නොහොත් ගමගේවත්ත	එම	පැහිරි	0 2 11
3197	ලාවල්ලගතකොරවුව	එම	එම	0 2 6
3 98	වත්තගේවත්ත	මාලත	එම	0 3 6
3199	අස්සදෙහිතද්දරගේත නොහොත් කපුගේත	කාරන්දෙහිත	එම	0 1 7
3200	එම	එම	එම	8 0 33
3201	වත්තගේපාලවත්ත	මාලත	එම	0 1 18
3202	වත්තගේවත්තකෝත්ත කොරවුව	එම	එම	0 2 3
P 107	පිත්දෙහිත	කාරන්දෙහිත	දෙහිත	0 0 6
9020	බලියාගන්කැලේ	සිහිතම 3,728. අතුරුලිය	පරණ පැහිරි	0 0 34
9021	එම	එම	එම	0 0 34
9022	එම	එම	එම	0 0 19
1193	බහලකොරවුවගේත නො හොත් කපුගේතනො බැල්ල	සිහිතම 1,593. කපුගොඩ	බැද්ද	6 1 23
12607	කෝම්පැල්ලකොරවුව	සිහිතම 1,467. අතුරුලිය	වත්ත	0 1 1
T 643	ගේතනමගේවත්ත	එම	එම	1 3 11
R 579	තුත්තත්තත්දිංචත්ත නො හොත් කකඩගල්ල ගේතවත්ත	සිහිතම 1,263. අතුරුලිය	එම	3 0 15
P 411	අත්තාසියදෙහිතගේත	එම	එම	2 3 11
Q 411	එම	එම	පරණ පැහිරි	1 1 10
R 411	එම	එම	එම	3 2 16
R 411½	එම	එම	බැද්ද	0 3 6
V 150	ලීතනදුරගෙදරවත්ත	සිහිතම 517. එම	වත්ත	1 1 0
B 150	ලොවිපියේවත්ත	එම	එම	1 0 19
D 151	මහාතංගේ වලඟවල	එම	කුඹුර	0 3 30
4119	වෙලඟවලවත්ත	එම	වත්ත	0 2 11
U 147	සුභුල්ලේතදෙහිත	සිහිතම 1,854. කරගොඩලගත්ගොඩ	කුඹුර	3 1 35
Y 147	එම	එම	එම	1 0 7
N 130	කැටකැලගතවත්ත	සිහිතම 1,790. ගාතර	පැහිරි	0 1 24
O 130	පරගතවත්ත	එම	එම	0 3 16
3526	කකඩගලගේත	එම	බැද්ද	7 0 0
3527	දෙපලගතවත්ත නොහොත් ගමගේවත්ත	එම	පැහිරි	0 1 10
3528	එම	එම	එම	0 3 37
P 130	එම	එම	වත්ත	3 3 18
Q 130	ඉහලදෙහිත	එම	දෙහිත	2 0 27
3529	කකඩගලගේත	එම	බැද්ද	159 3 15
3530	එම	එම	පරණ පැහිරි	0 0 10
R 130	ගොන්දෙහිතගදෙහිත	එම	කුඹුර	0 2 15
S 130	රුක්ඛේතනගලද්ද	එම	එම	0 2 1
3531	වේවල්දෙහිතකැටි නො හොත් අඵකැටිදෙහිත අද්දරගේත	එම	බැද්ද	23 3 0
T 130	වැවකුඹුර	එම	කුඹුර	0 3 4

කක්කේරු මිල අත්කරගත් රුපියල් 10෦෦ සිට රුපියල් 300 දක්වා ඉඩමේ හැටිවෙත.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනාලයකින් සොයාගැනීමට හැකි  
මාතර ලාභීන්ගේ නාමාවලියක් දැක්වීමට සුචිතය.

ගරුකර ලකුමානවත්තගේ ආඥාවලස,  
එවරුම් ඉම් කරුණ,  
කොළඹ නගරයේ

No. 1,406, s. p.

Colonial Secretary's Office,  
Colombo, June 30, 1903.

ON Wednesday, August 19, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-eight allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province,

## Preliminary plan 1,503.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Q 13	Wagachchigewatta	Malana	Garden	8	1 15
R 13	Kahawattewatta	Narandeniya	Greater portion jungle, rest planted	15	1 39
S 13	Kahandeniye-kumburekanatta	do.	Planted	0	2 12
T 13	Galwala'angoli'idda	do.	Paddy field	0	0 11
U 13	Kabandeniye-kumburedamu'la	do.	Citronella	0	1 7
V 13	Ambagahakumbureaddarahena	do.	do.	4	0 7
W 13	do.	do.	do.	1	1 36
X 13	Anunakanaudakoratuwa	do.	Garden	0	3 36
Y 13	Dambaru'awatta	Malana	Citronella	0	3 30
Z 13	Moegahawatta	Ganegama	do.	1	0 25
E 14	Malgorakehenawatta	Malana	Garden	1	0 29
F 14	Elhenawatta	do.	Citronella	0	2 32
G 14	Do.	do.	do.	0	1 25
H 14	Yondegahahenawatta	do.	do.	0	3 24
I 14	Kongahakoratuwa	do.	do.	1	2 18
J 14	Galabodadeniya-addarawatta	do.	Garden	4	1 7
K 14	Do.	do.	do.	0	1 34
L 14	Wedderalagewatta <i>alias</i> Alutgedera-watta	do.	Citronella	4	1 3
M 14	Ikketiye'hena <i>alias</i> Pagewatta	do.	Old citronella	0	3 32
N 14	Ikketiye'hena	do.	do.	0	3 39
O 14	Yondegahahena <i>alias</i> Paragahakoratuwa	Tumbe	do.	2	1 2
P 14	Ikketiye'watta	Narandeniya	do.	2	0 14
Q 14	Welimetiurawatta <i>alias</i> Bedderalagewatta	Tumbe	Citronella	0	1 30
R 14	Koratuwawatta <i>alias</i> Koraldeniya'watta	do.	do.	1	0 21
S 14	Maragahakoratuwa	Narandeniya	do.	1	2 29
U 14	Elkoratuwa <i>alias</i> Paragahali'adda	do.	Paddy field	0	0 34
V 14	Elkoratuwakumburaowita	do.	Owita	0	0 10
W 14	Arambeniyapuwakwatta	do.	Garden	0	1 25
X 14	Puwakarambewatta	do.	Arec-nut garden	0	1 14
Y 14	Ganagederawatta	do.	Garden	0	0 36
Z 14	Maraclayadeniya	do.	Deniya	0	1 36
A 15	Bedderalagewatta	do.	Garden	0	2 3
B 15	Do.	do.	Citronella	0	1 26
C 15	Tembli'awatta	do.	Garden	0	2 31
F 15	Bargamagewatta	do.	do.	0	3 36
G 15	Galdeniya	do.	Paddy field	0	1 17
H 15	Puwakwatta	Tumbe	Garden	0	3 30
I 15	Ankuttawala <i>alias</i> Pinli'adda	do.	Paddy field	0	0 16
K 15	Akuressagewatta	Malana	Citronella	1	0 19
L 15	Dumaminnakoratuwa	do.	Garden	0	1 24
M 15	Do.	do.	Citronella	1	0 11
N 15	Siribaddanagehena	do.	do.	5	0 10
O 15	Do.	do.	do.	2	2 36
P 15	Kopi'watta	Tumbe	do.	1	0 22
Q 15	Kongaspellawatta	do.	do.	0	2 32
R 15	Kodituwakkugewatta	Ganegama	Garden	1	1 6
S 15	Banketiye'watta <i>alias</i> Gamagewatta	do.	Citronella	2	3 39
T 15	Lunumidellagahawatta	do.	Garden	0	0 23
U 15	Do.	do.	Citronella	3	3 32
V 15	Lunumidellagahapittakoratuwa	do.	do.	0	2 38
W 15	Alutwatta	do.	Garden	0	3 28
X 15	Mahagamagewatta	Iriyatota	Low jungle	0	1 7
Y 15	Tennapita'watta	do.	Citronella	0	1 8
Z 15	Paluwatta <i>alias</i> Goramenuagodawatta	do.	do.	1	0 14
A 16	Araliagahawatta	do.	do.	0	3 20
98	Tippolahena	do.	Jungle	7	1 13
99	Banketi'yahena	Ganegama	Citronella	1	2 1
100	Banketiya <i>alias</i> Tibbotuhena	do.	do.	7	1 23

Upset price,—From Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,406, S. P.

වර්ෂ 1903 ජූනි මස 30 වෙනි දින කොළඹ

සහ රාජකාරි සඳහා වෛස්වික කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළාත් කලාපයේ විසින් මෙහි පහත සඳහන් වෛස්වික කන්තෝරුවක ආණ්ඩු විසින් කලාපයේ ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 19 වෙනි දින වූ බදු දවල් 10 මාතර කම් මිටි වැනි වස්තූන්ගේ මිනුමක් ගෙවෙන්නා වූ ආකාරයට දැක්වීමට අනුමැතිය ලබා දෙනු ලැබේ.

දකුණු දිසාවේ මාතර පලාතේ ගනුබැහිරි කලාපයේ පිහිටා තිබෙන බිම් කැබලි 53.

පිහිටීම 1,503.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	අ. රු. ප.
Q 13	වගවිසිසේවන්ත	ලොක	වත්ත	8 1 15
R 13	කහවත්තේවත්ත	තැරන්දෙහිය	වල් පු ඉඩම සහ බැද්ද	15 1 39
S 13	කහන්දෙහියකහන්ත	එම	වල් පු ඉඩම	0 2 12
T 13	ගල්වලලකලියද්ද	එම	කුඹුර	0 0 11
U 13	කහන්දෙහියකුඹුරු උඩුමුල්ල	එම	පැහිරි	0 1 7
V 13	අඹහකසුරුඅදදරවත්ත	එම	එම	4 0 7
W 13	එම	එම	එම	1 1 36
X 13	අවුකකහලකොරවුව	එම	වත්ත	0 3 36
Y 13	දම්බොරුතාවත්ත	ලොක	පැහිරි	0 3 30
Z 13	මීනකවත්ත	ගණගම	එම	1 0 25
E 14	මල්ගොරකසේවත්ත	ලොක	වත්ත	1 0 29
F 14	ඇල්සේවත්ත	එම	එම පැහිරි	0 2 32
G 14	එම	එම	එම	0 1 25
H 14	ගොදගහසේවත්ත	එම	එම	0 3 24
I 14	කෝන්කකොරවුව	එම	එම	1 2 18
J 14	ගලුබැව්දෙහියඅද්දරවත්ත	එම	වත්ත	4 1 7
K 14	එම	එම	එම	0 1 34
L 14	වැද්දරුගේවත්ත නොහොත් අළුත්ගෙදරවත්ත	එම	පැහිරි	4 1 3
M 14	ඉළක්කැවිසේවත්ත නොහොත් පහේවත්ත	එම	පැහිරි පැහිරි	0 3 32
N 14	ඉළක්කැවිසේවත්ත	එම	එම	0 3 30
O 14	ගොදගහසේවත්ත නොහොත් පර ගහකොරවුව	කුඹු	එම	2 1 2
P 14	ඉළක්කැවිසේවත්ත	තැරන්දෙහිය	එම	2 0 14
Q 14	වැලිමැව්ලුගුණවත්ත නොහොත් බැද්දරුගේවත්ත	කුඹු	පැහිරි	0 1 30
R 14	කොරවුවවත්ත නොහොත් කොරල්දෙහියවත්ත	එම	එම	1 0 21
S 14	මාගහකොරවුව	තැරන්දෙහිය	එම	1 2 29
U 14	ඇල්කොරවුව නොහොත් පර ගහලියද්ද	එම	කුඹුර	0 0 34
V 14	ඇල්කොරවුවකුඹුරු	එම	බිහිට	0 0 10
W 14	අරඹේදෙහියපුවත්ත	එම	වත්ත	0 1 25
X 14	පුවත්අරඹේවත්ත	එම	පුවත්වත්ත	0 1 14
Y 14	ගහගෙදරවත්ත	එම	වත්ත	0 0 36
Z 14	මරක්කලුගොදෙහිය	එම	දෙහිය	0 1 36
A 15	බැද්දරුගේවත්ත	එම	වත්ත	0 2 3
B 15	එම	එම	පැහිරි	0 1 26
C 15	තැහිලුවත්ත	එම	වත්ත	0 2 31
F 15	බිජ්ජේවත්ත	එම	එම	0 3 36
G 15	ගල්දෙහිය	එම	කුඹුර	0 1 17
H 15	පුවත්වත්ත	කුඹු	වත්ත	0 3 30
I 15	අන්කුවට නොහොත් පින් ලියද්ද	එම	කුඹුර	0 0 16
K 15	අකුරුසේවත්ත	ලොක	පැහිරි	1 0 19
L 15	දුම්බොරුකොරවුව	එම	වත්ත	0 1 24
M 15	එම	එම	පැහිරි	1 0 11
N 15	සිරිබද්දකසේවත්ත	එම	එම	5 0 10
O 15	එම	එම	එම	2 2 36
P 15	කෝපිවත්ත	කුඹු	එම	1 0 22
Q 15	කෝන්ගස්පැල්ලවත්ත	එම	එම	0 2 32
R 15	කොහිකුවත්ත	ගණගම	වත්ත	1 1 6
S 15	බික්කැවිසේවත්ත නොහොත් ගමසේවත්ත	එම	පැහිරි	2 3 39
T 15	ලුහුම්දෙල්ලගහවත්ත	එම	වත්ත	0 0 23
U 15	එම	එම	පැහිරි	3 3 32
V 15	ලුහුම්දෙල්ලගහ පිටකොරවුව	එම	එම	0 2 38
W 15	පෙණවත්ත	එම	වත්ත	0 3 23
X 15	මහගමසේවත්ත	පිරිසිංහාව	සුළු බද්ද	0 1 7
Y 15	තැන්පිටවත්ත	එම	පැහිරි	0 1 8
Z 15	පළුවත්ත නොහොත් ගොරුවා මැනුවත්ත	එම	එම	1 0 14
A 16	අරලියගහවත්ත	එම	එම	0 3 20
98	නිජපොලසේවත්ත	එම	බැද්ද	7 1 13

නො.	ඉඩම් නම.	ගම.	අක්ෂම.	මහත. අ. ර. ප.
99	බොහොමය	ගණගම	පැය 5	1 2 1
100	බොහොමය ගො. ගො. කිසිමාටු. හන එම		එම	7 1 23

කක්ෂේරු මිල අක්ෂරයක් රුපියල් 10 ක් සිට රුපියල් 100 දක්වා ඉඩම් ගැලපීම.  
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තකර්ෂණයට ලක්වනුයේ නම්, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපේක්ෂකරණයක් සේගෙයින් දැනගනවා පුළුවන.

මාතර උතුරු මහනුවර කන්සේරේ ආඥාපාලය,  
 එවරුර්ඪි ඉම් කරන්,  
 මහසෙක්කාරාජ වම්ස.

No. 1,407; s. P. Colonial Secretary's Office, Colombo, June 30, 1903.

ON Friday, August 23, 1903, at 1 o'clock, P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,131. Village.	Description.	Extent. A. R. P.
H 494	Nugagahahena	Hapugama	Scrub	2 1 14
11606	Puhalhena	Preliminary plan 4,396. Kadaweddawa	Chena	0 3 23
11607	Indurahena	do.	do.	5 2 20
11622	Meemanadeniya-addara or Kajahena	Preliminary plan 4,397. Uragamuwa	Garden	4 0 32
11623	Meemanadeniy shenawatta	do.	do.	2 3 23
12763	Balahamullehena	Preliminary plan 5,486. Uda-aperekke	Chena	1 2 35
13427	Maragahahena	Preliminary plan 5,628. Dandeniya	Chena	3 3 0
13519	Medakattiyahena	Preliminary plan 5,648. Dandeniya	Garden	0 3 39
17367	Dolehena	Preliminary plan 6,471. Kekanadure	Jungle	53 3 0

Upset price,—From Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.  
 Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
 EVERARD IM THURN,  
 Colonial Secretary.

No. 1,407, s. P. වම 1903 කවු ජුනි මස 30 වෙනි දින කොළඹ මහසෙක්කාරාජ උත්තරයන්සේගේ කන්සේරු විද්‍යා.

දකුණු දිසාවේ මාතර පලාතේ උපේක්ෂකරණයක් සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩු සකස් කළ ඉඩම් ආණ්ඩුවේ කිසිමාටු ප්‍රකාරයට වම 1903 කවු අංකයකු මස 28 වෙනි දිනවූ සිඳුරු දවල් 12 මාතර කවිවේරසේදි වෙත්දේසිකර එකුණක්ව ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබොධපත්තු කොළඹ සේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

නො.	ඉඩම් නම.	සිතියම 1,131. ගම.	අක්ෂම.	මහත. අ. ර. ප.
H 494	හුගහගණන	හපුගම	පුළුබැද්ද	2 1 14
11606	පුහල්ගණන	සිතියම 4,396.	භෙන	0 3 23
11607	ඉදරාගණන	කඩවැදදු එම	එම	5 2 20
11622	මීමනදෙනිග අද්දර නොකොන් කප්පු. හන	සිතියම 4,397. උරාගමුව	වත්ත	4 0 32
11623	මීමනදෙනිගණනවත්ත	එම	එම	2 3 28
12763	බලකවුල්ලගණන	සිතියම 5,486. උඩගෙරු. හන	භෙන	1 2 35
13427	මාරහගණන	සිතියම 5,628. දක්ෂේනිග	එම	3 3 0
13519	මැදකුට්ටියගණන	සිතියම 5,648. දක්ෂේනිග	වත්ත	0 3 39
17367	දොලගණන	සිතියම 6,471. කැකනදුර	බැද්ද	53 3 0

කක්ෂේරු මිල අක්ෂරයක් රුපියල් 10 ක් සිට රුපියල් 100 දක්වා ඉඩම් ගැලපීම.  
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තකර්ෂණයට ලක්වනුයේ නම්, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපේක්ෂකරණයක් සේගෙයින් දැනගනවා පුළුවන.

මාතර උතුරු මහනුවර කන්සේරේ ආඥාපාලය,  
 එවරුර්ඪි ඉම් කරන්,  
 මහසෙක්කාරාජ වම්ස.



No. 1,408, s. P.

Colonial Secretary's Office,  
Colombo, June 30, 1903.

ON Friday, August 21, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Hulandawa Public Works Department bungalow, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
7824	Medelewela	Pasgoda	Deniya	0	1 6
7825	Dolamulladeniya	do	do.	0	2 7*
Preliminary plan 4,647.					
12831	Anankagaha/leniyaudadeniya	Kotapola	Deniya	0	0 18
12844	Kudaladeniya	Warala	do.	0	0 38
12845	Do.	do.	do.	0	0 20
Preliminary plan 5,413.					
*12323	Wilebodadeniya	Deniyaya	Deniya	2	0 6
Preliminary plan 6,256.					
16454	Ardawaladeniya	Paragala	Deniya	0	1 30
Preliminary plan 6,291.					
16560	Rakiwattehena	Udakawa (Matugoba)	Chena	7	3 25
16563	Udakumburehena	do.	Tea and jungle	1	3 6
L 549	Udakumburehena or Wattaraunnewatta	do.	Chena	0	1 20
Preliminary plan 6,303.					
16594	Hawahenadeniya	Alapaladeniya	Deniya	1	0 17
Preliminary plan 6,304.					
16597	Golaliadda	Rambukkana	Owita	1	0 10
16598	Yaddehimulledeniya	do.	do.	1	0 10

Upset price,—From Rs. 10 to Rs. 250 an acre, according to the nature of the land.

\* This lot had been leased out to Mr. Siedle for one year from August 8, 1901, for gemming, and now it is advertised for outright sale with mining rights.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,408, s. P.

වම් 1903 ක්වු ජුනි මස 30 වෙනි දින කොළඹ  
මහසෙනෙකාරිස් උත්තාන්සේගෙන් කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපජීවත්කරුන්ගෙන් විසින් ලෙහි පහත සඳහන් වන ආකාරවූ සහකරු ඉඩම් අංක 1 වන නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු අංක 21 වෙනි දිනවූ සිකුරුදු දවස 10 මාතර කවිවිදේදී වෙන්දේසි කර විකුණනට ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවක්කෝරු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 13 ක්.  
සිතියම 3,362. මහත.

නො.	ඉඩමේ නම.	ම.	අන්දම.	අ. ර. ප.
7824	මැදලවෙල	සස්තොඩ	දෙනිය	0 1 6
7825	දෙලවුල්ලදෙනිය	එම	එම	0 2 7
සිතියම 4,647.				
12831	අනන්තගනදෙනිය, උඩ දෙනිය	කොටපොල	එම	0 0 18
12844	කුඩුවදෙනිය	වරල	එම	0 0 38
12845	එම	එම	එම	0 0 20
සිතියම 5,413.				
12323	විලබොඩදෙනිය	දෙනියාග	එම	2 0 6*
සිතියම 6,256.				
16454	අඳුවලදෙනිය	පරතොඩ	එම	0 1 30
සිතියම 6,291.				
16560	රකිවත්තසේන	උඩුකාව (වතුකොඩ)	සේන	7 3 25
16563	උඩුකුඹුරසේන	එම	සේ සහ මැද්ද	1 3 6
L 549	එම ගොතොත් මත්තර අත්තේවුල්ල	එම	සේන	0 1 20
සිතියම 6,303.				
16594	හාවාසේනදෙනිය	අලපලාදෙනිය	දෙනිය	1 0 17
සිතියම 6,304.				
16597	ගොළඹද්ද	රඹුක්කන	ඔව්වා	1 0 10
16598	සද්දෙනියුල්ලදෙනිය	එම	එම	1 0 10

\* මෙම කැබලිල සිවල් මහත්මතාව මැතින් හැරීව පිහිස වම් 1901 කේ අංක 8 වෙනි දින සිට අවිරුද්ධකම බද්දි තිබී දැනට එම බලයක් (මැතින් හැරීව) අ. කුළු වික්ෂිට ලෙහි ප්‍රසිධ කරනු ලැබේ.  
කන්තෝරු මල අක්කරයක් රූපියල 10 සේ සිං 250 දක්වා ඉඩමේ කැවිවිය.

මෙම ඉඩම් කැණ මැහිදුර කාරණ සර්වේචර්චකරුල්ලන්ගෙන් සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපජීවත්කරුන්ගෙන් සේගෙන්ද දැනගනට පුළුවන.

මරාතර උතුරු මහත්මකන්සේගේ ආඥාවලස,  
එවරුති ඉම් කරන්,  
මහසෙනෙකාරිස් වමහ.

## LAND SALES IN THE EASTERN PROVINCE.

No. 937, E. P.

Colonial Secretary's Office,  
Colombo, June 24, 1903.

ON Tuesday, August 11, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
Preliminary plan 3,181.—Porativu pattu. Claimant—C.own.						
88693	Porativu	A. Muttan, &c.	Open land fit for paddy	3	3 35	10 0
Preliminary plan 3,034.—Nadukadu pattu.						
87973	Padagoda	Samarkoon Banda	Open land	14	2 14	10 0
87975	Do.	S. K. Sudubanda	Paddy land	15	2 24	25 0
87976	Do.	Samarakoon Banda	Field	17	2 12	30 0
87977	Do.	Sutubanda and others	do.	24	3 8	30 0
Preliminary plan 3,128.—Koralai pattu.						
88176	Murakkoddanchenai	K. Muttupillai	Jungle fit for paddy	6	2 12	12 50
88478	Do.	V. Kanapati, &c.	do.	41	1 30	12 50
Preliminary plan 3,129.						
88480	Murakkoddanchenai	S. Kandan, &c.	Field	11	0 32	12 50
88481	Do.	N. Palan	Jungle fit for paddy	2	0 32	12 50
Preliminary plan 3,137.—Eraur pattu.						
88505	Sittandikudi	S. Muttan, &c.	Low land fit for paddy	3	2 37	10 0
Preliminary plan 3,138.						
88506	Koduvamadu	S. Tampiah	Jungle cleared for paddy	35	1 26	25 0
88509	Do.	T. Veluppillai	Jungle fit for paddy	12	1 30	25 0
88511	Do.	General sale	do.	3	3 2	25 0
88513	Do.	K. Muttappodi	do.	4	0 0	25 0
88514	Do.	K. Marimuttu	do.	6	3 8	25 0
88516	Do.	T. Sapapathy	do.	6	3 34	25 0
Preliminary plan 3,139.—Rukam pattu.						
88517	Meakkulanai	M. Akamatulevvai, &c.	Tobacco garden.	5	2 20	10 0
88519	Do.	A. Ibrahimkandu	do.	3	2 30	10 0
88521	Do.	S. Kasimbawa	do.	4	0 17	10 0
88523	Do.	General sale	Jungle	2	1 4	10 0
Preliminary plan 3,141.						
88531	Pankudaveli	M. Tontiyalevvai	Jungle land	27	3 20	10 0
Preliminary plan 3,154.						
88584	Rukam	Right. Rev. C. Lavigne, Bishop of Trincomalee	Jungle land	3	3 13	10 0
Preliminary plan 3,156.						
88586	Muntankumaraveli	K. Sempappodi	Jungle land	2	3 8	10 0
Preliminary plan 3,166.						
88626	Sokkampi	M. Aliyarlevvai	Paddy land	7	1 30	10 0
88627	Do.	S. Attamvava	do.	6	0 16	10 0
88628	Do.	do.	do.	1	2 30	10 0
88629	Do.	M. Aliyarlevvai	Jungle fit for paddy	2	0 12	10 0
88630	Do.	V. Akamatulevvai	Paddy land	5	2 1	10 0
88631	Do.	do.	do.	2	0 27	10 0
88632	Do.	S. Atamvava	do.	2	2 6	10 0
Preliminary plan 459.—Porativu pattu.						
4294	Natanai	Sinnattanippodi Vel-vidane				
		Manakappodi (defaulter)	Paddy land	1	0 10	10 0
Preliminary plan 991.—Akkarai pattu.						
192 & 193	Addalaichenai	Pakkirtampimunnilai, P. H.				
		Mukaiyatinvava (defaulter)	do.	0	3 4	10 0
195	Do.	do.	do.	0	2 13	10 0
199	Do.	do.	do.	4	0 0	10 0
211	Do.	Mirakkanduppodi, P. H. Aliyarlevvai (defaulter)	do.	0	1 21	10 0
Preliminary plan 1,549.						
4126 & 4127	Karunkoddittivu	Akamatusulevvai Kariyapparmukamatu Ibrahim Kariyappan (defaulter)	Paddy land	19	3 20	10 0
Preliminary plan 2,729.						
77878	Panankadu	Veluppillai John Arumukam (defaulter)	Paddy land	12	0 26	10 0
77881	Do.	Akamatumunilai Aliyarlevvai Parikari (defaulter)	do.	2	2 23	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
77649	Potuwil	Preliminary plan 2,495.—Panawa pattu. Don Manis Labugama Appuhami (defaulter)	Paddy land	0	3 32	10 0
77650	Do.	do.	do.	0	0 31	10 0
2887	Ampilanturai	Preliminary plan 1,256.—Manmunni pattu. Kantar Kalikkuddi (defaulter)	Paddy	8	0 21	10 0
75938	Palukamam	Preliminary plan 2,317.—Porativu pattu. Narayanapillai, P. H. Katirasa Pillai (defaulter)	Paddy	8	2 6	10 0
77845	Chittandi	Preliminary plan 2,719.—Eravur pattu. Sinnat ampi Jasinava, &c. (defaulter)	Paddy	35	0 0	10 0
88026	Chittandi	Preliminary plan 3,039. Claimant—Crown. General sale	Paddy	19	2 0	25 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 937, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,  
கொழும்பு, 1903 ம் (ஆகஸ்ட்) ஆனிமீ 24 ந் உ.

1903 ம் ஆண்டு ஆகஸ்ட்மாதம் 11 ந் தேதியாகிய செவ்வாய்க்கிழமை யிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாநாணத்தது கவற்றண்டே நது வசனறவர்கள் தனது ஆபீசில் இசனடியிற சொலலப்படயருக கிற முடகசூரிய காணித துண்டுகளை, அசாட்சிபாரால உத்தரவுபலணப்படடிருககும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குகறி விற்பார.

இல.	சூறிச்சி.	காணித துண்டுகள், கிழக்கு மாநாணத்தது மட்டக்களப்பு டிஸ்கிரிகி லிருக்கின்றன. பிளான இலக்கம் 3,181 போர்த்துப்பற்று. உரித்தாளி—முடகசூரிய. கேள்விக்காரரின் பெயர்.	வியலம்.	விசாலம்.	ஏலக் கொள்வனவு.	
98693.	போரவு	அ. முத்தானு மறுபேரும்	வியலம்.	அ. னு. ப.	27 ச.	
		வெடைப்பூமி வேளாண்மைக்கேற்றது	3	3 35	10 0	
		படம் 3,034. நாகோடுப்பற்று.				
87973	பாடாகோடை	சமரக்கோண்ட வண்டர்	வெடைப்பூமி	14	2 14	10 0
87975	ஓடி	சுதுவண்டர்	வேளாண்மைப்பூமி	15	2 24	25 0
87976	ஓடி	சமரக்கோண்ட வண்டர்	வியலம்	17	2 12	30 0
87977	ஓடி	சுதுவண்டர்வு மறுபேரும்	வியலம்	24	3 8	30 0
		படம் 3,128. கோறளைப்பற்று.				
88476	முறக்கொட்டான் சேனை	க. முத்துப்பிள்ளை	வேளாண்மைக்கேற்றகாடு	6	2 12	12 50
88478	ஓடி	வீ. கணபதியு மறுபேரும் படம் 3,129.	ஓடி	11	1 30	12 50
88480	ஓடி	சி. கந்தனு மறுபேரும்	வியலம்	11	0 32	12 50
88481	ஓடி	ந. பாலன்	வேளாண்மைக்கேற்றகாடு	2	0 32	12 50
		படம் 3,137. ஏறலூர்பற்று.				
88505	கிற்றண்டிகுடி	ச. முத்தானு மறுபேரும்	வேளாண்மைக்கேற்ற பள்ளப்பூமி	3	2 37	10 0
		படம் 3,138.				
88506	கொடுவாமடு	சி. தமையா	வேளாண்மைக்காகிய காடு	35	1 26	25 0
88509	ஓடி	தொ. வேலுப்பிள்ளை	ஓடி	12	1 30	25 0
88511	ஓடி	பொ. தலைப்பனவ	ஓடி	3	3 2	25 0
88513	ஓடி	க. முச்சாப்போடி	ஓடி	4	0 0	25 0
88514	ஓடி	ச. மாரமுத்து	ஓடி	6	3 8	25 0
88516	ஓடி	தொ. சபாபதி	ஓடி	6	3 34	25 0
		படம் 3,139. றாகாப்பற்று.				
88517	மகளுளானை	மு. அகமது லெவ்வையும மறுபேரும்	புகையிலைத்தோட்டம்	5	2 20	10 0
88519	ஓடி	அ. இரையின்கண்டு	ஓடி	3	2 30	10 0
88521	ஓடி	சி. காசினவரவா	ஓடி	4	0 17	10 0
88523	ஓடி	பொதுவிற்பனவு	காடு	2	1 4	10 0
		படம் 3,141.				
88531	பங்குடாவெளி	மீ. தொந்தியலெவ்வை	காட்டுப்பூமி	27	3 20	10 0
		படம் 3,154.				
88584	றுகம்	கனம் சா. லவீன திரிகோண மலை வீசுப்ப	காட்டுப்பூமி	3	3 13	10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	ஏக்கரொன் றுக்கு தரிப்	
				விசாமை. ஏ. று ப.	புவினை ரூ. ச.
		படம 3,156.			
88586	முந்தனசூமார வெளி	கா. செம்பாப்போடி	காட்டுப்பூமி	2 3 8	10 0
		படம 3,166.			
88626	சோககம்பி	மு. அலியார்லெவ்வை	வேளாண்மைப்பூமி	7 1 30	10 0
88627	ஓடி	ச. ஆதமவாவா	ஓடி	6 0 16	10 0
88628	ஓடி	ச. ஆதமவாவா	ஓடி	1 2 30	10 0
88629	ஓடி	மு. அலியார்லெவ்வை	வேளாண்மைக்கேற் றகாடு	2 0 12	10 0
88630	சோககம்பி	வ. அகமதுலெவ்வை	வேளாண்மைப்பூமி	5 2 1	10 0
88631	ஓடி	ஓடி	ஓடி	2 0 27	10 0
88632	ஓடி	சி. ஆதமவாவா	ஓடி	2 2 6	10 0
		படம 459. போரதீவுபற்று.			
4294	நாதனை	சி. வ. வி. மாணாக்கப்போடி (வா யிதாகட்டாதவா)	வயல்	1 0 10	10 0
		படம 991. அக்கரைப்பற்று.			
192 } 193 }	ஆட்டாளச்சேனை	பை. பெ. த. முகையதீன்வா வா (வாயிதாகட்டாதவர்)	வேளாண்மைப்பூமி	0 3 4	10 0
195	ஓடி	ஓடி	ஓடி	0 2 13	10 0
199	ஓடி	ஓடி	ஓடி	4 0 0	10 0
211	ஓடி	மீ. பெ. த. அலியார்லெவ்வை (வாயிதாகட்டாதவா)	ஓடி	0 1 21	10 0
		படம 1,549.			
4126 } 4127 }	சுருங்கொட்டத்தீவு	அ. கா. மு. இவ்றுயின்காரியப் பா (வாயிதாகட்டாதவா)	ஓடி	19 3 20	10 0
		படம 2,729.			
77878	பணங்காடு	வே. யோ. ஆறுமுகம் (வாயிதா கட்டாதவா)	ஓடி	12 0 26	10 0
77581	ஓடி	அ. அலியார்லெவ்வைப்பக்கிரி (வாயிதாகட்டாதவா)	ஓடி	2 2 23	10 0
		படம 2,695. பாணகையபற்று.			
77649	பொத்துவில்	டொ. ம. லவு சனம் அப்புலாமி (வாயிதாகட்டாதவா)	ஓடி	0 3 32	10 0
77650	ஓடி	ஓடி	ஓடி	0 0 31	10 0
		படம 1,256. மண்முனைப்பற்று.			
2887	அம்பினாந் துறை	க. காலிகுட்டி (வாயிதாகட் டாதவா)	ஓடி	8 0 21	10 0
		படம 2,317. போரதீவுப்பற்று.			
75938	பளுகாமம்	நா. பெ. த. கஜோசப பிளனை (வாயிதாகட்டா தவா)	வேளாண்மைப்பூமி	8 2 6	10 0
		படம 2,719. ஏறுலூயற்று.			
77845	சிறுராண்டி	சி. யாசிம்வாவா (வாயிதா கட்டாதவா)	ஓடி	35 0 0	10 0
		படம 3,039.			
88026	ஓடி	பொத்துவிற்பனவு	ஓடி	19 2 0	25 0

இக்காரணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் வீறபனவின் கொந்தீசுகளைப்பற்றியும் மட்டகளைப்பு அரசாட்சி ஏசனறுத்துரையவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.  
மகோத்தமா அவர்களினது உட்களையின்படி,  
எவெறட இம தூர்ண்,  
இராசாங்க விகிதர்.

No. 938, E. P.

Colonial Secretary's Office,  
Colombo, June 29, 1903.

ON Thursday, August 20, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at the Kuchchaveli Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Kadukkulam east division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
88703	Pulmoddai	M. Chinna Marikan	Garden	1 3 23	13
88704	Do.	K. S. N. U. Lebbe	do.	3 1 22	13
88706	Do.	—	do.	2 0 36	13
88707	Do.	U. Meera Saibu	do.	1 1 12	13
88708	Do.	U. Sultan	do.	1 0 25	13
88709	Do.	—	do.	0 2 0	13

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
Rs.						
Preliminary plan 3,178.						
88681	Pulmoddai	M. M. Kandu Saibu	Garden	3	3 28	13
88685	Do.	—	do.	1	3 11	13
88686	Do.	P. Aliyar	do.	2	0 24	13
Preliminary plan 3,205.						
88821	Tennemarawadi	S. Kantan	Paddy field	1	0 2	13
88822	Do.	V. Nagamani	do.	0	2 38	13
Preliminary plan 3,220.						
88942	Tiriyai	K. Kathiren	Paddy field	1	2 8	13
88943	Do.	—	do.	0	1 26	13
Preliminary plan 3,221.						
88944	Tiriyai	M. Sinnatamby	Paddy field	0	1 23	13
88945	Do.	do.	do.	1	2 2	13

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 938, E. P.

கொலோனியல் சர்க்காரத்தார் ஆட்சில்,  
கொழும்பு, 1903 ம் ஆண்டு ஜூன் 29 ந் உ.

1903 ம் ஆண்டு ஜூன் மாதம் 20 ந் தேதியாகிய விநாயக்கிழமை பகல் 1 மணிக்குக் குச்சுவெளி வாடி வீட்டில் கீழ்க்காணத்து திரிகோணமலை உதவி கலந்ணமேயு ஏசுந்றவர்தளால் நினைபுயிற் சொல்லப் பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகள்; அரசா. சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம், ஏலத்திற்குறி நிகர்ப்படும்.

15 காணித்துண்டுகள், கீழ்க்காணத்து திரிகோணமலை டிஸ்திரிக்டின் கட்டுக்குளம் டிழக்குப் பகுதியிலிருக்கின்றது.

பிளான் இலக்கம் 3,183.

உரித்தானி—அரசாட்சியார்.

தரிப்ப நிலை  
ஏக்கரொள  
றுக்கு

தல.	குறிச்சி	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. மு. ப.	றுக்கு
88703	புல்லாட்டை	எம். சின்னமரக்கயர்	தோட்டத்தரை	1 3 23	13
88704	ஹே	கே. எஸ். என். எம். வெங்கவ	ஹே	3 1 22	13
88706	ஹே	—	ஹே	2 0 36	13
88707	ஹே	பூ. நீராசாய்பு	ஹே	1 1 12	13
88708	ஹே	பூ. சுலத்தான்	ஹே	1 0 25	13
88709	ஹே	—	ஹே	0 2 0	13

பிளான் இலக்கம் 3,178.

88681	ஹே	எம். எம். கண்டிசாய்பு	தோட்டத்தரை	3 3 28	13
88685	ஹே	—	ஹே	1 3 11	13
88686	ஹே	பி. அலியார்	ஹே	2 0 24	13

பிளான் இலக்கம் 3,205.

88821	தென்னமரவடி	எஸ். கந்தன்	நெற்றரை	1 0 2	13
88822	ஹே	வி. நாகமணி	ஹே	0 2 38	13

பிளான் இலக்கம் 3,220.

88942	திரியாய்	கே. கதிரன்	நெற்றரை	1 2 8	13
88943	ஹே	—	ஹே	0 1 26	13

பிளான் இலக்கம் 3,221.

88944	ஹே	எம். சின்னத்தம்பி	ஹே	0 1 23	13
88945	ஹே	ஹே	ஹே	1 2 2	13

இக்காணிகளைப்பற்றிய மேலதிக விவரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனவின் கொத்தீசுகளைப் பற்றித் திரிகோணமலை உதவி ஏசுந்றரிடத்திலும் மறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஏவேறட்ட இம் தூர்ண்,  
இராசாங்க ஸ்கிரீர்.



No. 939, E. P.

Colonial Secretary's Office,  
Colombo, June 20, 1903.

ON Tuesday, August 18, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, re-advertised for non-payment of the instalments due thereon.

## Bintenne pattu.

No. of Plan.	Lot.	Village.	Name of Defaulter.	Description.	Extent.	
					A.	R. P.
2677	77348	Pulaveli	V. Chinniya	Paddy land	6	2 13
1348	3205	Pullumalai	A. Kuppaittampi	do.	19	2 13
			Eraur pattu.			
434	3927	Pankudaveli	A. Miralevvai	Paddy land	8	2 25
2676	77338	Vantarumulai	M. Mukammattutampi, &c.	do.	17	3 25
478	4546	Pankudaveli	M. Kasimvava	do.	7	2 0
2680	77361	Karadiyanaru	S. Kumaravelu	do.	0	1 30
2680	77363	Do.	do.	do.	3	2 28
2683	77382	Eraur	A. Kalentarlevvaippodi Udayar	do.	1	3 18
2681	77365	Koduvamadu	K. P. H. Ponnaiya	do.	3	2 12
1821	5835	Do.	S. Katiraman	do.	8	1 20
2723	77856	Chittandi	U. Kalentarlevvai	do.	7	3 21
2721	77854	Do.	K. Kannappan	do.	1	3 37
2174	7258 & 7261	Lavanai	M. Kasinavappodi, &c.	do.	64	0 27
2726	77864	Chittandi	P. Cheenittampi, &c.	do.	16	0 34
2740	77928	Makkulanai	K. R. Ponnaiya	do.	3	3 31
1828	5858	Iluppachchenai	M. Marakkayappodi, &c.	do.	4	0 29
2719	77845	Chittandi	S. Yasinvava, &c.	do.	35	0 0
2347	76038	Sokampi	A. R. C. Akamatulevvai, &c.	do.	8	0 36
2846	87243 & 87244	Chittandi	Kanni Vannan Vaiyan, &c.	do.	7	3 13
2719	77847	Do.	M. P. H. Mukammattutampi	do.	16	1 36
			Koralai pattu.			
2685	77393	Koraikallimadu	K. Kannappan, &c.	Paddy land	11	1 24
			Manmunai pattu.			
2624/18	77102	Ponnankanchchenai	S. Joseph	Paddy land	4	1 26
891	10879 & 10880	Vavunativu	T. Seenittampi	do.	24	3 21
553	G 189	Mutalaikkuda	V. Vairamuttupodi, &c.	do.	21	2 20
2657	I 59 J 59 & 77288	Vepantidel	U. M. Yoosup	do.	4	2 15
890	10835	Karaveddi	T. Amarasinkam	do.	8	2 12
2320	75950	Vepantidel	A. H. M. Ismalevvai	do.	1	2 27
1252	2812	Tevilamunai	K. Kanni, &c.	do.	15	0 15
1252	2817	Do.	K. V. V. Alakippodi	do.	4	3 35
1944	6357	Minachchiyadimadu	M. Karutulevvai	do.	7	3 28
2732	77892	Ampilanturai	P. Umarukatta	do.	1	3 6
1179	2225	Tevilamunai	A. U. Mukamatulevvai	do.	21	1 5
1256	2887	Ampilanturai	K. Kalikkuddi	do.	8	0 21
705	R 292	Kottukkulam	K. Parasiramer, &c.	do.	22	3 20
2788	87122	Iluppachchenai	I. Umarukutta	do.	3	1 21
2788	87123 & 87124	Do.	I. V. V. Umarulevvai	do.	5	1 3
2919	87432 & 87433	Pulukunavi	K. V. V. Manmunaippodi	do.	7	3 2
2919	87434	Do.	A. Makammattulevvai	do.	18	1 6
2518	76794	Karaveddi	P. H. K. Kalikkudi, &c.	do.	6	1 34
705	8790	Kottukkulam	S. V. Seenittampi	do.	1	0 0
6	642 to 645	Inuruvillu	M. H. A. Marakkayar	do.	78	0 38
2918	8743	Kadukkamunai	S. Katiramappodi	do.	4	2 8
			Porativu pattu.			
459	4284	Kovil Porativu	V. V. K. Periyatampippodi, &c.	Paddy land	12	1 8
482	4585	Natanai	K. P. H. Mundappodi	do.	8	3 0
459	4289	Kovil Porativu	K. Periyatampippodi Udayar	do.	11	3 18
459	4294	Natanai	S. V. V. Manakappodi	do.	1	0 10
484	4630	Palukamam	K. V. V. Vettivelu, &c.	do.	18	0 20
2317	75938	Do.	N. P. H. Katirasapillai, &c.	do.	8	2 6
483	4597	Do.	K. Tanmar, &c.	do.	4	1 26
2888	87343	Vellaveli	S. P. H. Manakappodi	do.	5	2 25
2893	87359	Do.	K. Sinnattampippodi, &c.	do.	6	1 12
2893	87361	Do.	P. H. K. Alakippodi, &c.	do.	5	2 36
730	8951	Vellankiri	A. Atamvava	do.	74	2 0
2448	76473	Mandur	M. H. A. Marakkayar	do.	20	2 0
			Karaivaku pattu.			
1148	1831	Mavadipalli	M. Kasinava	Paddy land	8	0 0
			Nintavur pattu.			
2831	87216	Maddupulai	I. M. Atamlevvai	Paddy land	0	2 38
			Sammanturai pattu.			
2830	87213	Chavalakkadai	M. Aliyarpori, &c.	Paddy land	9	3 0
2830	87214	Do.	K. Chellappa	do.	1	0 33
2836	87226	Annamalai	P. Katikesu, &c.	do.	15	1 6
1558	4207 & 4208	Sammanturai	M. D. O. Mustafalevvaippodi	do.	21	3 0
2941	87495	Chorikkalmunai	K. Panikkappodi	do.	3	2 17

No. of Plan.	Lot.	Village.	Name of Defaulter.	Description.	Extent. A. R. P.
			Nadukadu pattu.		
926	11480	Varippattanchenai	M. Atamvavappodi, &c.	Paddy land	10 0 36
2921	87439 & 87440	Irakkamam	A. Umarukattappodi	do.	4 2 2
2925	87451	Malvattai	H. Miralevvai	do.	3 2 22
2914	87409 to 87411	Varippattanchenai	M. Akamatulevvai	do.	1 1 20
			Akkarai pattu.		
2568	76950	Panankadu	M. L. U. Utumalevvai	Paddy land	21 0 12
991	194 & 196	Addalachchenai	A. M. Ismail Munnilai	do.	3 1 30
"	197 & 198	Do.	A. V. V. Atamlevvaipodi	do.	20 1 12
"	200	Do.	A. M. Utumalevvai Marakkayar	do.	4 3 21
"	214	Karunkodditivu	A. M. Umarumeiyatin	do.	1 0 15
1549	4110, 4115, & 4120	Do.	K. P. H. Ismalevvai Marakkayar	do.	29 3 18
"	4117	Do.	A. Aliyarlevvaipparikari, &c.	do.	10 0 0
"	4119	Do.	U. Akamatumunnilai	do.	10 0 10
"	4122	Do.	U. M. Akamatulevvai, &c.	do.	9 2 11
991	201	Addalachchenai	A. M. Ismail Munnilai	do.	3 3 33
"	202 & 203	Do.	M. P. H. Aliyarpori	do.	3 0 31
"	205	Do.	do.	do.	3 0 21
"	212	Do.	do.	do.	0 3 15
1549	4109	Karunkodditivu	U. P. H. R. C. Akamatulevvai	do.	10 0 8
"	4112	Do.	A. Mukammatusim	do.	10 0 0
"	4113	Do.	N. Ismalevvai Marakkayar, &c.	do.	10 0 0
"	4114	Do.	U. Avutuppodi, &c.	do.	10 0 11
"	4118	Do.	N. Ismalevvai Marakkayar, &c.	do.	10 0 0
"	4142	Do.	M. M. Mammattampi, &c.	do.	22 1 30
"	4143	Do.	M. Ismalevvai Marikkayar, &c.	do.	24 1 18
"	4126 & 4127	Do.	A. K. M. Ibrahim Kariapper	do.	19 3 20
2092	6916	Do.	K. Periyatampi, &c.	do.	28 3 0
2165	7234	Panankadu	A. M. V. V. Aliyarlevvai, &c.	do.	12 1 8
2401	76235	Addalachchenai	A. V. V. Atamlevvaipodi, &c.	do.	5 2 36
2401	76231 to 762 33	Do.	M. V. V. Akamatulevvaipodi, &c.	do.	34 3 10
1549	4107	Karunkodditivu	H. M. Umarumeiyatinvava	do.	10 0 0
1549	4108	Do.	H. M. Umarumeiyatinvava, &c.	do.	10 0 0
2729	77881	Panankadu	A. Aliyarlevvaipparikari	do.	2 2 23
991	192 & 193	Addalachchenai	P. M. P. H. Mukaiyatinvava	do.	0 3 4
"	195	Do.	do.	do.	0 2 13
"	199	Do.	do.	do.	4 0 0
"	211	Do.	M. P. H. Aliyarlevvai	do.	0 1 21
2729	77877	Panankadu	A. Selaimalevvai, &c.	do.	3 2 3
128	1178	Karunkodditivu	S. Paramamullai, &c.	do.	17 3 36
1708	5232	Panankadu	S. Mirasaivn	do.	5 1 32
2851	87261	Addalachchenai	U. P. H. Selaimalewai, &c.	do.	3 1 20
			Panawa pattu.		
2695	77649	Pottuvil	D. M. L. Appuhamy	Paddy land	0 3 32
2695	77650	Do.	do.	do.	0 0 31
			Bintenna pattu.		
2677	77344	Pulaveli	L. Bora	Waste land	0 0 24
			Eraur pattu.		
2708	77760	Eraur	K. Nainta Udaiyar	Waste land	3 2 26
3035	87978	Kommaturai	K. Suppramaniam	do.	9 1 26
3077	W 85 & X 85	Puttampuri	M. P. H. Akamatulevvaipodi	do.	6 2 27
			Koralai pattu.		
2716	77799	Katiraveli	K. P. H. Arumukam	Waste land	2 0 32
2905	87390	Murakkoddanchenai	K. Akamatulevvai	do.	0 3 18
			Manmunai pattu.		
3040	88035	Tettativu	V. Kanavatippillai, &c.	Waste land	2 3 34
			Porativu pattu.		
2927	87456 & 874 57	Porativu	M. Chinnappillai	Waste land	0 3 36
			Karavaku pattu.		
268	D 2	Naippaddimunai	A. P. H. Pakkirkuddippodi	Waste land	0 2 10
857	10318 & 10319	Do.	S. V. Sinnattampi Vanniya	do.	3 3 11
			Sammanturai pattu.		
1015	370	Viramunai	S. Sinnattampi Udaiyar, &c.	Waste land	6 0 28
			Akkarai pattu.		
2547	76872	Addalachchenai	U. Atamlevvai	Waste land	1 1 17
1386	3319	Tampaddai	M. Periyatampi	do.	4 0 13
1464	3760	Kolavil	V. Vimappodi	do.	2 1 10

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 939, E. P.

கொலோனியல் சர்க்கரத்தார் ஆபீசில்,  
கொழும்பு, 1903 ம் ஆண்டு ஜூன் 20 ந் வ.

1903 ம் ஆண்டு ஆவணிமாதம் 18 ந் தேதியாகிய செவ்வாய்க்கிழமையின்று மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மரணத்தா கவற்றணமேந்த ஏசுநவர்கள் தனது ஆபீசில் இடையிற் சொலைப்பட்டிருக்கிற வாயிதாகட்டுப்படாத காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம், ஏலத்திற்குறி உற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மரணத்தா மட்டக்களப்பு டி. திர்க்கி லுக்கின்றன.

புத்தின்		விவரம் — வேளாண்மைப்பூமி.		விசாரம.	தரிப்புக்கூறு
இல.	இல.	குறிச்சி.	வாயிதாகட்டாதவரின் பெயர்.	அ. து. ப.	ரு.
2,677	77348	பூலாவெளி	வ. சின்னையா	6 2 13	10
1,348	3205	புலலுமலை	ச. குப்பைத்தம்பி	19 2 13	10
ஏறலூர்மற்ற.					
434	3927	பங்குடாவெளி	அ. மீரலெவ்வை	8 2 25	10
2,676	77338	வந்தாருமலை	மீ. முகம்மதுத்தம்பியு மறுபேரும்	17 3 25	10
478	4546	பங்குடாவெளி	மே. காசின்வாவா	7 2 0	10
2,680	77361	காயனாறு	ச. குமாரவேலு	0 1 30	10
"	77363	ஹெ	ஹெ	3 2 28	10
2,683	77382	ஏறலூர்	த. கலந்தர்லெவ்வைப்போடிய உடையார்	1 3 18	10
2,681	77365	கொடுவாமடு	கு. பொ. த. பொன்னையா	3 2 12	10
1,821	5835	ஹெ	ச. கதிராமலை	8 1 20	10
2,723	77856	சிறுமுண்டி	உ. கலந்தர்லெவ்வை	7 3 21	10
2,721	77854	ஹெ	க. கண்ணப்பன்	1 3 37	10
2,174	7258 & 7261	லாவணை	மீ. காசின்வாவாப்போடியு மறுபேரும்	64 0 27	10
2,726	77864	சிறுமுண்டி	பொ. சினித்தம்பியு மறுபேரும்	16 0 34	10
2,740	77928	மக்குளையை	கு. பொ. பொன்னையா	3 3 31	10
1,828	5858	இலுப்பையடிச்சேனை	மீ. மகராசாயப்போடியு மறுபேரும்	4 0 29	10
2,719	77845	சிறுமுண்டி	சி. யாசின்வாவாயு மறுபேரும்	35 0 0	10
2,347	76038	சோக்கம்பி	அ. கொ. அகமதுலெவ்வையு மறுபேரும்	8 0 36	10
2,846	87243 & 87244	சிறுமுண்டி	க. வ. வையலு மறுபேரும்	7 3 13	10
2,719	77847	ஹெ	மெ. பொ. த. முகம்மதுத்தம்பி	16 1 36	10
கோழைப்பற்ற.					
2,685	77393	கோரைகல்லிமடு	கந்தர் கண்டப்பனு மறுபேரும்	11 1 24	10
மணமுனைப்பற்ற.					
2,624/18	77102	பொன்னுக்கண்சேனை	செ. யோசேப்பு	4 1 26	10
891	10879 & 10880	வவுண்தீவு	சி. சினித்தம்பி	24 3 21	10
553	G 189	முதலையசுருடா	மீ. வந்தாமுத்தப்போடியு மறுபேரும்	21 2 20	10
2,657	I 59, J 59 & 77288	வேப்பந்திடல்	உ. முகம்மது யூசுப்பு	4 2 15	10
890	10835	காவெட்டி	த. அமரசிங்கம்	8 2 12	10
2,320	75950	வேப்பந்திடல்	அ. ஆ. மு. இலமாலெவ்வை	1 2 27	10
1,252	2812	செவிலமுனை	கா. வ. கண்ணியு மறுபேரும்	15 0 15	10
1,252	2817	செவிலமுனை	கு. வ. வி. அளகிடப்போடி	4 3 35	10
1,944	6357	மீனாச்சியடிமடு	மு. கருந்தலெவ்வை	7 3 28	10
2,732	77892	அம்பிளாந்தறை	பி. உமதுகத்தா	1 3 6	10
1,179	2.25	தெவிலமுனை	அ. உ. முகம்மதுவியா	21 1 5	10
1,256	2887	அப்பிளாந்தறை	கு. காணிக்குட்டி	8 0 21	10
705	R 292	பொத்துக்குளைய	க. பாகராம்பு மறுபேரும்	22 3 20	10
2,788	87122	இலுப்பையடிச்சேனை	இ. உமதுகத்தா	3 1 21	10
"	87123 & 87124	ஹெ	சு. வ. வி. உமதுலெவ்வை	5 1 3	10
2,919	87432 & 87433	புளுசுனாறு	க. வ. வி. மணமுனைப்போடி	7 3 2	10
"	87434	ஹெ	அ. முகம்மதுலெவ்வை	18 1 6	10
2,518	76794	காவெட்டி	பொ. த. க. காணிக்குட்டியு மறுபேரும்	6 1 34	10

படத்தின் இல.		இல.	குறிச்சி.	வாயிதாகட்டாதவரின் பெயர்.	விசாலம. ஏ. அ. ப.	சரிபட்ட விசுவக்சரோன மக்கு
விவரம்—வேளாண்மைப்பூமி.						
705	8790		கொத்தக்ஞனம்	சி. வ. சீனித்தம்பி	1 0 0	10
6	642-645		ஈறுருவில்லு	மு. ஜ. அகமதுலெவ்வை மரைக்காயர்	78 0 38	10
2,918	8743		ஊக்காய்முனை	சி. மு. கதிராயப்போடி	4 2 8	10
போரதிவுப்பற்று.						
459	4284		கோவல்போரதிவு	எ. வி. கு. பெரியதம்பிப்போடியுமறுபேரும்	12 1 8	10
459	4585		நாதனை	க. பொ. த. முண்டப்போடி	8 3 0	10
459	4289		கோவல்போரதிவு	கு. பெரியதம்பி உடையார்	11 3 18	10
459	4294		நாதனை	சி. வ. வி. மானசுப்போடி	1 0 10	10
484	4630		பலுகாமம்	க. வ. வி. வெற்றிவேலுமறுபேரும்	18 0 20	10
2,317	75938		ஹை	நா. பொ. த. கதிரேசயின்னையுமறுபேரும்	8 2 6	10
483	4597		ஹை	கா. தனமருமறுபேரும்	4 1 26	10
2,888	87343		வெல்லாவெளி	சி. பொ. த. மானசுப்போடி	5 2 25	10
2,893	87359		ஹை	கு. சின்னத்தம்பிப்போடியுமறுபேரும்	6 1 12	10
„	87361		ஹை	பொ. த. க. அளகிப்போடியுமறுபேரும்	5 2 36	10
730	8951		வெல்லங்கிரி	அ. ஆதம்வாவா	74 2 0	10
2,448	76473		மண்டூர்	ம. ஜ. அகமதுலெவ்வை மரைக்காயர்	20 2 0	10
கரைவாருப்பற்று.						
1,148	1831		மாவடிப்பள்ளி	மு. காசிநுவாவா	8 0 0	10
நிந்தலூர்பற்று.						
2,831	87216		மாட்டுப்பளை	இ. ம. ஆதம்லெவ்வை	0 2 38	10
சம்மாந்தறைப்பற்று. விவரம்—வேளாண்மைப்பூமி.						
2,830	87213		சௌகாடை	மு. அ. யார் போடியும் மறுபேரும்	9 3 0	10
„	87214		ஹை	க. வசலப்பா	1 0 33	10
2,836	87226		அன்னமலை	பெ. கார்த்தீசேசும் மறுபேரும்	15 1 6	10
1,558	4207 & 4208		சம்மாந்தறை	மி. உ. டி. ஆ. முஸ்தபா லெவ்வைப்போடி	21 3 0	10
2,941	87495		சொறிக்கலமுனை	க. பணிக்கப்போடி	3 2 17	10
நாடுகாடுப்பற்று விவரம்—வேளாண்மைப்பூமி.						
926	11480		வரிப்பத்தன்சேனை	மீ. ஆதம்வாவாப்போடியும் மறுபேரும்	10 0 36	10
2,921	87439 & 87440		இளக்காமம்	ஆ. உமறுகத்தாப்போடி	4 2 2	10
2,925	87451		மல்வத்தை	அ. மீராலெவ்வை	3 2 2	10
2,914	87409-87411		வரிப்பத்தன் சேனை	மீ. அகமது லெவ்வை	1 1 20	10
அக்கரைப்பற்று. விவரம்—வேளாண்மைப்பூமி.						
2,568	76950		பணக்காடு	மு. லெ. உ. உதுமாலெவ்வை	21 2 12	10
991	194 & 196		அட்டாளச்சேனை	அ. மீ. இஸ்மாயில் முன்னிகை	3 1 30	10
„	197 & 198		ஹை	அ. வ. வி. ஆதம்லெவ்வைப்போடி	20 1 12	10
„	200		ஹை	ஆ. ம. உதுமாலெவ்வை மரைக்காயர்	4 3 21	10
„	214		கருங்கொட்டித்தீவு	அ. மு. உமறு மெய்யதீன்	1 0 15	10
1,549	4110, 4115 & 4120		ஹை	எ. பொ. த. இஸ்மாலெவ்வை மரைக்காயர்	29 3 18	10
„	4117		ஹை	அ. அல்யார் லெவ்வைப்பரிக்காரியுமறுபேரும்	10 0 0	10
„	4119		ஹை	உ. அகமது முன்னிகை	10 0 10	10
„	4122		ஹை	உ. ம. அகமது லெவ்வையுமறுபேரும்	9 2 11	10
991	201		அட்டாளச்சேனை	அ. மீ. இஸ்மாயில் முன்னிகை	3 3 33	10
„	202 & 203		ஹை	மீ. பொ. த. அல்யார்போடி	3 0 31	10
„	205		ஹை	ஹை	3 0 21	10
„	212		ஹை	ஹை	0 3 15	10
1,549	4109		கருங்கொட்டித்தீவு	உ. பொ. த. கொ. அகமதுலெவ்வை	10 0 8	10
„	4112		ஹை	அ. முகம்மது காசிம்	10 0 0	10
„	4113		ஹை	கா. இஸ்மாலெவ்வை மரைக்காயருமறுபேரும்	10 0 0	10

படத்தின்		இல.	இல.	ரூ. ச்சி.	வாயிதாகட்டரதவரின் பெயர்.	விராலம்		தரிப்புவிலை
இல.	இல.					ரூ.	ப.	ஏக்கரொன்
					விவரம்—வேளாண்மைப்பூமி.			றுக்கு.
1,549	4114			கருங்கொட்டித்தீவு	உ. அலுதப்போடியுமறுபேரும	10	0	11
	4118			றெ	ரை. இலமாலைவ்வை மரைக்கா			
	4142			றெ	ரு மறுபேரும	10	0	0
,	4143			றெ	மீ. ம. மம்மதத்தம்பியு மறுபேரும	22	1	30
				றெ	மீ. இவ்றுலெவ்வை மரைக்காயரு			
				றெ	மறுபேரும	24	1	18
	4126 & 4127			றெ	அ. கா. மு. இ. காரியப்பா	19	3	20
2,092	6916			கருங்கொட்டித்தீவு	க. பெய்யத்தம்பியு மறுபேரும	28	3	0
2,165	7234			பனங்காடு	அ. ம. வ. வி. அலியார்லெவ்வையு			
					மறுபேரும	12	1	8
2,401	76235			அட்டாளச்சேனை	அ. வ. வி. ஆதம்லெவ்வைப்போடி	5	2	36
	76231-76233			றெ	மீ. வ. வி. அகமதுலெவ்வைப்போடி			
					மறுபேரும	34	3	10
1,549	4107			கருங்கொட்டித்தீவு	அ. மு. உமறுமெய்தின்வாவா	10	0	0
	4108			றெ	றெ	10	0	0
2,729	77881			பனங்காடு	அ. அலியார்லெவ்வைப் பரிக்காரி	2	2	23
991	192 & 193			அட்டாளச்சேனை	பை. மு. பொ. த. முகையதின்வாவா	0	3	4
	195			றெ	றெ	0	2	13
	199			றெ	றெ	4	0	0
	211			றெ	மீ. பொ. த. அலியார்லெவ்வை	0	1	21
2,729	77877			பனங்காடு	அ. சிலேமாலெவ்வையு மறுபேரும	3	2	3
128	1178			கருங்கொட்டித்தீவு	சீ. பரமமுல்லையு மறுபேரும	17	3	36
1,708	5232			பனங்காடு	சீ. மீராசாயவு	5	1	32
2,851	87261			அட்டாளச்சேனை	உ. பொ. த. சிலேமாலெவ்வையு			
					மறுபேரும	3	1	20
					பாணகைப்பற்று			
2,695	77649			புபாத்தவில்	டெர. மா. லபுகமை அப்புலாமி	0	3	32
	77650			றெ	றெ	0	0	31
					விந்தனைப்பற்று. விவரம்—தோட்டப்பூமி.			
2,677	77344			பூலாவெளி	லிங்காபோரு	0	0	24
					ஏலுப்பற்று.			
2,708	77760			ஏலுபூர்	க. நயிந்தை உடையார்	3	2	26
3,035	87978			கொம்மாதுறை	க. சுப்பிரமணியம்	9	1	26
3,037	W 85 & X 85			புத்தம்புரி	மெ. பொ. த. அகமதுலெவ்வைப்			
					போடி	6	2	27
					கோரைப்பற்று.			
2,716	77799			கதிரவெளி	க. பொ. த. ஆறுமுகம்	2	0	32
2,905	87390			முறக்கொட்டான்	சீ. அகமதுலெவ்வை	0	3	18
				சேனை				
					மண்முனைப்பற்று.			
3,040	88035			தேத்தாத்தீவு	வை. கணபதிப்பிள்ளையு மறுபேரும	2	3	34
					போரதீவுப்பற்று.			
2,927	87456 & 87457			போரதீவு	மா. சின்னப்பிள்ளை	0	3	36
					கரைவாகுப்பற்று. விவரம்—தோட்டப்பூமி.			
268	D 2			நாய்ப்பட்டிமுனை	அ. மு. பொ. த. பைக்கீர்குட்டிப்			
					போடி	0	2	10
857	10313 & 10319			றெ	ச. வ. சின்னத்தம்பி வன்னிமை	3	3	11
					சம்மாந்துறைப்பற்று. விவரம்—தோட்டப்பூமி.			
1,015	370			வீரமுனை	சீ. சின்னத்தம்பி உடையார்	6	0	28
					அக்கரைப்பற்று. விவரம்—தோட்டப்பூமி.			
2,547	76872			அட்டாளச்சேனை	உ. ஆதம்லெவ்வை	1	1	17
1,386	3319			தம்பட்டை	மா. பெரியத்தம்பி	4	0	13
1,464	3760			கோளாவில்	வே. கீமாப்போடி	2	1	10

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விந்னலின் கொந்திகளைப்பற்றியும் மட்டக் களப்பு அரசாட்சி ஏசன்றுத்தரையவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

எவெறடும் தூர்ன்,  
இராசாக்கலித்தர்.



**LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.**

No. 1,696, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, June 22, 1903.

ON Monday, July 27, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 2,761. Village and Korale—Iluppugomuwa in Katugampola korale. Claimant—Crown.					
12557	Viharegodella	—	Chena and garden	8 2 30	25
Preliminary plan 2,797. Village and Korale—Tawalandana in Yatikaha korale. Claimant—Crown.					
12648	Bakmigahakumbura	Horatalpedidurayalage Balaya	Paddy field	1 0 36	30
Preliminary plan 2,772. Village and Korale—Wirapokuna and Karambe in Kiniyama korale. Claimant—Mr. John de Croos.					
I 1214	Watwaticheagarehena, Halmillapatyayehena, Mahapatahaya, and Godigomuagare	Hal- Mr. John de Croos	Chena and garden	318 2 30	15
Village—Karambe. Claimant—Mr. John de Croos.					
J 1214	Halmillapatwewa	Mr. John de Croos	Tank	3 0 23	—
K 1214	Halmillapatwewakumbura	do.	Paddy field	3 0 34	10
Villages—Karambe and Wirapokuna. Claimant—Mr. John de Croos.					
L 1214	Halmillapatyayehena and Godi- gomuweagare	Mr. John de Croos	Garden	114 2 20	100
Village—Karambe. Claimant—Mr. John de Croos.					
M 1214	Marandapitiyewewa	Mr. John de Croos	Tank	5 3 34	—
N 1214	Mahapatabawewa	do.	do.	1 2 29	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,696, N.W. P.

විෂි 1903 ක්වු ජුනි මස 22 දෙනි දින කොළඹ  
මහසෙක්කාරිස්ථලන්තාන්සේනේ කන්රත්නාචාර්යවරයාගේ.

විෂි දිනෙහි ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන් වෛත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1903 ක්වු ජුනි මස 27 වෙනි දිනෙහි සඳහා දවල් එකට කුරුහැඟල කඩා විර දෙදි වෙන්දේසිකර විකුණන්නට නොහැකි වේ නම් දෙවන වරට මෙදෙකවා ඇත.

විෂි දිනෙහි කුරුහැඟල පලාගේ කවුහම්පොල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා ඇති බව කැබලි 8.

කො.	ඉඩම් නම.	ඉල්ලුම්කරු.	අත්දැ.	අ. ර. ප.	රු.
12557	විහාරේ ගොඩැල්ල	—	හේත සහ වත්ත	8 2 30	25
12648	බක්මිහකකුඹුර	කොරනල් ජේවිදුරාගාගේ බාලා	කුඹුර	1 0 36	30
I 1214	වට්ටම්විව ආකාරේගේ, හල්මිල්ලපත්තාගේ, හේත, මහපහතාගා සහ ගොඩගොවුව	ජෝන් ද ක්‍රැස් මහත්මයා හම—කරඹේ.	හේත සහ වත්ත	318 2 30	15
J 1214	හල්මිල්ලපත්තුව	ජෝන් ද ක්‍රැස් මහත්මයා	වැව	3 0 23	—
K 1214	හල්මිල්ලපත්තුවේ කුඹුර	එ	කුඹුර	3 0 34	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා,	අයිතමය.	මහල.	ගරු.	ප.	රු.	ප.
L 1214	හල්මිල්ලපත්තාසේ හත සහ ගොඩගෙ. මුණි අහාරේ	හමි—රේඛි සහ විලෝකුහ.	ජෝන් ද ක්‍රිස්ටිනාමයා	වත්ත	114	2	20	100
M 1214	මරදපිටියේ ව.	අයිතිකම් කීර්ණා—ජෝන් ද ක්‍රිස්ටිනාමයා.	ජෝන් ද ක්‍රිස්ටිනාමයා	වැව	3	3	34	—
N 1214	කොනනාවැව	හමි—කර්ඛි.	එම	එම	1	2	29	—

මෙම ඉඩම් හැඳුන් වැඩිදුර කාරණා සර්වේචර්නරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි හැඳුන් වෙමින් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරුල්ලන්තාත්සේගෙන්ද දැනගතව පුළුවන.

ගරුහර උතුමානන්වකත්සේගේ ආඥාවලෙස,  
 එවරුහි ඉම් කරුණ,  
 මහසෙකුකාරිස් වරුහ.

No. 1,697, N.W. P.

Colonial Secretary's Office,  
 Colombo, June 29, 1903.

On Monday, August 17, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Pitigal korale north and south division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,595.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
11758	Hippadeniya	Salman Fernando	Crown	Cocoanut garden	0 2 28
11759	Do.	do.	do.	do.	0 2 23
11760	Do.	Elakiriya Veda	do.	Tabacco gala	0 0 38
11761	Do.	do.	do.	Chena	4 1 19
11762	Do.	do.	do.	Field	3 0 12
11763	Do.	do.	do.	Tabacco gala	0 1 36
11764	Do.	J. D. Fernando	do.	Chena	3 1 20
Preliminary plan 1,141.					
F 479	Toduwawa	—	Gabriel Blanne	Cocoanut garden	1 2 14

Upset price,—Rs. 15 to Rs. 40 per acre

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,  
 EVERARD IM THURN,  
 Colonial Secretary.

No. 1,697, N.W. P.

අංක 1903 හවු ප්‍රති : ස 29 වෙනි දින කෙ. ලකු  
 මහසෙකුකාරිස්ලන්තාත්සේගේ කන්තෝරුවේදී :

මෙහි දිසාවේ හලවන උපඵජන්කරුල්ලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සත්කම් ඉඩම් ප්‍රභේද මුණු කිසියම්වල ප්‍රකාරයට අංක 1903 හවු අනෝස්තු මස 17 වෙනි දිනවූ සඳුදා දවල් 1 ව භලවන කම්මරිසේදී වෙත්දේසිකර එකුතන්ව කොන්තන් බිර මකරදෙන්ට යෙදෙනවා ඇත.

වගක දිසාවේ හල වන පලාපත් උතුරු සහ දකුණු පිටිගල් කෝරලේ කොව්ඩාසසේ පිහිටා තිබෙන නිව් කැවෙලි 8ක්.

සිතියම 2,595. අයිතිකම් කීර්ණා—ප්‍රභේදව.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අයිතමය.	මහල.	ගරු.	ප.
11758	ඉලිප්පදෙනිය	සලමන් ප්‍රනාන්දු	පොල් වත්ත	0	2	28
11759	එම	එම	එම	0	2	23
11760	එම	එලකිරියාවේද	දුන්නල	0	0	38
11761	එම	එම	භේන	4	1	19
11762	එම	එම	කුඹුර	3	0	12
11763	එම	එම	දුන්නල	0	1	36
11764	එම	ජී. ඩී. ප්‍රනාන්දු	භේන	3	1	20
සිතියම 1,141. අයිතිකම් කීර්ණා—හ. බ්‍රි. යෙල් බෙලේනි.						
F 475	තොඩුවාව	—	පොල් වත්ත	1	2	14

අක්කරයක මල රුපියල් 15 සිට රුපියල් 40 දක්වා.

මෙම ඉඩම් හැඳුන් වැඩිදුර කාරණා සර්වේචර්නරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි හැඳුන් වෙමින් දිසාවේ හලවන උපඵජන්කරුල්ලන්තාත්සේගෙන්ද දැනගතව පුළුවන.

ගරුහර උතුමානන්වකත්සේගේ ආඥාවලෙස,  
 එවරුහි ඉම් කරුණ,  
 මහසෙකුකාරිස් වරුහ.

No. 1,698, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, June 29, 1903.

ON Thursday, July 30, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will, put up, for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty seven allotments of lands situated in the Demala hatpattu, Puttalam pattu, and Kalpitiya divisions of the Puttalam District of the North-Western Province.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 2,783. Village—Kandakuli.						
12608	The Crown	Senadin Marikar	Cocoanut 4 to 5 years old	2	3 12	25 0
V 1214	Do.	B. D. Joseph of Pamunugama	Sandy waste	3	3 34	10 0
W 1214	Do.	do.	Waste land, high ground	0	1 18	12 0
X 1214	Do.	do.	do.	0	0 10	12 0
Y 1214	Do.	do.	Waste land, contains 6 cocoanut trees 8 to 11 years old	6	0 34	16 0
12609	Juse Appu Juan Appu of Kandakuli	The Crown	Waste land, contains 5 fish curing sheds	1	2 18	12 50
Preliminary plan 2,765. Village—Periyakulam.						
12569	The Crown	The Crown	Paddy field	2	1 0	60 0
Preliminary plan 2,766. Village—Inginiwitiya.						
12570	The Crown	The Crown	Paddy field	2	0 18	60 0
Preliminary plan 2,771. Village—Anamaduwa.						
12582	M. Ana Asanar of Anamaduwa	The Crown	Abandoned garden	0	3 12	15 0
12885	—	do.	Jungle	0	0 22	15 0
Preliminary plan 2,776. Village—Mahauswewa.						
Q 1214	The Crown	Punchirala Vel-vidane and two others	Paddy field	3	3 0	10 0
R 1214	Do.	do.	Abandoned paddy field	2	2 3	10 0
S 1214	Do.	do.	do.	4	2 8	10 0
Preliminary plan 2,777. Village—Rachchrogama.						
12592	Kapuruhamige Mudalhami and Kirihami	The Crown	Low jungle	8	0 22	10 0
12594	Do.	do.	do.	5	0 14	10 0
Preliminary plan 2,782. Village—Mahamadawachchiya.						
12601	Mudalhamige Punchirala of Tammanawetiya	The Crown	Low jungle (suitable for paddy)	21	3 0	10 0
12605	Do.	do.	Jungle	7	1 20	10 0
Preliminary plan 2,730. Village—Kuravankudil.						
12422	The Crown,	The Crown	Low jungle, sandy	5	1 0	10 0
12423	Do.	do.	Cocoanuts 8 to 11 years old	0	2 2	150 0
12424	Do.	do.	Scrub jungle	12	1 0	10 0
12425	Do.	do.	Low jungle, sandy	0	2 6	10 0
12426	Do.	do.	do.	11	0 0	10 0
12427	Do.	do.	do.	6	2 24	10 0
12428	Do.	do.	do.	0	1 24	10 0
12429	Do.	do.	do.	7	0 0	10 0
12430	Do.	do.	Cocoanut 3 to 6 years old	2	1 35	125 0
12431	Do.	do.	do.	1	2 12	100 0
12432	Do.	do.	Low jungle, sandy	6	3 24	10 0
12434	Do.	do.	do.	7	3 24	10 0
12435	Do.	do.	Cocoanut 15 to 25 years old	0	1 24	175 0
12436	Do.	do.	A few abandoned cocoanut trees	0	1 12	50 0
Preliminary plan 1,771. Village—Motuvaram.						
8904a	The Crown	The Crown	Jungle suitable for cocoanuts	11	1 0	15 0
8904b	Do.	do.	do.	10	0 0	15 0
8904c	Do.	do.	do.	10	0 0	15 0
8904d	Do.	do.	do.	10	0 0	15 0
8904e	Do.	do.	do.	10	0 0	15 0
8904f	Do.	do.	do.	10	0 0	15 0
8904g	Do.	do.	do.	10	0 0	15 0
8904h	Do.	do.	do.	10	0 0	15 0
8904i	Do.	do.	do.	10	0 0	15 0
Preliminary plan 2,774. Village—Anavasal.						
O 1214	The Crown	A. L. Mohamado Siddick	Cocoanut garden 2 to 8 years old	1	3 0	150 0
P 1214	Do.	do.	Cocoanut garden, old trees	2	0 4	250 0

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A.	R. P.	per Acre.	Rs. c.
Preliminary plan 1,723. Village—Uppudaluwa.							
8752	The Crown	V. Siman Pulle	Cocoanut 12 years old	0	2	22	150 0
8753	Do.	Savery Santiago	Cocoanut 4 years old	0	0	6	10 0
8754	Do.	Santiago Lucas	do.	0	0	21	10 0
Village—Daluwa.							
8755	The Crown	Heirs of Bastian Suakino	Cocoanut 10 years old	0	1	27	10 0
8756	Do.	Heirs of Bastian Marisal	do.	1	1	11	20 0
8758	Do.	Philipu Anthoni	Cocoanut 5 years old	0	1	21	10 0
8759	Do.	The Crown	Cocoanut 12 years old	0	0	5	10 0
8761	Do.	Heirs of Bastian Marisal for	Jungle and cocoanut				
		portion, the rest Crown	6 years old	19	3	31	10 0
8757	Do.	B. Siman Pulle	Cocoanut 15 years old	0	0	25	20 0
Preliminary plan 2,320. Village—Kandakuli.							
10883	Julian Pariyari Manuel Pulle	The Crown	Jungle	28	2	26	20 0
Preliminary plan 176. Village—Wattanan.							
2037	The Crown	The Crown	—	9	3	34	10 0
2038	Do.	do.	—	9	3	27	10 0
Preliminary plan 148. Village—Mampuri.							
R 20½	The Crown	The Roman Catholics	Sandy ground	38	0	20	10 0
Preliminary plan 259. Village—Talavillu.							
N 86	The Crown	The Crown	Scrub jungle and sandy soil	80	1	0	10 0
O 86	Do.	do.	do.	84	0	0	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,698, N.W. P.

වම් 1903 න්වු ජුනි මස 29 වෙනි දින කොළඹ

මහසෙනෙට්ස් උත්තරාණ්ඩේ කන්තෝරුවේදී.

වම් දිසාවේ පුත්තලමේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ජුලි මස 30 වෙනි බ්‍රහස්පතින්දා 10 පුත්තලමේ කවිවෙර්දේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

වම් දිසාවේ පුත්තලම් පලාතේ දෙමලකන්පත්තුවේ පුත්තලම්පත්තුවේ සහ කල්පිටියේ කොට්ඨාසවල පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 2,783. ගම—කන්දකුලී.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියවනා.	අත්දම.	මහත.		පවත්ගන්න ගණිත.
				අ. රු. ප.	රු. ග.	
12608	ආණ්ඩුව	සේනදීන් මරික්කාර්	4 හිට 5 අවුරුදු පොල් ගස්	2	3	12 25 0
V 1214	එම	පවුනුගමුව වි. හි. ජෝසප්	හිස්වැලිබිම	3	3	34 10 0
W 1214	එම	එම	හිස්ඉබම, උස්පොලො	0	1	18 12 0
X 1214	එම	එම	එම	0	0	10 12 0
Y 1214	එම	එම	8 වේ හිට 11 වේ අවුරුදු ඇති පොල්ගස් 6 සහ හිස් ඉබම	6	0	34 16 0
12609	කන්දකුලිය ජුංස් අප්පු, ජුවන්අප්පු ආණ්ඩුව		මාළු වෙලක මඩු 5 ඇති හිස්බිම	1	2	18 12 50
12569	ආණ්ඩුව	සිතියම 2,765. ගම—පරිකකුලම. ආණ්ඩුව	වෙල	2	1	0 60 0
12570	එම	සිතියම 2,766. ගම—දුර්ගිනිවිටිය. ආණ්ඩුව	එම	2	0	18 60 0
12582	ආනමඩුවේ ඇම්. ඒ. අස්සකාර්	ආණ්ඩුව	පාළුපත්ත	0	3	12 15 0
12885	එම	එම	කැලේ	0	0	22 15 0
Q 1214	ආණ්ඩුව	සිතියම 2,776. ගම—මහඋස්වැව. පුවරුල වෙල්ලිදගේ සහ තවත් 2 හෙක්	වෙල	3	3	0 10 0
R 1214	එම	එම	පාළුවෙල	2	2	3 10 0
S 1214	එම	එම	—	4	2	8 10 0
12592	කපුරුගාමිගේ මුදලි	සිතියම 2,777. ගම—රුවර්ගම.				
12594	ගාමි සහ කිංගාමි ආණ්ඩුව	එම	මිටිකැලේ එම	8	0	22 10 0
12601	මුදලිගාමිගේ පුත්ති රුලු තමන්සා	සිතියම 2,782. ගම—මහාමැදවවිටිය.				
12605	වැටිපාස් ආණ්ඩුව	එම	මිටිකැලේ විවලට හොඳයි කැලේ	21	3	0 10 0
	එම	එම		7	1	20 10 0

කො.	ඉල්ලුම්කාරයා.	අයිතියට නියෝජ්‍ය.	අන්දම.	මහස. රු. ප.	පවත්නා මහස. රු. ශ.
සිතියම 2,730. ගම—කුරවත්තකුසිලේ.					
12422	ආණ්ඩුව	ආණ්ඩුව	මිටිකැලේ, වැල්ල	5 1 0	10 0
12423	එම	එම	8වේ හිට 11 අවුරුදු වසස පොල්ගස්	0 2 2	150 0
12424	එම	එම	කවුකැලේ	12 1 0	10 0
12425	එම	එම	මිටිකැලේ, වැල්ල	0 2 6	10 0
12426	එම	එම	එම	11 0 0	10 0
12427	එම	එම	එම	6 2 24	10 0
12428	එම	එම	එම	0 1 24	10 0
12429	එම	එම	එම	7 0 0	10 0
12430	එම	එම	පොල්ගස් 3෧෪ හිට 6 අවුරුදු	2 1 35	125 0
12431	එම	එම	එම	1 2 12	100 0
12432	එම	එම	මිටිකැලේ, වැල්ල	6 3 24	10 0
12434	එම	එම	එම	7 3 24	10 0
12435	එම	එම	පොල්ගස් 15෧෪ හිට 25 අවුරුදු	0 1 24	175 0
12436	එම	එම	වික්කමුවාල ඇති පොල්ගස්	0 1 12	50 0
සිතියම 1,771. ගම—මොකොන්දුවාරම්.					
8904A	එම	ආණ්ඩුව	පෙල් වගාකෙරුවට සෑයෙන කැලේ	11 1 0	15 0
8904B	එම	එම	එම	10 0 0	15 0
8904C	එම	එම	—	10 0 0	15 0
8904D	එම	එම	—	10 0 0	15 0
8904E	එම	එම	—	10 0 0	15 0
8904F	එම	එම	—	10 0 0	15 0
8904G	එම	එම	—	10 0 0	15 0
8904H	එම	එම	—	10 0 0	15 0
8904I	එම	එම	—	10 0 0	15 0
සිතියම 2,774. ගම—ආනමාසලේ.					
O 1214	එම	ඒ. ඇල්. මුහුදු සිදික්	අවුරුදු 2෧෪ හිට 8 අවු රුදු වසස ඇති පො ල් වත්ත	1 3 0	150 0
P 1214	එම	එම	වසස ඇති පොල්වත්ත 2	0 4	250 0
සිතියම 1,723. ගම—උප්පුදුවාල.					
8752	එම	වී. සිමන්පුල්ලේ	12 අවුරුදු පොල්වත්ත	0 2 22	150 0
8753	එම	සමරි සන්තිගාගු	4 එම	0 0 6	10 0
8754	එම	සන්තිගාගු එෆ්ගස්	එම	0 0 21	10 0
ගම—දඹව.					
8755	එම	බස්නියන් පුවකිනුගේ උරු මක්කාරයෝ	10 එම	0 1 27	10 0
8756	එම	බස්නියන් මරිසාලගේ උරු මක්කාරයෝ	එම	1 1 11	20 0
8758	එම	පිලිප්පු අන්තෝති	5 එම	0 1 21	10 0
8759	එම	ආණ්ඩුව	12 එම	0 0 5	10 0
8761	එම	බස්නියන් මරිසාලගේ උරුමක් කාරයෝ පන්ගුවකට සහ අතින් පන්ගුව ආණ්ඩුවේ	6 එම සහ කැලේ	19 3 31	10 0
8757	එම	වී. සිමන්පුල්ලේ	12 අවුරුදු පොල්ගස්	0 0 25	20 0
සිතියම 2,320. ගම—කන්දකුලේ.					
10883	පුලියන්පරිහාරි මහ වෙල්පුල්ලේ	ආණ්ඩුව	කැලේ	28 2 26	20 0
සිතියම 176. ගම—වටවාන්.					
2037	ආණ්ඩුව	ආණ්ඩුව	—	9 3 34	10 0
2038	එම	එම	—	9 3 27	10 0
සිතියම 148. ගම—වාවාපුරි.					
R 20½	ආණ්ඩුව	රෝමානු කතෝලික	වැලිඉඩම	38 0 20	10 0
සිතියම 259. ගම—තලවිල්ල.					
N 86	ආණ්ඩුව	ආණ්ඩුව	කවුකැලේ සහ වැලි හිම	80 1 0	10 0
O 86	එම	එම	—	84 0 0	10 0

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේඥර්ජනරාජයාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා වසඳු දියාමේ පුත්තලමේ උපරිපතිවරයාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,  
එමර්ට්ට් ඉම් කරන්,  
මහසෙනෙකාරී පමන.

No. 1,698, N.W. P.

கொல்லானியல் சக்கிடுத்தார் ஆபிசில்,  
கொழும்பு, 1903 ம் ஆனிமீ 29 ந் உ.

1903 ம் ஆண்டு ஆடிமாதம் 30 ந் தேதி, வியாழக்கிழமையில் பின்னேரம் 1 மணிக்கு தன் ஆபிசில் வட மேற்கு மாகாணத்து உதவி கவர்ணமேந்து ஏசன்றவர்களால் இந்நடையிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற்குறி விற்கப்படும்.

காணித்துண்டுகள், வடமேற்கு மாகாணத்து புத்தளம் டிஸ்திரிக்கின தெமளபத்து கல்பிட்டி புத்தளம் பருதியிலிருக்கின்றன.

பிளான இலக்கம் 2,783. கேள்விக்காரன்—அரசாட்சியார்.				நிதானித்த விவர ஏக்க ரொன்றுக்கு.	
இல.	குறிச்சி.	உரித்தானியின பெயர்.	விவரம்.	ஏ. சா. ப.	ரூ. ச.
12608	கண்டக்குளி	சையினதீன் மரைக்கர்	4, 5 வருசுதென்னை	2 3 12	25 0
V 1214	ஷெ	பி. டி. ஜோசப் பருணுகமம்	மணல்தரை	3 3 34	10 0
W 1214	ஷெ	ஷெ	வெண்காணி நிலம் வயல்	0 1 18	12 0
X 1214	ஷெ	ஷெ	ஷெ	0 0 10	12 0
Y 1214	ஷெ	ஷெ	6 தென்னை மரம்	6 0 34	16 0
12609	கண்டக்குளி	கேள்விக்காரன்—குசைஅப்பு யுவானப்பு கண்டகுளி. அரசாட்சியார்	வெண்காணி 6 மீன கொட்டு	1 2 18	12 50
12569	பெரியகுளம்	பிளான் இலக்கம் 2,765. கேள்விக்காரன்—அரசாட்சியார். அரசாட்சியார்	வெள்ளாமைவயல்	2 1 0	60 0
12570	இங்கினியிட்டி	பிளான இலக்கம் 2,766. கேள்விக்காரன்—அரசாட்சியார். அரசாட்சியார்	வயல்காணி	2 0 18	60 0
12582	ஆனைமடு	பிளான இலக்கம் 2,771. கேள்விக்காரன்—ம. அ. அசனார் ஆனைமடு. அரசாட்சியார்	பான் தோட்டம்	0 3 12	15 0
12885	ஷெ	கேள்விக்காரன்—இலலை. அரசாட்சியார்	காடு	0 0 22	15 0
Q 1214	மாட்சாவை	பிளான இலக்கம் 2,776. கேள்விக்காரன்—அரசாட்சியார். புனசிரான வெல்விதானை மற்றவரும்	வயல்காணி பான்வயல்	3 3 0	10 0
R 1214	ஷெ	ஷெ	ஷெ	2 2 3	10 0
S 1214	ஷெ	ஷெ	ஷெ	4 2 8	16 0
12592	ராசிரகம்	பிளான இலக்கம் 2,777. கேள்விக்காரன்—கப்புருஆழிகே முதலியுமி. அரசாட்சியார்	சிறு காடு	8 0 22	10 0
12594	ஷெ	ஷெ	ஷெ	5 0 14	10 0
12601	மாமதவாச்சி	பிளான இலக்கம் 2,782. கேள்விக்காரன்—முதலியுமிகே புனசிரான. அரசாட்சியார்	சிறு காடு நெல்விதைக்க காடு	21 3 0	10 0
12605	ஷெ	ஷெ	ஷெ	7 1 20	10 0
12422	குளவனகுழல்	பிளான இலக்கம் 2,780. கேள்விக்காரன்—அரசாட்சியார். அரசாட்சியார்	சிறுகாடு மணல்	5 1 0	10 0
12423	ஷெ	ஷெ	8, 11 வயது தென்னை	0 2 2	150 0
12424	ஷெ	ஷெ	பரட்டைக்காடு	12 1 0	10 0
12425	கிரவனகுழல்	ஷெ	சிறுகாடு	0 2 6	10 0
12426	ஷெ	ஷெ	ஷெ	11 0 0	10 0
12427	குரவன்குழல்	அரசாட்சியார்.	சிறுகாடு	6 2 24	10 0
12428	ஷெ	ஷெ	ஷெ	0 1 24	10 0
12429	ஷெ	ஷெ	ஷெ	7 0 0	10 0
12430	ஷெ	ஷெ	3, 6 வருஷ தென்னை	2 1 35	125 0
12431	ஷெ	ஷெ	ஷெ	1 2 12	100 0
12432	ஷெ	ஷெ	ஷெ. காடு மணல்	6 3 24	10 0
12434	ஷெ	ஷெ	ஷெ	7 3 24	10 0
12435	ஷெ	ஷெ	15 வருஷ தென்னை	0 1 24	175 0
12436	ஷெ	ஷெ	வீட்டப்பட்ட தென்னை	0 1 12	50 0
8904a	முத்துவராம	பிளான் இலக்கம் 1,771. கேள்விக்காரன்—அரசாட்சியார். அரசாட்சியார்	தென்னைக்கு ஏற்றகாடு	11 1 0	15 0
8904b	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
8904c	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
8904d	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
8904e	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
8904f	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
8904g	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
8904h	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
8904i	ஷெ	ஷெ	தென்னை	10 0 0	15 0
O 1214	ஆனைவாசல்	பிளான் இலக்கம் 2,774. கேள்விக்காரன்—அரசாட்சியார். அ. வ. மம்மத்தசிகி	2, 8 வருஷ தென்னம் தோட்டம்	1 3 0	150 0
P 1214	ஷெ	ஷெ	ஷெ	2 0 4	250 0
8752	உப்புதருவை	பிளான் இலக்கம் 1,723. கேள்விக்காரன்—அரசாட்சியார். வீ. சீமான்பிள்ளை	12 வருஷ தென்னம் தோட்டம்	0 2 22	150 0
8753	ஷெ	சுவரிசந்தியாகு	4 வருஷ தென்னம் தோட்டம்	0 0 6	10 0
8754	ஷெ	சந்தியாகு லூக்கான	ஷெ	0 0 21	10 0
8755	தருவை	வஸ்தியான் சுவக்கிணு உரித்தாளர்	10 வருஷ தென்னம் தோட்டம்	0 1 27	10 0
8756	தருவை	வஸ்தியான் மரிசால்	ஷெ	1 1 11	20 0



இல.	குறிச்சி.	உரித்தாரீயின் பெயர்.	விபரம்.	நிதானித்த விசுவ ஏக்க ரொஸ்	
				விசுவம். ஏ. அ. ப.	அக்கரூ ரூ ச.
8758	தருவை	பிவிப்பு அந்தோனி	5 வருஷ தென்னந்தோட்டம்	0 1 21	10 0
8759	தருவை	அரசாட்சியார்	12 வருஷ தென்னந்தோட்டம்	0 0 5	10 0
8761	தருவை	வஸதியான மணவல் உரித்தாளர்	காடும் தென்னந்தோட்டம்	19 3 31	10 0
8757	தருவை	சீமானபிள்ளை	15 வருஷ தென்னமரம்	0 0 25	20 0
10883	பிளான இலக்கம் 2,320. கேள்விகாரண—புளியான பரிகாரி மணவல்பிள்ளை. கண்டக்குளி அரசாட்சியார்	காடு		28 2 26	20 0
2037	பிளான இலக்கம் 176. கேள்விகாரண—அரசாட்சியார்.			9 3 34	10 0
2038	வட்டவான ஷே அரசாட்சியார்			9 3 27	10 0
R 20½	மாம்புரி	பிளான இலக்கம் 148. கேள்விகாரண—அரசாட்சியார். ரோமானகத்தேர்விகீகர்	மணல்தரை	38 0 20	10 0
N 86	தலைவில்லு	பிளான இலக்கம் 259. கேள்விகாரண—அரசாட்சியார்.		80 1 0	10 0
O 86	ஷே	அரசாட்சியார்	பரட்டைக்காடு மணல் ஷே	84 0 0	10 0

இக்காணிக்கைப்பற்றிய மேல் அதிகமான விபரங்களை சேர்வைபயர் ஜெனறலிடமும் விற்றபனவின் கொந்தீசுகளைப்பற்றி புத்தளம் உதவீ ஏசன் அத்துரை அவர்களிடமும் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டணப்படிப்பு,  
எவெறட் இம் தூர்ன்,  
இராசாங்க விசுதர்.

No. 1,699, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, June 27, 1903.

ON Monday, August 24, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Pitigal korale north and south divisions of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,745. Applicant—Nil.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
T 720	Tarakudivillu	Segu Mohammado and others	Chena	10 0 30
9354	Pahalapalugaswewa	Preliminary plan 1,859. Applicant—Nil. Crown	Open swampy	0 3 14
Y 1181	Chilaw	Preliminary plan 2,442. Applicant—Nil. Lorenzu Fernando and others	Swampy waste land	0 3 13
A 1182	Do.	do.	do.	0 2 17
C 1182	Do.	P. Costa and others	do.	0 2 18
11523	Dummaneagara	Preliminary plan 2,522. Applicant—Nil. Crown	Paddy field	0 0 35
11524	Do.	do.	Threshing floor	0 0 32
11845	Dummaneagara	Preliminary plan 2,633. Applicant—Amaris Appuhamy, Vel-vidane. Crown	Cocoanut garden	0 0 19
11846	Do.	do.	Paddy field	2 0 38
11866	Tambagalla	Preliminary plan 2,639. Applicant—Nil. Crown	Cocoanut garden	0 0 13
11869	Do.	do.	do.	0 2 0

Upset price,—Rs. 10 to Rs. 15 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,699, N.W. P.

1903 ன்று சூன் மீ 27 வெதி டீவ கையாடு  
மகசெனுதாரீசரூனாவசேசே கன்தேர்ரூலேடிச.

மேல் டீவாவே கராவக டீசுதின்குலே ரூபீசன்கரூனாவசே சிசின வெகி சகக கடுகனவெவ குண்புல கன கக ஓவிலி குண்புலே திசேவலரூ குகாரூபி வெகி 1903 ன்று டீவோசுடி மீ 24 வெதி டீவபு கடுடி டீவரூ 10 கராவக கவிவெரீசேடி வெனடேசிகாரி சிசுண்கனவி கையேசே தேர்ரூமீகாரடேனவி கெடுகனவா டீவ.

மேல் டீவாவே கராவக ரூபீசன ரூபீச கக டீவபு சிசினசு கைர்ரூ கையிடாகசே சிசினா திவெக விசுகூவெடு 11.

கைய.	கவி.	சினிசெ 1,745.	மேல் ஓவிலிவரூபு குரூபீசிகாரகன கையா. டிசினிகம கினனவா.	ககக. டி. ரூ. ச.
T 720	காரகுகிசிலிசு	சேகு புகமபெடுகக கனவன்	சென	10 3 30
9354	சகரூபீசவிலு	சினிசெ 1,859.	வகூரூ சிசினிசெ	0 3 14

කො.	කම.	අයිතිකරු කියවනා.	අන්දම.	මගක. අ. රු. ප.
		සිතියම 2,442.		
Y 1181	ගලාවක	ලොරෙන්න ප්‍රනාන්දු සහ තවත්	වතුරු මුඩුබිම	0 3 13
A 1182	එම	එම	එම	0 2 17
C 1182	එම	පී. කෝස්සා සහ තවත්	එම	0 2 18
		සිතියම 2,522.		
11523	දුම්මනගොඩ	අණ්ඩුව	වි කුඹුර	0 0 35
11524	එම	එම	කමක	0 0 32
		සිතියම 2,633. ඉල්ලුම්කාරයා—අමාරිස් අළුපුතාමි.		
11845	එම	අණ්ඩුව	පොල්වත්ත	0 0 19
11846	එම	එම	විකුඹුර	2 0 38
		සිතියම 2,639. මේ ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.		
11866	තඹගල්ල	අණ්ඩුව	පොල්වත්ත	0 0 13
11869	එම	එම	එම	0 2 0

අකකාරක මිල රුපියල් 10 සිට රුපියල් 15 දක්වා.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තයාගේ දෙපාර්තමේන්තුවේ, එකීනීමි කොන්දේසි ගැණ මි දිසාමේ ගලාවක උපදේශනා දෙපාර්තමේන්තුවේ දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්තකන්සේගේ අඤ්ඤාස,  
එවරුඩි ඉම් හරිත්,  
මහසෙනෙහි රිස් මමක.

## LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,250, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, June 18, 1903.

ON Wednesday, August 5, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,410.—Nuwaragam korale.

Village—Kiralogama.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
7509	—	Pinhami Vel-vidane and other villagers of Kirilogama	Garden, houses, and cocoanuts	7 2 30	20 0
		Preliminary plan 2,422.—Eppawala korale. Village—Mediyawa.			
7546	Tikiriappuge Kapurala	Crown	Jungle fit for paddy	5 1 34	11 0
7547	—	do.	Paddy field (encroachment by Punchiralage, ex-Vel-vidane, and three others)	0 2 34	11 0
		Preliminary plan 2,443.—Eppawala korale. Village—Sirikkulama.			
7605	Baiyawedage Kiriduraya and others	Crown	Jungle fit for paddy	5 3 22	12 0
7606	Do.	do.	do.	0 2 19	12 0
		Preliminary plan 2,437.—Kanadara korale. Village—Rampatwila.			
7585	Kawanna Mastan Bai	Crown	Jungle fit for garden	10 2 30	25 0
7586	Do.	do.	Old chena fit for paddy	20 0 30	25 0
		Preliminary plan 2,438.—Kanadara korale. Village—Ellewewa.			
7588	Ukkurala Mohottala and others	Crown	Chena fit for paddy	2 2 35	11 0
7589	Kandatege Punchirala	do.	Jungle fit for paddy	1 2 24	11 0

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
		Preliminary plan 2,440.—Kadawara korale.				
		Village—Ellewewa.				
7593	Kandatege Punchirala	Crown	Chena and jungle fit for	4	3 32	11 0
7595	K. Punchirala Wedarala and others	do.	paddy Jungle fit for paddy	8	3 25	11 0
		Preliminary plan 2,439.—Kende korale.				
		Village—Kirimetiya.				
7591	Appuwa Vel-vidane	Crown	Forest fit for paddy	2	3 34	12 50
		Preliminary plan 2,441.—Kende korale.				
		Village—Kallanchiya.				
7598	Kapurala Vel-vidane	Crown	Jungle fit for paddy	0	3 31	25 0
7599	Do.	do.	do.	1	1 1	25 0
7601	Kirihamige Ukkurala	do.	do.	0	2 30	25 0
		Preliminary plan 2,414.—Kadawat korale.				
		Village—Kudaratmale.				
7526	Kapuruhamige Kadirate of Hirallugama	Crown	Chena fit for paddy	5	0 30	10 0
		Preliminary plan 2,444.—Kadawat korale.				
		Village—Ihala Tammannewa.				
7608	Punchinaidege Kanda	Crown	Jungle fit for paddy	1	2 38	11 50
7609	Kapuwage Pina Hangiliya	do.	Jungle and chena fit for paddy	8	0 26	11 50
		Preliminary plan 2,445.—Kadawat korale.				
		Village—Siyambalagaswewa.				
7611	Kapuwanaidege Kaila, Vel-vidane	Crown	Jungle fit for paddy	3	3 0	12 50
		Village—Nelugollekada.				
7613	Gama Vidane of Dachchidamana	Crown	Jungle fit for paddy	7	1 12	12 50
7614	Kalunaidege Sinnanaide of Tammannewa	do.	do.	7	2 5	12 50
		Preliminary plan 2,446.—Kadawat korale.				
		Village—Helambawewa.				
7615	Sinnanaidege Kapuwanaide and others of Tammannewa	Crown	Jungle fit for paddy	5	3 28	10 0
		Preliminary plan 2,447.—Kadawat korale.				
		Village—Mahadiwulwewa.				
7617	Pinhami and Gammanchirala Vel-vidane	Crown	Jungle fit for paddy	13	0 0	12 0
7619	Gammanchirala Vel-vidane and Ukkurala	do.	do.	7	3 36	12 0
		Preliminary plan 443.—Willachchiya korale.				
		Village—Nammadamaduwa.				
1691	Anthony Pariari, R. Muniandi, Kutti Vellan, K. Vaitalingam, and Rasayan, all of Periyakatu Puliyankulama	Crown	Low jungle fit for paddy	3	1 8	10 0
		Preliminary plan 491.—Willachchiya korale.				
		Village—Dunupotagama.				
1772	Appuhami Vel-vidane	Crown	Low jungle fit for paddy	3	0 18	10 0
		Preliminary plan 793.—Kadawat korale.				
		Village—Dachchidamana.				
2478	Gama Vel-vidane	Crown	Low jungle fit for paddy	1	2 18	12 0
2479	Do.	do.	do.	3	1 17	12 0
		Preliminary plan 876.—Eppawala korale.				
		Village—Konwewa and Amunukole.				
2686	Kirihami Liyana Arachchi	Crown	Forest fit for paddy	1	3 23	12 50
		Preliminary plan 2,319.—Kende korale.				
		Village—Galwiragollewa.				
7180	—	Crown	Forest fit for paddy	0	2 4	12 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,250 N.C.P.

වස 1903 ක්වු ජුනි මස 18 වෙනි දින කොළඹ

මහජනසභාවේ සභාපතිවරයාගේ කාර්යාලයේදී.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1903 ක්වු අගෝස්තු මස 5 වෙනි දින වැදගත් සමය 16 අනුරාධපුර කවච්චියේදී වෙන්දේසිකර විකුණුවට නොහොත් බේරුම්කරදෙනවට යෙදෙනවා ඇත.

උතුරු මහල දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම්පලාත කෙ.විධායකයේ පිහිටා තිබෙන බිම්කැබලි 30. සිතියම 2,410. නුවරගම්කෝරළේ.

අයිතිකම් කිසිත්තා—කිරුණුගම පිහිටාම් වෙල්විදුනේ සහ තවත් ගම්වු. පවත්නා සහ

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	ගණන. රු. ශ.
7509	කරුණාගම	—	වත්ත, ගෙවල් සහ පොල්ගස්	7 2 30	20 0
7546	මැදියාව	සිතියම 2,422. එප්පාවෙලකෝරළේ.	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. විශ්ව සුදුසුකැලේ	5 1 34	11 0
7547	එම	විකිරිඅප්පුගේ කවුරුල්ල	කුඹුරු, පුත්තේරු හිටපු වෙල්විදුනේ සහ තවත් 3 දෙනෙක්	0 2 34	11 0
7605	සිරිකකුලම	සිතියම 2,443. එප්පාවෙලකෝරළේ.	වහිතාවෙදුදේ කිරිපුරයා සහ තවත් අය	5 3 22	12 0
7606	එම	එම	විශ්ව සුදුසු කැලේ එම	0 2 19	12 0
7585	රම්පත්තල	සිතියම 2,437. කනදරුකෝරළේ.	කාවන්තාමස්තාත්තායි	10 2 30	25 0
7586	එම	එම	විශ්ව සුදුසු පුරක ඉන්න	20 0 30	25 0
7588	ඇල්ලේවැව	සිතියම 2,438. කනදරුකෝරළේ.	උක්කුරු මොහොව්වාර සහ තවත්	2 2 35	11 0
7589	එම	කන්දනේගේ පුත්තේරු	විශ්ව සුදුසු කැලේ	1 2 24	11 0
7593	එම	සිතියම 2,440. කනදරුකෝරළේ.	කන්දනේගේ පුත්තේරු	4 3 32	11 0
7595	එම	කන්දනේගේ පුත්තේරු සහ තවත් අය	විශ්ව සුදුසු කැලේ	8 3 25	11 0
7591	කිරිමැටියාව	සිතියම 2,439. කැදකෝරළේ.	අප්පුච්චේවිදුනේ	2 3 34	12 50
7598	කල්ලන්විස	සිතියම 2,441. කැදකෝරළේ.	කපුරු වෙල්විදුනේ	0 3 31	25 0
7599	එම	එම	එම	1 1 1	25 0
7601	එම	කිරිගමගේ උක්කුරු	එම	0 2 30	25 0
7526	කුඩාරත්තලේ	සිතියම 2,414. කඩවත්තෝරළේ.	හිරුල්ලගම කපුරුගමගේ කදි රුනේ	5 0 30	10 0
7608	ඉහලකමමත්තැව	සිතියම 2,444. කඩවත්තෝරළේ.	පුත්තේරුගේ කන්ද	1 2 38	11 50
7609	එම	කපුච්චේවිදුනේ	විශ්ව සුදුසු කැලේ	8 0 26	11 50
7611	සියලුප්පාව	සිතියම 2,445. කඩවත්තෝරළේ.	කපුච්චේවිදුනේ කපුච්චේවිදුනේ	3 3 0	12 50
7613	ගෙවුණේලැකව	දැවිච්චේවිදුනේ ගම්විදුනේ	එම	7 1 12	12 50
7614	එම	කමමත්තැවේ කපුච්චේවිදුනේ	එම	7 2 5	12 50
7615	ගැලුම්වැව	සිතියම 2,446. කඩවත්තෝරළේ.	කමමත්තැවේ සිත්තානයිදේ	5 3 28	10 0
7617	මහදිවුල්වැව	සිතියම 2,447. කඩවත්තෝරළේ.	විශ්ව සුදුසු කැලේ	13 0 0	12 0
7619	එම	පිත්තාම සහ ගෑන්තේරු වෙල්විදුනේ	විශ්ව සුදුසු කැලේ	7 3 36	12 0
1691	කඳවෙල්ල	සිතියම 443. විලවිච්චේවිදුනේ.	පෙරියකැවුකුලමේ අන්තෝති පරියාප්, ආර්, මුනිසත්තා, කුච්චේවිදුන සහ රසගෙත්	3 1 8	10 0
1772	පුහුණුව	සිතියම 491. විලවිච්චේවිදුනේ.	අප්පුච්චේවිදුනේ	3 0 18	10 0
2478	දැවිච්චේවිදුන	සිතියම 793. කඩවත්තෝරළේ.	ගමා වෙල්විදුනේ	1 2 18	12 0
2479	එම	එම	එම	3 1 17	12 0

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අක්ෂර.	මහල.	ඊ. රු. ප.	පටුණකය.
2686	කෝන්වැව සහ අමුණකෝල්	කිරිඳිමි ලියනආරම්භිල	විසව සුදුසු මුහලාන	1 3 23	12 50	
7180	ගල්විටියොල්ලාව	කිරිඳිමි ලියනආරම්භිල	විසව සුදුසු මුහලාන	0 2 4	12 0	

සිංහල 876. එස්. ආ. චෙලියාචාර්යයාගේ.  
 සිංහල 2,319. කැ. ආ. චෙලියාචාර්යයාගේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා සර්වේයර්ස් ජනරාල් ජනානායකයන්ගෙන්, විනිනිමේ කොන්දේසි ගැන වැඩිදුර තොරතුරු ලැබීමට දිනට අනුමැතිය එස්. ආ. චෙලියාචාර්යයාගෙන් ලබාගත හැක.

ගරුකර උතුම්ව නිවහනක් සේ අඥව ලෙස,  
 එවරුන් ඉම් හරිස්,  
 මහලේකම්වරයා වෙත.

No. 1,251, N.C. P. Colonial Secretary's Office,  
 Colombo, June 18, 1903.

ON Friday, July 31, 1903, at 1 o'clock p.m., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-five allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,287.—Kanadara korale.  
 Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs. c.
3807	Rampatwila	—	Low forest fit for paddy	4 1 16	17 0
3808	Do.	—	do.	5 0 34	17 0
3811	Do.	—	Open land fit for paddy	0 0 8	10 0
M 124	Do.	—	do.	0 0 28	10 0
N 124	Do.	—	do.	0 0 23	10 0
3812	Do.	—	do.	0 0 6	10 0
3813	Do.	—	do.	0 2 0	10 0
3814	Do.	—	do.	0 0 4	10 0
3815	Do.	—	Low forest fit for paddy	5 0 31	17 0
3816	Do.	—	do.	5 0 0	17 0
3817	Do.	—	do.	1 3 32	17 0
3820	Do.	—	do.	4 0 0	17 0
3821	Do.	—	do.	3 1 3	17 0
3822	Do.	—	do.	3 0 2	17 0
3823	Do.	—	do.	4 3 36	17 0
3824	Do.	—	do.	5 0 26	17 0
3825	Do.	—	do.	0 2 17	17 0
Q 124	Do.	—	Open land fit for paddy	0 0 18	10 0

Preliminary plan 2,359.—Kanadara korale.  
 Appuralage Punchirala and another of Rotapokuna Low forest fit for paddy 4 2 18 10 0  
 K. V. Punchi Banda and another of Rotapokuna Scrub jungle fit for paddy 3 0 30 10 0  
 Punchirala Vel-vidane and another of Rotapokuna do. 4 0 2 10 0

Preliminary plan 2,413.—Kanadara korale.  
 Kirimetiya Paddy field (encroachment by Appuhamy late Korala, and others of Tammannewa) 0 3 25 10 0  
 Kirihami Vedaralage Punchirala Forest fit for garden 1 3 29 11 50

Preliminary plan 2,434.—Kanadara korale.  
 Kadiratege Bandirala Low forest fit for paddy 2 0 14 11 0

Preliminary plan 2,435.—Kanadara korale.  
 Appuhamy Vel-vidane Forest fit for garden 2 0 32 11 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province

By His Excellency's command,  
 EVERARD IM THURN,  
 Colonial Secretary.

No. 1,251, N.C. P.

වර්ෂ 1903 ජූලි මස 18 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේදී.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක බඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1903 ජූලි මස 31 වෙනි දින වූ සිකුරුදා සවස 12 ආහාරවිදුර සවස 12 ට වෙන්දේසි කර විකුණුවට නොහොත් බේරුන්සරදෙන් මෙදෙනවා වැනි.

උතුරු මහල දිසාවේ ආහාරවිදුර පලාතේ භූමිමාලිකාවන්ගේ සංඛ්‍යා පිහිටා තිබෙන බිම්ප්‍රමාණ 25 ක්. සිතියම 1,287. කනදරුණේ. අයිතිකරු නිමාණය:—ආණ්ඩුව.

නො.	මම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. අ. රු. ප.	පවත්ගන්න. රු. ග.
3807	රම්පත්වල	—	විශ්ව සුදුසු ලද මුහුලාන	4 1 16	17 0
3808	එම	—	එම	5 0 34	17 0
3811	එම	—	විශ්ව සුදුසු පිට්ටනි බිම	0 0 8	10 0
M 124	එම	—	එම	0 0 28	10 0
N 124	එම	—	එම	0 0 23	10 0
3812	එම	—	එම	0 0 6	10 0
3813	එම	—	එම	0 2 0	10 0
3814	එම	—	එම	0 0 4	10 0
3815	එම	—	විශ්ව සුදුසු ලද මුහුලාන	5 0 31	17 0
3816	එම	—	එම	5 0 0	17 0
3817	එම	—	එම	1 3 32	17 0
3820	එම	—	එම	4 0 0	17 0
3821	එම	—	එම	3 1 3	17 0
3822	එම	—	එම	3 0 2	17 0
3823	එම	—	එම	4 3 36	17 0
3824	එම	—	එම	5 0 26	17 0
3825	එම	—	එම	0 2 17	17 0
Q 124	එම	—	විශ්ව සුදුසු පිට්ටනි බිම	0 0 18	10 0

සිතියම 2,359. කනදරුණේ.

7321	එම	රොට්ටොකුණේ අප්පුරුණේ පුත්චිරල සහ තවත් අංශක් විශ්ව සුදුසු ලද මුහුලාන	4 2 18	10 0
7322	එම	රොට්ටොකුණේ කේ. වි. පුත්චිර බන්ධා සහ තවත් අංශක් විශ්ව සුදුසු කටුපත්කැලේ	3 0 30	10 0
7323	එම	රොට්ටොකුණේ පුත්චිරල වෙල්ලදාන සහ තවත් අංශක් එම	4 0 2	10 0

සිතියම 2,413. කනදරුණේ.

7523	කිරිමැවියාව	—	කුඹුර, කම්මන්තැවේ අප්පු කාමි හිටපු කේරුල සහ තවත් අංශ අල්ලාගත කිසි	0 3 25	10 0
7524	එම	කිරිකාමිවෙරුමේ පුත්චිරල වත්තට සුදුසු මුහුලාන	1 3 29	11 50	

සිතියම 2,434. කනදරුණේ.

7579	ඉලප්පත්තලම	කදිරුණේ බන්ධිරල	විශ්ව සුදුසු ලද මුහුලාන	2 0 14	11 0
------	------------	-----------------	-------------------------	--------	------

සිතියම 2,435. කනදරුණේ.

7580	මරදන්කඩවල	අප්පුකාමි වෙල්ලදානේ	වත්තට සුදුසු මුහුලාන	2 0 32	11 0
------	-----------	---------------------	----------------------	--------	------

මෙම බඩම් කැණ වැඩිදුර කාරණා සර්වචාර්යවරුන්ගේ අධීක්ෂණයෙන්, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ අධීක්ෂණයෙන් ප්‍රථමය.

ගරුකර උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ, එවරුන් ඉම් හරිස්, මහසෙනෙවිවරයාගේ අධීක්ෂණයෙන්.

No. 1,252, N.C. P.

Colonial Secretary's Office, Colombo, June 24, 1903.

ON Tuesday, August 18, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,407.—Kalpe korale.

Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7486	Horowapotana	—	Jungle fit for paddy	4 3 1	10
7487	Do.	—	Thorny jungle fit for paddy	2 1 32	10
7488	Do.	—	Jungle fit for paddy	4 1 16	10
7489	Do.	—	do.	3 0 27	10
7490	Do.	—	High jungle fit for paddy	6 0 37	30



Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7493	Horowapotana	—	Jungle fit for paddy	6 0 28	10
7494	Do.	—	do.	6 1 34	10
7495	Do.	—	do.	3 3 14	10
7496	Do.	—	do.	5 2 16	10
7497	Do.	—	do.	4 1 25	10
7498	Do.	—	do.	3 3 21	10
7499	Do.	—	do.	4 1 20	10
7500	Do.	—	do.	4 2 32	10
7502	Do.	—	do.	3 3 13	10
7503	Do.	—	do.	5 0 30	10
7504	Do.	—	do.	4 2 18	10
Preliminary plan 2,409.—Mahapotana korale. Claimant—Crown.					
7507	Ratnale	Miskin, ex-Vel-vidane, and others	Chena fit for paddy	6 1 4	10
Preliminary plan 760.—Mahapotana korale. Claimant—Crown and Applicant.					
2421	Anaolondewa	Kappa Udaya	Part field and part jungle fit for paddy	8 0 26	10
Preliminary plan 1,598.—Mahapotana korale. Claimant—Crown.					
4852	Pandarellewa	Ranhami	Field (asweddumized by applicant)	1 1 10	10
Preliminary plan 645.—Ulagalla korale. Claimant—Crown.					
2184½	Kuttikulama	Singa Weda and two others	Low jungle fit for paddy	2 3 2	10
Preliminary plan 2,293.—Uddiyankulama korale. Claimant—Crown.					
7086	Belikulama	Kandate Vel-vidane of Aspaya- bendiwewa	Forest fit for paddy	9 3 6	20
7088	Do.	Punchirala Gamarale and others of Aspayabendiwewa	do.	9 2 14	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,252, N.C. P.

වර්ෂ 1903 ජූනි මස 24 වෙනි දින කොළඹ

මහසෙයුතාර්ස්ථුන්කාන්තේස් කන්යෝර්, වේදි.

දකුණු මහලේ ආණ්ඩුවේ ඒර් නගරයකාන්තේස් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 18 වෙනි දින වූ අගතරුමාද සමය 10 දෙනෙකු කලින් වේදි මෙහෙයුම්කර විකුණුවේ නොහොත් මෙරුන්කරයෙන් වරදෙහිදී ඇත.

දකුණු මහලේ අනුරාධපුර ප්‍රාන්ත ප්‍රධාන කොමිෂනර්ස් විසින් නිවැරදිව ක්‍රියා කිරීමට 22ක්.

සිතියම 240. කල්පේකෝර්ලේ. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.

නො.	මම.	ඉල්ලීමකා. ස.	අන්දම.	පවත්වන්න ම.ස. ගණන. අ. ර. ප. රු.
7486	නොරොවටො තාන	—	විවිධ සුදුසු කැලේ	4 3 1 10
7487	එම	—	විවිධ සුදුසු කටුකැලේ	2 1 32 10
7488	එම	—	විවිධ සුදුසු කැලේ	4 1 16 10
7489	එම	—	එම	3 0 27 10
7490	එම	—	විවිධ සුදුසු අන්දම, කැලේ	6 0 37 30
7493	එම	—	විවිධ සුදුසු කැලේ	6 0 28 10
7494	එම	—	එම	6 1 34 10
7495	එම	—	එම	3 3 14 10
7496	එම	—	එම	5 2 16 10
7497	එම	—	එම	4 1 25 10
7498	එම	—	එම	3 3 21 10
7499	එම	—	එම	4 1 20 10
7500	එම	—	එම	4 2 32 10
7502	එම	—	එම	3 3 13 10
7503	එම	—	එම	5 0 30 10
7504	එම	—	එම	4 2 18 10
සිතියම 2,409. මහසෙයුතානකෝර්ලේ.				
7507	රත්මලේ සිතියම 760.	මිස්කින් වෙල්විදනේ සහ තවත් මහසෙයුතානකෝර්ලේ.	විවිධ සුදුසු සහ කැලේ කොටසක්	6 1 4 10
2421	ආනමලන්දාව	කප්පඋඩයා	විවිධ සුදුසු කොටසක් කැලේ කොටසක් අක්කර	8 0 26 10

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	පටන්ගත්ත මහන. ගනන.	
				අ. රු. ප.	රු.
4852	පබ්බුල්ලාව	සිතියම 1,598. මහලොහ:කතෝරලේ. රත්නාමි	අයිතිකම කිහිපයා—ආණ්ඩුව. ඉල්ලුම්කාරයා විසින් අස් වද්ද හිමික කුමුර	1	1 10 10
2184½	කුම්බිකලම	සිතියම 645. උලගල්ලකෝරලේ. සිංහා වෙද සහ කෑන් දෙදෙනෙක් විට පුදුසු ලදකැලේ	විට පුදුසු ලදකැලේ	2	3 2 10
7086	වෙලිකලම	සිතියම 2,293. උම්බිහිත්කුලකෝරලේ. කන්දකේ වෙලිකලේ	විට පුදුසු මුහලන	9	3 6 20
7088	එම	අස්වකාඩාදි වැවේ පුනවිඳුල ගම උල සහ තවත් එම	එම	9	2 14 15

එම මුළුම ගැන වැඩිදුර කාරණ සර්වේසර්පනරුල්ලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරුන්කාන්සේගෙන්ද දුනගත්තට පුවමන.

ග. රු. ප. උතුරු මහනගරයේ අඤ්ඤාලය,  
එවරුම් ඉම් කරන්,  
මහසෙක්කාරියේ 20

No. 1,253, N.C. P. Colonial Secretary's Office, Colombo, June 25, 1903,

ON Thursday, August 20, 1903, at 1.30 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
Preliminary plan 179.—Kalagam korale. Claimant—Crown.						
Q 46	Kanduhitiyawa	—	Low jungle fit for paddy	0	0 23	10
T 46	Kanduhitiyawa	Claimant—Crown and Puspage Kapuwa.	Field	0	1 20	10
V 46	Do.	—	do.	0	1 4	10
Preliminary plan 2,245.—Kalagam korale. Claimant—Crown.						
6964	Kelekarambawa	Kirihami Vel-vidane, Appuhami Vel-vidane, and others of Kelekarambawa	Forest fit for paddy	3	3 32	30
6966	Do.	do.	do.	2	3 4	30
Preliminary plan 2,365.—Maminiya korale. Claimant—Crown.						
7338	Panikkalagama	Wannakurala and others of Kadiragama	Old chena fit for paddy	2	2 2	10
7340	Kadiragama	Wannakurala of Kadiragama	Chena fit for paddy	3	1 38	10
7341	Panikkalagama	S. Tikiriappu and Wannakurala	do.	3	2 17	10
Preliminary plan 2,364.—Maminiya korale. Claimant—Crown.						
7336½	Pahalammillewa	—	Paddy field (encroachment by Udayarege Banda, Menikrala, Rankiri, Kappi, Rankirappu, and others)	0	0 10	10
7337	Do.	—	do.	0	0 12	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,253, N.C. P. වම් 1903 ක්වු ජුනි මස 25 වෙනි දින කොළඹ මහසෙක්කාරියේ උතුරු මහනගරයේ අඤ්ඤාලය.

උතුරු මහනගරයේ අඤ්ඤාලයේ ඒජන්තරුන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට පුකාරයට වම් 1903 ක්වු අගෝස්තු මස 20 වෙනි දින ක්වු මුහුණපත්තිය සමඟ 1.30ට අනුරාධපුර කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට කොහොන් කේරුන්කර දෙවට ගෙදෙනවා ඇත.

උතුරු මහනගරයේ අනුරාධපුර පලාතේ කලාගම්පලාත කොමසාරිස් විසින් නිවෙහ කිකුලුබෙලි 10ක්. සිතියම 179. කලාගම්කෝරලේ. අයිතිකම කිහිපයා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	පටන්ගත්ත මහන. ගනන.	
				අ. රු. ප.	රු.
Q 46	කදහිවියාව	—	විට පුදුසු ලදකැලේ	0	0 23 10
T 46	එම	අයිතිකම කිහිපයා—ආණ්ඩුව සහ පුස්පාගේ කපුලා.	කුමුර	0	1 20 10
V 46	එම	—	එම	0	1 4 10

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	පටන්ගන්න	
				මහන. ගණන.	අ. රු. ප. රු.
6964	කැලැකරඹුව	සිතියම 2,245. කලාගමකෝරලේ. අසිතියම කිසිත්තා—ආණ්ඩුව. කරඹුවේ නිරිතාමුවේලේදියාගේ අප්පු	විසට සුදුසු මූලාශ්‍රය	3 3 32	30
6966	එම	එම	එම	2 3 4	30
7338	පතික්කලගම	සිතියම 2,365. මාමිනියාකෝරලේ.	විසට සුදුසු පුරාණයෙන්	2 2 2	10
7340	කදිරගම	කදිරගම වන්නකුරල සහ නවත්	විසට සුදුසු ගේන	3 1 38	10
7341	පතික්කලගම	ඇස්. පිකිරිඅප්පු සහ වන්නකුරල	එම	3 2 17	10
7336½	පහලහම්මිල්ලුව	සිතියම 2,364. මාමිනියාකෝරලේ.	කුඹුර, උඩතාරගේ බන්ඩා මැ නිකරල රත්කිරි කප්පි රත් කිරිඅප්පු සහ නවත් අස පිසින් අල්ලාගත නිබේ	0 0 10	10
7337	එම	—	එම	0 0 12	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ජනාත්මකව පරීක්ෂණය කිරීමට කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මඩම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගැටුණු උතුරු මඩම කන්ඩායමක්ගේ ආඥාවලෙස,  
එච්. ඩබ්ලිව්. ඉම්. තර්න්,  
මහලේකම්වරයා වෙත.

No. 1,254, N.C. P. Colonial Secretary's Office, Colombo, June 25, 1903.

ON Thursday, August 20, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 2,199.—Kanadara korale. Claimant—Crown.					
6682	Gangurewa	Kirihami Vel-vidane and V. Renga	Forest fit for garden	3 0 19	11
Preliminary plan 679.—Eppawala korale. Claimants—Crown and Tikirihami.					
2261	Eliyadiwulwewa	—	Garden (encroachment)	0 0 16	10
2262	Eliyadiwulwewa	—	Garden (encroachment)	0 0 18	10
Preliminary plan 1,106.—Eppawala korale. Claimant—Crown.					
3104	Keditokkuwa	Hewamarambege Subehami	High jungle fit for paddy	4 1 20	12
Preliminary plan 825.—Kadawat korale. Claimant—Crown.					
2526	Weliwewa near Mahakongaskada	Allapichelage Udumankandu	Jungle fit for paddy	10 2 22	11
Preliminary plan 871.—Nuwaragam korale. Claimant—Crown.					
2673	Kaluwila	S. W. Tikiri Banda, Korala of Mahakalatwawa	Jungle fit for paddy	29 2 0	12
Preliminary plan 1,210.—Nuwaragam korale. Claimant—Crown.					
3619	Paindikulama	Menikrala Vel-vidane	Jungle fit for paddy	2 2 28	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No 1,254, N.C. P. වම් 1903 ක්වූ ජුනි මස 25 වෙනි දින කොළඹ මහලේකම්වරයාගේ කන්දෝරුවේදී.

උතුරු මඩම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්වූ අගෝස්තු මස 20 වෙනි දිනවූ බ්‍රහස්පතින්දා සවස 1 ව ආහුර්ඛයට කඩවේරියේදී වෙන්දේසිකර හිකුණනට නොහොත් බේරුණකර දෙන්නට යෙදෙනවා ඇත.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	පටන්ගන්න	
				මහන. ගණන.	අ. රු. ප. රු.
6682	ගඹරුව	කිරිහාමුවේලේදියාගේ සහ රත්න	වන්නට සුදුසු මූලාශ්‍රය	3 0 19	11
සිතියම 679. එප්පාවෙලකෝරලේ. අසිතියම කිසිත්තා—ආණ්ඩුව සහ පිකිරිහාමි.					
2261	එලියදිවුල්ලුව	—	වන්න, අල්ලාගත නිබේ	0 0 16	10
අසිතියම කිසිත්තා—ආණ්ඩුව සහ ජයතුරල.					
2262	එම	—	වන්න, අල්ලාගත නිබේ	0 0 18	10
සිතියම 1,106. එප්පාවෙලකෝරලේ. අසිතියම කිසිත්තා—ආණ්ඩුව.					
3104	කුඹුරුකන්දුව	හේවාමරමගේ පුබේහාමි	විසට සුදුසු අන්දමකට කැලේ	4 1 20	12

නං.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	පටන්ගන්න	
				මහක. ගනන	රු.
2526	මහකෝන්ගස්කඩලග වැලිවැව	සීනියම 825. කඩවත්කෝරලේ. අල්ලාපිච්චේගේ උදුමන්කන්ඩු	විසට සුදුසු කැලේ	10	2 22 11
2673	කළුපිල	සීනියම 871. නුවරගම්කෝරලේ. මහකලන්වැවේ ඇස්. ඩබ්ලිව්. විකිරිබන්ඩා	විසට සුදුසු කැලේ	29	2 0 12
3619	පසිඬිකුලම	සීනියම 1,210. නුවරගම්කෝරලේ. මැහිකරල වෙල්වදානේ	විසට සුදුසු කැලේ	2	2 28 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශ්වර්තනලේඛනාන්තරයෙන්ද, විකිණීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණ ලතුරුමැද දිසාවේ අණවුමේ ඒජන්තලන්කාන්තරයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ලකුමානත්වකන්තරයේ අයුච්ච ලෙස,  
එවරුණි ඉම් කරන්,  
මහසෙනෙයාරිස් මමහ.

No. 1,255, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, June 27, 1903.

ON Friday, August 14, 1903, at 1 o'clock P.M., and the following day, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four hundred and thirty-three allotments of land situated in the Kalagam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 419.—Kiralowa korale. Applicant—Nil.					
*X 116	Udangagama	Dhamma Siddi Unnanse and Trustee of Weragala pansala and Siriya Kattadiya of Aramandakotuwa	Old paddy field	0 2 3	—
Preliminary plan 55.—Maminiya korale. Applicant—Nil.					
*K 3	Maminiyawa	Mullawa Unnanse and Banda Kon-	Garden called Pan-	1 1 33	—
N 4	Do.	Crown	Low jungle fit for paddy or for cocoa-	0 0 30	10
219	Do.	do.	do.	8 1 10	10
220	Do.	do.	do.	2 0 0	10
227	Do.	do.	do.	0 1 20	10
Preliminary plan 69.—Maminiya korale. Applicant—Nil.					
Z 9	Kollankuttigama	Crown	Low jungle fit for paddy	1 0 2	10
242	Maminiyawa	do.	do.	0 3 10	10
Preliminary plan 138.—Maminiya korale. Applicant—Nil.					
*R 31	Pahala Puliyankulama	Kirihamige Naidorala and others	Old paddy field	4 3 8	—
*S 31	Do.	Tikiralage Kapurala and others	do.	0 2 31	—
*T 31	Do.	Rankirappuge Manawali and others	do.	0 3 34	—
*U 31	Do.	Kirihamige Naidorala and others	do.	1 0 13	—
*V 31	Do.	Punchiralage Tikirala and others	do.	1 0 16	—
*W 31	Do.	Wannihamige Kirimenika and others	do.	1 0 4	—
*X 31	Do.	Punchiralage Nachchi Etani and others	do.	0 3 38	—
*Y 31	Do.	Kapuralage Appu Etani and others	do.	0 3 36	—
*Z 31	Do.	Kadiratege Kapurala and others	do.	1 0 36	—
*A 32	Do.	Welatage Banda and others	do.	0 3 31	—
*B 32	Do.	Wannihamige Kirihami and others	do.	0 3 29	—
*C 32	Do.	Welatege Banda and others	do.	0 3 20	—
*D 32	Do.	Pulinguralage Udayare and others	do.	0 3 21	—
*D 32½	Do.	Kapurala, ex-Arachchi, and others	do.	0 3 14	—
*E 32	Do.	Wannakuralage Kapurala Vel-vidane	do.	0 0 18	—
*F 32	Do.	Sellate Gamaralage Kirimenika	do.	0 1 29	—
*G 32	Do.	do.	do.	1 1 19	—
*H 32	Do.	Punchiralage Tikirala, Vel-vidane	do.	1 0 23	—
*I 32	Do.	Kapurala Arachchi	do.	1 0 38	—
*J 32	Do.	Tikiralage Kapurala Vedarala and others	do.	1 0 14	—
*K 32	Do.	Kapuralage Punchirala and others	do.	1 0 12	—
*L 32	Do.	Naidoralage Kuda Etani and others	do.	1 2 36	—
*M 32	Do.	Tikiralage Ukku Etani and others	do.	1 2 31	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 138.—Maminiya korale.					
Applicant—Nil.					
*N 32	Pahala Puliyankulama	Punchiralage Naechi Etani	Old paddy field	1 2 27	—
*O 32	Do.	Punchimenkralage Wannakurula	do.	1 2 20	—
*P 32	Do.	Punchiralage Tikirala and others	do.	1 2 21	—
*Q 32	Do.	Kirihamige Naidorala and other	do.	1 2 25	—
*R 32	Do.	Tikiralage Kapurula and others	do.	1 2 27	—
*S 32	Do.	Sellate Gamaralage Kirimenika and others	do.	2 2 37	—
Preliminary plan 160.—Maminiya korale.					
Applicant—Nil.					
*H 38	Mahakekirawa	Kaluhamige Malhami and others	Old paddy field	0 1 21	—
*I 38	Do.	Punchietana and others	do.	0 3 18	—
*J 38	Do.	Kapurula-arachchilage Banda and others	do.	0 3 18	—
*K 38	Do.	Kapurula Vel-vidane and others	do.	0 3 13	—
*L 38	Do.	do.	do.	0 2 12	—
*M 38	Do.	Kapurula-arachchilage Banda and others	do.	1 0 16	—
*N 38	Do.	Naidoralage Ran Etani and others	do.	0 3 22	—
*O 38	Do.	do.	do.	0 3 5	—
*P 38	Do.	Udayarege Wannihami and others	do.	0 2 35	—
*Q 38	Do.	Kapurula Vel-vidane and others	do.	0 3 24	—
*R 38	Do.	Siralage Ranhami and others	do.	1 3 36	—
*S 38	Do.	Udayare Wedarala and others	do.	2 3 21	—
*T 38	Do.	Kapurula-arachchilage Banda and others	do.	1 2 10	—
*U 38	Do.	Naidoralage Wallihami and others	do.	3 1 6	—
*V 38	Do.	Appuralage Ran Etani and others	do.	1 1 0	—
*W 38	Do.	Appuralage Mudalihami and others	do.	0 3 33	—
*X 38	Do.	Ratanajoti Unnanse and others	do.	0 2 28	—
*Y 38	Do.	Nambiralage Walli Etani and others	do.	1 3 9	—
*Z 38	Do.	Kudarala and others	do.	1 3 21	—
*A 39	Do.	Naidoralage Ran Etani and others	do.	0 2 14	—
*B 39	Do.	Wannihami and others	do.	1 2 27	—
*C 39	Do.	Appuhamige Tikirala and others	do.	0 2 38	—
*D 39	Do.	Kapuruhamige Kiri Etani and others	do.	3 1 10	—
*E 39	Do.	Kapurula-arachchilage Banda and others	do.	2 0 18	—
*F 39	Do.	Punchiappuge Udayare and others	do.	1 3 6	—
*G 39	Do.	Naidoralage Ran Etani and others	do.	1 2 22	—
*H 39	Do.	Punchiappu Gamaralage Kuda Etani and others	do.	1 0 3	—
*I 39	Do.	Udayarage Wannihami and others	do.	1 0 0	—
*J 39	Do.	Manikralage Kowrala and others	do.	1 2 13	—
*K 39	Do.	Punchiappuge Tikirala and others	do.	1 1 0	—
*L 39	Do.	Bandage Kapuruhami and others	do.	1 1 6	—
*M 39	Do.	Punchiappuge Udayare and others	do.	1 0 29	—
*N 39	Do.	Kandappuge Kirimenika and others	do.	1 0 8	—
*O 39	Do.	Kowrala Lekamage Ukku Banda	do.	1 0 13	—
*P 39	Do.	Nambiralage Wallihami and others	do.	1 0 12	—
*Q 39	Do.	Nilamburalage Kudarala and others	do.	0 3 27	—
*R 39	Do.	Punchiralage Kiri Etani and others	do.	1 0 4	—
*S 39	Do.	Kapurulage Banda and others	do.	1 1 22	—
*T 39	Do.	Sellatege Malhami and others	do.	1 1 21	—
*U 39	Do.	Punchiappuge Tikirala and others	do.	0 2 22	—
*V 39	Do.	Kowuralage Udayare and others	do.	0 2 38	—
*W 39	Do.	Menikralage Kowurala and others	do.	0 3 6	—
*X 39	Do.	Kapurula-arachchilage Banda and others	do.	0 3 8	—
*Y 39	Do.	Punchiappuge Kapurula and others	do.	0 2 28	—
*Z 39	Do.	Kapurula-arachchilage Banda and others	do.	0 1 28	—
*A 40	Do.	Sellatege Tatti and others	do.	0 1 13	—
*B 40	Do.	Punchiappuge Dingiri Etani	do.	2 0 35	—
*C 40	Do.	Udayarage Dingirala and others	do.	1 3 25	—
*D 40	Do.	Udayarege Wannihami and others	do.	1 0 4	—
*E 40	Do.	Kapurulawedaralage Punchi Menika and others	do.	2 3 31	—
*F 40	Do.	Tikiralage Dingirala, Vel-Vidane, and others	do.	2 0 2	—
*G 40	Do.	Punchiappuge Kapurula, Vel-Vidane, and others	do.	3 0 5	—
*H 40	Kudakekirawa	Wannihamige Ran Menika and others	do.	3 0 4	—
*I 40	Do.	Menikralage Wallihami and others	do.	1 2 0	—
*J 40	Do.	Kalu Bandage Punchirala and others	do.	3 1 27	—
*K 40	Do.	Kowuralage Udayare and others	do.	3 3 37	—
*L 40	Do.	Kudaralage Tikirala and others	do.	4 2 32	—
*M 40	Do.	Tikiri Appu and others	do.	4 2 25	—
*N 40	Do.	Appuhami Arachchi and others	do.	3 0 24	—
*O 40	Do.	Tikirala Kankanama and others	do.	2 2 38	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
*P 40	Kudakekirawa	Menikralage Wallihami and others	Old paddy field	3	0 16	—
*Q 40	Do.	Wannihamige Tikiri Appu and others	do.	2	3 28	—
*R 40	Do.	Udayarage Ranhami and others	do.	3	0 30	—
*S 40	Do.	Kalubandage Punchirala and others	do.	0	1 15	—
*T 40	Malawa	Ranhami Wedarala and others	do.	3	1 3	—
*U 40	Do.	Wannihami Vaderalage Menikrala and others	do.	0	3 19	—
*V 40	Do.	Menikralage Kapurula and others	do.	2	3 22	—
*W 40	Do.	Bandage Dingira and others	do.	3	2 21	—
*X 40	Do.	Udayarage Ranhami and others	do.	2	2 14	—
*Y 40	Do.	Udayarage Banda and others	do.	2	3 20	—
*Z 40	Do.	Menikralage Walli Etani and others	do.	3	3 21	—
*A 41	Do.	Menikralage Dingiri Banda and others	do.	0	3 32	—
*B 41	Do.	do.	do.	1	3 24	—
*C 41	Do.	Andiralage Ranmenika	do.	2	0 23	—
*D 41	Do.	Bandage Sirala and others	do.	4	1 18	—
*E 41	Do.	Udayare Korala and others	do.	3	1 17	—
*F 41	Do.	Malhami and others	do.	3	0 13	—
*G 41	Do.	Appuhami and others	do.	3	2 12	—
*H 41	Do.	Udayare Korala and others	do.	2	1 9	—
*I 41	Do.	do.	do.	8	1 21	—
*J 41	Do.	Wannihamige Menikrala and others	do.	3	3 0	—
*K 41	Do.	Ranmenika and others	do.	6	2 22	—
Preliminary plan 203.—Maminiya korale.						
Applicant—Nil.						
*K 56	Kuratiyawa	Kapurage Kapuruhami and others	Old paddy field	1	0 15	—
*L 56	Do.	Rankirappuge Manawali and others	do.	0	1 36	—
*M 56	Do.	Kupuruhamige Kapurula Arachchi and others	do.	0	1 27	—
*N 56	Do.	Appuralage Menikrala and others	do.	0	1 33	—
*O 56	Do.	Wannakuralage Kiri Etani and others	do.	0	1 29	—
*P 56	Do.	Wannakuralage Kapurula and others	do.	0	1 33	—
*Q 56	Do.	Kowuralage Tikiriappu, Vel-vidane and others	do.	0	1 33	—
*R 56	Do.	Kowuralage Rankirappu and others	do.	1	2 9	—
Preliminary plan 224.—Maminiya korale.						
Applicant—Nil.						
*A 64	Ulankulama	Sella Vel-vidane and others	Old paddy field	1	1 30	—
*B 64	Do.	Naidurala Vel-vidane and others	do.	1	2 0	—
*C 64	Do.	Sellate Vel-vidane and others	do.	1	2 8	—
*D 64	Do.	Udayarege Wannihami and others	do.	1	2 15	—
*E 64	Do.	Punchiralage Suddahami and others	do.	1	2 16	—
*F 64	Do.	Punchappuge Kuda Etana and others	do.	1	2 9	—
*G 64	Do.	Wannakuralage Kapurula and others	do.	1	2 18	—
*H 64	Do.	Lekamage Tikirala and others	do.	1	1 29	—
*I 64	Do.	Punchiralage Punchi Etana and others	do.	0	1 18	—
J 64	Do.	Punchappuge Banda and others	Old paddy field within bund reservation	2	2 24	—†
*K 64	Do.	Crown	Jungle fit for paddy	1	2 14	10
*L 64	Do.	Udayarege Wannihami and others	Old paddy field	1	1 12	—
*M 64	Do.	Sellavanni Vidanege Dingiri Etana and others	do.	0	1 33	—
*N 64	Do.	Punchappuge Banda and others	do.	0	2 20	—
*O 64	Do.	Bandage Mudalihami and others	do.	0	2 21	—
*P 64	Do.	Menikralage Ranhami and others	do.	0	2 15	—
*Q 64	Do.	Wannakuralage Kuda Etana and others	do.	0	2 6	—
*R 64	Do.	Udayarage Naidurala and others	do.	0	2 8	—
*S 64	Do.	Wannihami Vel-vidane and others	do.	0	2 4	—
*T 64	Do.	Wannakuralage Kapurula and others	do.	0	2 16	—
*U 64	Do.	Wannakuralage Dingiri Menika and others	do.	0	2 22	—
*V 64	Do.	Punchiralage Punchi Etana and others	do.	0	2 32	—
*W 64	Do.	Bandage Lama Etana and others	do.	0	2 33	—
*X 64	Do.	Punchiralage Tikirala and others	do.	0	2 5	—
*Y 64	Do.	Naiduralage Sellata and others	do.	0	3 16	—
*Z 64	Do.	Punchiappuge Mudalihami and others	do.	0	2 25	—
*A 65	Do.	Udayarage Kombi Etana and others	do.	0	1 36	—
*B 65	Do.	Tikiriappu Vel-vidane and others	do.	0	2 4	—
*C 65	Do.	Wannakuralage Naidurala and others	do.	0	1 24	—
*D 65	Do.	Lekamage Udayare and others	do.	1	1 14	—
*E 65	Do.	Pulinguralage Kapurula and others	do.	1	1 32	—
*F 65	Do.	Kapurage Sirala and others	do.	1	1 29	—
*G 65	Do.	Kapurula Arachchi and others	do.	1	1 37	—
*H 65	Do.	Udayarage Tikirala and others	do.	1	1 38	—
*I 65	Do.	Ranhami Vel-vidane and others	do.	1	2 5	—
*J 65	Do.	Udayarege Wannihami and others	do.	1	1 29	—
*K 65	Do.	Wannakuralage Mohotti and others	do.	1	2 22	—

† Reserved.



Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset price
				A.	R.	per Acre.
				A.	R.	Rs. c.
*L 65	Ulankulama	Velatege Walli Etani and others	Old paddy field	1	1	33
*M 65	Do.	Velatege Puchiappu and others	do.	1	1	19
*N 65	Do.	Wannakuralage Naidurala and others	do.	1	1	20
*O 65	Do.	Punchiralage Velate and others	do.	1	1	30
*P 65	Do.	Sellate Vel-vidane and others	do.	1	1	28
*Q 65	Do.	Velatege Elaluhami and others	do.	1	1	21
*R 65	Do.	Wannihamige Sellate and others	do.	1	1	17
*S 65	Do.	Wannihamige Tikirala and others	do.	1	0	29
*T 65	Do.	Menikralage Naidurala and others	do.	1	2	0
*U 65	Do.	Punchiralage Puchi Etana and others	do.	1	3	7
*V 65	Do.	Udayarage Wannihami and others	do.	1	3	3
*W 65	Do.	Banda Vel-vidane and others	do.	1	1	33
*X 65	Do.	Velate Vel-vidane and others	do.	1	2	9
*Y 65	Do.	Wannakuralage Kapurala and others	do.	1	3	2
*Z 65	Do.	Tikiriappu Vel-vidane and others	do.	1	2	19
*A 66	Do.	Udayarage Wannihami and others	do.	1	2	14
*B 66	Do.	Kapuralage Sellate and others	do.	1	2	27
*C 66	Do.	Udayarage Naidurala and others	do.	1	2	24
*D 66	Do.	Tikiriappu Vel-vidane and others	do.	1	2	1
*E 66	Do.	Bandage Mudalihami and others	do.	1	1	35
*F 66	Etinniwetunuwewa	Kapuralage Kapurala and others	do.	0	2	35
*G 66	Do.	Ranhami Vel-vidane and others	do.	1	1	7
*H 66	Do.	Wannakuralage Bajurala and others	do.	2	0	15
*I 66	Do.	Udayarage Wannihami and others	do.	1	2	13
*J 66	Do.	Punchiralage Suddahami	do.	1	2	39
*K 66	Do.	Bajuralage Lama Etani and others	do.	0	3	30
*L 66	Do.	Sella Wanni Vel-vidanage Dingitu Etani and others	do.	0	2	19
*M 66	Do.	Undiyarala Vel-vidane and others	do.	0	2	28
*N 66	Do.	Wannihamige Tikirala and others	do.	0	3	21
*O 66	Do.	Bandage Mudalihami and others	do.	0	3	17
*P 66	Do.	Udayarage Wannihami and others	do.	1	0	19
*Q 66	Do.	Ranhami Vel-vidane and others	do.	1	0	31
*R 66	Do.	Naidurala Vel-vidane and others	do.	1	0	31
*S 66	Do.	Kandatege Batti Etani and others	do.	1	0	30
*T 66	Do.	Bandage Mudalihami and others	do.	1	0	28
*U 66	Do.	Wannakuralage Sinni and others	do.	1	0	25
*V 66	Do.	Welatage Puchiappu and others	do.	1	0	6
*W 66	Do.	Kadiratage Puchi Etani and others	do.	1	0	27
*X 66	Do.	Wannakuralage Sellate and others	do.	1	0	22
*Y 66	Do.	Kapuralage Kapurhami and others	do.	1	0	20
*Z 66	Do.	Kapuralage Wannihami and others	do.	0	1	39
Preliminary plan 175.—Kalagam korale.						
Applicant—Nil.						
*V 44	Ihalagama	Amame Rajakaruna Puchi Banda	Old paddy field	5	0	31
Preliminary plan 182.—Kalagam korale.						
Applicant—Nil.						
*P 50	Tammannegama	Sumangala Unnanse of Wagaya-kulama	Old paddy field	4	1	24
*Q 50	Do.	do.	do.	1	0	4
Preliminary plan 185.—Kalagam korale.						
Applicant—Nil.						
*W 50	Wagayakulama	Punchiralage Silamburala and others	Old paddy field	3	0	4
*X 50	Do.	Naidoralage Banda and others	do.	3	1	16
637	Do.	Crown	Jungle fit for paddy	4	1	0
Applicant—Naiduralage Banda and others of Ambagaswewa, Eppawala korale.						
638	Wagayakulama	Crown	Jungle fit for paddy	5	2	24
Preliminary plan 187.—Kalagam korale.						
Applicant—Nil.						
*A 51	Siwalagala	Udayarage Appuhami and others	Old paddy field	0	3	25
*B 51	Do.	Appuralage Suddahami and others	—	1	3	5
*C 51	Do.	Punchiralage Appuhami and others	—	1	0	4
*D 51	Do.	Kapurala Vel-vidanege Kirihami and others	—	1	1	15
*E 51	Do.	Wannihamige Tikiriappu and others	—	1	0	21
*F 51	Do.	Punchiralage Appurala Lekama and others	—	0	2	29
*G 51	Do.	Vedalarage Appuhami and others	—	0	2	30
*H 51	Do.	do.	—	0	2	25
*I 51	Do.	Arachchilage Suddahami and others	—	1	3	19
*J 51	Do.	do.	—	2	2	20
*K 51	Do.	Punchiralage Appurala Lekama and others	—	1	0	31
*L 51	Do.	Udayare Vedalarage Appuhami and others	—	1	2	0
*M 51	Do.	Arachchilage Suddahami and others	—	1	0	23

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs. c.
				A.	R.	P.	
*N 51	Sivalagala	Kapurhamige Appu and others	—	1	0	27	—
*O 51	Do.	Wannhamige Tikiriappu and others	—	1	0	21	—
*P 51	Do.	Punchiralage Appurula and others	—	2	2	7	—
Preliminary plan 190.—Kalagam korale.							
Applicant—Nil.							
*F 52	Kadiangala	Malhamige Kombi Etani and others	Old paddy field	0	2	31	—
*G 52	Do.	Banda, ex Vel-vidane, and others	do.	1	0	10	—
*H 52	Do.	Menikrala Vel-vidane and others	do.	1	3	17	—
*I 52	Do.	Suddahami Arachchi	do.	4	3	34	—
*J 52	Do.	Udayarage Banda	do.	2	3	28	—
*K 52	Do.	do.	do.	2	2	12	—
*L 52	Do.	Punchiralage Velate	do.	0	3	19	—
Preliminary plan 198.—Kalagam korale.							
Applicant—Nil.							
*H 55	Konapatirewa	Kandappu Sahakara Lekama and others	Old paddy field	1	1	33	—
*I 55	Do.	Punchiralage Selamburala and others	do.	1	0	18	—
*J 55	Do.	Punchiappu Vel-vidane and others	do.	0	1	19	—
*K 55	Do.	Punchiralage Selamburala and others	do.	0	1	6	—
*L 55	Do.	Punchiappu Vel-vidane and others	do.	0	2	10	—
*M 55	Do.	Dingiri Etani and others	do.	1	1	20	—
*N 55	Do.	Punchimenikralage Punchirala and others	do.	1	1	6	—
*O 55	Do.	Udayarebadderale of Manewa	do.	1	0	36	—
*P 55	Do.	Banda Vel-Vidane and others	do.	0	3	6	—
*Q 55	Do.	Banda Kankanama and others	do.	1	1	34	—
*R 55	Do.	Girege-etanige Dingiriya of Hini-pitiyagama	do.	0	2	13	—
*S 55	Do.	Banda Vel-Vidane and others	do.	1	0	8	—
*T 55	Do.	do.	do.	1	1	7	—
Preliminary plan 205.—Kalagam korale.							
Applicant—Nil.							
*S 56	Pudukkulan	Ukkuralage Banda and others	Old paddy field	1	2	16	—
*T 56	Do.	Baudappuge Appuhami	do.	3	0	12	—
*U 56	Do.	Mudiyansege Ukkamma	do.	1	2	32	—
*V 56	Do.	Bandappuhamige Appu	do.	1	2	34	—
*W 56	Do.	Ukkuralage Banda	do.	1	1	19	—
*X 56	Do.	Bandappuhamige Appu	do.	1	0	27	—
*Y 56	Do.	do.	do.	4	0	17	—
*Z 56	Do.	Wannhamige Dingiriamma	do.	2	1	1	—
Preliminary plan 223.—Kalagam korale.							
Applicant—Nil.							
*Z 61	Ittikattiya	Aiyatege Nambirala and others	Old paddy field	0	3	20	—
*A 62	Do.	Nambirala Vel-Vidane and others	do.	0	2	13	—
*B 62	Do.	Wannakuralage Jayaturala and others	do.	0	2	3	—
*C 62	Do.	Kapuralage Punchirala and others	do.	0	2	21	—
*D 62	Do.	Sellawanniralage Udayare and others	do.	0	2	22	—
*E 62	Do.	Wannakuralage Jayaturala and others	do.	0	2	17	—
*F 62	Do.	do.	do.	0	2	30	—
*G 62	Do.	Naidoralage Menikrala and others	do.	0	2	37	—
*H 62	Do.	Udayarage Punchiappu and others	do.	0	3	29	—
*I 62	Do.	Welatage Punchiappuhami and others	do.	0	2	36	—
*J 62	Do.	Udayarage Sellati and others	do.	0	2	36	—
*K 62	Do.	Welatage Appuhami and others	do.	0	2	35	—
*L 62	Do.	Appuralage Kombi Etani and others	do.	0	3	37	—
*M 62	Do.	Udayarage Wannihami and others	do.	1	0	24	—
*N 62	Do.	Udayarage Punchiappu and others	do.	1	0	14	—
*O 62	Do.	Welatage Appuhami and others	do.	1	0	38	—
*P 62	Do.	Welatage Appuhami and others	do.	1	0	32	—
*Q 62	Do.	Udayarage Wannihami and others	do.	1	0	12	—
*R 62	Do.	Sellawanniralage Walli and others	do.	1	0	3	—
*S 62	Do.	Kapuralage Appurula and others	do.	0	3	37	—
*T 62	Do.	Malhamige Ukku Etana and others	do.	0	3	37	—
*U 62	Do.	Aiyatege Nambirala and others	do.	0	3	15	—
*V 62	Do.	Kapuralage Punchirala and others	do.	0	3	21	—
*W 62	Do.	Rankira Wedaralage Nambirala and others	do.	0	3	16	—
*X 62	Do.	Udayagamaralage Lama Etana and others	do.	0	3	36	—
*Y 62	Do.	Punchiralage Girangi Etana and others	do.	1	0	0	—
*Z 62	Do.	Sonuttara Unnanse and others	do.	0	3	36	—
*A 63	Do.	Wannihamige Punchirala and others	do.	0	3	38	—
*B 63	Do.	Malhamige Ukku Etana and others	do.	0	3	34	—
*C 63	Do.	Sellawanni Vel-vidanege Udayare and others	do.	0	3	18	—
*D 63	Do.	Welatage Girangi Etana and others	do.	1	0	5	—
*E 63	Do.	Welatage Appuhami and others	do.	0	3	31	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
*F 63	Ittikattiya	Sellawanniralage Punchi Etana and others	Old paddy field	1 0 31	—
*G 63	Do.	Naidoralage Menikrala and others	do.	1 0 30	—
*H 63	Do.	Kiribamige Kapurala and others	do.	1 0 22	—
*I 63	Do.	Naidoralage Menikrala and others	do.	1 0 27	—
*J 63	Do.	Kapuralage Kadirala and others	do.	1 0 38	—
*K 63	Do.	Kiribamige Dingiri Etani and others	do.	1 0 35	—
*L 63	Do.	Punchiralage Bankirate and others	do.	1 0 27	—
*M 63	Do.	Udayarage Punchi Appu and others	do.	1 0 25	—
*N 63	Do.	Kapuralage Kadirate and others	do.	1 1 0	—
*O 63	Do.	Udayarage Herathami and others	do.	1 0 3	—
*P 63	Do.	Kapuralage Batti Etani and others	do.	1 0 12	—
*Q 63	Do.	Punchiralage Rankirate and others	do.	0 1 26	—
*R 63	Do.	Rankira Wedaralage Kapurala and others	do.	0 1 28	—
*S 63	Do.	Kapuralage Batte Etani and others	do.	0 2 2	—
*T 63	Do.	Rankira Wedaralage Nambirala and others	do.	0 0 10	—
*U 63	Do.	Sellawanni Vel-vidanege Udayare and others	do.	0 2 11	—
*V 63	Do.	Aiyatege Nambirala and others	do.	0 0 27	—
*W 63	Do.	Punchiralage Girangi Etani and others	do.	0 0 27	—
*X 63	Do.	Sellawanni Vel-vidanege Udayare and others	do.	0 0 37	—
*Y 63	Do.	do.	do.	0 1 20	—
*Z 63	Do.	Ambaratege Punchirala and others	do.	0 1 1	—
Preliminary plan 227.—Kalagam korale.					
Applicant—Nil.					
*J 72	Indunugala	Kandappu, ex Vel-vidane, and others	Old paddy field	0 0 18	—
*K 72	Do.	Gunamalralage Silamburula and others	do.	0 2 18	—
L 72	Do.	Crown	Jungle fit for paddy	0 0 1	10 0
*M 72	Do.	Tikirala and others	Old paddy field	0 3 8	—
N 72	Do.	Crown	Jungle fit for paddy	0 0 33	10 0
*O 72	Do.	Kapuruhamige Appuhami and others	Old paddy field	0 3 36	—
P 72	Do.	Crown	Jungle fit for paddy	0 0 6	10 0
*Q 72	Do.	Kapuruhamige Kapurala and others	Old paddy field	1 0 39	—
R 72	Do.	Crown	Jungle fit for paddy	0 0 8	10 0
*S 72	Do.	Appuhami Vel-vidane and others	Old paddy field	1 3 8	—
*T 72	Do.	Rankirappuge Punchi Appu and others	do.	1 3 21	—
*U 72	Do.	Udayarage Punchi Appu and others	do.	1 3 21	—
*V 72	Do.	Appuhami Vel-vidane and others	do.	2 3 35	—
*W 72	Budugekanda	Sumana Unnans of Wijitapura	do.	0 2 24	—
*X 72	Do.	do.	do.	0 3 32	—
*Y 72	Do.	do.	do.	0 3 3	—
*Z 72	Dampellesegama	Rankirappuge Punchi Appu and others	do.	1 1 15	—
*A 73	Do.	Appuhamige Kandappu and others	do.	2 1 5	—
B 73	Do.	Crown and Punchiralage Punchimenikrala and others	Dambagahakumburake, fit for paddy	0 0 36	10 0
*C 73	Do.	Tikiralage Udayare and others	Old paddy field	2 1 23	—
*D 73	Do.	Appuhamige Ukku Menika and others	do.	1 3 2	—
*E 73	Do.	Rankirappuge Punchi Appu and others	do.	1 2 24	—
*F 73	Do.	Kapurala Vel-vidane and others	do.	1 3 11	—
*G 73	Do.	do.	do.	1 3 14	—
*H 73	Do.	Lekamage Udayare and others	do.	1 2 28	—
*I 73	Do.	Kapuralage Wannakurala and others	do.	1 3 4	—
*J 73	Do.	Pinhamige Dingirala and others	do.	2 0 10	—
*K 73	Do.	Tikirala Arachchila and others	do.	3 2 0	—
*L 73	Do.	Appuhami Vel-vidane and others	do.	4 0 5	—
*M 73	Do.	Tikirala Arachchila and others	do.	1 2 10	—
N 73	Do.	Crown and Jayaturalage Kapuruhami and others	do.	2 1 25	30 0
*O 73	Do.	Udayarage Punchi Appu and others	do.	2 0 39	—
*P 73	Do.	Appuhamige Kandappu and others	do.	1 3 10	—
*Q 73	Do.	Menikralage Nambirala and others	do.	1 2 33	—
R 73	Do.	Crown and Tikirala Arachchila and others	do.	2 0 18	30 0
*S 73	Do.	Wannihamige Ukkurala and others	do.	1 2 25	—
*T 73	Do.	Appuhamige Kandappu and others	do.	1 1 10	—
*U 73	Do.	Punchiralage Kapurala and others	do.	3 1 38	—
*V 73	Do.	Appuhamige Ran Etani and others	do.	1 1 34	—
Preliminary plan 233.—Kalagam korale.					
Applicant—Nil.					
*Q 80	Wandarankulama	Kirihami Vel-vidane and others	Old paddy field	1 2 22	—
*R 80	Do.	Udayarege Punchirala and others	do.	3 0 3	—
*S 80	Do.	Kowralage Ranhami and others	do.	2 3 39	—
*T 80	Do.	Punchiralage Hiraluwa and others	do.	3 1 7	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs. c.	
				A.	R.	P.		
*U 80	Wandarankulama	Kirihamige Nachchi Etana and others	Old paddy field	1	2	12	—	
*V 80	Do.	Udayarage Wannihami and others	do.	2	2	11	—	
*W 80	Do.	Siralage Kombi Etana and others	do.	1	3	4	—	
*X 80	Do.	Punchiralage Badderala and others	do.	1	0	26	—	
*Y 80	Periyakulama	Appuhamige Bandi and others	do.	1	3	22	—	
*Z 80	Do.	Udayarage Wannihami and others	do.	1	3	25	—	
*A 81	Do.	Udayarage Kirihami and others	do.	2	0	25	—	
*B 81	Do.	Kapuralage Malhami and others	do.	2	2	23	—	
*C 81	Do.	Punchiralage Wannihami and others	do.	2	2	23	—	
*D 81	Do.	Punchiralage Badderala and others	do.	2	3	24	—	
*E 81	Do.	Appuralage Kombi and others	do.	3	0	3	—	
*F 81	Do.	Sellatage Lama Etana and others	do.	2	3	28	—	
*G 81	Do.	Kapuralage Punchirala and others	do.	3	2	18	—	
*H 81	Do.	Badderala and others	do.	3	0	11	—	
*I 81	Do.	Kapuralage Punchirala and others	do.	3	1	18	—	
*J 81	Do.	Kowralage Deenuhami and others	do.	2	2	28	—	
*K 81	Do.	Kapuralage Punchirala and others	do.	1	1	38	—	
*L 81	Do.	Kirihami Lekama and others	do.	1	2	17	—	
*M 81	Do.	Kapuralage Tikiriappu and others	do.	3	1	20	—	
*N 81	Do.	Kapuruhami Gamarala and others	do.	3	2	0	—	
*O 81	Do.	Deenuhami Vel-vidane and others	do.	1	2	15	—	
*P 81	Do.	Kirihami Lekama and others	do.	2	3	31	—	
*Q 81	Do.	Velatege Girange Etani and others	do.	3	2	15	—	
*R 81	Do.	Kapuralage Punchirala and others	do.	2	2	34	—	
*S 81	Do.	Wannakuralage Latti and others	do.	2	2	8	—	
*T 81	Do.	Ranhami Gamarala and others	do.	3	0	37	—	
*U 81	Do.	Siralage Kombihami and others	do.	3	1	17	—	
*V 81	Do.	Udayarage Setangirala and others	do.	3	3	25	—	
*W 81	Do.	Kirihamige Nachchi and others	do.	3	2	20	—	
*X 81	Do.	Punchiralage Lama Etana and others	do.	3	1	15	—	
*Y 81	Do.	Sellatege Lama Etana and others	do.	3	0	10	—	
*Z 81	Do.	Badderalege Malhami and others	do.	2	3	8	—	
*A 82	Do.	Wannakuralage Neeli and others	do.	2	3	28	—	
*B 82	Do.	Welate Gamaralage Etani and others	do.	3	1	34	—	
*C 82	Do.	Kapuralage Malhami and others	do.	2	2	17	—	
*D 82	Do.	Kirihami Lekama and others	do.	2	2	22	—	
*E 82	Do.	Kowrala Vel-vidane and others	do.	1	2	32	—	
*F 82	Do.	Sonuttara Unnanse and others	do.	0	2	24	—	
778	Periyakulama	Applicant—Kapurala Vel-vidane and others. Crown and Menikralage Kirihami Lekama and others		Forest fit for paddy	2	3	1	14 0
779	Periyakulama	Applicant—P. Banda and others. Crown and Menikralage Kirihami Lekama and others		Low jungle fit for paddy	3	3	31	10 0
780	Periyakulama	Applicant—Kalingurala and others. Crown and Menikralage Kirihami Lekama and others		do.	6	1	2	10 0
*G 82	Bulanikulama	Applicant—Nil. Kowrala Vel-vidane and others		Old paddy field	4	1	35	—
*H 82	Do.	Udayare and others		do.	3	2	17	—
*I 82	Do.	Kirihami Lekama and others		do.	3	1	16	—
*J 82	Do.	Kapuralage Malhami and others		do.	1	3	29	—
Preliminary plan 235.—Kalagam korale.								
Applicant—Nil.								
*Y 82	Hapidiyagama	Kapuwage Puspa and others		Old paddy field	1	3	14	—
*Z 82	Do.	Appuwa Vel-pediya and others		do.	0	3	4	—
*A 83	Do.	Lapayage Lensuwa and others		do.	0	1	20	—
*B 83	Do.	Janguwage Kumara and others		do.	1	1	14	—
*C 83	Do.	Welapediyage Appuwa and others		do.	0	1	19	—
*D 83	Do.	Sahodarage Kiri Etani and others		do.	0	1	15	—
*E 83	Do.	Appuwa Vel-pediya and others		do.	0	2	6	—
*F 83	Do.	Lapayage Lensuwa and others		do.	0	2	1	—
*G 83	Do.	Sahodarage Kayippu and others		do.	0	1	7	—
*H 83	Do.	Kandage Menika and others		do.	0	1	13	—
*I 83	Do.	Puspige Kiri and others		do.	0	2	22	—
*J 83	Do.	Appuwa Vel-pediya and others		do.	0	0	34	—
Preliminary plan 248.—Kalagam korale.								
Applicant—Nil.								
*H 85	Hiripitiyagama	Appuhamige Kandappu		Old paddy field	0	3	32	—
*I 85	Do.	Wannakurala Gamarala		do.	0	1	6	—
*J 85	Do.	Kandappuge Banda		do.	0	2	31	—
*K 85	Do.	Kapurala Lekama and others		do.	0	2	23	—
*L 85	Do.	Banda Wedarala and others		do.	0	2	27	—
*M 85	Do.	Punchiralage Punchiappu		do.	0	2	34	—
*N 85	Do.	Appuhamige Udayare		do.	0	2	36	—
*O 85	Do.	Lekamage Banda		do.	0	3	12	—
*P 85	Do.	Punchiappuge Tikirihami		do.	0	3	5	—
*Q 85	Do.	Udayarage Punchiappu and others		do.	0	2	23	—

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c
*R 85	Hiripitiyagama	Kandappu Vel-vidane	Old paddy field	0 2 23	—	—
*S 85	Do.	Randunnage Banda and others	do.	0 2 39	—	—
*T 85	Do.	Kapurelage Udayare	do.	0 2 39	—	—
*U 85	Do.	Naidoralage Kandappu	do.	0 2 18	—	—
*V 85	Do.	Kawuralage Puncheda	do.	0 3 1	—	—
*W 85	Do.	Naidoralage Kandappu	do.	1 1 6	—	—
Preliminary plan 253.—Kalagam korale. Applicant—Nil.						
*E 86	Katuwallagama	Bajakarunakottasege Banda	Old paddy field	0 2 7	—	—
Preliminary plan 265.—Kalagam korale. Applicant—Nil.						
*Q 87	Sembukuliya	Panikkiyage Giranda and another	Old paddy field	1 0 36	—	—
*R 87	Do.	Ganitage Sembara and another	do.	0 3 32	—	—
Preliminary plan 493.—Kalagam korale. Applicant—Kadira Undiyage Patta.						
1774	Pandikulama	Crown and Patta Liyana Naide	Paddy field	0 3 30	30	0
1775	Do.	Crown and Appu Naide	do.	1 0 29	30	0
Preliminary plan 2,343.—Kalagam korale. Applicant—Appurala Arachchilage Tikirala and others.						
7265	Siwalagala	Crown	Jungle, two acres of the lot are fit for paddy and the rest for garden	10 0 0	10	50
Applicant—Nil.						
7267	Siwalagala	Crown	Cleared land fit for paddy	0 1 6	10	0
Preliminary plan 2,280.—Unduruwa korale. Applicant—K. G. Mudalihami.						
7055	Unagollewa	Crown	Jungle fit for paddy	3 2 1	10	0

Certificates of no claim by the Crown will be issued, on payment of fees by the claimants, in respect of the lots marked (\*).

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 1,255, N.O. P.

විෂි 1903 ක්වු ජුනි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් පනවන ලද නව නියෝගයක් මගින්.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1903 ක්වු අගෝස්තු මස 14 වෙනි දිනවූ සිකුරුදු සවස 10 අනුරාධපුර කම්බේරියේදී වෙන්දේසි කර විකුණන බව නොහොත් බේරුන්කරගෙන යාම සඳහා වූයේය.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම් පලාත කොටසක් පිහිටා තිබෙන බිම් කැබලි 433.

සිතියම 419. කිරලවකෝරලේ. මෙම ඉඩම්වලට ඉල්ලීමකාරයෙක් නැත.

කො.	ගම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	පවත්ගන්නා මහත. ගන්න.	
				අ. රු. ප.	රු.
X 116	උඩවහාගම	වේරගලපත්සලේ ධම්මසිඞ්ඞි උත්තරාන්සේ සහ අරමන්ද කොටුවේ සිරියා කපිලාසියා	පුරන කුඹුර	0 2 3	—a
K 3	මාමිනියාව	සිතියම 55. මාමිනියාකෝරලේ. මලුවලන්තරාන්සේ, බන්ඩා,කොට්ඨාසේ සහ තව	පත්සලවත්ත කියනවත	1 1 33	—a
N 4	එම	ආණ්ඩුව	වියට සහ පොල්වලට සුදුසු	0 0 30	10
219	එම	එම	එම	8 1 10	10
220	එම	එම	එම	2 0 0	10
227	එම	එම	එම	0 1 20	10
සිතියම 69. මාමිනියාකෝරලේ.					
29	කල්ලන්කුට්ටිගම	ආණ්ඩුව	වියට සුදුසු පොල් කැලේ	1 0 2	10
242	මාමිනියාව	එම	එම	0 3 10	10

කො.	ගම.	අයිතිකම කිසිත්තා.	අන්දම.	පවත්ගත්		
				අ. රු. ප.	රු.	
<b>සිතියම 138. මාමිනියාකෝරලේ.</b>						
R 31	එම	සහලපුලියන්කුලම කිරිභාමියේ නසිදුරල සහ තවත්	පුරාත කුඹුරු	4	3 8	—a
S 31	එම	පිකිරලයේ කපුරල සහ තව	එම	0	2 31	—a
T 31	එම	රත්කිරිපුයේ මනවලි සහ තව	එම	0	3 34	—a
U 31	එම	කිරිභාමියේ නසිදුරල සහ තව	එම	1	0 13	—a
V 31	එම	පුන්විඳුලයේ පිකිරල සහ තව	එම	1	0 16	—a
W 31	එම	වන්නිභාමියේ කිරිමැනියා සහ තව	එම	1	0 4	—a
X 31	එම	පුන්විඳුලයේ නාවිච්චනනි සහ තව	එම	0	3 38	—a
Y 31	එම	කපුරලයේ අප්පුච්චනනි සහ තව	එම	0	3 36	—a
Z 31	එම	කද්දරයේ කපුරල සහ තව	එම	1	0 36	—a
A 32	එම	චේලානේ ඛන්ඩා සහ තව	එම	0	3 31	—a
B 32	එම	වන්නිභාමියේ කිරිභාමි සහ තව	එම	0	3 29	—a
C 32	එම	චේලානේ ඛන්ඩා සහ තව	එම	0	3 20	—a
D 32	එම	පුලිගුරලයේ උඩයාරේ සහ තව	එම	0	3 21	—a
D 32½	එම	කපුරලහිටපු ආරච්චිල සහ තව	එම	0	3 14	—a
E 32	එම	වන්නකුරලයේ කපුරලවෙල්විදුනේ	එම	0	0 18	—a
F 32	එම	සෙල්ලානේ ගමරලයේ කිරිමැනියා	එම	0	1 29	—a
G 32	එම	එම	එම	1	1 19	—a
H 32	එම	පුන්විඳුලයේ පිකිරලවෙල්විදුනේ	එම	1	0 23	—a
I 32	එම	කපුරල ආරච්චිල	එම	1	0 38	—a
J 32	එම	පිකිරලයේ කපුරල වෙදරල සහ තව	එම	1	0 14	—a
K 32	එම	කපුරලයේ පුන්විඳුල සහ තව	එම	1	0 12	—a
L 32	එම	නසිදුරලයේ කුඩාච්චනනි	එම	1	2 36	—a
M 32	එම	පිකිරලයේ උක්කුච්චනනි සහ තව	එම	1	2 31	—a
N 32	එම	පුන්විඳුලයේ නාවිච්චනනි	එම	1	2 27	—a
O 32	එම	පුන්විඳුලයේ වන්නකුරල	එම	1	2 20	—a
P 32	එම	පුන්විඳුලයේ පිකිරල සහ තව	එම	1	2 21	—a
Q 32	එම	කිරිභාමියේ නසිදුරල සහ තව	එම	1	2 25	—a
R 32	එම	පිකිරලයේ කපුරල සහ තව	එම	1	2 27	—a
S 32	එම	සෙල්ලානේ ගමරලයේ කිරිමැනියා	එම	2	2 37	—a
<b>සිතියම 160. මාමිනියාකෝරලේ.</b>						
H 38	එම	කළුභාමියේ මල්භාමි සහ තව	එම	0	1 21	—a
I 38	එම	පුන්විච්චනනි සහ තව	එම	0	3 18	—a
J 38	එම	කපුරල ආරච්චිලයේ ඛන්ඩා සහ තව	එම	0	3 18	—a
K 38	එම	කපුරල වෙල්විදුනේ සහ තව	එම	0	3 13	—a
L 38	එම	එම	එම	0	2 12	—a
M 38	එම	කපුරල ආරච්චිලයේ ඛන්ඩා සහ තව	එම	1	0 16	—a
N 38	එම	නසිදුරලයේ රත්ච්චනනි සහ තව	එම	0	3 22	—a
O 38	එම	එම	එම	0	3 5	—a
P 38	එම	උඩයාරේ වන්නිභාමි සහ තව	එම	0	2 35	—a
Q 38	එම	කපුරල වෙල්විදුනේ සහ තව	එම	0	3 24	—a
R 38	එම	සිරලයේ රත්භාමි සහ තව	එම	1	3 36	—a
S 38	එම	උඩයාරේ වෙදරල සහ තව	එම	2	3 21	—a
T 33	එම	කපුරල ආරච්චිලයේ ඛන්ඩා සහ තව	එම	1	2 10	—a
U 38	එම	නසිදුරලයේ වලලිභාමි සහ තව	එම	3	1 6	—a
V 38	එම	අප්පුරලයේ රත්ච්චනනි සහ තව	එම	1	1 0	—a
W 38	එම	අප්පුරලයේ මුදලිභාමි සහ තව	එම	0	3 33	—a
X 38	එම	රත්තපේති උක්කුච්චනනි	එම	0	2 21	—a
Y 38	එම	නඹරලයේ වලලිච්චනනි සහ තව	එම	1	3 9	—a
Z 38	එම	කුඩාල සහ තව	එම	1	3 21	—a
A 39	එම	නසිදුරලයේ රත්ච්චනනි සහ තව	එම	0	2 14	—a
B 39	එම	වන්නිභාමි සහ තව	එම	1	2 27	—a
C 39	එම	අප්පුරලයේ පිකිරල සහ තව	එම	0	2 38	—a
D 39	එම	කපුරලයේ කිරිච්චනනි සහ තව	එම	3	1 10	—a
E 39	එම	කපුරල ආරච්චිලයේ ඛන්ඩා සහ තව	එම	2	0 18	—a
F 39	එම	පුන්විඳුලයේ උඩයාරේ සහ තව	එම	1	3 6	—a
G 39	එම	නසිදුරලයේ රත්ච්චනනි සහ තව	එම	1	2 22	—a
H 39	එම	පුන්විඳුලයේ ගමරලයේ කුඩාච්චනනි සහ තව	එම	1	0 3	—a
I 39	එම	උඩයාරේ වන්නිභාමි සහ තව	එම	1	0 0	—a
J 39	එම	මැනිකරලයේ කපුරල සහ තව	එම	1	2 13	—a
K 39	එම	පුන්විඳුලයේ පිකිරල සහ තව	එම	1	1 0	—a
L 39	එම	ඛන්ඩායේ කපුරලයේ සහ තව	එම	1	1 6	—a



කො.	ගම නම.	අයිතිකම් කීටන්තා.	අන්දම.	පටන්ගන්න		
				මහත. අ. රු. ප.	ගනක. රු.	
සිතියම 160. මාමිනියාකෝරලේ.						
M 39	මහකැකිත්ත	පුත්තියප්පුගේ උඩසාරේ සහ තව	පුත්ත කුඹුර	1	0 29	—a
N 39	එම	කන්දප්පුගේ කිරිමැනියා සහ තව	එම	1	0 8	—a
O 39	එම	කවුරුලේකමගේ උක්කුබන්ඩා	එම	1	0 13	—a
P 39	එම	නඹිඳුගේ වල්ලිහාමි සහ තව	එම	1	0 12	—a
Q 39	එම	සීලකුරුලගේ කුඩාරු සහ තව	එම	0	3 27	—a
R 39	එම	පුත්තියප්පුගේ කිරිඑනනි සහ තව	එම	1	0 4	—a
S 39	එම	කපුරුලගේ බන්ඩා සහ තව	එම	1	1 22	—a
T 39	එම	සෙල්ලගේගේ මල්ලිහාමි සහ තව	එම	1	1 21	—a
U 39	එම	පුත්තියප්පුගේ පිකිරු සහ තව	එම	0	2 22	—a
V 39	එම	කවුරුලගේ උඩසාරේ සහ තව	එම	0	2 38	—a
W 39	එම	මැනික්කරුලගේ කවුරු සහ තව	එම	0	3 6	—a
X 39	එම	කවුරුලආරච්චිගේ බන්ඩා සහ තව	එම	0	3 8	—a
Y 39	එම	පුත්තියප්පුගේ කවුරු සහ තව	එම	0	2 28	—a
Z 39	එම	කවුරුලආරච්චිගේ බන්ඩා සහ තව	එම	0	1 28	—a
A 40	එම	සෙල්ලගේගේ තට්ටි සහ තව	එම	0	1 13	—a
B 40	එම	පුත්තියප්පුගේ සිහිරිඑනනි සහ තව	එම	2	0 35	—a
C 40	එම	උඩසාරේගේ සිහිරු සහ තව	එම	1	3 25	—a
D 40	එම	උඩසාරේගේ වන්නිහාමි සහ තව	එම	1	0 4	—a
E 40	එම	කවුරුලවෙදුරුගේ පුත්තියප්පු සහ තව	එම	2	3 31	—a
F 40	එම	පිකිරුලගේ සිහිරු සහ තව	එම	2	0 2	—a
G 40	එම	පුත්තියප්පුගේ කවුරු වෙල්ලිදුගේ සහ තව	එම	3	0 5	—a
H 40	කුඩාකැකිත්ත	වන්නිහාමිගේ රන්මැනියා සහ තව	එම	3	0 4	—a
I 40	එම	මැනික්කරුලගේ වල්ලිහාමි සහ තව	එම	1	2 0	—a
J 40	එම	කළුබන්ඩාගේ පුත්තියප්පු සහ තව	එම	3	1 27	—a
K 40	එම	කවුරුලගේ උඩසාරේ සහ තව	එම	3	3 37	—a
L 40	එම	කුඩාරුලගේ පිකිරු සහ තව	එම	4	2 32	—a
M 40	එම	පිකිරිප්පු සහ තව	එම	4	2 25	—a
N 40	එම	අප්පුහාමි ආරච්චි සහ තව	එම	3	0 24	—a
O 40	එම	පිකිරු කන්කානම සහ තව	එම	2	2 38	—a
P 40	එම	මැනික්කරුලගේ වල්ලිහාමි සහ තව	එම	3	0 16	—a
Q 40	එම	වන්නිහාමිගේ පිකිරිප්පු සහ තව	එම	2	3 28	—a
R 40	එම	උඩසාරේගේ රන්මැනියා සහ තව	එම	3	0 30	—a
S 40	එම	කළුබන්ඩාගේ පුත්තියප්පු සහ තව	එම	0	1 15	—a
T 40	මලුව	රන්හාමි වෙදුරු සහ තව	එම	3	1 3	—a
U 40	එම	වන්නිහාමිවෙදුරුගේ මැනික්කරු සහ තව	එම	0	3 19	—a
V 40	එම	මැනික්කරුලගේ කවුරු සහ තව	එම	2	3 22	—a
W 40	එම	බන්ඩාගේ සිහිරු සහ තව	එම	3	2 21	—a
X 40	එම	උඩසාරේගේ රන්හාමි සහ තව	එම	2	2 14	—a
Y 40	එම	උඩසාරේගේ බන්ඩා සහ තව	එම	2	3 20	—a
Z 40	එම	මැනික්කරුලගේ වල්ලිඑනනි සහ තව	එම	3	3 21	—a
A 41	එම	මැනික්කරුලගේ සිහිරිබන්ඩා සහ තව	එම	0	3 32	—a
B 41	එම	එම	එම	1	3 24	—a
C 41	එම	ආසිරුලගේ රන්මැනියා සහ තව	එම	2	0 23	—a
D 41	එම	බන්ඩාගේ සිරු සහ තව	එම	4	1 18	—a
E 41	එම	උඩසාරේ කෝරු සහ තව	එම	3	1 17	—a
F 41	එම	මල්ලිහාමි සහ තව	එම	3	0 13	—a
G 41	එම	අප්පුහාමි සහ තව	එම	3	2 12	—a
H 41	එම	උඩසාරේ කෝරු සහ තව	එම	2	1 9	—a
I 41	එම	එම	එම	8	1 21	—a
J 41	එම	වන්නිහාමිගේ මැනික්කරු සහ තව	එම	3	3 0	—a
K 41	එම	රන්මැනියා සහ තව	එම	6	2 22	—a
සිතියම 203 මාමිනියාකෝරලේ.						
K 56	කුරපියාව	කපුරුලගේ කපුරුහාමි සහ තව	එම	1	0 15	—a
L 56	එම	රන්කරප්පුගේ මනවලි සහ තව	එම	0	1 36	—a
M 56	එම	කපුරුහාමිගේ කවුරුලආරච්චි සහ තව	එම	0	1 27	—a
N 56	එම	අප්පුරුලගේ මැනික්කරු සහ තව	එම	0	1 33	—a
O 56	එම	වන්කකුරුලගේ කිරිඑනනි	එම	0	1 29	—a
P 56	එම	වන්කකුරුලගේ කවුරු සහ තව	එම	0	1 33	—a
Q 56	එම	කවුරුලගේ පිකිරිප්පු සහ තව	එම	0	1 33	—a
R 56	එම	කවුරුලගේ රන්කිරිප්පු සහ තව	එම	1	2 9	—a

කො.	ගම.	අසින්කමකින්නා.	අන්දම.	පටන්ගත්ත		රු.	
				මහන.	ගණන.		
අ. රු. ප.	රු.						
සීනියම 224. මාමිනියාකෝරලේ.							
A 64	ලලක්කුලම	සෙල්ලවෙල්ලිදුනේ සහ තව	පුරාණ කුඹුර	1	1	30	—a
B 64	එම	නසිදුරල වෙල්ලිදුනේ සහ තව	එම	1	2	0	—a
C 64	එම	සෙල්ලාගේ වෙල්ලිදුනේ සහ තව	එම	1	2	8	—a
D 64	එම	උඩසාරේගේ වන්නිහාමි සහ තව	එම	1	2	15	—a
E 64	එම	පුන්විල්ලගේ සුබහාමි සහ තව	එම	1	2	16	—a
F 64	එම	පුන්වල්ලගේ කුඩාඑතනා සහ තව	එම	1	2	19	—a
G 64	එම	වන්නකුරලගේ කපුරල සහ තව	එම	1	2	18	—a
H 64	මෙ	ලේකමගේ විකිරල සහ තව	එම	1	1	29	—a
I 64	එම	පුන්විල්ලගේ පුන්විල්ල සහ තව	එම	0	1	18	—a
J 64	එම	පුන්වල්ලගේ බන්ඩා සහ තව	එම	2	2	24	—a
K 64	එම	ආණ්ඩුව	විසව සුදුසු කැලේ	1	2	14	10
L 64	එම	උඩසාරේගේ වන්නිහාමි සහ තව	පුරාණ කුඹුර	1	1	12	—a
M 64	එම	සෙල්ලවන්නිදුනේගේ සිහිරි එතනා සහ තව	එම	0	1	33	—a
N 64	එම	පුන්වල්ලබන්ඩා සහ තව	එම	0	2	20	—a
O 64	එම	බන්ඩවල්ලගේ මුදලිහාමි	එම	0	2	21	—a
P 64	එම	මැනික්කලගේ රන්හාමි සහ තව	එම	0	2	15	—a
Q 64	එම	වන්නකුරලගේ කුඩාඑතනා සහ තව	එම	0	2	6	—a
R 64	එම	උඩසාරේගේ නසිදුරල සහ තව	එම	0	2	8	—a
S 64	එම	වන්නිහාමි වෙල්ලිදුනේ සහ තව	එම	0	2	4	—a
T 64	එම	වන්නකුරලගේ කපුරල සහ තව	එම	0	2	16	—a
U 64	එම	එම සිහිරිමැනිකා සහ තව	එම	0	2	22	—a
V 64	එම	පුන්විල්ලගේ පුන්විල්ල සහ තව	එම	0	2	32	a
W 64	එම	බන්ඩාගේ ලමාඑතනා සහ තව	එම	0	2	33	—a
X 64	එම	පුන්විල්ලගේ විකිරල සහ තව	එම	0	2	5	—a
Y 64	එම	නසිදුරලගේ සෙල්ලාගේ සහ තව	එම	0	3	16	—a
Z 64	එම	පුන්වල්ලගේ මුදලිහාමි සහ තව	එම	0	2	25	—a
A 65	එම	උඩසාරේගේ කොඩිඑතනා සහ තව	එම	0	1	36	—a
B 65	එම	විකිරිඅප්පු වෙල්ලිදුනේ සහ තව	එම	0	2	4	—a
C 65	එම	වන්නකුරලගේ නසිදුරල සහ තව	එම	0	1	24	—a
D 65	එම	ලේකමගේ උඩසාරේ සහ තව	එම	1	1	14	—a
E 65	එම	පුලිගුරලගේ කවුරල සහ තව	එම	1	1	32	—a
F 65	එම	කපුරලගේ සිරල සහ තව	එම	1	1	29	—a
G 65	එම	කවුරල ආච්චිල සහ තව	එම	1	1	37	—a
H 65	එම	උඩසාරේගේ විකිරල සහ තව	එම	1	1	38	—a
I 65	එම	රන්හාමි වෙල්ලිදුනේ සහ තව	එම	1	2	5	—a
J 65	එම	උඩසාරේගේ වන්නිහාමි සහ තව	එම	1	1	29	—a
K 65	එම	වන්නකුරලගේ මොහොට්ටි සහ තව	එම	1	2	22	—a
L 65	එම	වේලාගේගේ වල්ලිඑතනා සහ තව	එම	1	1	33	—a
M 65	එම	එම පුන්විල්ල සහ තව	එම	1	1	19	—a
N 65	එම	වන්නකුරලගේ නසිදුරල සහ තව	එම	1	1	20	—a
O 65	එම	පුන්විල්ලගේ වේලාගේ සහ තව	එම	1	1	30	—a
P 65	එම	සෙල්ලාගේවෙල්ලිදුනේ සහ තව	එම	1	1	28	—a
Q 65	එම	වේලාගේගේ එලඑහාමි සහ තව	එම	1	1	21	—a
R 65	එම	වන්නිහාමිගේ සෙල්ලාගේ සහ තව	එම	1	1	17	—a
S 65	එම	එම විකිරල සහ තව	එම	1	0	29	—a
T 65	එම	මැනික්කලගේ නසිදුරල සහ තව	එම	1	2	0	—a
U 65	එම	පුන්විල්ලගේ පුන්විල්ල සහ තව	එම	1	3	7	—a
V 65	එම	උඩසාරේගේ වන්නිහාමි සහ තව	එම	1	3	3	—a
W 65	එම	බන්ඩාවෙල්ලිදුනේ සහ තව	එම	1	1	33	—a
X 65	එම	වේලාගේවෙල්ලිදුනේ සහ තව	එම	1	2	9	—a
Y 65	එම	වන්නකුරලගේ කවුරල සහ තව	එම	1	3	2	—a
Z 65	එම	විකිරිඅප්පු වෙල්ලිදුනේ සහ තව	එම	1	2	19	—a
A 66	එම	උඩසාරේගේ වන්නිහාමි සහ තව	එම	1	2	14	—a
B 66	එම	කපුරලගේ සලලාගේ සහ තව	එම	1	2	27	—a
C 66	එම	උඩසාරේගේ නසිදුරල සහ තව	එම	1	2	24	—a
D 66	එම	විකිරිඅප්පු වෙල්ලිදුනේ සහ තව	එම	1	2	1	—a
E 66	එම	බන්ඩාගේ මුදලිහාමි සහ තව	එම	1	1	35	—a
F 66	අඬුන්තිවැවුණුවැව	කවුරලගේ කවුරල සහ තව	එම	0	2	35	—a
G 66	—	රන්හාමි වෙල්ලිදුනේ සහ තව	එම	1	1	7	—a
H 66	—	වන්නකුරලගේ බදුරල සහ තව	එම	2	0	15	—a
I 66	—	උඩසාරේගේ වන්නිහාමි සහ තව	එම	1	2	13	—a
J 66	—	පුන්විල්ලගේ සුබහාමි සහ තව	එම	1	2	39	—a

නො.	ගම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	පටුන්ගත්ත		
				මහන.	ගනන.	
K 66	—	බාපුරුල්ලේ ඉමාජිනනා සහ නව	පුරන කුඹුර	0	3 30	—a
L 66	—	සෙල්ලුවන්තිවිදුනගේ ඩින්තිරිජිනනා	එම	0	2 19	—a
M 66	—	උන්ඩියරල වෙල්විදුනේ සහ නව	එම	0	2 28	—a
N 66	—	වන්තිහාමිගේ විකරල සහ නව	එම	0	3 21	—a
O 66	—	බන්ඩාගේ මුදලිහාමි සහ නව	එම	0	3 17	—a
P 66	—	උඩසාරේගේ වන්තිහාමි සහ නව	එම	1	0 19	—a
Q 66	—	රන්හාමි වෙල්විදුනේ සහ නව	එම	1	0 31	—a
R 66	—	තසිදුරල වෙල්විදුනේ සහ නව	එම	1	0 31	—a
S 66	—	කන්දුනේගේ වට්ටිජිනනි සහ නව	එම	1	0 30	—a
T 66	—	බන්ඩාගේ මුදලිහාමි සහ නව	එම	1	0 28	—a
U 66	—	වන්තිකුරලගේ සිත්ති සහ නව	එම	1	0 25	—a
V 66	—	වේලාගේගේ පුන්විආප්පු සහ නව	එම	1	0 6	—a
W 66	—	කදිරුගේගේ පුන්විජිනනි සහ නව	එම	1	0 27	—a
X 66	—	වන්තිකුරලගේ සෙල්ලුවේ සහ නව	එම	1	0 22	—a
Y 66	—	කපුරලගේ කපුරුහාමි සහ නව	එම	1	0 20	—a
Z 66	—	කපුරලගේ වන්තිහාමි සහ නව	එම	0	1 39	—a
Y 44	ඉහලගම	සිතියම 175. කලාගමකෝරලේ. ආමාගේ රජකරුනාපුන්විබන්ඩා	එම	5	0 31	—a
P 50	තම්මන්නාගම	සිතියම 182. කලාගමකෝරලේ. වගයාකුලමේ සුමන්ගලඋන්නාන්සේ	එම	4	1 24	—a
Q 50	එම	එම	එම	1	0 4	—a
W 50	වගයාකුලම	සිතියම 185. කලාගමකෝරලේ. පුන්විරලගේ සිලබුරල සහ නව	එම	3	0 4	—a
X 50	එම	තසිදුරලගේ බන්ඩා සහ නව	එම	3	1 16	—a
637	එම	ආණ්ඩුව	වියට සුදුසු කැලේ	4	1 0	10
638	ඉල්ලුම්කාරයා—එප්පාවෙලකෝරලේ අඹගස්වැවේ තසිදුරලගේ බන්ඩා සහ නවන්. වගයාකුලම	ආණ්ඩුව	වියට සුදුසු කැලේ	5	2 24	10
A 51	සිවලුන්ගල	සිතියම 187. කලාගමකෝරලේ. උඩසාරේගේ අප්පුහාමි සහ නව	පුරන කුඹුර	0	3 25	—a
B 51	එම	අප්පුරලගේ සුඩහාමි සහ නව	එම	1	3 5	—a
C 51	එම	පුන්විරලගේ අප්පුහාමි සහ නව	එම	1	0 4	—a
D 51	එම	කපුරල වෙල්විදුනේගේ කිරිහාමි සහ නව	එම	1	1 15	—a
E 51	එම	වන්තිහාමිගේ විකිරිඅප්පු සහ නව	එම	1	0 21	—a
F 51	එම	පුන්විරලගේ අප්පුරල ලේකම සහ නව	එම	0	2 29	—a
G 51	එම	වෙදරලගේ අප්පුහාමි සහ නව	එම	0	2 30	—a
H 51	එම	එම	එම	0	2 25	—a
I 51	එම	ආරච්චිලගේ සුඩහාමි සහ නව	එම	1	3 19	—a
J 51	එම	එම	එම	2	2 20	—a
K 51	එම	පුන්විරලගේ අප්පුරල ලේකම සහ නව	එම	1	0 31	—a
L 51	එම	උඩසාරේ වෙදරලගේ අප්පු හාමි සහ නව	එම	1	2 0	—a
M 51	එම	ආරච්චිලගේ සුඩහාමි සහ නව	එම	1	0 23	—a
N 51	එම	කපුරුහාමිගේ අප්පුහාමි සහ නව	එම	1	0 27	—a
O 51	එම	වන්තිහාමිගේ විකිරිඅප්පු සහ නව	එම	1	0 21	—a
P 51	එම	පුන්විරලගේ අප්පුරල සහ නව	එම	2	2 7	—a
F 52	කඩිඅන්ගල	සිතියම 190. කලාගමකෝරලේ. මල්හාමිගේ කොප්පිනනි සහ නව	එම	0	2 31	—a
G 52	එම	බන්ඩා ක්වටු වෙල්විදුනේ සහ නව	එම	1	0 10	—a
H 52	එම	මැනික්රල වෙල්විදුනේ සහ නව	එම	1	3 17	—a
I 52	එම	සුඩහාමිආරච්චිල සහ නව	එම	4	3 34	—a
J 52	එම	උඩසාරේගේ බන්ඩා සහ නව	එම	2	3 28	—a
K 52	එම	එම	එම	2	2 12	—a
L 52	එම	පුන්විරලගේ වේලාගේ සහ නව	එම	0	3 19	—a
H 52	කෝනපතිරුව	සිතියම 198. කලාගමකෝරලේ. කන්දප්පු සහ කාර ලේකම සහ නව	එම	1	1 33	—a
I 55	එම	පුන්විරලගේ සිලබුරල සහ නව	එම	1	0 18	—a
J 55	එම	පුන්විආප්පු වෙල්විදුනේ සහ නව	එම	0	1 19	—a
K 55	එම	පුන්විරලගේ සිලබුරල සහ නව	එම	0	1 6	—a

කො.	ගම.	අයිතිකම් කියන්නා.	අන්දම.	පවත්ගන්න		
				මහන.	ගනන.	
L 55	කෝතපතිරව	පුන්විඳප්පුවෙල්ලපදනේ සහ තව	පුරුණ කුඹුර	0	2 10	—a
M 55	එම	ඕනිගිරිඑතනි සහ තව	එම	1	1 20	—a
N 55	එම	පුනවිමැතිකරුලයේ පුන්විරල සහ තව	එම	1	1 6	—a
O 55	එම	මායාමේ උඩසාරේ බද්දේරල සහ තව	එම	1	0 36	—a
P 55	එම	බන්ඩාවෙල්ලපදනේ සහ තව	එම	0	3 6	—a
Q 55	එම	බන්ඩාකන්කානම සහ තව	එම	1	1 34	—a
R 50	එම	හිරිපිරියාගම ගිරිහිඑතනිගේ ඕහිරියා	එම	0	2 13	—a
S 55	එම	බන්ඩාවෙල්ලපදනේ සහ තව	එම	1	0 8	—a
T 55	එම	එම	එම	1	1 6	—a
සීතියම 205. කලාගමකෝරලේ.						
S 56	පුදුක්කුලම	උක්කුරලයේ බන්ඩා සහ තව	එම	1	2 16	—a
T 56	එම	බන්ඩප්පුගේ අප්පුහාමි	එම	3	0 12	—a
U 56	එම	මුද්දසන්සේගේ උක්කුරලමා	එම	1	2 32	—a
V 56	එම	බන්ඩප්පුහාමිගේ අප්පු	එම	1	2 34	—a
W 56	එම	උක්කුරලයේබන්ඩා	එම	1	1 19	—a
X 56	එම	බන්ඩප්පු අප්පුහාමිගේ අප්පු	එම	1	0 27	—a
Y 56	එම	එම	එම	4	0 17	—a
Z 56	එම	වන්නිහාමිගේ හිරිඅමමා	එම	2	1 1	—a
සීතියම 223. කලාගමකෝරලේ.						
Z 61	ඉවිරිකවිටිය	අබියානේගේ නඹිරල සහ තව	එම	0	3 20	—a
A 61	එම	නඹිරලවෙල්ලපදනේ සහ තව	එම	0	2 13	—a
B 62	එම	වන්නකුරලයේ ජයතුරල සහ තව	එම	0	2 3	—a
C 62	එම	කපුරලයේ පුන්විරල සහ තව	එම	0	2 21	—a
D 62	එම	සෙල්ලවන්නරලයේ උඩසාරේ සහ තව	එම	0	2 22	—a
E 62	එම	වන්නකුරලයේ ජයතුරල සහ තව	එම	0	2 17	—a
F 62	එම	එම	එම	0	2 30	—a
G 62	එම	නසිදුරලයේ මැනිකරල සහ තව	එම	0	2 37	—a
H 62	එම	උඩසාරේගේ පුන්විඳප්පු සහ තව	එම	0	3 29	—a
I 62	එම	වේලානේගේ පුන්විඳප්පුහාමි සහ තව	එම	0	2 36	—a
J 62	එම	උඩසාරේගේ සෙල්ලානේ සහ තව	එම	0	2 36	—a
K 62	එම	වේලානේගේ අප්පුහාමි සහ තව	එම	0	2 35	—a
L 62	එම	අප්පුරලයේ කොඹි එතනි සහ තව	එම	0	3 37	—a
M 62	එම	උඩසාරේගේවන්නිහාමි සහ තව	එම	1	0 24	—a
N 62	එම	උඩසාරේගේ පුන්වි සහ තව	එම	1	0 14	—a
O 62	එම	වේලානේගේ අප්පුහාමි සහ තව	එම	1	0 38	—a
P 62	එම	වේලානේගේ අප්පුහාමි සහ තව	එම	1	0 32	—a
Q 62	එම	උඩසාරේගේ වන්නිහාමි සහ තව	එම	1	0 12	—a
R 62	එම	සෙල්ලවන්නරලයේ වෙල්ලි	එම	1	0 3	—a
S 62	එම	කපුරලයේ අප්පුරල සහ තව	එම	0	3 37	—
T 62	එම	මල්ලාමිගේ උක්කුඑතනි සහ තව	එම	0	3 37	—a
U 62	එම	අබියානේගේ නඹිරල සහ තව	එම	0	3 15	—a
V 62	එම	කපුරලයේ පුන්විරල සහ තව	එම	0	3 21	—a
W 62	එම	රන්කිරවෙදරලයේ නඹිරල සහ තව	එම	0	3 16	—a
X 62	එම	උඩසාරාමරලයේ ලමාඑතනි සහ තව	එම	0	3 36	—a
Y 62	එම	පුන්විරලයේ ගිරිහිඑතනි සහ තව	එම	1	0 0	—a
Z 62	එම	සෝනුතාරඋන්නාන්සේ සහ තව	එම	0	3 36	—a
A 63	එම	වන්නිහාමිගේ පුන්විරල සහ තව	එම	0	3 38	—a
B 63	එම	මල්ලාමිගේ උක්කු එතනි සහ තව	එම	0	3 34	—a
C 63	එම	කැල්ලවන්නිවෙල්ලපදනේගේ උඩ සාරේ සහ තව	එම	0	3 18	—a
D 63	එම	වේලානේගේ ගිරිහිඑතනා සහ තව	එම	1	0 5	—a
E 63	එම	වේලානේගේ අප්පුහාමි සහ තව	එම	1	0 31	—a
F 63	එම	සෙල්ලවන්නරලයේ පුන්විඑතනි සහ තව	එම	1	0 31	—a
G 63	එම	නසිදුරලයේ මැනිකරල සහ තව	එම	1	0 30	—a
H 63	එම	කිරිඳිගාමිගේ කපුරල සහ තව	එම	1	0 22	—a
I 63	එම	නසිදුරලයේ මැනිකරල සහ තව	එම	1	0 27	—a
J 63	එම	කපුරලයේ කදිරනේ සහ තව	එම	1	0 38	—a
K 63	එම	කිරිඳිගාමිගේ හිරිහිඑතනි සහ තව	එම	1	0 35	—a
L 63	එම	පුන්විරලයේ රන්කිරනේ සහ තව	එම	1	0 27	—a

කො.	නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	පවත්ගන්න		
				මහත. ගණන.	රු.	
M 63	ඉවිටිකවිටිය	උඩසාරේගේ පුත්විඳපු සහ තව	පුරන කුඹුර	1	0 25	—a
N 63	එම	කපුරලගේ කදරගේ සහ තව	එම	1	1 0	—a
O 63	එම	උඩසාරේගේ හේරත්ගාමි සහ තව	එම	1	0 3	—a
P 63	එම	කපුරලගේ බට්ටිඵනනි සහ තව	එම	1	0 12	—a
Q 63	එම	පුත්විලගේ රත්කිරගේ සහ තව	එම	0	1 26	—a
R 63	එම	රත්කිරවෙදරලගේ කපුරල සහ තව	එම	0	1 28	—a
S 63	එම	කපුරලගේ බට්ටිඵනනි සහ තව	එම	0	0 2	—a
T 63	එම	රත්කිරවෙදරලගේ නඹිරල සහ තව	එම	0	0 10	—a
U 63	එම	සෙලලවත්තවෙල්විද්දගේගේ උඩ සාරේ සහ තව	එම	0	2 11	—a
V 63	එම	අඩියාගේගේ නඹිරල සහ තව	එම	0	0 27	—a
W 63	එම	පුත්විලගේ ගිරිඟි ඵනනි සහ තව	එම	0	0 27	—a
X 63	එම	සෙලලවත්ත වෙල්විද්දගේගේ උඩ සාරේ සහ තව	එම	0	0 37	—a
Y 63	එම	එම	එම	0	1 20	—a
Z 63	එම	අඹරනගේ පුත්විල සහ තව	එම	0	1 1	—a
J 72	ඉදහල	සිතියම 227. කලාගමකෝරලේ. කන්දපු හිටපු වෙල්විද්දගේ සහ තව	එම	0	0 18	—a
K 72	එම	ගුනමල්ලගේ සිලඹුරල සහ තව	එම	0	2 18	—a
L 72	එම	ආණ්ඩුව	විසට සුදුසු කැලේ	0	0 1	10
M 72	එම	විකිරල සහ තව	පුරන කුඹුර	0	3 8	—a
N 72	එම	ආණ්ඩුව	විසට සුදුසු කැලේ	0	0 33	10
O 72	එම	කවුරුඟාමගේ අප්පුහාමි සහ තව	පුරන කුඹුර	0	0 36	—a
P 72	එම	ආණ්ඩුව	විසට සුදුසු කැලේ	0	0 6	10
Q 72	එම	කවුරුඟාමගේ කවුරල සහ තව	පුරන කුඹුර	1	0 39	—a
R 72	එම	ආණ්ඩුව	විසට සුදුසු කැලේ	0	0 8	10
S 72	එම	අප්පුහාමි වෙල්විද්දගේ සහ තව	පුරන කුඹුර	1	3 8	—a
T 72	එම	රත්කිරපුගේ පුත්විඳපු සහ තව	එම	1	3 21	—a
U 72	එම	උඩසාරේගේ පුත්විඳපු සහ තව	එම	1	3 31	—a
V 72	එම	අප්පුහාමි වෙල්විද්දගේ සහ තව	එම	2	3 35	—a
W 72	බුදුගේකන්ද	සිතියම 227. කලාගමකෝරලේ. විල්තපුරේ සුමනලත්තාගේ	එම	0	2 24	—a
X 72	එම	එම	එම	0	3 32	—a
Y 72	එම	එම	එම	0	3 3	—a
Z 72	දම්පලසහගම	රත්කිරපුගේ පුත්විඳපු සහ තව	එම	1	1 15	—a
A 73	එම	අප්පුහාමිගේ කන්දපු සහ තව	එම	2	1 5	—a
B 73	එම	ආණ්ඩුව, පුත්විලගේ පුත්විමැතික් රල	විසට සුදුසු අඹ ගහකුඹුර	0	0 36	10a
C 73	එම	විකිරලගේ උඩසාරේ සහ තව	පුරන කුඹුර	2	1 23	—a
D 73	එම	අප්පුහාමිගේ උක්කුමැතිකා සහ තව	එම	1	3 2	—a
E 73	එම	රත්කිරපුගේ පුත්විඳපු සහ තව	එම	1	2 24	—a
F 73	එම	කවුරලවෙල්විද්දගේ සහ තව	එම	1	3 11	—a
G 73	එම	එම	එම	1	3 14	—a
H 73	එම	ලේකමගේ උඩසාරේ සහ තව	එම	1	2 28	—a
I 73	එම	කපුරලගේ වත්තකුරල සහ තව	එම	1	3 4	—a
J 73	එම	පුත්විලගේ සිහිරල සහ තව	එම	2	0 10	—a
K 73	එම	විකිරලආරච්චිල සහ තව	එම	3	2 0	—a
L 73	එම	අප්පුහාමි වෙල්විද්දගේ සහ තව	එම	4	0 5	—a
M 73	එම	විකිරල ආරච්චිල සහ තව	එම	1	2 10	—a
N 73	එම	ආණ්ඩුව, ජයගුරලගේ කවුරුඟාමි සහ තව	එම	2	1 25	30
O 73	එම	උඩසාරේගේ පුත්විඳපු සහ තව	එම	2	0 39	—a
73	එම	අප්පුහාමිගේ කන්දපු සහ තව	එම	1	3 10	—a
Q 73	එම	මැතික්කරලගේ නඹිරල සහ තව	එම	1	2 33	—a
R 73	එම	ආණ්ඩුව, විකිරල ආරච්චිල සහ තව	එම	2	0 18	30
S 73	එම	වත්තකුරලගේ උක්කුරල සහ තව	එම	1	2 25	—a



කො.	ගම.	අයිතිය කිසිවක් නො.	අන්දම.	පවත්ගන්න		රු.	
				මහත.	ගහන.		
T 73	දම්පැලැස්සගම	අප්පුහාමිගේ කන්දප්පු සහ තව	පුරන කුඹුර	1	1	10	—a
U 73	එම	පුන්විඳුගේ කවුරුල සහ තව	එම	3	1	38	—a
V 73	එම	අප්පුහාමිගේ රන්ඵතනි සහ තව	එම	1	1	34	—a
සිතියම 233. කලාගමකෝරලේ.							
Q 80	වන්දරන්කුලම	කිරිභාමි වෙල්විදුනේ සහ තව	එම	1	2	22	—a
R 80	එම	උඩසාරේගේ පුන්විඳු සහ තව	එම	3	0	3	—a
S 80	එම	කවුරුලගේ රන්භාමි සහ තව	එම	2	3	39	—a
T 80	එම	පුන්විඳුගේ හිරුභාමි සහ තව	එම	3	1	7	—a
U 80	එම	කිරිභාමිගේ නාවිඵතනා සහ තව	එම	1	2	12	—a
V 80	එම	උඩසාරේගේ වන්තිභාමි සහ තව	එම	2	2	11	—a
W 80	එම	සිරාලගේ කොච්ඵතනි සහ තව	එම	1	3	4	—a
X 80	එම	පුන්විඳුගේ බද්දේරල සහ තව	එම	1	0	26	—a
Y 80	පෙරියකුලම	අප්පුහාමිගේ බන්ඩි සහ තව	එම	1	3	22	—a
Z 80	එම	උඩසාරේගේ වන්තිභාමි සහ තව	එම	1	3	25	—a
A 81	එම	එම කිරිභාමි සහ තව	එම	2	0	25	—a
B 81	එම	කවුරුලගේ මල්භාමි සහ තව	එම	2	2	23	—a
C 81	එම	පුන්විඳුගේ වන්තිභාමි සහ තව	එම	2	2	23	—a
D 81	එම	එම බද්දේරල සහ තව	එම	2	3	24	—a
E 81	එම	අප්පුරලගේ කොච්ඵ සහ තව	එම	3	0	3	—a
F 81	එම	සෙල්ලාගේගේ ලමාඵතනි සහ තව	එම	2	3	28	—a
G 81	එම	කපුරලගේ පුන්විඳු සහ තව	එම	3	2	18	—a
H 81	එම	බද්දේරල සහ තව	එම	3	0	11	—a
I 81	එම	කවුරුලගේ පුන්විඳු සහ තව	එම	3	1	18	—a
J 81	එම	කවුරුලගේ දිනුභාමි සහ තව	එම	2	2	28	—a
K 81	එම	කවුරුලගේ පුන්විඳු සහ තව	එම	1	1	33	—a
L 81	එම	කිරිභාමි ලේකම සහ තව	එම	1	2	17	—a
M 81	එම	කවුරුලගේ විකිරිඅප්පු සහ තව	එම	3	1	20	—a
N 81	එම	කපුරුභාමිගමරල සහ තව	එම	3	2	0	—a
O 81	එම	දේනුභාමිවෙල්විදුනේ සහ තව	එම	1	2	15	—a
P 81	එම	කිරිභාමිලේකම සහ තව	එම	2	3	31	—a
Q 81	එම	වේලාගේගේ ගිරහිඵතනි	එම	3	2	15	—a
R 81	එම	කවුරුලගේ පුන්විඳු සහ තව	එම	2	2	34	—a
S 81	එම	වන්තිකුරුලගේ ලනාඵ සහ තව	එම	2	2	8	—a
T 81	එම	රන්භාමිගමරල සහ තව	එම	3	0	37	—a
U 81	එම	සිරලගේ කොච්ඵතනි සහ තව	එම	3	1	17	—a
V 81	එම	උඩසාරේගේ සීතගිරල සහ තව	එම	3	3	25	—a
W 81	එම	කිරිභාමිගේ නාවිඵ සහ තව	එම	3	2	20	—a
X 81	එම	පුන්විඳුගේ ලමාඵතනි සහ තව	එම	3	1	15	—a
Y 81	එම	සෙල්ලාගේගේ ලමාඵතනි සහ තව	එම	3	0	10	—a
Z 81	එම	බද්දේරලගේ මල්භාමි සහ තව	එම	2	3	8	—a
A 82	එම	වන්තිකුරුලගේ නීලි සහ තව	එම	2	3	28	—a
B 82	එම	වේලාගේ ගමරලගේ ඵතනි	එම	3	1	34	—a
C 82	එම	කවුරුලගේ මල්භාමි සහ තව	එම	2	2	17	—a
D 82	එම	කිරිභාමිලේකම සහ තව	එම	2	2	2	—a
E 82	එම	කවුරුල වෙල්විදුනේ සහ තව	එම	1	2	32	—a
F 82	එම	සෝනුතාරලන්තාන්සේ සහ තව	එම	0	2	24	—a
778	එම	ඉල්ඵමිකාරයා—කවුරුලවෙල්විදුනේ සහ තවත් අය. ආණ්ඩුව සහ මැතිකරලගේ කිරි භාමි සහ තව	විසට සුදුසු මුකලාන	2	3	1	14
779	එම	ඉල්ඵමිකාරයා—පී. බන්ඩා සහ තවත් අය. ආණ්ඩුව සහ මැතිකරලගේ කිරි භාමි සහ තව	විසට සුදුසු ල දු කැලේ	3	3	31	10
780	එම	ඉල්ඵමිකාරයා—කපුරල සහ තවත් අය. ආණ්ඩුව සහ මැතිකරලගේ කිරි භාමි සහ තව	විසට සුදුසු ල දු කැලේ	6	1	2	10
මෙම ඉඩම්වලට ඉල්ඵමිකාරයෙක් නැහැ.							
G 82	මුලන්කුලම	කවුරුල වෙල්විදුනේ සහ තව	පුරන කුඹුර	4	1	35	—a
H 82	එම	උඩසාරේ සහ තව	එම	3	2	17	—a
I 82	එම	කිරිභාමි ලේකම සහ තව	එම	3	1	16	—a
J 82	එම	කවුරුලගේ මල්භාමි සහ තව	එම	1	3	29	—a
සිතියම 235. කලාගමකෝරලේ.							
82	හප්පියාගම	කපුරාගේ පුස්පා සහ තව	එම	1	3	14	—a
Z 82	එම	අප්පුවා වෙල්පෙස්සා සහ තව	එම	0	3	4	—a

කො.	ගම.	අයිතීම කිසියක.	අන්දම.	පවත්ගන්න		
				මහත.	හනත.	
A 83	හපිකියාගම	ලපයාගේ ලේන්සුවා සහ තව	සුරුණ කුඹුර	0	1 20	—a
B 83	එම	ජන්ගුවාගේ කුමර සහ තව	එම	1	1 14	—a
C 83	එම	චේලාපේතියාගේ අප්පුවා සහ තව	එම	0	1 19	—a
D 83	එම	සහෝදරගේ කිරිඵතනි සහ	එම	0	1 15	—a
E 83	එම	අප්පුවාචේලේපේතියා සහ තව	එම	0	2 6	—a
F 83	එම	ලපයාගේ ලේන්සුවා සහ තව	එම	0	2 1	—a
G 83	එම	සහෝදරගේ කසිප්පු සහ තව	එම	0	1 7	—a
H 83	එම	කන්දගේ මැතිකා සහ තව	එම	0	1 13	—a
I 83	එම	පුස්සාගේ කිරියා සහ තව	එම	0	2 22	—a
J 83	එම	අප්පුවාචේලේපේතියා සහ තව	එම	0	0 34	—a
සිතියම 248. කලාගමකෝරලේ.						
H 85	කිරිපිටියගම	අප්පුහාමිගේ කන්දප්පු	එම	0	3 32	—a
I 85	එම	වන්නකුරල ගමරල	එම	0	1 6	—a
J 85	එම	කන්දප්පුගේ බන්ඩා	එම	0	2 31	—a
K 85	එම	කවුරලලේකම සහ තව	එම	0	2 23	—a
L 85	එම	බන්ඩාවේදරල සහ තව	එම	0	2 27	—a
M 85	එම	පුන්විලගේ පුන්විලප්පු	එම	0	2 34	—a
N 85	එම	අප්පුහාමිගේ උඩයාරේ	එම	0	2 36	—a
O 85	එම	ලේකමගේ බන්ඩා	එම	0	3 12	—a
P 85	එම	පුන්විලප්පුගේ විකිරිහාමි	එම	0	3 5	—a
Q 85	එම	උඩයාරේගේ පුන්විලප්පු සහ තව	එම	0	2 23	—a
R 85	එම	කන්දප්පු චේලේප්පුගේ	එම	0	2 23	—a
S 85	එම	රන්දමගේ බන්ඩා සහ තව	එම	0	2 39	—a
T 85	එම	කපුරලගේ උඩයාරේ	එම	0	2 39	—a
U 85	එම	නසිදුරලගේ කන්දප්පු	එම	0	2 18	—a
V 85	එම	කවුරලගේ පුන්වා	එම	0	3 1	—a
W 85	එම	නසිදුරලගේ කන්දප්පු	එම	1	1 6	—a
සිතියම 253. කලාගමකෝරලේ.						
E 86	කටුවල්ලගම	රජකරුණා කොට්ඨාසේගේ බන්ඩා	එම	0	2 7	—a
සිතියම 265. කලාගමකෝරලේ.						
Q 87	සෙඹුකුලිය	පතික්කියාගේ ගිරන්ද සහ තවත්				
		අයෙක්	එම	1	0 36	—a
R 87	එම	ගතිකාගේ සෙම්බර සහ තව	එම	0	3 32	—a
සිතියම 493. කලාගමකෝරලේ. ඉල්ලීමකාරයා—කදිරුපන්තියාගේ පෙත්තා.						
1774	පසිකිකුලම	ආණ්ඩුව සහ පත්තා ලියනනසිදේ	කුඹුර	0	3 30	30
1775	එම	එම සහ අප්පුනසිදේ	එම	1	0 29	30
2,343 කලාගමකෝරලේ.						
7265	සිවලගල	ඉල්ලීමකාරයා—අප්පුරලආරච්චිලගේ විකිරල සහ තවත් අය.	කැලේ, මෙම ඉඩ			
		ආණ්ඩුව	මෙන් අක්කර			
			දෙකක් විසට			
			සුදුසුය, ඉතුරු			
			කොටස වහන			
			ට සුදුසුය	10	0 0	10
7267	එම	එම	විසට සුදුසු			
			එකිකරපු			
			ඉඩම	0	1 6	10
සිතියම 2,280. උදුරුවකෝරලේ. ඉල්ලීමකාරයා—කේ. ජී. මුදලිහාමි.						
7055	උනගොලුව	ආණ්ඩුව	විසට සුදුසු			
			කැලේ	3	2 1	10

"a" මෙම ලකුණකර තිබෙන බිම් කට්ටිවලට ගාස්තුව ගෙවි කල්හි ආණ්ඩුවෙන් නිරවුල් ඔප්පු දෙනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන් දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වගන්සේගේ ආඥාව ලෙස,  
එවරුර්ච්චි ඉම් කර්න්,  
මහසෙනෙකාරස් වමිහ.



LAND SALES IN THE PROVINCE OF UVA.

No. 622, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, June 29, 1903.

ON Monday, August 3, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 1,105.

Applicant—Seena Mana Abdul Cader.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3620	Dambewela in Dehiwini-palata korale of Udukinda	Ampititenna	Crown	Chena	1 1 16

Preliminary plan 470. Applicant—Nil.

1664½	Obodaella in Mahapalata korale of Udukinda	Gonamotawa estate	Proprietors of Gonamotawa estate	Encroachment (tea)	0 0 32
1665	Do.	Warrallanda	Obodaelle Kiriwangedara Wannuku	Encroachment (paddy field)	0 0 27

Upset price, —Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
EVERARD IM THURN  
Colonial Secretary.

No. 622, P. OF U.

වෂ්ඨ 1903 ක්වූ යුධි මස 29 වෙනි දින කොලොඹ

මහසෙකුතාරිස්ථානයේ සේනාමානුකේ දීය.

දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාගේ විසින් මෙහිපහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ්ඨ 1903 ක්වූ අගෝස්තු මස 3 වෙනි දිනවූ සඳුදා පස් වරු 10 බදුළු කම්බිවෙරේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උච්ඡ දිසාවේ බදුළු පලාතේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන භිම්බාආලේ 3යි.

සිතියම 1,105. ඉඩමේ නම—අම්පිටිතැන්න.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අයදුම.	මහත. අ. රු. ප.
3620	උඩුකිඳ දෙහිවිනිපලාත කෝරළේ දඹෙවල	ආණ්ඩුව	සේන	1 1 16

සිතියම 470. ඉඩමේ නම—ගෝනමොටාවේවත්ත.

1664½	උඩුකිඳ මහපලාත කෝරළේ භිම්බාආලේ	ගෝනමොටාවේවත්තේ අයිතිකාරයෝ	ගේ වවාතිබේ	0 0 32
-------	-------------------------------	---------------------------	------------	--------

ඉඩමේ නම—වරලුන්ද.

1665	එම	භිම්බාආලේ කිරිවානේ ගෙදරවත්තකු	කුඹුර	0 0 27
------	----	-------------------------------	-------	--------

අත්කරයකට ලත්සුව රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජනාගෙන් සහ විකිනීමේ කොන්දේසි ගැන උච්ඡ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාගේ ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වහන්සේගේ ආඥාවලට,

එවරුඩි ඉම් තර්ග,

මහසෙකුතාරිස් වම්හ.

No. 623, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, June 29, 1903.

ON Tuesday, August 18, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 1,096. Applicant—Ratpahegedara Punchirala and Eandarugollegedara Manikrala.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
3591	Boralanda in Dambawini-palata, Udukinda.	Hapuwattegoda	Patana	6 1 20	10
Preliminary plan 3,256. Applicant—Ratambaya Duraya of Amunamulla (in 1883). Claimant—Ratambaya's widow, Ukku.					
9183	Amunamulla in Kandukara korale of Buttala	Pihilla-arawa	Abandoned paddy field	0 3 8	10
Preliminary plan 624. Claimant—Crown.					
2510	Kirwanagama in Meda-palata korale of Udukinda	Katukitulewagura	Patana	5 3 37	10
2512	Do.	Oleulpota	do.	9 1 10	10
Claimant—Meegahawatta Menikrala.					
H 37	Kirwanagama in Meda-palata korale of Udukinda	Katukitulewagura	Patana	0 3 14	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 623, P. OF U.

වෂ් 1903 ක්වු ජුනි මස 29 වෙනි දින කොළඹ  
මහසෞඛ්‍යාධිපතිවරයාගේ කන්දොරුවේදී.

ලාංකීය භූමිමාලිකා විද්‍යාලයේ පිහිටි පහත සඳහන්වන භූමිමාලිකා සහ භූමිමාලිකා කොටස් අලුත්වීමට පත්වනු ලබන භූමිමාලිකා කොටස් වූයේ 1903 ක්වු අගෝස්තු මස 18 වෙනි දිනදී අගනුවරින් පස්වරු 10 බදුල්ලේ කම්බරි සේද වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ලාංකීය භූමිමාලිකා විද්‍යාලයේ පිහිටිවන කිහිපයකට වන.

සිතියම 1,096. ඉල්ලුම්කාරයා—රතපහේගෙදර පුනච්චල සහ එවරුගෙල්ලේගෙදර මැනිකරල.  
මම—දඹවිනිපලාගේ බොරලන්දේ උඩුකිද.

කො.	භූමිමාලිකා නම.	අයිතික කියන්නා.	අන්දම.	අක්කරයක	
				මහ.	රු.
3591	හපුවත්තේගොඩ	භූමිමාලිකා	පහත	6 1 20	10
සිතියම 3,256. මම—බුන්දල කදුකරකෝරළේ අමනු ලල. ඉල්ලුම්කාරයා—අම්බුමුල්ලේ රතමසාදරයා. (1883).					
9183	පිහිල්ලඅරව	රතමසාගේ කනවැන්නදුම් සහ උන්න	පුරන්කුමුර	0 3 8	10
සිතියම 624. මම—උඩුකිද මැදපලාකෝරළේ කාරවනාගම.					
2510	කටුකිතුලේ වතුර	භූමිමාලිකා	පහත	5 3 37	10
2512	බල්ලුලපොත	එම	එම	9 1 10	10
H 37	කටුකිතුලේ වතුර	මහතවත්තේ මැනිකරල	එම	0 3 14	10

මෙම භූමිමාලිකා විකුණුමට සහභාගී වන්නන්ගේ සහ විකිණීමේ කොන්දේසි ගැන ලාංකීය භූමිමාලිකා විද්‍යාලයේ පිහිටිවන දැනගන්නට පුළුවන.

ගරුභර උපමානස්වකන්දේගේ ආඥාවලස,  
එවරුගේ ඉම් නර්ස්,  
මහසෞඛ්‍යාධිපතිවරයා.

No. 624, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, June 30, 1903.

ON Monday, August 3, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 3,416. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A. R. P.	
9468	Miyanakandura in Kandukara korale of Buttala	Kandahenapatana	Patana	17 0 24	
Preliminary plan 2,878. Claimant—Crown.					
8729	Atale in Kandukara korale of Buttala	Asweddamakumburekele	Forest	0 3 18	
8730	Do.	do.	do.	1 3 3	

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 3,239. Claimant—Crown.				
9133	Alupota in Kandukara korale of Buttala	Athigahawatta	Garden	2	0	35
		Preliminary plan 2,877. Claimant—Crown.				
8726	Atale in Kandukara korale	Puwakgaha-arawawanata	Waste land	0	2	6
		Preliminary plan 3,058. Claimant—Crown.				
8888	Pussellawa in Buttala korale	Helamigaha-arawa	Paddy field	1	0	3
		Preliminary plan 787. Claimant—Crown.				
2741	Hambegamuwa in Kongala Bintenna korale of Wellawaya	Hambegamuwakele	Low forest	22	1	21
		Preliminary plan 758. Claimant—Crown.				
2653	Pahalagalbokka in Wellawaya korale of Wellawaya	Palle Istripura	Patana	3	3	19
		Preliminary plan 2,204. Claimant—Crown.				
7141	Haldummulla in Kandapalla korale of Wellawaya	Building site	Patana and a few trees	1	0	36
7142	Do.	do.	do.	1	2	24
7143	Do.	do.	do.	1	0	7
7144	Do.	do.	do.	1	1	6
7145	Do.	do.	do.	1	0	33
7146	Do.	do.	do.	1	0	30
7147	Do.	do.	do.	1	0	8
7148	Do.	do.	do.	0	3	30
7165	Do.	Udawelapatana	do.	1	0	35
7166	Do.	do.	do.	1	0	13
7167	Do.	do.	do.	1	1	8
7168	Do.	do.	do.	1	0	3
7169	Do.	do.	do.	1	0	20
7170	Do.	do.	do.	8	0	0
		Preliminary plan 2,481. Claimant—Crown.				
7939	Raluwewela in Kandapalla korale of Wellawaya	Ushena	Patana	17	0	0
		Preliminary plan 2,917. Claimant—Wattu Kankani.				
U 372	Kirimetiya in Kandapalla korale of Wellawaya	Galagawahenawatta	Coffee	2	3	12
		Preliminary plan 3,055. Claimant—Crown.				
8885	Wellawaya	Waduwalahena	Jungle	5	0	0
8886	Do.	do.	do.	1	2	6
		Preliminary plan 3,051. Claimant—Crown.				
8881	Harankahawela in Kandapalla korale of Wellawaya	Silitennapatana	Patana	10	0	0
		Preliminary plan 2,485. Claimant—Crown.				
7953	Iriwendumpola in Kandapalla korale of Wellawaya	—	Patana and jungle	15	3	6
		Preliminary plan 333. Claimant—Crown.				
1063	Kiriyaigolla in Wellawaya korale	Karametiya	Chena	1	1	20
		Preliminary plan 337. Claimant—Crown.				
1078	Mideniya in Wellawaya	Pinarawa	Chena	0	0	20
		Preliminary plan 336. Claimant—Crown.				
1069	Mideniya in Wellawaya	Illukkumbura	Chena	0	1	6
1071	Do.	Yakdehikumbura	Patana	0	2	19
1074	Do.	Gahalakumbura	Chena	1	0	25
1076	Do.	Yodaya-arawa	Patana	1	2	12
		Preliminary plan 325. Claimant—Crown.				
1026	Wellawaya	Polgasarawa	Chena	2	1	15
1028	Do.	do.	Paddy	0	2	5
		Preliminary plan 613. Claimant—Crown.				
2057½	Munhena in Kandapalla korale of Wellawaya	Siyambalagaha-arawa	Chena	0	1	10
		Preliminary plan 3,175. Claimant—Crown.				
9024	Arawakumbura in Pattipola korale, Yatikinda	—	Patana and forest	79	0	35
		Preliminary plan 3,549. Claimant—Crown.				
9904	Talagahagedara in Oyapalata, Wiyaluwa	Bombogahamedapatana	Chena	2	1	19
9905	Do.	do.	Patana	6	1	25
9906	Do.	do.	Chena	6	2	3
9907	Do.	Galaepotapatana	do.	5	2	32
9908	Do.	do.	Patana and forest	17	1	9
9909	Do.	Batawelagawatenna	do.	44	0	30
9910	Do.	do.	Chena	2	2	10
9911	Do.	Udagalhepatana	do.	11	1	5
9912	Do.	do.	Patana	109	1	4

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
519	Udakuruwa in Pattipola korale, Yatikinda	Ginihiriyawahena	Chena	2 0 30

Upset Price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 624, P. OF U.

මහලු 1903 ක්වු පුනි මස 30 වෙනි දින කොලමි මහලුකාරුප්පලයකටත්සේකර් කන්තෝරුවේදී.

ඉහත දිනට අනුමැති ඒජනකලයකටත්සේකර් විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහලු 1093 ක්වු අනෝස්තු මස 3 වෙනි දිනට සඳු පස්වරු 1 ව බලපෑම් කළ මෙහිදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

ඉහත දිනට බදු පලයෙන් පිහිටා තිබෙන බිම්කැබලි 483.

සිතියම 3,416. අයිතිකම කියන්න.—ආණ්ඩුව.

නං.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහල. අ. ර. ප.
9468	බුක්කල කඳුකරකෝරලේ මිසකකඳුර	කන්දේසේනපහන සිතියම 2,878.	පහන	17 0 24
8729	බුක්කල කඳුකරකෝරලේ අහලේ	අස්වැද්දුමේ කුඹුරේ කැලේ	බුක්කල	0 3 18
8730	එම	එම	එම	1 3 3
		සිතියම 3,239.		
9133	බුක්කල කඳුකරකෝරලේ අඵපොත	අතිහභවන්ත සිතියම 2,877.	වන්ත	2 0 35
8726	කඳුකරකෝරලේ අහලේ	පුවක්ගහඅභවවන්ත සිතියම 3,058.	බුබුබිම	0 2 6
8888	බුක්කලකෝරලේ පුස්කැල්ලාව	ආලමිතභඅභව සිතියම 787.	අඹු	1 0 3
2741	වැල්ලවායේ කෝන්ගල බිත්තෑන්ගේ ගම්බේගමුව	ගම්බේගමුවේ කැලේ සිතියම 758.	මිහිකැලේ	22 1 21
2653	වැල්ලවායපලාය වැල්ලවාය කෝරලේ පහල ගල්බොක්ක	පල්ලේසිටුර සිතියම 2,204.	පහන	3 3 19
7141	වැල්ලවායේ කන්දපල්ල කෝරලේ ගල්දුම්බුල්ල	ආහවිම සිතියම 2,204.	පහන සහ ගස් සවල්පහක්	1 3 36
7142	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ ගල්දුම්බුල්ල	ආහවිම	පහන සහ ගස් සවල්පහක්	1 2 24
7143	එම	එම	එම	1 0 7
7144	එම	එම	එම	1 1 6
7145	එම	එම	එම	1 0 33
7146	එම	එම	එම	1 0 30
7147	එම	එම	එම	1 0 8
7148	එම	එම	එම	0 3 30
7165	එම	උඩවෙලපහන	එම	1 0 35
7 66	එම	එම	එම	1 0 13
7167	එම	එම	එම	1 1 8
7168	එම	එම	එම	1 0 3
7169	එම	එම	එම	1 0 20
7170	එම	එම	එම	8 0 0
		සිතියම 2,481.		
7939	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ රඵවෙවෙල	උසගේත සිතියම 2,917.	පහන	17 0 0
U 372	වැල්ලවායේ කන්දපල්ලකෝරලේ කිරිමැව්ග	අයිතිකම කියන්න.—වන්දුකන්කානි. ගලගාවාගේවන්ත සිතියම 3,055.	කෝපි	2 3 12
8885	වැල්ලවාය	වඩුවලගේත	කැලේ	5 0 0
8886	එම	එම	එම	1 2 6

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මෙක. අ. රු. ප.
8881	වැල්ලාගේ කන්දපල්ලකෝරලේ කරන්කතවෙල	සිතියම 3,051. සිලිතුන්සේපතන	පතන	10 0 0
7953	වැල්ලාගේ කන්දපල්ලකෝරලේ ඉරිවැන්දුම්පොල	සිතියම 2,485. අයිතිකම් කිහිපයක්:—ආණ්ඩුව. —	පතන සහ කැලේ	15 3 6
1063	වැල්ලාගේකෝරලේ කිරිකොළල	සිතියම 333. කරමැවිත	සේන	1 1 20
1078	වැල්ලාගේ මීදෙනිය	සිතියම 337. පිනඅරා	එම	0 0 20
1069	එම	සිතියම 336. ඉළුකුඹුර	එම	0 1 6
1071	එම	සේදෙන්නකුර	පතන	0 2 19
1074	එම	පලකුඹුර	සේන	1 0 25
1076	එම	ජඩකඅරාව	පතන	1 2 12
1026	වැල්ලාගේ	සිතියම 325. පොල්ගස්අරාව	සේන	2 1 15
1028	එම	එම	කුඹුර	0 2 5
2057½	වැල්ලාගේ කන්දපල්ලකෝරලේ මුත්තේන	සිතියම 613. සිංහලාගනඅරාව	සේන	0 1 10
9024	සවිකිද පවිවිපොලකෝරලේ අවරවාකුඹුර	සිතියම 3,175. අයිතිකම් කිහිපයක්:—ආණ්ඩුව. සිංහලාගනඅරාව	පතන සහ මුකලාන	79 0 35
9904	විඤ්චා මහපලාකකෝරලේ කලනකකෙදර	සිතියම 3,549. බෝමුගහමැදපතන	සේන	2 1 19
9905	එම	එම	පතන	6 1 25
9906	එම	එම	සේන	6 2 3
9907	එම	ගලපොකපතන	එම	5 2 32
9908	එම	එම	පතන සහ කැලේ	17 1 9
9909	එම	බවවලතාවාකැත්ත	එම	44 0 30
9910	එම	එම	සේන	2 2 10
9911	එම	උඩගලිගේපතන	එම	11 1 5
9912	එම	එම	පතන	109 1 4
519	සවිකිද පවිවිපොලකෝරලේ උඩකිරුව	සිතියම 185. ගිනිකිරිකාවේසේන	සේන	2 0 30

අක්කරයකට ලක්ෂුව රුපියල් 10යි.  
 මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේක්ෂකරුන්ගෙන්, විකිනීමේ කොන්දේසි ගැණ උඩ පලාගත් ආණ්ඩුවේ ඒජන්තවරුන්ගෙන් දැනගත හැකිය.

ගරුකර උතුරුකර්මයන්ගේ ආඥාවලට,  
 එවරුන් ඉම් කරන්,  
 මහසෙනෙවරුන් වෙත.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA**

No. 496, P. OF S. Colonial Secretary's Office, Colombo, June 18, 1903.

ON Friday, August 7, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 253. Village—Walogama.  
 Claimant—Crown.

Lot.	Name of Land:	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
1213	Muduketepillewa	—	Forest (for sale)	0 2 29	50
Z 50	Medawatta	—	do.	0 2 37	50



Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
F 51	Pallepela	Claimant—R. William Perera and another.	Paddy field (for sale or settlement)	0 2 29	75
		Preliminary plan 1,095. Village—Nawagomuwa. Claimant—Crown.			
2995	Kandanemukalana	M. Kirihami	Forest (for sale)	6 2 13	30
2996	Kandanehena	do.	Chena (for sale)	1 0 3	25
		Preliminary plan 1,083. Village—Talgama. Claimant—Crown.			
2983	Weragalayagehena	T. M. Medduma Banda	Forest (for sale)	4 0 27	20
		Preliminary plan 1,087. Villages—Bodawala and Parambe. Claimant—Crown.			
2986	Paluwehena	T. Medduma Banda	Forest (for sale)	2 2 27	60
2987	Ambalamamulahena	T. Dingiri Banda	do.	0 2 23	60
2988	Do.	do.	do.	3 0 29	60
		Preliminary plan 7,838. Village—Pitagaladeniya. Claimant—Crown.			
4672	Maligatenna or Ganegollamukalana	—	Forest (for sale)	31 1 16	15
		Preliminary plan 7,130. Village—Kadigomuwa. Claimant—Crown.			
1931	Ganegollamukalana or Mukanhena	—	Forest (for sale)	31 1 7	25
		Preliminary plan 7,792. Village—Kadigomuwa. Claimant—Crown.			
4551	Ganegalemukalana	—	Forest (for sale)	23 1 24	25
		Preliminary plan 842. Village—Delgomuwa. Claimant—Crown.			
2420	Parangiyagehena	—	Forest (for sale)	2 3 12	10
		Preliminary plan 1,077. Village—Delgomuwa. Claimant—Crown.			
2978	Ambagahamulahena	S. Yahapathami	Forest (for sale)	3 1 33	35

Further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 496, P. OF S.

෧෯෦෩ අගස්තු මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කාර්යාලයේ සිටින විසින්

වරගමු දිසාවේ කැරලි ලේ උපද්ධන්තලයකින් සිසිල් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු වි. කේ. ගවල ප්‍රකාරයට වෛ 1903 අගෝස්තු මස 7 වෙනි දින වූ සිකුරු දවල් එකට කැරලි ලේ කවිවේරියේදී වෙනදේසිකර විකුණනට යෙදෙන්නා ඇත.

සබරගමු දිසාවේ කැරලි ලේ පලාතේ බෙලිගල්කෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 14ක්.

සිතියම 253. ගම—වලගම. අයිතිකරු කිසිදු නම—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	වටපිටිය	
				අ. ර. ප.	රු.
1213	මුදුකැවේපිල්ලාව	එම	මුකලාන (විකිනිම පිණිස)	0 2 29	50
Z 50	මැදවත්ත	එම	එම	0 2 37	50
		අයිතිකරු කිසිදු නම—විලියම්ප්‍රභූ සහ නවත්තේරිය.			
F 51	පල්ලේපාල	—	සමුර (විකිනිමට ගොස් බේරීමට)	0 2 29	75
		සිතියම 1,095. ගම—නවගමුව. අයිතිකරු කිසිදු නම—ආණ්ඩුව.			
2995	කදවෙමුකලාන	ඇම්. කිරිහාමි	මුකලාන (විකිනිම පිණිස)	6 2 13	30
2996	කදවෙත්තේන	එම	භූමි (එම)	1 0 3	25
		සිතියම 1,083. ගම—තල්ගම.			
2983	වේරගලකොත්තේන	වී. මැද්දමාවත්තා	මුකලාන (එම)	4 0 27	20
		සිතියම 1,087. ගම—බෝදවල සහ පාරමේ.			
2986	පළවෙත්තේන	වී. මැද්දමාවත්තා	මුකලාන	2 2 27	60
2987	අම්බලමුලකොත්තේන	වී. සිංහිරිවත්තා	එම	0 2 23	60
2988	එම	එම	එම	3 0 29	60
		සිතියම 7,838. ගම—පිටගලදෙණි.			
4672	මාලිගාකැවත්ත කෙවත් ගවෙත්තේලේ මුකලාන	—	එම	31 1 16	15
		සිතියම 7,130. ගම—කඩගොඩුව.			
1931	ගවෙත්තේලේ මුකලාන කෙවත් මුකලාන	—	එම	31 1 7	25
		සිතියම 7,792. ගම—කඩගමුව.			
4551	ගවෙත්තේලේ මුකලාන	—	එම	23 1 24	25

නං.	ඉඩමේ නම.	ඉල්ලීම් කාරයා.	අක්දම.	පවත්ගත්	
				මහන.	ගණන.
				අ. ර. ප.	ර.
2420	රජයේ භාගයේ	සිනිඹම 842. ගම—දෙල්ගමුව.	හේන	2	3 12 10
2978	බඩගහමුල්ල	සිනිඹම 1,077. ගම—දෙල්ගමුව.	එම	3	1 33 35

මෙම ඉඩම් ගැණ ව. දී දුර කාරණ සර්වේක්ෂණයට ලක් කළේය. විකිණීමේ කොන්දේසි ග.ණ කැපලේල් උපදේශනට අනුකූලව දැනගත්ව පුළුවන.

ගරුකර උතුමාගේ වගකීමේ යටතේ ආඥාවලට, එවරුන්ට ඉඩ කරණ, මහසෙනෙකාරීන් වරුන්.

No. 497, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, June 22, 1903.

ON Friday, August 14, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Atakalan korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 574. Village—Massimbula, Atakalan korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs.
1641	Gedaragawahenyaya	Crown	Chena	3 1 34	15
1641 $\frac{1}{4}$	Do.	do.	do.	3 1 14	15
1641 $\frac{1}{2}$	Do.	do.	do.	3 0 32	15
1641 $\frac{3}{4}$	Do.	do.	do.	3 0 30	15
1642	Pallewelahenyaya	do.	do.	4 3 2	15
1642 $\frac{1}{2}$	Do.	do.	do.	4 2 0	15
1646	Kiripolgahahenyaya	do.	do.	3 0 32	15
1646 $\frac{1}{4}$	Do.	do.	do.	4 0 10	15
1646 $\frac{1}{2}$	Do.	do.	do.	4 2 18	15
1646 $\frac{3}{4}$	Do.	do.	do.	3 3 30	15
1646 $\frac{3}{8}$	Do.	do.	do.	3 3 8	15

On completion of sale the boundaries of these lots will be defined on the ground and the purchasers placed in possession thereof.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 497, P. OF S.

වර්ෂ 1903 ජූනි මස 22 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන්ගේ කාර්යාලයේදී.

සබරගමුව දිසාවේ රජයේ භාගයේ ඒකකරණයට ලක් කළේය. විකිණීමේ කොන්දේසි ග.ණ කැපලේල් උපදේශනට අනුකූලව දැනගත්ව පුළුවන.

සබරගමුව දිසාවේ රජයේ භාගයේ අවකරණයට ලක් කළේය. පිහිටා තිබෙන බිම්කැබලි 11ක්. සිනිඹම 574. ගම—වස්මුල්ල.

නං.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අක්දම.	පවත්ගත්	
				මහන.	ගණන.
				අ. ර. ප.	ර.
1641	ගෙදරගාමාගේ කොටස	ආණ්ඩුව	හේන	3 1 34	15
1641 $\frac{1}{4}$	එම	එම	එම	3 1 14	15
1641 $\frac{1}{2}$	එම	එම	එම	3 0 32	15
1641 $\frac{3}{4}$	එම	එම	එම	3 0 30	15
1642	පල්ලේගමුවේ කොටස	ආණ්ඩුව	හේන	4 3 2	15
1642 $\frac{1}{2}$	එම	එම	එම	4 2 0	15
1646	කිරිපොල්ගහගේ කොටස	එම	එම	3 0 32	15
1646 $\frac{1}{4}$	එම	එම	එම	4 0 10	15
1646 $\frac{1}{2}$	එම	එම	එම	4 2 18	15
1646 $\frac{3}{4}$	එම	එම	එම	3 3 30	15
1646 $\frac{3}{8}$	එම	එම	එම	3 3 8	15

ආණ්ඩුවට ගෙවිය යුතු බුදුල් සම්පූර්ණයෙන් ගෙවූ පසු මෙම ඉඩම්වල මාසිම් වෙන්කොට ගැනුම්කාරයින්ට වුණිට ගරුදෙනු ලැබේ.

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සුන් දෙපාර්තමේන්තුවේ ප්‍රධානාධිකාරියාගෙන්ද, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමුව දිසාවේ මහජනකරණයට ලක් කළේය. දැනගත්ව පුළුවන.

ගරුකර උතුමාගේ වගකීමේ යටතේ ආඥාවලට, එවරුන්ට ඉඩ කරණ, මහසෙනෙකාරීන් වරුන්.



No. 498, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, June 22, 1903.

ON Tuesday, August 11, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Nawadun korale division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 1,100. Village—Halpawila, Nawadun korale.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
3004	Tippolawaraweatura	C. H. Obeysekere Lama Etani	Forest	0	3 18	30
3005	Dodandeniyeatuara	do.	do.	1	1 0	30

Preliminary plan 624. Village—Dandawa.

1881	Buluwegawahena	Crown	Chena	1	1 17	10
------	----------------	-------	-------	---	------	----

Preliminary plan 628. Village—Moratota.

1909	Bogahawitiyemukalana	Crown	Forest	0	0 35	10
1910	Palakapapumukalana	do.	do.	8	2 6	15
S 79	Ankanewattehena	K. Mudaliami and others	Chena	3	3 22	10
1913	Gahaladodamukalana	Crown	Forest	3	3 2	15
T 79	Waduressegodahena	P. Malbinduwa and others	Chena	1	2 39	10
1914	Bandaramukalana	Crown	Forest	1	0 16	15
U 79	Waduressehena	K. Mudaliami and others	Chena	1	2 10	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command.

EVERARD IM THURN,  
Colonial Secretary.

No. 498, P. OF S.

මහලය 1903 ස්වල්පයේ මස 22 වෙනි දින කොළඹ

මහලයකාරීන්ගේ කන්දකරුවන්ගේ කන්දකරුවන්ගේ

සබරගමු දිසාවේ රත්නපුරේ ඵ්පත්තලයකට පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම්. ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ස්වල්පයේ මස 11 වෙනි දිනට අනුරූපව පස්වරු 10 රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසිකර මිතුරුන්ට ගෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ නවදස කෝරළේ පිහිටි නිවෙහ බිම්කැබලි 10ක්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝගය.	අත්දම.	පවත්නාකම		
				අ. ර. ප.	රු.	
3004	තිස්පොලවර්නවෙඳුර	සී. එම්. ඩබ්ලිව් කේ. ලාමානි	මුකලාන	0	3 18	30
3005	දෙබ්බන්දෙහිගෙදුර	එම	එම	1	1 10	30
සිතියම 624. ගම—දුන්දුව.						
1881	මුළුවනවැව	ආණ්ඩුව	ගේන	1	1 17	10
සිතියම 628. ගම—මොරතොට.						
1909	බොහොමවිගෙදුරකලාන	ආණ්ඩුව	මුකලාන	0	0 35	10
1910	පලකපාපුමුකලාන	එම	එම	8	2 6	15
S 79	අත්කන්දවත්තොත්ත	කේ. මුදලිකාමි සහ තවත් අය	ගේන	3	3 22	10
1913	ගහලදෙබ්බකලාන	එම	මුකලාන	3	3 2	15
T 79	වඩුරුස්සේගොඩසේන	පී. මල්වත්තොත්ත සහ තවත් අය	ගේන	1	2 39	10
1914	බන්ධාරමුකලාන	ආණ්ඩුව	මුකලාන	1	0 16	15
U 79	වඩුරුස්සේගේන	කේ. මුදලිකාමි සහ තවත් අය	ගේන	1	2 10	10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුන් දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහජනප්‍රතිපත්තියකරුවන්ගේ කන්දකරුවන්ට ප්‍රවේශය.

කරුකර උතුරු කන්දකරුවන්ගේ ආඥාවලට,  
ඒවරුන් ඉම් කරුණ,  
මහලයකාරීන්ගේ මහලය.

No. 499, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, June 25, 1903.

ON Tuesday, August 18, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 614. Village—Nilagama, Nawadun korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
3	Sakarandeniya	Crown	Deniya	3	0 0	30
5	Yahalabendiwattemukalana	do.	Forest	1	0 25	10
8	Para-addaramukalana or atura	do.	do.	0	1 32	15
9	Opallemukalana	do.	do.	2	3 31	10
10	Do.	do.	do.	2	3 20	10
30	Donawemukalana	do.	do.	0	3 33	15
31	Lindagawahenamukalana	do.	do.	9	2 28	15
32	Mantotuwemukalana	do.	do.	0	2 23	15
33	Lindagawahena	Y. Kirilamaya	Degadiyana	1	2 22	10
35	Galgawadeniya	Crown	Deniya	1	0 18	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,  
EVERARD IM THURN,  
Colonial Secretary.

No. 499, P. OF S.

වම් 1903 කවු ජුනි මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ රත්නපුරේ එස්.කරුණාත්තන්ගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 කවු අගෝස්තු මස 18 වෙනි දිනට අහඹු වශයෙන් පස්වරු 10 රත්නපුරේ කවුමේරි රේදි වෙන්දේසි කර වඩාණන්ට ගෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පළාතේ නවදුන්නෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 10කි.

පිහිටම 614. ගම—නිලගම, නවදුන්නෝරලේ.

නො.	ඉඩමේ නම.	අයිතියක් කිසිවකු.	අන්දම.	පටන්ගන්න	
				මහත.	ගණන.
3	සකරන්දෙණිය	ආණ්ඩුව	දෙනිය	3	0 0 30
5	හහලබද්දිවත්තෙමුකලාන	එම	මුකලාන	1	0 25 10
8	පාරදද්දර මුකලාන කොහොන් අතුර	එම	එම	0	1 32 15
9	ඔපල්ලේමුකලාන	එම	එම	2	3 31 10
10	එම	එම	එම	2	3 20 10
30	දෙනාවෙමුකලාන	එම	එම	0	3 33 15
31	ලිදගාවාගේමුකලාන	එම	එම	9	2 28 15
32	මන්කොටුවෙමුකලාන	එම	එම	0	2 23 15
33	ලිදගාවාගේන	ව.කී. කිරිලමයා	දෙහියොන	1	2 22 10
35	ගලගාවාදෙනිය	ආණ්ඩුව	දෙනිය	1	0 18 50

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන්ද, විකිණීමේ කොන්දේසිය සම්බන්ධ කාරණා සබරගමු පළාතේ මහඒස්තපුරන්තාත්තන්ගේද දැනගන්ට පුළුවන.

ගරුභර උතුමානන්වහන්සේගේ ආඥාවලට,  
එවරුනි ඉම් තරුන්,  
මහසෙනෙවරියාණන් වහන්සේ.

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Mulattuhena *alias* Uda-arawegodapatana and Paradehiarawapatana, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,250), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 23rd day of April, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lots 57 and 66 in preliminary plan No. 30, and in the annexed certified tracing therefrom, and containing in extent 2 acres and 35 perches, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracings:—

1.

Preliminary plan 30.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
57	Mulattuhena <i>alias</i> Uda-arawegodapatana	1	2	5

on sheet M<sub>3, 4, 11, 12</sub><sup>12</sup>, and bounded as follows: on the north by Udaulpotepatana *alias* Perahettiye Idamegedarahena claimed by Perahettiye Idamegedara Appuhami; on the east by Udaulpotakumbura



Scale of 8 Chains to an Inch.

Situation: Perahettiya village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 30.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
57	Mulattuhena <i>alias</i> Uda-arawegodapatana	1	2	5

Sheet M<sub>3, 4, 11, 12</sub><sup>12</sup>

Surveyor-General's Office,  
Colombo, September 11, 1902.

P. D. WARREN,  
Assistant Surveyor-General.


sold by Crown (T.P. 148,923), Udaulpotakumbura claimed by DehipolaSiyatu; on the south by Udaulpotakumbura sold by Crown (T.P. 148,923), Udaulpotakumbura claimed by Dehipola Siyatu; on the west by Udaulpotakumbura sold by Crown (T.P. 148,923), Udaulpotapatana belonging to Crown.

## II.

Preliminary plan 30.

Lot.	Name of Land.	Extent. A. R. P.
66	Paradehiarawepatana	0 2 30

on sheet M<sub>3, 4</sub> <sup>12</sup> 11, 12, and bounded as follows: on the north by Paradehiarawahena claimed by



Scale of 8 Chains to an Inch.

Situation: Perahetiya village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 30.

Lot.	Name of Land.	Extent. A. R. P.
66	Paradehiarawapatana	0 2 30

Sheet M<sub>3, 4</sub> <sup>12</sup> 11, 12

Surveyor-General's Office,  
Colombo, September 11, 1902.P. D. WARREN,  
Assistant Surveyor-General.

Idamegedara Ukku Menika; on the east by Nelugollepatana belonging to Crown; on the south by the Batawelakandura; and on the west by Kehelwattarawekandura, Kirindigodapatana belonging to Crown.

The 23rd day of April, 1903.

Uva S.O. 65

J. G. FRASER,  
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Usgoda and Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of August, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Usgoda and Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres and 15 perches,

and shown as lots 18 and 19a in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,070):


And whereas (1) M. B. Katugaha, Registrar, (2) T. B. Katugaha, ex-Ratemahatmaya, and (3) Nawaratna Mudiasselage Kiribanda made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 2nd day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

*Description of Lands referred to.*

The following lots situated in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 32.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
18	Usgoda	0	2	5
19a	Batawelahena	3	2	10
		4	0	15



Scale of 8 Chains to an Inch.

Situation: Katugaha village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 32.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
18	Usgoda	0	2	5
19a	Batawelahena	3	2	10
		4	0	15

Surveyor-General's Office,  
Colombo, April 29, 1903.

P. D. WARREN,  
Assistant Surveyor-General.

and bounded as follows: on the north and east by Usgodapatana belonging to Crown; on the south by Batawelahena claimed by T. B. Katugaha and others; on the west by the footpath to Moretota.

Galle, May 2, 1903.  
Uva S.O. 66

J. G. FRASER,  
Special Officer.



Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres 1 rood and 4 perches, and shown as lot 19b in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,070) :

And whereas (1) M. B. Katugaha, Registrar, (2) T. B. Katugaha, ex-Ratemahatmaya, and (3) T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances

*Description of the Land referred to.*

The land commonly called or known as Batawelahena situated in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres 1 rood and 4 perches, shown as lot 19b in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Batawelahena belonging to Crown,



Scale of 8 Chains to an Inch.

Situation : Katugaha village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 32.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
19b	Batawelahena	6 1 4

Surveyor-General's Office,  
Colombo, April 29, 1903.

P. D. WARREN,  
Assistant Surveyor-General.

Usgodapatana belonging to Crown, the footpath to Pinapandowa, Usgodapatana belonging to Crown ; on the east by Usgodapatana belonging to Crown ; on the south by Medahinnewatta claimed by M. Mutu and others, Batawela-arawa belonging to G. Kiri Banda, a water-course ; on the west by the footpath to Moretota.

Galle, May 2, 1903.

Uva S.O. 67

J. G. FRASER,  
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring Land to be Crown Property.


In the matter of the land commonly called or known as Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres 2 roods and 1 perch, and shown as lot 19c in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,070):

And whereas (1) M. B. Katugaha, Registrar, (2) T. B. Katugaha, ex-Ratemahatmaya, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this Second day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown

*Description of the Land referred to.*

The land commonly called or known as Batawelahena, situated in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres 2 roods and 1 perch, shown as lot 19c in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by a water-course; on the east by



Scale of 8 Chains to an Inch.

Situation: Katugaha village in Udukinda division of Dehiwinipalata korale.  
Preliminary plan 32.

Lot.	Name of Land.	Extent. A. R. P.
19c ...	Batawelahena ...	4 2 1

Surveyor-General's Office,  
Colombo, April 29, 1903.

P. D. WARREN,  
Assistant Surveyor-General.

Medahinnawatta claimed by M. Muttu and others, Batawelahena claimed by M. B. Katugaha; on the south by Arawekumbura belonging to G. Kiri Menika and others; on the west by the Lewwekandura.

Galle, May 2, 1903.  
Uva S.O. 68

J. G. FRASER,  
Special Officer.



Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Batawelahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre, and shown as lot 19d in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,070):

And whereas (1) M. B. Katugaha, Registrar, of Dehiwinipalata, (2) T. B. Katugaha, ex-Ratemahatmaya, (3) T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to Batawelahena, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

*Description of the Land referred to.*

The land commonly called or known as Batawelahena, situated in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre.



Scale of 8 Chains to an Inch.

Situation: Katugaha village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 32.

Lot.	Name of Land.	Extent. A. R. P.
19d	Batawelahena	1 0 0

Surveyor-General's Office,  
Colombo, April 29, 1903.

P. D. WARREN,  
Assistant Surveyor-General.

shown as lot 19d in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north and east by Medahinnawatta claimed by M. Muttu and others, on the south by Arawekumbura belonging to G. Kirimenika and others, on the west by Batawelahena belonging to the Crown.

Galle, May 2, 1903.  
Uva S.O. 69

J. G. FRASER,  
Special Officer.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring  
Land to be Crown Property.**

In the matter of the land commonly called or known as Bebila-attagodamukalana, situate in the villages of Kudahilla and Ambala in the Giruwa pattu west of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**T**HE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,332), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of April, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the villages of Kudahilla and Ambala in the Giruwa pattu west of the Hambantota District, in the Southern Province, and shown as lot 11,162 in preliminary plan No. 5,198, and in the annexed certified tracing therefrom, and containing in extent 48 acres and 25 perches, is the property of the Crown.


*Description of the Land referred to.*

The land commonly called or known as Bebila-attagodamukalana, situated in the villages of Kudahilla and Ambala in the Giruwa pattu west of the Hambantota District, in the Southern Province, containing in extent 48 acres and 25 perches, shown as lot 11,162, in preliminary plan No. 5,198, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Dangahahena belonging to Crown, Patiranehekebella, &c., sold by Crown to J. B. A. S. Babanappu (T.P. 167,387); on the east by Dawatagaspittaniyedeniya belonging to Crown, Dematagaspittaniyewatta sold by Crown to Jasinarachchige Don Dionis (T.P. 195,045), Bogahawatta sold by Crown to Juwankankanange Allis Appu (T.P. 197,160), Bogahawattehena belonging to Crown and claimed by Vidana Patiranage Don Andris (<sup>5,198</sup>11,165); on the south by Bogahawatta belonging to Hewamanage Don Dines, Bogahawattahena belonging to Crown, Pallewagurehena belonging to Crown; on the west by Rukkattanagahahena belonging to Crown, Mulanehena belonging to Crown, Delgahahena sold by Crown to Balagodage Seneris and another (T.P. 194,874), Kapuhena belonging to Crown, Bogahahena sold by Crown to V. P. D. L. Wijedira (T.P. 166,023).

April 30, 1903.

**J. G. FRASER,**  
Special Officer.

[For Tracing see page 2332.]



Situation : Kudahilla and Ambala villages in Giruwa pattu west.

Lot.	Name of Land.	Extent.
11162	Bebila-attagodamukalana	48 0 25

Surveyor-General's Office,  
Colombo, September 16, 1902.  
**Hambantota, S.O. 33**

**P. D. WARREN,**  
for Surveyor-General.


**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring  
Land to be Crown Property.**

In the matter of the land commonly called or known as Pattiweweralagehena, situate in the village of Kudahilla in the Giruwa pattu west of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**T**HE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,335), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of April, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Kudahilla in the Giruwa pattu west of the Hambantota District, in the Southern Province, and shown as lot V 577 in preliminary plan No. 5,198, and in the annexed certified tracing therefrom, and containing in extent 3 acres and 18 perches, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Pattiweweralagehena, situated in the village of Kudahilla in the Giruwa pattu west of the Hambantota District, in the Southern Province, containing in extent 3 acres and 18 perches, shown as lot V 577 in preliminary plan No. 5,198, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Godakadurugahahena sold by



Situation: Kudahilla village in Giruwa pattu west.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
V 577	Pattiweweralagehena	3 0 18

Surveyor-General's Office,  
Colombo, September 15, 1902.

P. D. WARREN,  
for Surveyor-General.

Crown to J. B. A. Don Siman (T.P. 165,519), Malapalawehena sold by Crown to J. K. R. Babun Appu (T.P. 195,046); on the east by Malapalawehena sold by Crown to J. P. Don Dionis (T.P. 195,155); on the south by Mahahena claimed by Watugedara Arachchige Eliashami and others; on the west by Kariyadeniyawellekumbura belonging to W. Eliashami.

The 30th day of April, 1903.

Hambantota S.O. 34

J. G. FRASER,  
Special Officer.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit:—

Preliminary plan 5,225. Village—Waradiwala.

Table with columns: Lot (W 868), Name of Land (Loonugalla), Description (Tea), Name of Claimant (Messrs. Aitken, Spence & Co., agents for Duckwari estate), and Extent (0 0 28).

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on July 29, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, June 30, 1903.

J. P. LEWIS, Government Agent.

විෂි 1876 ක්ව ඉදිරිද්දේ කොමර 3 වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—ගල්වල්ලුවලට ගැනීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 දේ. ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙනි කාර්තියේ කරන බවට පාරාද්වල ප්‍රකාරයට කාරක මන්ත්‍රී සභාව මන්ත්‍රණය ඇතුළු උමුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම නම්:—

සිතියම 5,225. ගම—වරදිවල.

Table with columns: කො. (W 868), ඉඩමේ නම (එනුගල්ල), අන්දම (නේ), අයිතියකරු නිරූපනය (එවිකින්සැන් සහ සමාගම බක්වාරිවත්තට ඒජන්තවරු), මහත. අ. රු. ප. (0 0 28).

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටිම මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම මානුෂ්‍ය කොමසාරිස් කමිටුවට වෙහෙවර ක්‍රියාකරණ අංශ විෂි 1903 ක්ව ප්‍රති මස 29 වෙනි දින පස්වරු දෙහෙනේ කාර්ය මට්ටමකට එනු වර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොමිසාරිස්වරයා අයිතිවාසිකම්ද කියා කියා සිටින විට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින බුදුල් ගණනක් ඊට ඇත්නම් කමිටුවේ අයිතියමේ තොරතුරුන් කියා සිටින විට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

විෂි 1903 ක්ව ප්‍රති මස 30 වෙනි දින මහනුවර කවිවේරියේදී.

ජේ. පී. ලුවිස්, ආණ්ඩුවේ ඒජන්ත විමස.

1876 ම් (ඉ) - 3 වන ප්‍රතිපත්තියේ 7 වන පිරිවිණ පිරිසාරයේ කල්පනා කළ හැකි ආකාරයට මෙයින් දැනුම් දෙමි. වෙනස්වීම් පිණිස පිණිසට පිණිසට මෙයින් දැනුම් දෙමි.

වරප්‍රකාශන විෂය 5,225. මුහුණත—වරදිවල.

Table with columns: කො. (W 868), කාර්තියේ නම (නුගල්ල), විෂය (නුගල්ල), පිරිවිණ පිරිසාරයේ නම (වරදිවල), විෂය (වරදිවල), මහත. අ. රු. ප. (0 0 28).

අදාළ කොටස්වලට අදාළ ප්‍රතිපත්තිය 1876 ම් (ඉ) - 3 වන ප්‍රතිපත්තියේ 7 වන පිරිවිණ පිරිසාරයේ කල්පනා කළ හැකි ආකාරයට මෙයින් දැනුම් දෙමි. වෙනස්වීම් පිණිස පිණිසට පිණිසට මෙයින් දැනුම් දෙමි.

මෙහි විෂය 29 වන ප්‍රතිපත්තියේ 2 වන පිරිවිණ පිරිසාරයේ කල්පනා කළ හැකි ආකාරයට මෙයින් දැනුම් දෙමි. වෙනස්වීම් පිණිස පිණිසට පිණිසට මෙයින් දැනුම් දෙමි.

1903 ම් (ඉ) - 30 වන ප්‍රතිපත්තියේදී.

ජේ. පී. ලුවිස්, ආණ්ඩුවේ ඒජන්ත විමස.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit:—

Preliminary plan 5,226. Village—Waradiwala.

Table with columns: Lot (X 868), Name of Land (Ellagolla), Description (Tea), Name of Claimant (Messrs. Aitken, Spence & Co., agents for Duckwari estate), and Extent (0 1 30).

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on July 29, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, June 30, 1903.

J. P. LEWIS, Government Agent.





පිණිස අත්පිට ගෙවා ලබන අගෝස්තු මස 10 වෙනි දින මෙහා ඕනෑ දෑ ඛාරදෙරනට ඕනෑය.

තවද දෑ මපු සමුදා කරණතුරු මාසෙක බදු මුදල අත්පිට වදිනට ඕනෑය.

දෙවනු පකුණනට යෙදෙන කාරණය නම් 1903 ජුනි මාසයට ගෙවනට ඕනෑ මුදල නොගෙවී තිබිය.

පී. ඊ. පීරිස්,

ආණ්ඩුවේ ඒජන්තතැන වෙනුවට.

වසි 1903 ක්වු ජුලි මස 1 වෙනි

දින ගාලුලේ කවිවෙරිසේදිය.

NOTICE is hereby given that on Thursday, July 16, 1903, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rent of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of June, 1903.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and tender the necessary security without delay, and deposit one month's rent in advance until the completion of the security bond.

Galle District.

From August 1, 1903, to December 31, 1903.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu
3. Bentota-Walallawiti korale.
4. Tulpe pattu.

Galle Kachcheri,  
July 1, 1903.

P. E. PIERIS,  
for Government Agent.

මෙහි සභන සඳහන්වෙන දකුණු පලාතේ අර රක්ක රේන්දය ගැන මුල් ගැනුම්කාරයා විසින් වසි 1903 ක්වු ජුනි මාසෙදී ගෙවියයුතු මුදල වසි 1903 ක්වු ජුලි මස 16 වෙනි. බ්‍රහස්පතින්දා හෝ ඊට මහතෙන් ගෙවනට නොයෙදු නොගත් එකී දින දවල් එකට ගාලුලේ කවිවෙරි සේදී මුල් ගැනුම්කාරයන්ගේ අප්‍රයෝජනට දෙවනු විකුණනට යෙදෙනවා දැන.

දෙවෙනි විකුණීමේදී ගැනුම්කාරයින් විසින් විකුණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දව සේදී ගෙවනට ඕනෑවා සහ නොපමණ දෑ මපු සමුදා කරණතුරු මාසෙක බදු මුදල අත්පිට වදිනට ඕනෑය.

ගාඵ දිස්තුවක්කෝ.

වසි 1903 ක්වු අගෝස්තු මස 1 වෙනි දින පටන් වසි 1903 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

1. ගාලුලේ කවිවත් සතර සහ අන්මිමන.
2. වැල්ලබඩපත්තුව සහ ගඟබඩපත්තුව සහ හිනිදුම්පත්තුව.
3. බෙන්ටොට වලල්ලාවිටිකෝරලේ.
4. තල්පේපත්තුව.

පී. ඊ. පීරිස්

ආණ්ඩුවේ ඒජන්තතැන වෙනුවට.

වසි 1903 ක්වු ජුලි මස 1 වෙනි දින ගාලුලේ කවිවෙරිසේදිය.

MISCELLANEOUS NOTICES.

Statement of the Sale of Salt in each Province during May, 1903, showing separately the Sale for consumption in the Province ; for removal to Released Districts, &c. ; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on May 1, 1903	234,513	63	13,949	0	32,399	0	31,836	33	312,697	96
Since received	49,055	0	4,857	0	—	—	1,378	0	55,290	0
Surplus	137	0	—	—	—	—	106	46	243	46
	283,705	63	18,806	0	32,399	0	33,320	79	368,231	30
Issued for consumption in the Province	2,437	0	2,964	0	3,199	0	3,005	0	11,605	0
Do. removal to released Districts, &c.	24,718	0	510	0	—	—	1,585	0	26,813	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	165	63	—	—	—	—	1	55	167	6
Total	27,320	63	3,474	0	3,199	0	4,591	55	38,585	6
Balance on May 31, 1903	256,385	0	15,332	0	29,200	0	28,729	24	329,646	24

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 129,885.45), which has not yet been removed to Store :—

	Cwt.	lb.
North-Western Province	111,034	28
Southern Province	18,851	17
	129,885	45

Audit Office,  
Colombo, June 26, 1903.

FRAS. R. ELLIS,  
Controller of Revenue.